

PAHASARANI

පැහැදිලි

සමාජසන්කාරක වැඩසටහන 2021

අ.පො.ය. උසස් පෙළ

හිතුම්කම්ත්‍ය

කළමනාකරණ පිය ගිෂා සංගමය - පේරාදෙනිය විශ්වවිද්‍යාලය

## පෙරවුන

කාලයාගේ ඇවැසමෙන් වර්තමාන ලෝකයම සිජිටල්කරුණය විමත් සමග මාර්ගගත අධ්‍යයනය කුමයකට ඔබන් මමන් අද කොටුව වෙමින් පවතී. මාර්ගගත අධ්‍යාපනය තුළ විවිධ දිනාත්මක පැනිකඩයන් නිබෙන නමුද සංවර්ධනය වෙමින් පවතින රටක බහුතර ශිෂ්‍යයන් පිරිසකට මාර්ගගත අධ්‍යයනය කුමය තුළ ‘උගත මනා ගිල්පයමයි මත යොකෙනා’ යන පාඨයට සාධාරණයක් කිරීමට අයි හැකියාව අඩු බව රහස්‍ය නොවෙයි. විශේෂයෙන්ම දැහැනු වසරක කාලයක් විවිධ බාධක මැද තමා ලැබූ අධ්‍යාපනය ගෙටි කැපු ඉතු බවට පත් වනුයේ අද අපේ රටේ බොහෝමයක් වූ අපේම උසස් පෙළ සහෝදර සහෝදරියන්ගේ අයස් පනා පිටමය. අදවින් අධ්‍යාපනය බෙන පේරාදෙනිය විශ්වව්ද්‍යාලයිය කළමනාකරණ පිය ශිෂ්‍ය සංගමයේ අපිට මේ අසාදුරණයකම් අයස් පනාපිට දිකිමත් කළ රේඛි පට වලින් අයස් වසා ගැනීමට අයිතියක් නැත.

ඉතින් මගේම නංගියේ මල්ලියේ ‘කේතිමත් වානේ පන්නරයක් ලැබෙන්නේ දැයි ගින්දරකින්’ බව කිසි විටකත් අමතක නොකරන්න. ඒ සඳහා කේතිය බ්‍රැස්ලෝ පේරාදෙනිය කළමනාකරණ පිය ශිෂ්‍ය සංගමයේ පැහැසුරුන් අනුකම්ව මගින් සිදු කරන්නාවූ කුඩා උත්සාහයක් අද ඔබ මේ දැකින්නේ. වසර ගණනාවක පටන් නිදහස් අධ්‍යාපනයේ නියම එම හැම අයෙකුටම සමානව බ්‍රැස්ලෝ ‘පැහැසුරුන්’, පේරාදෙනිය විශ්වව්ද්‍යාලයිය කළමනාකරණ පිය ශිෂ්‍ය සංගමය අදත් හෙටන් නොනවතින ගමනක යෙදෙනු ඇත.

ඉතින් නංගි, මල්ලී ඔබට යන්නට තවත් බොහෝමයක් දුර ඇත. ඒ ගමන් ආරම්භයම අදුරු සේවනැලි වලට පවා නොදෙනු වස් ඔබ අනිවාර්යයෙන් සටහක යේමට අවසිය. මේ පොත මගින් ඔබට බ්‍රැස්ලෝ ගැන හැකි උපරිම එම නෙලා ගන්න. එමෙන්ම ඔබ අතට මේ පොත මෙලකින් ගෙන ඒමට නන් අයුරින් සහය දුන් සම අයෙකුටම පැහැසුරුන් අපි ස්තූති කරමු.

# හිමුව්‍යම්කිල්නෝයේ

මහා ගිෂ්‍ය සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ආදර්ණීය සහෝදරවරුන්/සහෝදරීයන්,

ඔබට යම් නාක් දුරකට දුරස් වූ ආමත්තුතායකින් ව්‍යවත් අපි විශ්වාස කරනවා ඔබට ආමත්තුතාය කිරීමට සූදුසුම ක්‍රමය ආදර්ණීය සහෝදරවරුන් සහෝදරීයන් යන්නකියා. විශ්වාසයන්ම තරගකාරී අධ්‍යාපන රටාවත්, පවතින සමාජ වට්පිටාවත් සහෝදරත්වය ඔබෙන් දුරස් කිරීමට සමත්ව ඇති මොහොතක සමාජ සන්කාරක ව්‍යාපෘතියක් හරහා ඔබ කරා පැමිණීමට ලැබේ පිළිබඳව අප සතුවූ වන්නෙමු.

විශ්වාසයන්ම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සමාජයට අත්‍යවශ්‍ය සාධක බව covid වසංගතය විසින් භාවත් භාවත් සමාජයට ඔප්පු කර ඇති මොහොතක, පීවිතයක සැබැස වටිනාකම මුදලින් මැනිය නොහැකි බව මුළු මහත් සමාජයටම අවබෝධ විය යුතු මොහොතක ඔබට ලැබෙන මේ අත්වැල තුදුක් ඔබේ විභාගය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රමාණක් වන අත්වැලක් ලෙස අපි නොසලකමු. මෙය තුවන් ඔබ ලබාගන්නා දැනුම සහ නිදහස් අධ්‍යාපනය හරහා ඔබ මෙතෙක් අත්පත් කර ගත් සමස්ත දැනුම මේ සමාජය වඩා යහපත් සමාජයක් බවට පත් කිරීම සඳහා යොදා ගත් යුතුය යන්න අපගේ ස්ථාවරයයි.

අවසන් වශයෙන් ඔබ ඉදිරියේ දී මුහුණ දීමට නියමිත විභාග කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට කර ගැනීමට ඔබට සුඩ පතන අතරම එම ජයග්‍රහණය ඔබ පීවිතයේ පොදුගැලික ජයග්‍රහණයක් බවට රාමු කර නොගෙන ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් බඳ මුදල් වැය කළ සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් එම ජයග්‍රහණයක් භාවිත කළ යුතුය. අවසන සියලු දෙනාටම නොදින් පීවිත විය නැකි යහපත් සමාජයක් ගොඩනැගීම අප සතු විගෙිම වන අතර ඒ වෙනුවෙන් පළමුවත් දෙවනුවත් ඔබ ඉගෙන ගත් යුතුය.

පළමුව මේ සමාජය මෙතෙක් සොයාගෙන ඇති දැනුම සියලුම ඔබ ඉගෙන ගත් යුතුය. දෙවනුව සමාජය තුළ මිනිසුන් දැක් විදින බවත් තෙවනුව මුවන් එයින් මුද්‍යවා ගැනීම අපේ යුතුකමක් බව හා ඒ වෙනුවෙන් මාර්ගය ඔබ ඉගෙන ගත් යුතුය.

ඔබ සියලු දෙනාටම ජය වේවා!

ගයන් අකිල ජයතිලක

සහාපති

මහා ගිෂ්‍ය සංගමය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය

ආදර්තීය නංගියේ මල්මියේ,

දැකුණු අධික අධ්‍යාපන ගමන් මගක තියැලි සාර්ථක අවසානයක් අනියසට ඔබ අද පැමිණ සිටීම සතුවට කරුණාකි. නමුත් අතියෙ පිඩාකාරී සහ ගැටළු සහගත අධ්‍යාපන කුමවේද ඕස්සේ අනාගත සිහින කරා හඳු යාමට ඇති අපහසුව අප හොඳින්ම දුන්නා කරුණාකි. වසර 13 කට අධික කාලයක් නිදහස් අධ්‍යාපන හිමිකම භාක්ති විදිමට, දහසකුත් එකක් සිසුන්ගේ සහ සටන් කරන ව්‍යාපාරවල සැයින්ගේ මළ කඳන් මතින් අවස්ථාව ඔබට හිමුවද, මතු පර්පුරට එම නිදහස අනිම කිරීමට අදවන විට කටයුතු සැකසෙම්න් තිබීම අප සියලු දෙනා හොඳින්ම දුන්නා කරුණාකි. එමනිසා නිදහස් අධ්‍යාපනයන්, අධ්‍යාපනයේ නිදහසන් උදෙසා කටයුතු කිරීම ඔබ අප සියලු දෙනාගේ උර මත පැටවුනු වශයෙනි. එමන්ම අනියෝග පිට අනියෝග මතින් තම කඩියීම් ජයගැනීමට හොඳවසිල්ලන් ඇතිලි ගෙනින ඔබ වැනි සියලුම පාර්ශවයන්ට වර්තමාන ගෝලිය කොරෝනා වසංගතය දාරාගත හොඳාකි අවසනාවන්න බලපෑමක් එල්ලකර හමාරය. විශේෂයන්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අන්‍යාවශ්‍ය අංශ හට ඒ තුළින් වන හානිය තිසා අත්වන අවසනාවන්න ඉරුණාමට ඔබ අප සියලු දෙනා හටම මුහුන දීමට සිදුවී ඇති අතර එයට කාර්යක්ෂම විසඳුම් සේවීමට කිසිදු පාර්ශවයක් ඉදිරිපත් හොඳීම කනාගාලුවට කරුණාකි. කියා නිම කළ හොඳාකි සමාජ විෂමතා සහ දුෂ්කරණ ගොන්නක් හමුවේ වුවද ඔබේ සිහින කරා හඳු යාම ඔබේ වශයෙනි. පැහැසර්තීය සමාජ සත්කාර වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නේද එකි සමාජීය ගැටු හේතුවන් පිඩා වැනි ඔබ වැනි අපේම සහන්දර සහන්දරියන්ගේ බලාපොරොත්තු දීර්ඝ ගැන්වීමටයි. ඔබ යන ගමන් මගේ සාර්ථකත්වයට රැකුලක් බවට මෙම වැඩසටහන පන්වනු ඇතැයි අපගේ විශ්වාසයයි. පාසල් අධ්‍යාපනයන් පසුව සරසව් වර්ති ලබා ගැනීමට ඇති ඔබගේ පැනුම මේ අයුරින් සේවන් කිරීමට අප නිබඳව කටයුතු කරන අතර උසස් අධ්‍යාපන සිහිනය සැබැ කර ගැනීමට සහ පිරිපූන් පුරුවැසියකු ලෙස සමාජයේ පීවන් වීමට අධ්‍යාපනය පමණක් හොට අත්දැකීම්, විනය, තාර්කික බව සහ තීර්මාණාකිලිත්වයද ඉතා වැදගත් බව අපගේ අදහසයි. තාර්කික පුරුවැසියකු විමේ ගමන් මගේ අවසානය වන්නේ පිරින් ඇති සමාජය නැවත සේවන් කිරීම බව ඔතක තබා ගත යුතුය. පීවිතය ජය ගැනීමට ඔබ යන මේ ගමන් මගට අවශ්‍ය ගක්තිය දෙධේවායි අප හඳුවනින්ම ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

ඔබට පුහුපැනුම් !!!

කළමනාකරණ පිධි ශිෂ්‍ය සංගමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

# හිඹුම්කිල්නෝ

01	ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය	12
	ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ	12
	ව්‍යාපාර ආයතනයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්	13
	ගිණුම්කරණයේ ප්‍රහේද	15
	ගිණුම්කරණ ක්‍රියාවලිය	17
	මුළු ගිණුම්කරණ ක්‍රියාවලිය	17
	කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය	18
	ගිණුම්කරණ පරීසරය	18
02	මුළික ගිණුම්කරණ සම්කරණය	22
	මුළික ගිණුම්කරණ සම්කරණය	22
	ව්‍යාපාර ආයතනයක වන්කම් මුළුහන මාර්ග	24
	ව්‍යාපාරයක ගෙවෙනු හා සිදුවීම් මුළික ගිණුම්කරණ සම්කරණට බලපෑම් කරන ආකාරය	26
	නිමිකම වෙනස් වීමට බලපාන්නාවූ ගෙවෙනු	27
	නිමිකම වෙනස් වීමට බලපාන්නා වූ ගෙවෙනු මුළික සම්කරණය අසුරෙන් දැක්වීම.	29
	ආදායම හා වියදම් මුළික සම්කරණයට ගැලපීම	30
	ගිණුම තැබීමේ දී හාවතා වන සංකල්ප	32
	ශුද්ධ වන්කම් ක්‍රමයට ව්‍යාපාරයක ලාභය හෝ අලාභය සෙවීම.	38
	ගැලපුම් ක්‍රමයට ව්‍යාපාරයක ලාභය හෝ අලාභය සෙවීම.	38
	මුළු තත්ත්ව ප්‍රකාශය	40
03	ද්විත්ව සටහන් ක්‍රමය	50
	ලෙපර ගිණුමක් යනු	50
	ලෙපරය	50
	ද්විත්ව සටහන් ක්‍රමය	51
	ද්විත්ව සටහන් මූලධර්ම	53
04	උපයෝගී පොත්	69
	මුළාගු ලේඛන	69
	මුළික සටහන් පොත්	70
	මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨය	70
	මුළික ගෙවීම් ජ්‍යෙෂ්ඨය	72
	සුඩ් මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨය	74
	සුඩ් මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨය	77
	බඳකු සසස්ලම් පත්‍ර	79
	බඳකු ප්‍රකාශය	79
	බඳකු සසස්ලම් ප්‍රකාශය සකස් කිරීම	83
	බඳකු සසස්ලම් ප්‍රකාශය	84
	පාලන ගිණුම	86
	ත්‍යාගක් පාලන ගිණුමක ආකෘතිය	87

# හිතුම්කිල්ණය

නුයිම් පාලන ගිණුමක ආකෘතිය	89
නුයිම් පාලන ගිණුමකට අදාළ දත්ත ලබාගන්නා ප්‍රහවයන් හා මූලාශ ලේඛන	90
පාලන ගිණුම සංගේධිනය කිරීම	94
ගිණුම්කර්ණයේ වැරදි සිදුවිය හැකි අවස්ථා	94
ගේෂ පිරික්සුමෙන් හෙතු වන වැරදි	95
පොදු ජ්‍යෙෂ්ඨ	95
ගේෂ පිරික්සුම	96
මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම	97
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	101
පිරිවය (cost) යනු	103
පිරිවයකර්ණය ආක්‍රිත පහත ගිණුම්කර්න පද	104
මුළු පිරිවය (පිරිවය දැරීමේ අරමුණු අනුව වර්ග කිරීම)	106
නිෂ්පාදන පිරිවය ගිණුම් ගෙන කිරීම	109
05 ගිණුම්කර්ණ සංකල්ප	112
ගිණුම්කර්ණ ඒකක සංකල්පය	112
අඩංගු පැවතෙම් සංකල්පය	113
ප්‍රමාණාත්මකහවේ සංකල්පය	113
අනාවර්ණ සංකල්පය	114
ලේනිහාසික පිරිවය සංකල්පය	114
ද්‍රේව්‍යවර්ශප සංකල්පය	115
කාලවිශේද සංකල්පය	115
මූල්‍ය මිනුම් සංකල්පය	115
උපවිත සංකල්පය	116
ගැලපුම් සංකල්පය / අනුසිහුම් සංකල්පය	117
සංගතතා සංකල්පය / අනුරුද්‍යිතතා සංකල්පය / යට්ටායෝගතා සංකල්පය	117
උපලබිධි සංකල්පය (අයහාර හැඳුනාගැනීම)	118
ආරක්ෂණ සංකල්පය / විවක්ෂණ සංකල්පය	118
06 තති පුද්ගල ව්‍යුපාර	120
හැඳින්වීම	120
ආදායම් ප්‍රකාශය	120
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	120
භාණ්ඩ ගැනීම්	124
බොල් ණය කපා හැරීම	124
කපාහල බොල් ණය ආපසු ලැබීම	125
අඩංගු නුය වෙන්කිරීම	126
අඩංගු නුය යනු	126
දුන් වට්ටීම්	127
උපවිත වියදම්	127

# හිතුම්කිල්නෝ

ඉදිරියට කළ වියදුම්-----	127
ලබේය යුතු ආදායම්-----	128
කම්ත් ලද ආදායම-----	128
ක්ෂය ගැලපීම-----	129
සේවක අර්ථසාධක අරමුදුල් දායකය-----	129
සේව්‍ය දායකය -----	130
එකතු කළ අගය කළ අගය මත බඳ ගැලපීම VAT-----	131
<b>07 පිරිවැය -----</b>	<b>138</b>
පිරිවැය (cost) යනු-----	138
පිරිවැයකරුණයේ ප්‍රධාන අරමුණ-----	138
පිරිවැයකරුණය ආණිත පහත ගිණුම්කරන පද-----	139
පිරිවැය මූලිකාංග-----	140
මුළු පිරිවැය (පිරිවැය දැරීමේ අරමුණු අනුව වර්ග කිරීම)-----	141
ප්‍රාථමික පිරිවැය / සැපු පිරිවැය-----	141
පොදු කාර්ය / වතු පිරිවැය -----	142
නිෂ්පාදන ආයතනයක තොග -----	142
නිෂ්පාදන පිරිවැය ගිණුම් ගෙ කිරීම-----	144
<b>08 ලාභ අරමුණුකර තොගත් ව්‍යාපාර සංවිධාන සඳහා ගිණුම්කරණය -----</b>	<b>147</b>
ලබේම් හා ගෙවේම් ගිණුම -----	147
පිළියෙළ කරන මූල්‍ය ප්‍රකාශන -----	148
ආදායම් හා වියදුම් ගිණුම-----	148
ලාභ අරමුණු කර තොගත් සංවිධාන වල ගිණුම් පිළියෙළ කිරීමේදී වැදගත් වන අයිතමයන් -----	149
01. සමුච්චිත අරමුදුල-----	149
02. සාමාජික මුදල-----	150
03. යාවපීව සාමාජික මුදල-----	152
04. හිග සාමාජික මුදල කපා හැරීම-----	153
05. ලාභ හෝ අලාභ බෙන කටයුතු සහ විශේෂ ක්‍රියාකාරකම් -----	154
06. පරිත්‍යාග ලබේම -----	154
07. ඇතුළත් වීමේ ගාස්තුව-----	154
08. පැරණි වන්ත්කම් විකිණීම -----	155
09. පිහිටුවා ආණි අරමුදුල-----	155
<b>09 අසම්පූර්ණ සටහන් මගින් මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම.-----</b>	<b>161</b>
අසම්පූර්ණ සටහන-----	161
හඳුනා ගැනීමේ පහසු කුම :-----	162
01.ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය සමග අවසාන ප්‍රාග්ධනය සැසැදීමෙන් ලාභය හෝ අලාභය සෙවීම.( ගුද්ධ වන්ත්කම් අසුරින් ලාභය සෙවීම.)-----	163
02. පවත්නා දත්ත පදනම් කරගෙන අවසාන ගිණුම් සඳහා අවශ්‍ය තොටුරු ලබාගෙන ඒවා ද්විත්ව සටහන් කුමයට වාර්තා කරමින් ආදායම් ප්‍රකාශනයක්, මූල්‍ය තන්ව ප්‍රකාශයක් පිළියෙළ කිරීම.-----	165

# හිඳුම්කිල්නෝයේ

10 හවුල් ව්‍යාපාර -Partnership -----	167
හවුල් ව්‍යාපාරයක මූලිකාංග-----	167
හවුල් ව්‍යාපාර ගිණුම්කර්තාය කෙරෙන් බලපාන නීති, රීති හා බලපෑම -----	167
හවුල් ගිවිසුම / හවුල් ඔප්පුව / හවුල් ව්‍යවස්ථාවලිය -----	168
හවුල් ව්‍යාපාර ආයුෂා පත්‍ර-----	169
හවුල් ආයුෂා පත්‍රතේ 24 වන වගක්තියේ අභ්‍යන්තර් විධිවිධාන-----	170
.හවුල් ව්‍යාපාරය සඳහා ගිණුම්කර්තාය වැදගත් වන්නේ අයි -----	171
හවුල් ව්‍යාපාර ගිණුම්කර්තායේ විශේෂ ලක්ෂණ -----	171
ලාභාලන විසර්ජනය කිරීම පිළිබඳ තත්ත්වය -----	171
ලාභාලන ගිණුම හා ලාභාලන විසර්ජන ගිණුම අතර වෙනස -----	172
හවුල් ගිවිසුම අනුව ලාභාලන විසර්ජනය කිරීම. -----	173
ප්‍රාග්ධන පොලී -----	173
හවුල් ටේනතු -----	174
විසර්ජන ගිණුමේ ආකෘතිය -----	176
ප්‍රාග්ධන ගිණුම -----	177
ප්‍රාග්ධන ගිණුමේ ආකෘතිය -----	179
ඡේගම ගිණුම -----	180
ඡේගම ගිණුමක ආකෘතිය -----	181
ඡේගම ගිණුම හා ප්‍රාග්ධන ගිනුම අතර වෙනස්කම් -----	181
හවුල්කරුවන්ගේ ගැනීම් ගිණුම -----	182
හවුල්කරුවන්ගේ නාය ගිණුම -----	183
කිරීතිනාමය -----	183
නව හවුල්කරුවකු බඳවා ගැනීම -----	185
හවුල්කරුවන් ඉවත් වීම -----	187
හවුල් ව්‍යාපාරයක නිමිකාරන්ත්වය වෙනස්වීම් මත ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම -----	189
නව හවුල්කරුගේ ප්‍රාග්ධන ආයෝජනය -----	190
10 සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම -----	197
1995 අංක 15 දුරටු ගිණුම්කර්තා හා විගණන ප්‍රමිති පතනත -----	197
ගිණුම්කර්තා ප්‍රමිත කම්ට්‍රුව -----	198
මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතිමය රාමුව -----	199
සංක්ලේෂය රාමුව අරමුණු. -----	200
පොදු පර්මාර්පිට මූල්‍ය වාර්තාකර්තාය අරමුණු -----	200
මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මක ගති ලක්ෂණයන් -----	202
මූල්‍ය ප්‍රකාශන ගොඩනෑගෙන මූලිකාංග නිර්වචනය කිරීම -----	204
මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග මැකීම -----	206
තොග ගිණුම්කර්තාය - LKAS 02-----	208
තොග මැකීම හා මූල්‍ය/වාර්තා වල තොග දැක්වීම -----	209
තොග වල පිරිවෙය -----	211

# හිඳුම්කිල්නෝයේ

සේවා සපයන්නෙකුගේ තොගයේ පිරිවැය-----	215
පිරිවැය සූත්‍රයන් -----	217
හෙලිදර්වී කිරීම -----	218
තොග ආපසු ගත්තනය කිරීම-----	219
හානි වූ තොග වල පිරිවැය ගත්තනය කිරීම හා ගිණුම් ගිණුම්ගත කිරීම -----	220
තොග හානිවීම් ගිණුම් ගත කරන ආකාරය -----	221
කෙටි ප්‍රශ්න -----	222
දේපල පිරියන හා උපකරණ - LKAS 10-----	227
දේපල පිරියන හා උපකරණ වල පිරිවැය-----	227
සරල මාර්ග ක්ෂේත්‍ර ක්‍රමය-----	230
නීනවන ගේෂ ක්‍රමය-----	231
වත්කම් ප්‍රත්‍යාගත්තනය -----	232
වාර්තා කරන කාලවිල්දයට පසු සිද්ධින් LKAS - 10-----	244
කල්බද -----	247
මුළු කල්බද ගැනුම්කරුවන්ගේ පොත්වල ගිණුම් තැබීම. -----	247
මුළු ප්‍රකාශනය ඉදිරිපත් කිරීම -----	248
<b>11 සමාගම ගිණුම්කරණය -----</b>	<b>249</b>
<b>සමාගමක ප්‍රාග්ධනය-----</b>	<b>249</b>
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ( ප්‍රකාශන ප්‍රාග්ධනය ) -----	249
<b>කොටස් නිකුත් කිරීම සඳහා ගිණුම්කරණය-----</b>	<b>251</b>
සම දායකත්වය -----	252
වාර්ෂික වශයෙන් මුදල් ලබා ගැනීම -----	255
කොටස් සඳහා උග්‍ර දායකත්වය -----	256
කොටස් සඳහා අධි දායකත්වය -----	258
සමාන්‍යාතික වින්පනය-----	259
කොටස් ප්‍රාරක්ෂණය -----	260
ප්‍රසාද කොටස් නිකුත් කිරීම (සංවිත ප්‍රාග්ධන කිරීම)-----	261
නිමිකම් / අයිතිවාසිකම් නිකුත් කිරීම -----	263
මුළු ප්‍රකාශ සම්බන්ධ විශේෂ ගැලපුම -----	264
ආදායම් බදු ගැලපීම -----	264
වත්සික පදනම මත බදු ගැවීම-----	266
<b>2 කාර්තු පදනම මත බදු ගැවීම -----</b>	<b>269</b>
සමාගමක ලාභ ලාභ විස්තරණය -----	271
යොශීත ලාභාංග ගිණුම් තැබීම සටහන් කිරීම පිළිබඳව ගිණුම් ප්‍රමිත අංක 10 අදාළ වන අන්දම-----	273
ගිණුම් සටහන්-----	276
<b>සමාගම මුළු ප්‍රකාශන-----</b>	<b>280</b>
විශේෂිත පර්මාර්පි මුළු ප්‍රකාශන-----	280
පොදු පර්මාර්පි මුළු ප්‍රකාශන -----	281

# හිණුම්කිල්නෝ

මුළුස ප්‍රකාශන වල පර්මාර්ට-----	282
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය -----	282
වියදම් වල ක්‍රියාකාරකම් ස්වභාවය පරිදි ආදායම් ප්‍රකාශනය-----	284
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය ඉදිරිපත් කළ හැකි ආකාර -----	285
මුළුස ප්‍රකාශන වල සටහන් -----	286
ස්කේන්දය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය-----	286
ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශන කට්ටවාක ආකෘතින්-----	287
සමාගම දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළුස ප්‍රකාශනයන්ට අදාළ ගිණුම් සටහන්-----	290
සටහන් 5( වාර්තා කරන කාලවිශේදයට පසු සිදුවීම් -----	299
ශේ ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 7 -----	301
මුදල් ප්‍රවාහ ප්‍රකාශ - Cash Flow Statement-----	301
1.සපුළු ක්‍රමය -----	303
2.වතු ක්‍රමය -----	304
මුළුසප්‍රවාහ ගිණුම්කරණය වාසි -----	311
12 ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය-----	312
ගිණුම්කරණ අනුපාතවල ප්‍රයෝග්‍යන -----	312
අනුපාත වර්ගිකරණය -----	312
ලාභදායීන්ට අනුපාතය -----	314
දුවශිලතා අනුපාත -----	315
ක්‍රියාකාරී අනුපාත / මෙහෙයුම් කාර්යක්ෂමතාව අනුපාතය -----	316
තොග පිරිවැවුම් අනුපාතය -----	317
ණය අනුපාතය -----	318
පොලී ආවරණ අනුපාතය -----	319
තොග පිරිවැවුම් අනුපාතය හා තොග රදවාගැනීමේ කාලය මගින් හෙළිදරව් කරන වැදගත් තොරතුරු -----	320
මුළුස අනුපාත විශ්ලේෂණයේ වැදගත්කම -----	320
අනුපාත විශ්ලේෂණයේ සිමාවන් -----	321
13 කළමනාකරණ ගිණුම්කරණයේ මුළුක සංකල්ප-----	322
මුළු ගිණුම්කරණය -----	322
කළමනාකරණ ගිණුම්කරණය -----	323
පිරිවැය ගිණුම්කරණය -----	324
ප්‍රධාන පිරිවැය මුළුකාංග -----	326
තොග ගණනය කිරීමේ අරමුණු සඳහා පිරිවැය වර්ග කිරීම -----	328
කළමනාකරණ තීරණ ගැනීම සඳහා පිරිවැය වර්ග කිරීම -----	330
අදාළ පිරිවැය සහ අදාළ තොවන පිරිවැය -----	333
පිරිවැය පාලනය සඳහා පිරිවැය වර්ග කිරීම -----	334
දුව්‍ය පිරිවැය -----	334
දුව්‍ය මුළුට ගැනුම් ක්‍රියාවලය -----	335

# හිංේම්කිල්නෝයේ

තොග පාලනය යනු -----	337
තොග පාලනය -----	337
නුම පිරිවැය පාලනය කිරීම-----	345
සේවක වැටුප් තිරණය කිරීම -----	347
වැටුප් ලේඛනයේ ඇති තොරතුරු ගිණුම ගත කිරීම -----	350
පොදු කාර්ය පිරිවැය-----	352
ඡේකයකට අදාළව පොදුකාර්ය පිරිවැය සෙවීම-----	353
පොදු කාර්ය පිරිවැය පිරිවැය මධ්‍යස්ථාන අතර බෙදාහැරීම -----	353
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය -----	354
පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සකස් කිරීම -----	355
වැදුගන්-----	356
14 පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය -----	359
නිෂ්පාදන පිරිවැය සංරචන -----	359
දායකය /සහභාගය-----	360
දායක විකුණුම් අනුපාතය /ලාභ පරිමා අනුපාතය -----	361
සමවිශේදන ලක්ෂණ-----	363
ආදායම් වාර්තාව -----	366
යම් විකුණුම් දාරිතාවකට අදාළ ලාභ අලාභ හඳුනාගැනීම.-----	368
ආරක්ෂිත ආන්තිකය -----	371

## 01 ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය

වර්තමාන ලේකයේ දියුණුවත් සමග මිනිසාගේ අවශ්‍යතා අතර තොරතුරු අවශ්‍යතාව ඉහළ යම් පවතී. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මිනිසාට තම එදිනෙදා පිළිතය පවත්වා ගෙන යාමේදී විවිධ තීන්දු තීරණ ගැනීමට නම් ප්‍රමාණවත් තොරතුරු අවශ්‍ය වේමයි.

ව්‍යාපාර ලේකය තුළ මිනිසාට ආර්ථික තීරණ ගැනීමට නම් ආර්ථික තොරතුරු අවශ්‍ය වේයි. එබැවින් මිනිසාට ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන ප්‍රධානතම ප්‍රධානතම විෂයපරිය ලෙස ගිණුම්කරණය සැලකිය හැකිය.

මෙයට ප්‍රධානතම හේතුව වනුයේ සම්පත්වල හිගකම වේ. එනම් ලේකයේ ඇති සම්පත් සිම්න විමන් සමග ව්‍යාපාර සංවිධාන හා බැඳී සිටින ඇල්මැති පාර්ශ්වයන්ට තම අරමුණු ප්‍රගා කර ගැනීමට ආර්ථික තීරණ ගැනීමට සිදුවේ. මෙම තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන මාධ්‍ය වනුයේ ගිණුම්කරණයයි.

### ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණු

ගිණුම්කරණ ඒකකයක් කෙරෙනි ඇල්මක් ඇති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සන්නිවේදනය කිරීම ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු වේ.

### ගිණුම්කරණය සඳහා වූ නිර්වචන

තොරතුරු ප්‍රයෝගනයට ගන්නා පාර්ශ්ව වලට විනිශ්චයක් කිරීමෙන්, තීරණ ගැනීමටන් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනාගැනීමේ, මැනීමේ හා සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණයයි.

-අඡමරිකානු ගිණුම්කරණ සංගමය-

ව්‍යාපාරයක යටත් පිරිසෙන් අර්ධ වශයෙන් වත් මූල්‍ය ස්වර්ශපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධින් සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ, වර්ග කිරීමේ, සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ කළුව ගිණුම්කරණයයි.

-අඡමරිකානු පොදු පොදු සහතික ලත් ගණකාධිකාරී ආයතනය-

# හිඹුම්කිල්ණය

උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයකට අභාෂව ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණයයි.

-පොදු තීර්වචනයකි-

## ගනුදෙනු

ව්‍යාපාර ආයතනයක කළමනාකරුවන්ගේ තීරණවලට ප්‍රතිච්චයක් ලෙස ව්‍යාපාරය හා ව්‍යාපාරයෙන් වෙන්ව පාර්ශවයන් අතර සම්පත් හෝ සම්පත් හා මැදින් නුවමාරු වීම ගනුදෙනුවේ. මෙහිදී පාර්ශ්වයන් අතර අගයන් නුවමාරු වේ.

උදා:- අයිතිකරුවන් මුදල් ආයෝජනය කිරීම, භාණ්ඩ අත්සුව ගැනීම් හා විකිණීම්, දේපල පිරියන උපකරණ අයට ගැනීම.

## සිද්ධින්

ව්‍යාපාරයක් විසින් කටයුතු පවත්වාගෙන යාමේදී හටගන්නා වූ මුදලින් මැනිය නැකි සම්පත් වල සිදුවන වෙනස්වීම් සිද්ධින් වේ. මෙහිදී පාර්ශවයන් අතර අගයන් නුවමාරු නොවේ.

උදා:දේපල පිරියන උපකරණ ක්ෂේය වීම, තොග නැතිවීම හා පරිත්‍යාග, බොල්තාය

## ගිණුම්කරණ ඒකකය

ගිණුම්කරණ ක්‍රියාවලියට බඳුන් වන ඕනෑම ව්‍යාපාර සංවිධානයක් ගිණුම්කරණ ඒකකයක් ලෙස හඳුනා ගෙනි.

උදා:- තනි පුද්ගල ව්‍යාපාර, හැවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සම්ඩි සංවිධාන

## ව්‍යාපාර ආයතනයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්

ව්‍යාපාර ආයතනයක පැවතෙන්ම හෝ එහි ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන් වේ.

ව්‍යාපාරයක ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ට සඡ්‍රේ හෝ වතු ලෙස බලපෑම් ඇතිවිය හැකි නිසා ඔවුන් නිර්න්තරයෙන් ව්‍යාපාර කෙරෙහි අවධානයෙන් සිටියි. එබදුවෙන් ඔවුන්ගේ අරමුණු හා පරමාර්ථ එලදායිව ලගාකර ගැනීම සඳහා ව්‍යාපාරයක් හා සම්බන්ධ වූ ආර්ථික තොරතුරු වැදගත් වේ.

## ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දැක්වන පාර්ශවයන් සහ ඇල්මක් දැක්වීමට හේතු

### 01. තිමිකරුවන්

- ආයෝජන මාර්ග හඳුනා ගැනීමට. ආයෝජනයට ඇති ප්‍රතිලාභ දැනගැනීමට.
- ව්‍යාපාරයක අවදානම හඳුනා ගැනීමට.

### 02. කළමනාකරුවන්

- ව්‍යාපාරක තීරණ ගැනීමට.
- අනාගත සැලසුම් සකස් කිරීමට.
- අතිත තීරණවල එලදායිතාවය මැන බැලීමට.

### 03. සේවකයින්

- රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කර ගැනීමට.
- සේවක ඉල්ලීම් සපුරා ගැනීමට.
- සේවක වර්ප්‍රසාද ලබා ගැනීමට.

### 04. ගනුදෙනුකරුවන් (පාර්නෝගිකයින්)

- ව්‍යාපාරයේ පැවැත්ම දැනගැනීමට.
- වගකීම් සහතික ලබාගැනීමට. නිෂ්පාදන වල ගුණත්වය හා පැවැත්ම හඳුනා ගැනීමට.

### 05. සැපයුම්කරුවන් (තායගිමියන්)

තාය සැපයුම් සිමා තීරණය කිරීමට. තාය ආපසු ගෙවීමේ හැකියාව දැන දැනගැනීමට.

අනාගත අවදානමක් හඳුනාගැනීමට.

### 06. මූල්‍ය ආයතන

- තාය ප්‍රතිපත්ති තීරණය කිරීමට.
- පොලි ලබා ගැනීමේ හැකියාව නිගමනයට.
- තාය ආපසු අයකරුගැනීමේ හැකියාව දැන ගැනීමට.

## 07. රාජ්‍ය ආයතන

- ආර්ථික සැලසුම් සකස් කිරීමට. නියමිතව බදු ගෙවන බව තහවුරු කරගැනීමට.
- තොරතුරු වල සත්‍යය හා සාධාරණ බව දැනගැනීමට.

## 08. මහජනතාව

- ජ්‍යෙෂ්ඨතාවගේ, ඕළුඟන්ගේ තොරතුරු අවශ්‍යතාවය සපුරාලීමට.
- සමාජ කුහසාධන තොරතුරු දැනගැනීමට.

## ගිණුම්කරණයේ ප්‍රභේද

ව්‍යාපාර ආයතනයක් කෙරෙහි ඇඳුමක් දක්වන පාර්ශවයන්ගේ තොරතුරු අවශ්‍යතාවය හා එම තොරතුරු යොදා ගන්නා අරමුණු වෙනස් වේ. එම නිසා තොරතුරු භාවිතා කරන පාර්ශවයන් අනුව ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකි.

### 01. මූල්‍ය ගිණුම්කරණය

### 02. කළමනාකරණ ගිණුම්කරණය

## මූල්‍ය ගිණුම්කරණය

නිශ්චිත කාලවිපේදියක් තුළ හටගත් අතිත ගනුදෙනු හා සිදුවීම් ගිණුම්කරණ ප්‍රමිත, ගිණුම්කරණ මුලධරීම, උපක්ල්පන හා අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන් යටතේ ආර්ථික තීරණ ගත හැකි ආකාරයට සකස් කොට ඇඳුමක් දක්වන සියලු පාර්ශවයන් වෙත මූල්‍ය ප්‍රකාශන මගින් සැපයීමේ ක්‍රියාවලිය මූල්‍ය ගිණුම්කරණය වේ.

## කළමනාකරණ ගිණුම්කරණය

ව්‍යාපාර ආයතනයක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එහි විවිධ මට්ටම් වල කළමනාකරුවන්ට අවශ්‍ය තීරණ ගැනීම හා ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, පාලනය කිරීම හා ඇගයීම යන කාර්යයන් එලඹායීව සිදු කිරීමට අවශ්‍ය මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සකස් කොට විවිධ කළමනාකරණ වාර්තා හරහා සැපයීමේ ක්‍රියාවලිය කළමනාකරණ ගිණුම්කරණය වේ.

# හිඹුම්කිල්ණය

මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම්

මූල්‍ය ගිණුම්කරණය	කළමනාකරණ ගිණුම්කරණය
අතිත ගනුදෙනු හා සිද්ධීන් ගැන වාර්තා වාර්ථා කරයි.	අතිත හා අනාගත මෙන්ම වර්තමාන ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ තොරතුරු හා පුරෝකරීන ඉදිරිපත් කරයි.
ව්‍යාපාරයක අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයයි. පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රමිත සංකල්ප හා උපකල්පන යොදා ගනී. තොරතුරු සැපයීමේ නීතිමය අවශ්‍යතාවයක් ඇත.	ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් තොරතුරු සපයයි.
සාමාන්‍යයෙන් වාර්ශිකව තොරතුරු ඉදිරිපත්කරයි.	පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රමිත සංකල්ප හා උපකල්පන යොදා ගනියි.
සමස්ට ව්‍යාපාරයම තහි ඒකකයක් ලෙස තොරතුරු සපයයි.	තොරතුරු සැපයීමේ නීතිමය අවශ්‍යතාවයක් නොමැත. කළමනාකරණ අවශ්‍යතාවය මත තොරතුරු සපයයි.
අතිත ගනුදෙනු හා සිද්ධීන් ගැන වාර්තා වාර්ථා කරයි.	කළමනාකරණයේ අවශ්‍යතාවය මත තොරතුරු සපයයි
ව්‍යාපාරයක අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයයි. පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රමිත සංකල්ප හා උපකල්පන යොදා ගනී. තොරතුරු සැපයීමේ නීතිමය අවශ්‍යතාවයක් ඇත.	සමස්ට ව්‍යාපාරයම තහි ඒකකයක් හෝ ඒකක කොටස් ලෙස තොරතුරු සපයයි.

## ගිණුම්කරණ ක්‍රියාවලිය

ක්‍රියාවලියක් යනු,

නිශ්චිත අරමුණුක් ලගාකරගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ හා නිශ්චිත පරිපාලියක් අනුව ක්‍රියාත්මක වන කාර්යයන්ගේ එකතුවක් ක්‍රියාවලියකි.

ගිණුම්කරණ ක්‍රියාවලිය යනු,

ව්‍යාපාර ආයතනයක් තුළ සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන ආර්ථික දත්ත ක්‍රමානුකූලව ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ නිර්ණ ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමට සුදුසු අයුරින් ආර්ථික තොරතුරු බවට පරිවර්තනය කොට විවිධ වාර්තා ඔස්සේ සැපයීමට අදාළ වන සියලුම කාර්යයන්හි එකතුව වේ.

මෙම ගිණුම්කරණ ක්‍රියාවලිය ගිණුම්කරණ ප්‍රතේද (මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය) අනුව ප්‍රධාන කොටස් දෙකකි.

01. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය
02. කළමනාකරණය ගිණුම්කරණ ක්‍රියාවලිය

## මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය

නිශ්චිත කාලවිශේදයක් තුළ සිදුවන ගෙනුදෙනු හා සිද්ධීන් වලට අදාළ දත්ත ආර්ථික නිර්ණ ගැනීමට භාවිත ආකාරයේ තොරතුරු බවට පරිවර්තනය කර ඇල්මක් දක්වන පාර්ශවයන්ට මූල්‍ය ප්‍රකාශන ඔස්සේ සැපයීම මූල්‍ය ගිණුම්කරණය වේ.

යෙදුවම්

ක්‍රියාවලිය


නිමවුම්

# ගිණුම්කරණය



## කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය

මූල්‍ය ප්‍රකාශන වලින් සපයන එකිනෙක තොරතුරු පිරිවැය, දැන්ත හා පුරෝෂවර්තනයන් යෙදුවුම් වශයෙන් යොදා ගනිමින් ව්‍යාපාරයක අන්තර් කළමනාකරණවන්ට ව්‍යාපාරික ක්‍රියාකාරකම් සැබුසුම් කිරීම, පාලනය, මෙහෙයුම හා තීරණය කිරීම යන කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය තොරතුරු සකස් කර ඉදිරිපත් කිරීම කළමනාකරණ ගිණුම්කරණය වේ.



## ගිණුම්කරණ පරිසරය

ව්‍යාපාරයක ගිණුම්කරණ පරියට බලපෑම් කළ හැකි හා ව්‍යාපාරයක ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ වෙනස්කම් සිදු කළ හැකි ප්‍රධාන පරිසර සාධක කිහිපයක් ඇත.

01. ආර්ථික හා දේශපාලන පරිසරය
02. ගිල්පීය හා ව්‍යානිතීය පරිසරය

03. නෙතික පරිසරය
04. සමාජ හා සංස්කෘතිය පරිසරය
05. තාක්ෂණික පරිසරය

## ආර්ථික හා දේශපාලන පරිසරය

කිසියම් ර්‍යයක් විසින් තම ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ගෙනු බෙහෙන නිර්ණ ගිණුම්කරණ කටයුතු වලට බලපාන්නාවූ ආකාරය මින් අදහස් වේ. ආර්ථික හා දේශපාලන පරිසරයේ ව්‍යවසයන් වනුයේ බඳ ප්‍රතිපත්ති, විනමය අනුපාතය, මිල මට්ටම්, රාජ්‍ය ප්‍රතිපත්ති (පොලී අනුපාතය, වැටුප් අනුපාතය), වෙළඳ තත්ත්වය (ප්‍රාග්ධන වෙළඳපොල, මූල්‍ය වෙළඳපොල)

### **පොලී අනුපාතය ගිණුම්කරණයට බිජාන ආකාරය**

පොලී අනුපාතය අඩු වීම නිසා බැංකු ණය ලබා ගැනීමට ව්‍යාපාර පෙළුමෙයි. එබැවින් අතිරේක නිය ඉහළ යාම නිසා ව්‍යාපාරික ආයෝජනය ඉහළ ගොස් ව්‍යාපාරයේ ආදායම හා ව්‍යාපාරය ඉහළ යයි.

## කිල්පිය හා ව්‍යත්තිය පරිසරය

ගිණුම්කරණ ක්‍රියාවලියේදී ව්‍යාපාරික සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් මැතිම හා තක්සේරු කිරීම සඳහා යොදා ගන්නා විවිධ කුම හා නිර්දේශයන් මගින් ගිණුම්කරණ ක්‍රියාවලියට සිදු කරන්නා වූ බලපෑම මින් අදහස් වේ. කිල්පිය හා ව්‍යතිය පරිසරයේ ව්‍යවසයන් වනුයේ ගිණුම්කරණ ප්‍රමිත, ගිණුම්කරණ ගිල්ප කුම, ගිණුම්කරණ ආයතන.

### **දේපල, පිරියන හා උපකරණ ක්ෂ කිරීම් හා ප්‍රමිතිය ගිණුම්කරණයට බිජාම් කරන ආකාරය**

හේ ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 මගින් දේපල පිරියන හා උපකරණ සඳහා ක්ෂය කිරීම සිදු කිරීමේදී සරල මාර්ග කුමය හාවිනා කිරීමට නිර්දේශ කිරීම මගින් ගිණුම්කරණයේ ඒකාකාරී බව රැකදෙනු ඇත.

## නෙතික පරිසරය

ව්‍යාපාරයක් විසින් ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ දී අනුගමනය කළ යුතු නෙතික තත්ත්වයන් හා නීති රිති හා රේගුලයි වෙනස්වීම මගින් ගිණුම්කරණ ක්‍රියාවලියට සිදුවන බලපෑම මින් අදහස් වේ. නෙතික පරිසරය ව්‍යවසයන් වනුයේ 2007 අංක 07 දුරණ සමාගම් පනත, දේශීය ආදායම් බඳ පනත, ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත, හවුල් ආදා පනත

# හිතුම්කිල්ණය

2007 අංක 7 දරන සමාගම් දරන සමාගම් පනත මගින් ගිණුම්කරණයට බලපෑම් කරන ආකාරය

ඒ අනුව සෑම ලියාපදිංචි සමාගමක්ම සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඒවා ඇඳුමැනී පාස්ටේටියෙන් අනර් බෙදා හැරිය යුතුය.

## සමාජ හා සංස්කෘතික පරිසරය

සමාජයේ පීවත්වන පුද්ගලයන්ගේ සිතුම් පැතුම්, ආකල්ප හා භාවිතයන්ගේ සිදුවන වෙනස් විම මගින් ගිණුම්කරණ ක්‍රියාවලියට වන බලපෑම මින් අදහස් වේ. සමාජ හා සංස්කෘතික පරිසරයේ විවෘතන් වනුයේ ආකල්ප, සිරිත් විරිත්, විශ්වාස, ජන සංඛ්‍යාව, පුද්ගල පීවන රටාව

## පුද්ගල පීවන රටාව ගිණුම්කරණයට බලපාන ආකාරය

පුද්ගලයන්ගේ ආහාර රටා අනුව ආහාර නිෂ්පාදන ව්‍යාපාර කටයුතු කිරීම මගින් ලාභ ඉහළ යනු ඇත.

## තාක්ෂණික පරිසරය

ව්‍යාපාර වල ගිණුම්කරණ කටයුතු පහසු කිරීම සඳහා තාක්ෂණික උපකරණ හා ගිල්ප කුම වල සිදුවන වෙනස්වීම මගින් ගිණුම්කරණ ක්‍රියාවලියට වන බලපෑම මින් අදහස් වේ. තාක්ෂණික පරිසරයේ විවෘතන් වනුයේ පරිගණක තාක්ෂණිය, සන්නිවේදන තාක්ෂණිය.

## නව තාක්ෂණික උපකුම හාවිතය මගින් ගිණුම්කරණයට වන බලපෑම

රත්නන් අලෙවියේදී "බෙන්සි මේටරය" යොදාගැනීම නිසා ව්‍යාපාර වල වෘත්තික කටයුතු අවම වීම.

## ගිණුම්කරණයේ නව ප්‍රවනතා

01. ගිණුම තැබීමට නව පරිගණක කුම හා පද්ධතිය හඳුන්වා දීම.

ලිඛි:- Quick Book, Accounting Pack, Sage

02. ජාත්‍යන්තර වශයෙන් නිශ්චිත ගිණුම්කරණ රාමුවක් ගොඩනැගීම සඳහා ගිණුම්කරණ වෘත්තිය ආයතන කටයුතු කිරීම.

## හිඹුම්කිල්ණය

03. සමාජ පිරිවය හා ප්‍රතිලාභ කෙරේනී ව්‍යාපාර තම අවධානය යොමු කිරීම.
04. ව්‍යාපාරවල මානව සම්පත් පිරිවයට අදාළව නව මානව සම්පත් ගිණුම්කරණ කුම හා පද්ධතින් යොදා ගැනීම.
05. උද්ධමන ගිණුම්කරණය මගින් උද්ධමනයට වන බලපෑම වාර්තා කිරීමට යොමු වීම.

## 02 මූලික ගිණුම්කරණ සම්කරණය

### මූලික ගිණුම්කරණ සම්කරණය

ව්‍යාපාර ආයතනයක් තුළ පවතින වත්කම්, වගකීම් හා අධිකරණයෙන්ගේ හිමිකම් අතර පවත්නා සම්බන්ධතාවය මූලික ගිණුම්කරණ සම්කරණය මගින් පෙන්වයි. මෙමගින් ද්වීත්ව සටහන් ගිණුම් කරණය සඳහා මූලික පදනම සපයනු ලබයි.

ව්‍යාපාරය නිශ්චිත දිනකට ඇති වත්කම් හා එම වත්කම සපයා ඇති පාර්ශ්වයන්ට ව්‍යාපාරය ඇති බැඳීම අතර ඇති සම්බන්ධතාවය නිතිමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම ගිණුම්කරණ සම්කරණය මගින් සිදු කරයි.

වත්කම් - වගකීම් + හිමිකම්

### ❖ මූලික ගිණුම්කරණ සම්කරණයේ විවෘතන්

- ✓ වත්කම්
- ✓ වගකීම්
- ✓ හිමිකම්

### වත්කම්

අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අති වූ ව්‍යාපාර ඒකකයක් විසින් වර්තමානයේ දී පාලනය කරනු ලබන ආර්ථික සම්පත් වත්කම් වේ.

ව්‍යාපාරයක් සතු වත්කමකින් ලබා ගත හැකි ආර්ථික ප්‍රතිලාභ ලෙස හඳුනාගනු ලබන්නේ,

- ✓ ආදායම ඉපයෝගීම්.
- ✓ ලාභ ඉපයෝගීම්.
- ✓ ගුද්ධ මුදල් ප්‍රවාහනයන් ජ්‍යෙන් ස්ථාපනය කර ගැනීමට හැකි වීම.
- ✓ වගකීම් හිමිකම් බේරුම් කිරීමට හැකි වීම.

### වත්කමක් හඳුනා ගැනීමට තිබිය යුතු ලක්ෂණ

01) අතිත සිදුවීමක ප්‍රතිඵලයක් වීම.

ව්‍යාපාරයක් තුළ පවතින සෑම වත්කමක් ම එයටම ආවේණික වූ අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හට ගෙන්තකි.

02) ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම

# හිංේම්කිල්නෝයේ

තව ද ව්‍යාපාරයක් සතුව පවතින යම් දෙයක් වන්කමක් ලෙස හඳුනා ගැනීමට නම් එය වර්තමානයේ දී ව්‍යාපාරය යටතේ හා විතය සම්බන්ධයෙන් වූ තීරණ ගැනීමට හා අධික්ෂණය කිරීමට හැකියාව තිබිය යුතුය. එහම ව්‍යාපාර ව පාලනය කිරීමේ හැකියාව තිබිය යුතුය.

03) අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගෞ ඒමක් අපේක්ෂා කළ හැකි වීම.

වන්කමක් ලෙස යමක් හඳුනා ගැනීමට නම් එමගින් අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගෞ ඒමක් පැවතිය යුතුය.

වන්කම් වලට උදාහරණ ලෙස,

මුදල්, කිරීති නාමය, ලි බඩු, ගොඩනැගිලි, ඉඩම්, ආයෝජන, ණයගැනීයේ, බැංකු මුදල්

## ඡංගම නොවන වන්කම්

දුවශිලතාවය බොහෝදුරට අඩු, නැවත විකිණීමේ පර්මාර්පියෙන් තොට්ට, ව්‍යාපාරය දිගුකාලීන ප්‍රයෝගනය සඳහා මිලදී ගෙන ඇති, ව්‍යාපාරයට දිගුකාලීනව ලාභ උපයා දීමට ගක්තිය ඇති, වන්කම් ඡංගම නොවන වන්කම් වේ.

උදා:- දේපල, පිරියන හා උපකරණ

කිරීති නාමය

ආයෝජන

## ඡංගම වන්කම්

නැවත විකිණීමේ පර්මාර්පියෙන් අත්පත් කරගන්නා ලද හෝ දෙනික ව්‍යාපාරක කටයුතු තුළින් ජනනය වන, ව්‍යාපාරය සඳහා කෙරිකාලීනව ලාභ උපයා දීමේ ගක්තිය ඇති, දුවශිලතාවයෙන් මදක් වැඩි වන්කම් ඡංගම වන්කම් වේ.

උදා:- තොග

වෙළඳ ලැබිය යුතු දුර

ඉදිරියට ගෙවීම්

මුදල්

## ව්‍යාපාර ආයතනයක වත්කම් මූල්‍ය මාර්ග

ව්‍යාපාරයක වත්කම් මූල්‍ය මාර්ග ලෙස හඳුනාගනු බෙන්නේ ව්‍යාපාර ආයතනයට සම්පත් යොදුවන පාර්ශවය එහි, ව්‍යාපාරයක් විසින් තම වත්කම් රැස් කර ගැනීමේ දී එයට දායකත්වය දක්වන පාර්ශවයන්ය.

- ❖ මෙම පාර්ශවයන් ප්‍රධාන කොටස් දෙකකි.

01) හිමිකරුවන්

02) හිමිකරුවන් නොවන බාහිර පාර්ශව

## අයිතිකරුවන්ගේ හිමිකම / ස්ක්‍රීඩය

ව්‍යාපාර ආයතනයක් සතු වත්කම් වලින් එහි සියලු වගකීම් අඩු කළ පසු ඉතිරි වන ඉද්ද අයය හිමිකම් ලෙස හඳුනා ගනී.

### අයිතිකරුවන්ගේ හිමිකම - මූල්‍ය වත්කම් - මූල්‍ය වගකීම්

- ❖ නිශ්චිත දිනකට අයිතිකරුවන්ගේ හිමිකම මූලික සංරචක දෙකකින් සමන්විත වේ.

### 01. ආයෝජිත ප්‍රාග්ධනය / දායකත්ව ප්‍රාග්ධනය

ව්‍යාපාර ආයතනයක හිමිකාරීත්වය ලබා ගැනීමේ හෝ වර්තමානයේ පවතින හිමිකම වර්ධනය කර ගැනීමේ පර්මාර්ථයෙන් යම් පුද්ගලයකු ව්‍යාපාර ආයතනයක සැපුවම හෝ වතුව ආයෝජනය කරනු බෙන මූල්‍ය හා වෙනත් වත්කම් ආයෝජිත ප්‍රාග්ධනය හෝ දායකත්ව ප්‍රාග්ධනය ලෙස හඳුනා ගනී.

ව්‍යාපාරයක ආරම්භයේ දී මෙන් ම පසුකාලීනව ද ප්‍රාග්ධනය ලෙස සම්පත් ආයෝජනය කළ හැකිය.

### 02. රඳවාගත් ඉපයුම්

ව්‍යාපාර ආයතනයක් නිශ්චිත දිනක් වන විට උපයා ඇති සමස්ත ලාභයෙන් හිමිකරුවන් ඉවත් කරගෙන ගොස් නොමැති නැවත ව්‍යාපාරයට ආයෝජනය කර ඇති වට්නාකම රඳවාගත් ඉපයුම් වේ.

### වගකීම්

අතිතය සිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස පැන නැගී ඇති, අනාගතයේ පිය වීමේදී ආර්ථික ප්‍රතිලාභ පිටතට ගො යාමක් අපේක්ෂා කළ හැකි, වර්තමානයේ පවතින බැඳීම් වගකීම වේ.

## වගකීමක් හඳුනා ගැනීමට තිබිය යුතු ලක්ෂණ

### 01. අතින සිදුවීම ප්‍රතිඵලයක් වීම.

ව්‍යාපාරය වර්තමානයේ පවතින ඕනෑම වගකීමක් සඳහා එයටම ආවෙනික වූ අතින සිදුවීමක් ඇත.

### 02. වර්තමානයට බැඳීමක් පැවැත්වීම.

ව්‍යාපාරයේ පවතින්නාවූ වගකීමක් නිසා ව්‍යාපාරයට ඒ හා සම්බන්ධව බැඳීමක් වර්තමානයෙහි පවතී.

### 03. පියවීමේදී ආර්ථික ප්‍රතිලූහ පිටතට ගළ යාමක් අප්ප්‍රේෂ්‍ඨා කළ හැකි වීම.

මෙම වගකීම් අනාගතයේ පියවීමේදී ව්‍යාපාර ආයතනය සතු ආර්ථික සම්පන් පිටතට ගළ යාමක් දැකිය භැක.

### ❖ වගකීමක් පියවීමේ තුම කිහිපයක් ඇත.

- ✓ මුදල් ගෙවා පියවීම.
- ✓ වෙනත් වත්කම් ලබා දී පියවීම.
- ✓ නිම්කම් බවට පරිවර්තනය කිරීමෙන් පියවීම.

වගකීම් වලට උදාහරණ ලෙස,

බංකු ණය, නායුනිලියෝ, උපවිත වියදුම්, කල්ඛනාය

### පංගම නොවන වගකීම්

ගිණුම කාලවිපේද කිහිපයක් තුළදී ගෙවා නිදහස් කළ යුතු වට්නාකම හෝ බැඳීම් පංගම නොවන වගකීම වේ.

උදා:- බංකු ණය

කල්ඛනාය

උකස් ණය

### පංගම වගකීම්

එක් ගිණුම කාලවිපේදයක් තුළදී ගෙවා නිදහස් කළ යුතු වට්නාකම හෝ බැඳීම් පංගම වගකීම වේ.

උදා:- වෙළඳ ගෙවිය යුතු දැක

උපවිත වියදුම්

බංකු අයදාව

ව්‍යාපාරයක ගනුදෙනු හා සිදුවීම් මූලික ගිණුම්කරණ සම්කරණට බලපෑම් කරන ආකාරය

ව්‍යාපාරයක් තුළ සිදුවන සෑම ගනුදෙනුවක් ම ව්‍යාපාර ආයතනයට ද්වීත්ව ආර්ථික බලපෑමක් ඇති කරයි. මෙම ද්වීත්ව බලපෑම මගින් ව්‍යාපාරය පවතින්නාව වන්කම්, වගකීම් හා හිමිකම් වල වෙනස් විමක් සිදු වේ. ඒ අනුව ගිණුම්කරණ සම්කරණය තුළින් ගනුදෙනුවක් මගින් ව්‍යාපාරය වන්කම්, වගකීම් හා හිමිකම් වල ඇති කරන්නාව ද්වීත්ව බලපෑම පෙන්නුම් කරයි.

ව්‍යාපාරක ගනුදෙනු හා සිදුවීම් වලින් ව්‍යාපාරයේ වන්කම්, වගකීම් හා හිමිකම් වලට ඇතිකරන්නා වූ බලපෑම ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක.

01. ධන බලපෑම දෙකක් ඇති කරනු ලබන ගනුදෙනු

සම්කරණයේ පවතින විවෘතයන් දෙකක් සමානව වැඩි වේ.

02. සානු බලපෑම් ඇති කරනු ලබන ගනුදෙනු


සම්කරණය විවෘතයන් දෙකක් සමානව අඩු වේ.

03. ධන හා සානු බලපෑම් ඇති කරනු ලබන ගනුදෙනු

සම්කරණයේ එක් විවෘතයක වැඩිවීමත් වීමත් තවත් විවෘතයක අඩුවීමක් පෙන්නුම් කරයි.

# හිමුව්‍යම්කාලීනයේ

## හිමිකම වෙනස් වීමට බලපාන්තාවූ ගනුදෙනු



❖ ඒ අනුව අයිතිකරුවන්ගේ හිමිකම වෙනස් වීම කෙරෙහි බලපාන්තාවූ ගනුදෙනු ප්‍රධාන වගයෙන් ස්වර්ශප 04 කි.

- 01) හිමිකරුවන්ගේ ආයෝජන හිමිකරුවන්ගේ ගැනීම්
- 02) ආදායම් / ලාභ
- 03) වියදම් / අලාභ

### හිමිකරුවන්ගේ ආයෝජන

ව්‍යාපාරයක හිමිකාරීත්වය ලබා ගැනීමට හෝ පවතින හිමිකම වර්ධනය කරගැනීම සඳහා යම් පාර්ශ්වයක් විසින් ව්‍යාපාරයට යොදවනු ලබන මුදල් හෝ වෙනත් වත්කම් වේ.


### හිමිකරුවන්ගේ ගැනීම් / හිමිකරුවන්ට බෙදාහරීම්

හිමිකරුවන් විසින් තම පොදුගලික ප්‍රයෝගනය සඳහා ව්‍යාපාරය සතු මුදල් හෝ වෙනත් වත්කම් ඉවත් කැර ගැනීම වේ.

### ආදායම් / ලාභ


ගිණුම් කාලවිෂේෂයන් තුළ හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව හිමිකම වර්ධනය වීමට බලපාන්තාවූ වත්කම් ගෙවා එම්, වත්කම් වර්ධනය වීම හෝ වශකීම් පහළ යාමේ ස්වර්ශපයෙන් හටගන්නා ආර්ථික ප්‍රතිච්‍රිත වර්ධනය වීම වේ.

# හිංුම්කිල්නෝයේ



## වියදුම් / අලාභ

ගිණුම් දිනුම් කාලපේද්‍යයක් තුළ අයිතිකරුවන්ට බෙදාහැරීමෙන් තොරව නීමිකම් අඩුවීමට බලපාන වත්කම් ගාලා යාම්, වත්කම් අඩුවීම හෝ වගකීම වර්ධනය වීම ස්වර්ෂපයෙන් ඇති වන ආර්ථික ප්‍රතිලාභ පහළ යෙම වේ.



# හිමුම්කිල්ණය

නිමිකම් වෙනස් වීමට බලපාන්නා වූ ගනුදෙනු මුළුක සමිකරණය ඇසුරෙන් දැක්වීම.

## 01) නිමිකරුවන්ගේ තත්ත්වයෙන් සිදුවන ගනුදෙනු

	වත්කම්	නිමිකම්	වගකීම්
නිමිකරුවන් මුදල් වලින් හෝ වෙනත් වත්කම් වලින් ප්‍රාග්ධනය යෙදුවීම.	+	+	<b>0</b>
නිමිකරුවන්ගේ පොදුගලික මුදල් වලින් ව්‍යාපාරයේ වගකීම් පියවීම.	<b>0</b>	+	-
නිමිකරුවන් ගැනීම් සිදු කිරීම.	-	-	<b>0</b>
නිමිකරුවන්ගේ පොදුගලික වියදම් හා වගකීම් ව්‍යාපාරයේ මුදුලින් පියවීම.	-	-	<b>0</b>

## 02) මූල්‍ය ප්‍රතිඵ්‍යාචන බලපෑම් කරන ගනුදෙනු

	වත්කම්	නිමිකම්	වගකීම්
වත්කම් වැඩි වීමේ ප්‍රතිඵ්‍යාචක් ලෙස ඇති වන ආදායම්	+	+	<b>0</b>
වගකීමක් අඩු වීමේ ප්‍රතිඵ්‍යාචක් ලෙස ඇති වන ආදායම්	<b>0</b>	+	-
වත්කම් අඩු වීමේ ප්‍රතිඵ්‍යාචක් ලෙස ඇති වන වියදම්	-	-	<b>0</b>
වගකීම් වැඩි වීමේ ප්‍රතිඵ්‍යාචක් ලෙස ඇති වන වියදම්	<b>0</b>	-	+

❖ ඒ අනුව,

- ✓ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය යෙදුවීම මෙන්ම ආදායම් නිසා ද නිමිකම වැඩි වේ. එබැවින් නිමිකම් වැඩි වනුයේ ප්‍රාග්ධනය යෙදීම නිසා පමණක් නොවේ.
- ✓ අයිතිකරුවන්ගේ ගැනීම් නිසා මෙන්ම වියදම් නිසා ද නිමිකම් අඩු වේ. එබැවින් අයිතිකරුවන් ගේ නිමිකම අඩු වනුයේ ගැනීම් නිසා පමණක් නොවේ.

පහත දැක්වන එක් එක් ගනුදෙනුව මගින් ව්‍යාපාරයේ නිමිකම් වලට කරන බලපෑම හා මූල්‍ය ප්‍රතිඵ්‍යාචන කරන බලපෑම දැක්වන්න.

ගනුදෙනුව	නිමිකමට වන බලපෑම	මූල්‍ය ප්‍රතිඵ්‍යාචන වන (ලාභයට බලපෑම)
----------	------------------	---------------------------------------

# හිමිකරුම්කිල්ණය

හිමිකරු මුදලින් ප්‍රාග්ධනය යෙදවීම.	+	0
සේවක වේනත ගෙවීම.	-	-
හිමිකරු තම පෝදුගලික ප්‍රයෝගනය සඳහා ව්‍යාපාරය භාණ්ඩ ලබා ගැනීම.	-	0
ලාභ තබාගෙන භාණ්ඩ විකිණීම.	+	+
සේවා ආදායම් ලැබීම.	+	+
ලාභ තබාගෙන විකුණු තොග ගනුදෙනුකරුවන් විසින් ආපසු එවීම.	-	-
හිමිකරුවන්ගේ දුරුච්චන්ගේ පාසල් වියදුම් ව්‍යාපාරික මුදලින් ගෙවීම.	-	-
හිමිකරුගේ පෝදුගලික මුදලින් ව්‍යාපාරය ණය පිය වීම.	+	0
දේපල පිරියන උපකරණ වල අගය භාවිතයන් සමඟ අඩු වීම.	-	-
නායගැටියේ බොල් නාය ලෙස කපා ගැරීම.	-	-

## ආදායම් භා වියදුම් මූලික සමිකරණයට ගැලපීම

ව්‍යාපාරයක සිදුවන ආදායම් ස්වර්ශපය ගනුදෙනු නිසා හිමිකම් වර්ධනය වන අතර වියදුම් ස්වර්ශපය ගනුදෙනු නිසා හිමිකම් අඩු වේ. මෙම නිසා මූලික ගිණුමිකරණ සමිකරණ සමිකරණයට ආදායම් භා වියදුම් ගැලපීමේ දී සියලු ආදායම් හිමිකම් වලට එකතු කළ යුතු අතර සියලු වියදුම් හිමිකම් වලින් අඩු කළ යුතු ය.

එයට හේතුව වනුයේ ව්‍යාපාරයක් තුළ සිදුවන ආදායම් මෙන්ම වියදුම් ද හිමිකරු විසින් දුරා ගත යුතු විමධි. මේ නිසා අවසාන ප්‍රතිච්චය වශයෙන් ආදායම් භා වියදුම් අතර වෙනස එනම් ලාභයේ ප්‍රමාණයෙන් හිමිකම් වැසි වේ.

ව්‍යාපාරයක ආදායම් සැලකීමේ දී ප්‍රධානතම ආදායම වනුයේ භාණ්ඩ විකිණීමෙන් බෙන ආදායම වේ. එමෙන්ම ප්‍රධාන වියදුම ලෙස හඳුනාගැනු බෙන්නේ විකුණුම් පිරිවැය වේ. ඒ අනුව භාණ්ඩ විකුණුම් ආදායම භා භාණ්ඩ විකුණුම් පිරිවැය අතර වෙනස දැඟ ලාභය ලෙස හඳුනා ගනු බැඩි.

**දැඟ ලාභය - විකුණුම් ආදායම - විකුණුම් පිරිවැය**

## විකුණුම් පිරිවැය

වෙළඳ ව්‍යාපාරයක ප්‍රධානතම වියදම වනුයේ විකුණුම් පිරිවැය වේ. විකිණීම සඳහා භාණ්ඩ අත්පත් කර ගැනීම් "වියදම්" ලෙස නො සලකා එම තොගය වත්කමක් ලෙස ගිණුම් ගත කරයි. මිලදී ගත තොග විකුණාන අවස්ථාවේදී විකුණු තොගයේ පිරිවැය "වියදම්" ලෙස සැලකේ. එබැවින් භාණ්ඩ විකුණාන විට ආදායමක් මෙන්න වියදමක් ද එකවර ඇති වේ.

## දුල ලාභය

භාණ්ඩය විකිණීම මගින් බඛන්නා වූ වෙළඳ ලාභය නැතහාත් විකුණු භාණ්ඩ වල පිරිවැයට එකතු කර තිබූ ලාභය දුල ලාභය වේ. යම් කාලපේද්‍යයක් තුළ සිදු වූ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කිරීමෙන් දුල ලාභය ලබා ගත හැක. භාණ්ඩ විකුණුම් ආදායම, භාණ්ඩ විකුණුම් පිරිවැය භා භාණ්ඩ ගැනුම් පිරිවැය මූලික ගිණුම්කරණ සම්කරණයට ගැලපන ආකාරය පහත පරිදි වේ.

	වත්කම්	හිමිකම්	වගකීම්
අත්පිට විකුණුම්	(+)මුදල් (-)තොග	(+)විකුණුම් ආදායම් (-)විකුණුම් පිරිවැය	-
ත්‍යාච විකුණුම්	(+)ත්‍යාචගැනීයෝ (-)තොග	(+)විකුණුම් ආදායම් (-)විකුණුම් පිරිවැය	
තොග අත්පිට ගැනුම්	(+)තොග (-)මුදල්		
තොග ත්‍යාච ගැනුම්	(+)තොග	(+)ත්‍යාචගැනීම්යෝ	

## අන්තර්ජාල ප්‍රාග්ධනය 01

උමේෂ්ගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට වගකීම් භා හිමිකම් පිළිවෙළත් රු. 250 000 භා රු. 100 000 ක් වේ. තවද 2021 ජාත්‍යන්තර මාසයේ සිදු වූ ගෙනුදෙනු පහත පරිදි වේ. මෙම ගෙනුදෙනු භා සිදුවීම් මූලික ගිණුම්කරණ සම්කරණයට බලපෑම් කරන ආකාරය දක්වන්න.

1. අත්පිට මුදලට ගැනුම් රු. 10 000
2. පිරිවැය රු. 15 000 ක් වූ තොගයක් රු.20 000 කට ත්‍යාච විකිණීම.
3. කාර්යාල උපකරණ මිලට ගැනුම් රු.1 500.
4. ත්‍යාචගැනීයන්ගෙන් මුදල් ලබාම් රු. 12 000.

# හිණුම්කිල්නෝ

5. ගෙවල් කළී ගෙවීම් රු. 1 500.
6. පිරිවැය රු. 10 000 ක් වූ තොග රු. 15 000 කට අත්පිට මුදලට විකිණීම.
7. අයිතිකරුගේ භාණ්ඩ ගැනීම් රු. 1 000.
8. නායුනිමියන්ට ගෙවීම් රු. 8 000.
9. සේවක වේතන ගෙවීම්. රු. 3 000.
10. කාර්යාල උපකරණ භාවිත කිරීම් ක්ෂය රු. 1 000.

## පිළිතුර 01

අංකය	වත්කම්	වගකීම්	නිමිකම්
	350 000	250 000	100 000
01	+10 000 -10 000		
02	+20 000 -15 000		+5 000
03	-1 500 +1 500		
04	+12 000 -12 000		
05	-1 500		-1 500
06	+15 000 -10 000		+5 000
07	-1 000		-1 000
08	-8 000	-8 000	
09	-3 000		-3 000
10	-1 000		-1 000

## ගිණුම් තැබ්වෙමේ දී භාවිතා වන සංකල්ප

### ව්‍යාපාර ඒකක සංකල්පය (ගිණුම්කරණ ඒකක සංකල්පය)

ව්‍යාපාර ආයතනයක් යනු එහි නිමිකරුවන්ගේන් / අයිතිකරුවන්ගේන් වෙන්වූ වෙනම ස්වාධීන පැවැත්මක් ඇති ආර්ථික ඒකකයක් බව මෙමගින් පෙන්වුම් කරයි. එමගින්, ව්‍යාපාරයේ ගිණුම් ප්‍රකාශන, එහි අයිතිකරුවන්ගේ නම් හඳුනා තොගන්නා අතර එය ව්‍යාපාරය නම් හඳුනා ගනු ලබයි.

අයිතිකරුවන් මගින් ව්‍යාපාරයට යොදවන හා ඉවත් කරගන්නා සම්පත් ගනුදෙනු හා සිදුවීම් ලෙස සලකා ව්‍යාපාර පොත් වල සටහන් කිරීමට හැකියාව ලැබේ.

## මුළු මිනුම් සංකල්පය

ව්‍යාපාර ඒකකයක් විසින් ගනුදෙනු හා සිදුවීම් වාර්තා කිරීමේදී මුදල් ඒකකයක් යොදාගෙත යුතු බවත් මුදලින් මැතිය නැකි ගනුදෙනු හා සිදුවීම් පමණක් ගිණුම් ගත කළ යුතු බවත් මෙමගින් පෙන්නුම් කරයි.

## ප්‍රසාරණාත්මක ගිණුම්කරණ සම්කරණය

මෙය ස්වර්ථප දෙකකි.

01. හිමිකම් විස්තරාත්මකව දක්වමින් ඉදිරිපත් කිරීම.
02. වත්කම් හා වගකීම් විස්තරාත්මකව දක්වමින් ඉදිරිපත් කිරීම.

## අයිතිකරණගේ හිමිකම විස්තරාත්මකව දක්වමින් ඉදිරිපත් කිරීම.

මෙහි කාලවීපේදය තුළ සිදු වූ ආදායම් හා වියදම් හා රුද්වාගත් ඉපයුම් වෙන වෙනම දක්වමින් ගිණුම්කරණ සම්කරණය ඉදිරිපත් කරයි.

වත්කම් - වගකීම් + අයිතිකරණවන්ගේ හිමිකම් + (ආදායම් - වියදම්)

වත්කම් + වියදම් - වගකීම් + අයිතිකරණගේ හිමිකම + ආදායම්

වත්කම් - වගකීම් + ප්‍රාග්ධනය (දායකත්ව ප්‍රාග්ධනය) + රුද්වාගත් ඉපයුම්

## වත්කම් හා වගකීම් විස්තරාත්මකව දක්වමින් ඉදිරිපත් කිරීම.

මෙහි වත්කම්, වගකීම් සහ හිමිකම් යන මූලික අංග තුළ අභ්‍යාවත් අයිතමයන් වෙන වෙනම දේශීරිපත් කරමින් ගිණුම්කරණ සම්කරණය ඉදිරිපත් කරයි.

උදා:- දේ.පි.උ. + වෙළඳ ලබාය යුතු දෑ + තොග + මුදල් = වෙළඳ ගෙවිය යුතු දෑ + දායකත්වය ප්‍රාග්ධනය + රුද්වාගත් ඉපයුම්

# හිමුම්කිල්ණය

විවිධ ගනුදෙනු හා සිදුවීම් හඳුනාගෙන මූලික ගිණුම්කර්තා සම්කරණයට ගැලපීම.

## 01. ආපසු එවුම්

කිසියම් හේතුවක් පදනම් කරගනිමින් අමෙවියෙන් පසු විකුණු හාන්ච නැවත ගනුදෙනුකරුවන් විසින් ආපසු හරවා එවුම ආපසු එවුම වේ. එය මූලික සම්කරණයට පහත පරිදි බලපෑම් කරයි.

ආදායම් අඩුවේ.

තොගය වර්ඩිවේ.

වියදුම් අඩුවෙයි. (විකුණුම් පිරිවැය)

ත්‍යාගැනීයේ අඩු වේ.

සංඛ්‍යාව:-

ව්‍යාපාරයක් විසින් රු.15 000ක තොගයක් රු. 25 000 කට විකුණු අතර පසුවතා එයින් අඩුවේ ව්‍යාපාරයට ආපසු ගනුදෙනුකරුවන් විසින් යවත ලදී.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-12 500 (ත්‍යාගැනී)				-5 000 (ලාභ)
	+7 500 (තොගය)			

## 02. ආපසු යැවුම්

කිසියම් හේතුවක් පදනම් කරගනිමින් සැපයුම්කරුවන්ගෙන් මිලදී ගත් තොගය ආපසු සැපයුම්කරුවන්ට හරවා යැවීම. එය මූලික ගිණුම්කර්තා සම්කරණයට පහත පරිදි බලපෑම් කරයි.

තොගය අඩු වේ.

ත්‍යා හිමියේ අඩු වේ.

සංඛ්‍යාව:-

රු.10 000 කට ත්‍යාට ගත් තොග ආපසු සැපයුම්කරුවන්ට හරවා යැවීම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-10 000 (තොගය)				
		-10 000 (ත්‍යානිම්)		

# හිමුවා මිකුල්ණය

## 03. ලද වට්ටම්

නායනිමයන්ට මුදල් ගෙවීමේදී, ගෙවීමට නිඩු මුළු වට්නාකමින් අඩු කරන ලද ප්‍රමාණය ලද වට්ටම් වේ. මෙය වගකීම් අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන ආදායමක් ලෙස ද හඳුනා ගැනේ.

ලද:-

නායනිමියෙකුට ගෙවීමට නිඩු රු.50 000 ක් පියවීමේදී 10% ක වට්ටමක් ලැබේම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-45 000 (මුදල්)		-50 000 (නායනිම්)		+5 000 (ලද වට්ටම්)

## 04. දුන් වට්ටම්

නායගැනීයන්ගෙන් මුදල් ලැබීමේදී ලැබීමට නිඩු මුළු වට්නාකමින් අඩු කරනු බෙන ප්‍රමාණය දුන් වට්ටම් වේ. මෙය නායගැනී වත්කම අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන වියදුමක් ලෙස හඳුනා ගැනේ.

ලද:-

රු. 40 000 ක නායගැනී ගේෂයක් පියවීමේදී 10% ක වට්ටමක් ලබා දීම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
+36 000 (මුදල්)				-4 000(දුන් වට්ටම්)
-40 000 (නායගැනී)				

## 05. තොග අගය කපාහැරීම.

ව්‍යාපාරයක් සතු තොගයක් මිලට ගත් වට්නාකමටවත් විකුණාගත තොගකි තත්ත්වයකට පත්ව ඇත්තාම එම අගය අඩුවීම අලාභයක් ලෙස සලකා පොත් වලින් කපා හැරීම මෙහිදී සිදු කරයි. මෙම තොගය ගුද්ධ උපලබාධී අගය දක්වා කපාහැරීම ලෙස හඳුනා ගනු බෙයි. මූලික ගිණුමිකරණ සම්කරණයට මෙය පහත පරිදි බලපෑම් කරයි.

වත්කම් අඩු වේ.

හිමිකම් අඩු වේ.

# හිංේම්කිල්නෝයේ

ලදා:-

රු.15 000 ක තොග වල වෙළඳපාල වටිනාකම රු.12 000 ක් ලෙස හඳුනාගැනීම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-3 000 (තොගය)				-3 000 (තොග අලාභ)

## 06. බොල් න්‍යය කපා හැරීම.

යම් න්‍යයගැනී වටිනාකමක් අය කර ගත තොහැකි තත්ත්වයකට පත්ව ඇති බව නිර්ණය වූ පසු එම වටිනාකම අලාභයක් ලෙස සුලකා පොත් වලින් කපාහැරීම බොල් න්‍යය කපා හැරීම ලෙස හඳුන්වනු බෙඩි. එය මූලික ගිණුම්කර්තා සම්කරණයට පහත පරිදි බලපෑම් කරයි.

වත්කම් අඩුවේ.

හිමිකම් අඩු වේ.

ලදා:-

රු.20 000 ක න්‍යයගැනී ගේෂයක් ආපසු අය කර ගත තොහැකි බව නිර්ණය වීමෙන් පසු බොල් න්‍යය ලෙස කපා හැරීම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-20 000 (න්‍යයගැනී)				-20 000 (බොල්න්‍යය වියදුම)

## 07. අඩුමාන න්‍යය වෙන්තිරීම්

කිසියම කාලවිල්දෙයක් අවසානයේ මූල් න්‍යයගැනී වටිනාකමීන් යම් ගේෂයක් අයකර ගත තොහැකි තත්ත්වයක් සම්බන්ධයෙන් සැකයක් ඇත්තාම් එම වටිනාකම වර්තමාන ලාභයේ යම් ප්‍රතිශතයක් ලෙස වෙන්කර එය න්‍යයගැනී බාර්තා අයය අඩු වීමක් ලෙස සටහන් කර තැබීම මෙහිදී සිදුවේ. එය පහත පරිදි මූලික ගිණුම්කර්තා සම්කරණයට බලපායි.

වත්කම් අඩුවේ.

හිමිකම් අඩුවේ.

## හිණුම්කිල්නෝ

තවද ගිණුම් තැබීමේ දී අඩංගු නාය සංප්‍රවම නායගැනී වට්නාකම්න් අඩු නොකරන අතර එම වට්නාකම ”අඩංගු නාය වෙන් කිරීමේ ගිණුම” නම් ගිණුමට බැර කරයි.

ලදා:-

රු.35 000 ක නායගැනී ගේපයෙන් 10% ක් අඩංගු නාය ලෙස වෙන් කිරීම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-3 500 (නායගැනී)				
				-3 500 (අඩංගු නාය වියදුම)

### 08. දේපල, පිරියන හා උපකරණ ක්ෂය වීම.

ව්‍යාපාරයක් සතු වත්කම් භාවිතයන් සමග එහි සිදුවන අගය අඩුවීම ක්ෂය වීම ලෙස හඳුනාගන්නා අතර එය වියදුමක් ලෙස හඳුනා ගැනී. එය පහත පරිදි මූලික ගිණුම්කරණ සම්කරණයට බලපෑම් කරයි.

ලදා:-

රු. 100 000ක් වූ දේපල පිරියන හා උපකරණ 10% ක් ක්ෂය කිරීම.

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
-10 000 (දේ.පි.ද.)				
				-10 000 (ක්ෂය වියදුම)

**ගුද්ධ වත්කම් කුමයට ව්‍යාපාරයක ලාභය හෝ අලාභය සෙවීම.**

ගුද්ධ වත්කම් යනු නිශ්චිත දිනකට පවතින අයිතිකරුගේ නිමිකම වේ. එය පහත පරිදි ගණනය කරනු ලබයි.

## ගුද්ධ වත්කම් - මුළු වත්කම් - මුළු වගකීම්

ව්‍යාපාරයක ගණුම කාලවේශේදයක් ආරම්භයේ පවතන ගුද්ධ වත්කම සහ අවසානයේ පවතින ගුද්ධ වත්කම් එකිනෙකට වෙනස් වේ. එයට මූලික හේතුව වනුයේ;

අමතර ප්‍රාග්ධන යෙදුවීම්

ඉපයු ලාභය

නිමිකරුවන්ගේ ඉවත් කර ගැනීම (ගැනීලි)

ඒ අනුව ආරම්භක ගුද්ධ වත්කම් සහ අවසාන ගුද්ධ වත්කම් අතර පවතින වෙනසට නිමිකරුවන්ගේ අමතර ප්‍රාග්ධනය යෙදුවීම සහ නිමිකරුවන්ගේ ඉවත් කර ගැනීම හේතුව ගැනීලි ගැලපීම මගින් ව්‍යාපාරයේ ලාභය සොයා ගැනීමට හැකි වේ.

එබඳවීන් ගුද්ධ වත්කම් කුමයට අනුව පහත දක්වා ඇති ලාභ සම්කරණය තුළින් වසර් ලාභය හෝ අලාභය ගණනය කළ හැක.

**ලාභය / අලාභය - අවසාන ගුද්ධ වත්කම් - ආරම්භක ගුද්ධ වත්කම් - අමතර ප්‍රාග්ධනය + පාසිකි**

**ගැලපුම් කුමයට ව්‍යාපාරයක ලාභය හෝ අලාභය සෙවීම.**

මෙම කුමයේදී කාලවේශේදයකට අදාළව සිදුවන සියලුම ආදායම් හා සියලුම වියදම් සලකා බලන අතර ආදායම් හා වියදම් ඇතුළත් කරමින් ප්‍රකාශයක් සකස් කරයි. එම ප්‍රකාශය ආදායම් ප්‍රකාශය / ලාභ හෝ අලාභ ප්‍රකාශය ලෙස හඳුනා ගනී. මෙම ප්‍රකාශය තුළින් කාලවේශේදයකට අදාළ ලාභය හෝ අලාභය ගණනය කළ හැක.

ඒ අනුව ගැලපුම් කුමයට ලාභය හෝ අලාභය සෙවීමේදී ගැලපුම් සංකල්පය මත පදනම්ව ලාභය ගණනය කරයි.

ගැලපුම් සංකල්පය යනු ගිණුම් කාලවේශේදය ක ලාභය හෝ අලාභය ගණනයේදී එම කාලවේශේදයේ මුළු ආදායම් එම ආදායම ඉපසිමට දායක වූ සියලු වියදම් අඩු කළ යුතු බවයි.

# හිමුව්‍යම්කාලීනයේ

## ආදායම් ප්‍රකාශය

ගිණුම් කාලවිපෝළුයක ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා පිළියෙළ කරනු ලබන ප්‍රකාශය ආදායම් ප්‍රකාශය වේ. ආදායම් ප්‍රකාශයේ මූලික අංග වනුයේ;

ආදායම්

වියදම්

.....ව්‍යාපාරය

2021.03.31 දිනෙන් අවසාන ව්‍යාපාරය සඳහා

ආදායම් ප්‍රකාශය (රු.000)

විකුතුම් ආදායම (විකුතුම් පිරිවැය)		xxx (xx)
දුළ ලාභය		xxx
<u>(+) වෙනත් ආදායම්</u>		
ලද වරිටම්	x	
ලද පොලි	x	xx
<u>(-) වියදම්</u>		xxx
දුන් වරිටම්	xx	
ක්ෂය විම්	xx	
සේවක වෙනතන	xx	
බොල්තුය	xx	
වරිපනම්	xx	
ප්‍රවාරණ වියදම්	xx	
බෙදා හැරීමේ වියදම්	xx	
තොග හානි	xx	(xxxx)
කාලවිපෝළුය ලාභය / අලාභය (ඉද්ධ ලාභය / අලාභය)		<u>xxx</u>

# හිඳුම්කිල්නෝ

## මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

මෙම ප්‍රකාශය මගින් ව්‍යාපාරයක වත්කම්, වගකීම් සහ හිමිකම් නිශ්චිත දිනයක් අවසානයේ පවතින වට්නාකම් සමඟ ඉදිරිපත් කරන අතර මෙහි මූලිකාංග වනුයේ;

වත්කම්

වගකීම්

හිමිකම්

එමෙන්ම ව්‍යාපාරයක නිශ්චිත දිනකට පවතින වත්කම් හා ඒවා මූල්‍යය කර ඇති ආකාරය එනම් අයිතිකරුවන්ගේ අයිතිය හා බාහිර පාර්ශවයන්ගේ අයිතිය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ විස්තර කරනු ලබයි.

.....ව්‍යාපාරය

2021.03.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

<u>වත්කම්</u>		
<u>ප්‍රශ්‍රම නොවන වත්කම්</u>		
ඉඩම්	xx	
ගොඩනැගිලි	xx	
යන්ත්‍රුස්ථාන	xx	
කාර්යාල උපකරණ	xx	
කිරීතිනාමය	xx	xx
<u>ප්‍රශ්‍රම වත්කම්</u>		
තොගය වෙළඳ ලැබිය යුතු දැක්වූ ඉදිරියට ලැබිය යුතු ආදායම්	xx	
බැංකු ගේෂය මුදල් ගේෂය	xx	xx
මුළු වත්කම්		xx
<u>හිමිකම් හා වගකීම්</u>		
<u>හිමිකම්</u>	xx	
වර්ෂයේ ලාභය (-)ගැනීම් ()	(xx)	xx
		xx

# හිඳුම්කළේය

ප්‍රංගම නොවන වගකීම් බඩකු තාය කල්බදු තාය	xx	
	xx	xx
ප්‍රංගම වගකීම් වෙළඳ ගෙවිය යුතු දැස් උපවිත වියදුම් බඩකු අයිතාව මුළු හිමිකම් හා වගකීම්	xx xx xx	xx
		<u>xx</u>

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ මුළු වන්කම් ප්‍රංගම වන්කම් සහ ප්‍රංගම නොවන වන්කම් ලෙස වර්ග කර දක්වයි. එමෙන්ම මුළු වගකීම් ප්‍රංගම වගකීම් සහ ප්‍රංගම නොවන වගකීම් ලෙස ද වර්ග කර දක්වයි.

## අන්තර් 02

තේපාතිගේ ව්‍යාපාරයේ 2020.01.01 දිනට වන්කම්, වගකීම් සහ හිමිකම් ගේෂයන් හා ජ්‍යෙෂ්ඨ මාස් තුළ සිදු වූ ගනුදෙනු හා සිදුවීම් වල සාරාංශයක් පහත දක්වා ඇත.

(රු.000)

ගනුදෙනු අංකය	වන්කම්	වගකීම්	හිමිකම්	ආදායම	වියදුම්
ආරම්භක ගේෂය	4 000	1 200	2 800		
01)	+300		+300		
02)	+250	+250			
03)	+160 -100			+160	+100
04)	-30		-30		
05)	+25 -40			-40	-25
06)	+300 -200			+300	+200

## හිඳුම්කළේය

07)	-50 +45				+5
08)	-140	-160		+20	
09)	+20			+20	
10)	-25				+25

අවශ්‍ය වන්නේ,

ඉහත එක් එක් ගනුදෙනුව වටිනාකම් සමග විස්තර කරන්න.

### පිළිතුරු

- 01) අයිතිකරු රු.300 000 ක මුදලක් ප්‍රග්ධනය ලෙස අයෝජනය කිරීම.
- 02) රු. 250 000 ක් වූ තොග නායට ගැනීම.
- 03) රු. 100 000 පිරිවැය වූ තොග රු.160 000කට විකිණීම.
- 04) රු. 30 000 ක් ගැනීම් සිදු කිරීම.
- 05) රු. 40 000කට නායට විකුණු රු.25 000ක් වටිනා තොග ආපසු භරවා එවීම.
- 06) රු. 200 000 ක් පිරිවැය වූ තොග රු. 300 000 කට අත්පිට මුදලට විකිණීම.
- 07) රු. 50 000 ක නායගැනී වටිනාකමක් පියවිමේදි දුන් වට්ටම රු. 5 000කි.
- 08) රු. 160 000 ක් වූ නායනීම් වටිනාකමක් ගෙවා පියවිමේදි රු. 20 000 ක වට්ටමක් ලැබීම.
- 09) රු. 20 000 ක ගෙවල් කළේ ආදායම් ලැබීම.
- 10) රු. 25 000 ක විදුල් බිල ගෙවීම.

### අන්තර් 03

2019 ජනවාරි මාසයේ තක්ෂිලාගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු හා සිදුවීම් පහත දක්වේ.

- 01) තක්ෂිලා විසින් රු.450 000 ක මුදල් හා රු.300 000 ක් වටිනා තම ගොඩනැගිල්ලක් යොදාගැනීම් ව්‍යාපාරය ආරම්භ කිරීම.
- 02) රු.25 000 ක තොග නායට ගැනීම.

# හිඳුම්කිල්නෝයේ

- 03) ව්‍යාපාරයේ පූයෝල්නය සඳහා රු.40 000 ක යන්තුයක් මිලදී ගැනීම.
- 04) රු.180 000 තොග රු.210 000 කට නායට විකිණීම.
- 05) බැංකු නායක් ගත්තා රු. 100 000 ඩී.
- 06) සේවක වේතන රු.50 000 ක් ගෙවීම.
- 07) බැංකු නාය පොලිය රු.2 000 ක් ඇතුළුව රු.5 000 ක බැංකු නාය වාරිකය ගෙවීම.
- 08) තක්ෂිලා ජ්‍යෙෂ්ඨ මාසය තුළ සිදුකළ ගැනීම් රු.15 000 කි.
- 09) විකුණුම් වටිනාකම රු.10 000 ක් වුද, පිරිවැය රු.7 500 වුද තොගයක් ආපසු හරහා එවිම.
- 10) රු.2 000 ක වට්ටමක් ලබා ගෙනීම් රු.15 000 ක නායෙහිම ගේෂයක් පියවීම.

අවශ්‍ය වන්නේ,

- I. වත්කම් = වගකීම + හිමිකම් සම්කරණයට ඉහත ගනුදෙනුවල බලපෑම දක්වන්න.
- II. ගුද්ධ වත්කම් ඇසුරෝන් තක්ෂිලාගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- III. ආදායම් ප්‍රකාශය පිළියෙළ කරන්න.

## පිළිතරය

I.

(රු.000)

ගනුදෙනු අංකය	වත්කම්	වගකීම්	හිමිකම්
01)	+450 +300		+750
02)	+25	+25	
03)	+40 -40		
04)	-180 +210		+30
05)	+100	+100	

# හිඳුම්කිල්නෝ

06)	-50		-50
07)	-5	-3	-2
08)	-15		-15
09)	-10 +7.5		-2.5
10)	-13	-15	+2
යේෂය	819.5	107	712.5

I.

ගද්ධ ලාභය = අවසාන ගද්ධ වත්කම - ආරම්භක ගද්ධ වත්කම + ගැනීම - අමතර ප්‍රාග්ධනය

$$= 712.5 - 0 + 15 - 750$$

$$= \underline{\underline{22\ 500}} \text{ (රුපියල්)}$$

II.

අඳායම් ප්‍රකාශය (රු.000)

විකණම (210-10)		200
විකණම පිරිවැය (180-7.5)		172.5
දුල ලාභය		27.5
<u>අඳායම</u>		2
දද වට්ටම		
<u>වියදම්</u>		29.5
සේවක වෙනත	50	
බරංග පොලි	2	(52)
වසරේ ලාභය / අලාභය		<u>(22.5)</u>

අන්තර්යාසය 04

විරාපීගේ ව්‍යාපාරයට අභාළව 2020.12.31 දිනෙන් අවසාන වර්ෂය සඳහා පහත තොරතුරු ඉදිරිපත් කර ඇත.

2020.01.01 දිනට,

# හිංුම්කල්නොය

මුළු වත්කම් - රු.540 000

මුළු වගකීම් - රු.365 000

2020.12.31. දිනට,

මුළු වත්කම් - රු.670 000

මුළු වගකීම් - රු.480 000

2020 වර්ෂයේ අයිතිකරුගේ ගැනීම් රු.30 000කි.

2020 වර්ෂයේ අයිතිකරුගේ අමතරව ප්‍රාග්ධනය යෙදුවේ රු.45 000කි.

අවශ්‍ය වත්තේ,

ගුද්ධ වත්කම් අසුරුද්‍රන් විරාඩ්ගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න.

## පිළිතුරු

ගුද්ධ ලාභය = අවසාන ගුද්ධ වත්කම් - ආරම්භක ගුද්ධ වත්කම් + ගැනීම් - අමතර ප්‍රාග්ධනය

= 190 000-175 000+30 000-45 000

=350 000

පෙර වයි

- 2020.01.01 දිනට හිමිකම් = 540 000-365 000

=175 000

- 2020.12.31 දිනට හිමිකම් = 670 000-480 000

=190 000

## අන්තර් 05

2020.01.01 දිනට පසිඳුගේ ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් ගේ පහත පරිදි විය.

# හිඳුම්කිල්නෝයේ

(රු.000)

දේපල, පිරියන හා උපකරණ	400
වෙළඳ ලැබිය යුතු දැස	50
තොග	55
මුදල්/ බැංකු	200
වෙළඳ ගෙවිය යුතු දැස	40

ජනවාරි මාසේ පහත සඳහන් ගනුදෙනු සිදු වය.

01/01 රු.60 000 ක් පිරිවැය වූ තොග මිලට ගැනීම.

01/04 රු.50 000 ක් පිරිවැය වූ තොග රු.65 000 කට අමෙවි කළ අතර රු.40 000 ක් පමණක් මුදලින් ලැබුණි.

01/07 රු.150 000 ක තොග නායට ගැනීම.

01/10 ව්‍යාපාරයේ ජනවාරි මාසේ මෙහෙයුම් වියදුම් රු.40 000 ක ප්‍රමාණයෙන් හරි අඩක් පමණක් ජනවාරි මාසය තුළ ගෙවා ඇත.

01/13 ව්‍යාපාරක ප්‍රයෝගනය සඳහා රු.80 000 ක් පිරිවැය වූ එම තේ අතර ජනවාරි මාසයට අදාළ ක්ෂය වියදුම් රු.3 500 කි.

01/16 රු.75 000 ක වෙළඳ ගෙවිය යුතු ගේෂයක් මුදලින් පිය වූ අතර එහිදී දෙ වට්ටම රු.5 000 කි.

01/19 පසිදු තම පෞද්ගලික ප්‍රයෝගනය සඳහා රු.6 000 ක හාන්ඩ් ව්‍යාපාරයෙන් රැගෙන ගොස් ඇති අතර රු.5 000 ක්වූ ව්‍යාපාරයේ ජනවාරි මස විදුලි බිල තම පෞද්ගලික මුදලින් ගෙවා ඇත.

01/24 රු.150 000 ක් පිරිවැය වූ හාන්ඩ් 20% ක ලාභාන්තිකය සහිතව නායට විකුණු අතර විකුණුම් මිල රු.60 000 ක්වූ තොග ආපසු හරවා එවන ලදී.

01/26 රු.5 000 ක නායගැනී ගේෂයක් හිමි නායගැනීයෙකු බුන්වත් වී ඇත

01/30 වෙළඳ ලැබිය යුතු දැස ගිණුම් හිමියන්ගෙන් රු.150 000 ක් දෙ අතර එහිදී ලබාදුන් වට්ටම රු.4 000 කි.

අවශ්‍ය වන්නේ,

# හිමුව්‍යම්කිල්නෝයේ

I. ඉහත දක්වා ඇති ගෙවෙන පහත සඳහන් ගිණුම්කර්තා සම්කරණය යටතේ දක්වන්න.

$\text{දේ.පී.උ.} + \text{වෙළඳ ලැබිය යුතු දෑ} + \text{තොග} + \text{මුදල} = \text{වෙළඳ ගෙවිය යුතු දෑ} + \text{වෙනත් වගකීම්} + \text{නිමිකම්}$

II. 2020.01.31 දිනෙන් අවසාන මාසය සඳහා ආදායම් ප්‍රකාශය.

III. 2020.01.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.

## පිළිතුරු

I.

(රු.000)

ගෙවෙන අංකය	දේ.පී.උ.	වෙළඳ ලැබිය යුතු දෑ	තොග	මුදල	වෙළඳ ගෙවිය යුතු දෑ	වෙනත් වගකීම්	නිමිකම්
	400	50	55	200	40	-	665
01)			+60	-60			
02)		+25	-50	+40			+15
03)			+150		+150		
04)				-20		+20	-40
05)	+80 -3.5			-80			-3.5
06)				-70	-75		+5
07)			-6				-6 +5 -5
08)		+180 -60	-150 +50				+30 -10
09)		-5					-5
10)		-150		+146			-4
ගෙෂය	476.5	40	109	156	115	20	646.5

II.

# හිමුව්‍යම්කාලීනයේ

පසිඳුගේ ව්‍යාපාරයේ

2020.01.31 දිනෙන් අවසාන මාසය සිදුහා

ආදායම් ප්‍රකාශය (රු.)

<u>විකුණුම</u>		185 000
විකුණුම පිරිවැය		150 000
දළ ලාභය		35 000
<u>ආදායම්</u>		
ලද වට්ටම		5 000
<u>වියදම්</u>		
මෙහෙයුම වියදම	40 000	
ක්ෂය වියදම	3 500	
විදුලි වියදම	5 000	
බොල්තුය	5 000	
දුන් වට්ටම	4 000	(57 500)
වසරේ ලාභය/ ආලාභය		<u>(17 500)</u>

III.

පසිඳුගේ ව්‍යාපාරයේ

2020.01.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය (රු.)

<u>වත්කම්</u>		
ජ්‍යෙගම නොවන වත්කම්		
දේ.පී.උ.	476 500	476 500
<u>ජ්‍යෙගම වත්කම</u>		
වෙළඳ ලැබිය යුතු දී	40 000	
තොගය	109 000	
මුදල	236 000	385 000
		<u>781 500</u>

# හිංේමකල්නොයේ

<u>හිමිකම්</u>	646.5	646.5
<u>ජාගම නොවන වත්කම්</u>		
<u>ජාගම වත්කම්</u>		
වෙළද ගෙවිය යුතු දැ		
ගෙවිය යුතු මෙහෙයුම් වියදම්	115 000 20 000	135 000
		<u>781 500</u>


## 03 ද්විත්ව සටහන් ක්‍රමය

### ලෙපර ගිණුමක් යනු

- ❖ ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් හර සහ බැර තිර සහිත වාර්තාවක ඇතුළත් කරනු ලැබේ. එය ලෙපර ගිණුමක් ලෙස හැඳින්වේ.

දිනා:

..... ගිණුම



### ලෙපරය

- ❖ යම්කිසි ව්‍යාපාරයක සියලුම ගිණුම් අඩංගු ස්ථානය ලෙපරය ලෙස හැඳින්වේ. ලෙපරය පොනක් හෝ පරිගණකයක් හෝ CD තැවියක් හෝ සැනෙල් මතකය (Pen drive) එකක් විය හැකිය.

### ලෙපර ගිණුම් වර්ග

- ❖ ඕනෑම ව්‍යාපාර ආයතනයක පවතින ලෙපර ගිණුම් වර්ග 05 ක් හඳුනාගත හැකිය. එනම්,
  - **වත්කම් ගිණුම** උදා: ඉඩම් ගිණුම  
යන්න ගිණුම  
මුදල් ගිණුම
  - **වගකීම් ගිණුම** උදා: බැංකු ණය ගිණුම  
ණයහිම් ගිණුම

# හිණුම්කිල්නෝ

- |                  |   |
|------------------|---|
| ▪ හීමිකම් ගිණුම් | උකස් තුය ගිණුම<br>දදා: ප්‍රාග්ධන ගිණුම<br>ගැනීලි ගිණුම<br>සංවිත ගිණුම |
| ▪ ආදායම් ගිණුම්  | දදා: විකුණුම් ගිණුම<br>කොමිස් ආදායම් ගිණුම<br>ඇයෝජන ආදායම් ගිණුම      |
| ▪ වියදම් ගිණුම්  | දදා: ගහුම් ගිණුම<br>විදුලි ගාස්තු ගිණුම<br>රක්ෂණ ගාස්තු ගිණුම         |

## ද්විත්ව සටහන් ක්‍රමය

- ❖ ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවකට ස්වරූප දෙකක් ඇත.

ඉඩමක් අන්පිට මුදලට ගැනීම

- ඉඩම් වැඩිවේ
- මුදල් අඩු වේ

බැංකු තුය ගැනීම

- මුදල් වැඩි වේ
- බැංකු තුය වැඩිවේ

රක්ෂණ ගාස්තු ගෙවීම

- රක්ෂණ ගාස්තු වැඩි වේ
- මුදල් අඩු වේ

- ❖ මේ අනුව ගනුදෙනුවක මෙම ස්වරූප දෙක එක විට ගිණුම් දෙකක පුරත්විරුද්ධ පැනිවල හර භා බැර වශයෙන් සටහන් කිරීමේ ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය ලෙස හැඳින්විය නැකිය.

දදා: රු40 000 ක ඉඩමක් අන්පිට මුදලට ගැනීම.

# හිංේම්කල්නය

ඉඩම් ගිණුම

මුදල්	40 000	
-------	--------	--

මුදල් ගිණුම

ඉඩම්	40 000	
------	--------	--

දෙදා: රු 30 000 ක බැංකු තෝක් ගැනීම.

මුදල් ගිණුම

බැංකු තෝක් 30 000	30 000	
-------------------	--------	--

බැංකු තෝක් ගිණුම

මුදල්	30 000	
-------	--------	--

දෙදා: රු 1000 ක විදුලි ගාස්තු ගෙවීම

විදුලි ගාස්තු ගිණුම

මුදල්	1 000	
-------	-------	--

මුදල් ගිණුම

විදුලි ගාස්තු	1 000	
---------------	-------	--

## ද්වීන්ව සටහන් මූලධර්ම

- ❖ ගනුදෙනුවල ද්වීන්ව ස්වරුපය ගිණුම්වල සටහන් කිරීමේදී ඒ සඳහා යොදාගනු ලබන මූලධර්ම මින් අදහස් වේ.
  - වත්කම් පිළිබඳ මූලධර්මය
  - වගකීම් පිළිබඳ මූලධර්මය
  - හිමිකම් පිළිබඳ මූලධර්මය
  - ආදායම් පිළිබඳ මූලධර්මය
  - වියදම් පිළිබඳ මූලධර්මය
- ❖ වත්කම් පිළිබඳ මූලධර්මය
  - වත්කම් වැඩිවීම හර
  - වත්කම් අඩුවීම බැර
- ❖ වගකීම් පිළිබඳ මූලධර්මය
  - වගකීම් වැඩිවීම බැර
  - වගකීම් අඩුවීම හර
- ❖ හිමිකම් පිළිබඳ මූලධර්මය
  - හිමිකම් වැඩිවීම බැර
  - හිමිකම් අඩුවීම හර
- ❖ ආදායම් පිළිබඳ මූලධර්මය
  - ආදායම් වැඩි වීම බැර
  - ආදායම් අඩුවීම හර
- ❖ වියදම් පිළිබඳ මූලධර්මය
  - වියදම් වැඩිවීම හර
  - වියදම් අඩුවීම බැර

# හිණුම්කිල්නෝ

ගිණුම	වැඩි වීම	අඩු වීම	සාමාන්‍යයෙන් පවතින ගේෂය
වත්කම් ගිණුම්	හර	බැර	හර
වගකීම් ගිණුම්	බැර	හර	බැර
හිමිකම් ගිණුම්	බැර	හර	බැර
ආදායම් ගිණුම්	බැර	හර	බැර
වියදම් ගිණුම්	හර	බැර	හර

දිදා:

ගිණුමේ නම	ගිණුම් වර්ගය	වැඩිවීම	අඩුවීම	සාමාන්‍ය ගේෂය
මුදල් ගිණුම	වත්කම්	හර	බැර	හර
ඉඩම් ගිණුම	වත්කම්	හර	බැර	හර
රැවන්ගේ ණයගැනී ගිණුම	වත්කම්	හර	බැර	හර
යන්තු ගිණුම	වත්කම්	හර	බැර	හර
ප්‍රාග්ධන ගිණුම	හිමිකම්	බැර	හර	බැර
විදුලි ගාස්තු ගිණුම	වියදම්	හර	බැර	හර
විකුණුම් ගිණුම	ආදායම්	බැර	හර	බැර
ආයෝජන ගිණුම	වත්කම්	හර	බැර	හර
කිරීතිනාම ගිණුම	වත්කම්	හර	බැර	හර
බංකු නිය ගිණුම	වගකීම්	බැර	හර	බැර
අමල්ගේ ගිණුම නියහිමි	වගකීම්	බැර	හර	බැර
ගොඩනැගිලි ගිණුම	වත්කම්	හර	බැර	හර
ගැනීලි ගිණුම	හිමිකම්	බැර	හර	බැර
බොල් නිය ගිණුම	වියදම්	හර	බැර	හර
පොල් ආදායම් ගිණුම	ආදායම්	බැර	හර	බැර
ලද වට්ටම් ගිණුම	ආදායම්	බැර	හර	බැර
දුන් වට්ටම් ගිණුම	වියදම්	හර	බැර	හර
නිය පොල් ගිණුම	වියදම්	හර	බැර	හර

# හිංේම්කිල්නෝ

ගැනුම් ගිණුම	වියදම්	හර	බැර	හර
මෝටර් රථ ගිණුම	වත්කම්	හර	බැර	හර
බඳකු ගිණුම	වත්කම්	හර	බැර	හර
කලින් ගෙවූ රක්ෂණ ගාස්තු ගිණුම	වත්කම්	හර	බැර	හර
ගෙවිය යුතු රක්ෂණ ගාස්තු ගිණුම	වගකීම්	බැර	හර	බැර
කලින් ලද ආයෝජන ආදායම්	වගකීම්	බැර	හර	බැර
ලැබිය යුතු ආයෝජන ආදායම් ගිණුම	වත්කම්	හර	බැර	හර

උදා:

ගනුදෙනුව	ස්වරූප දෙක	ද්විත්ව සටහන
අත්පිට විකුණුම්	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩි වේ</li> <li>▪ විකුණුම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ විකුණුම් ගිණුම බැර</li> </ul>
ණයට විකුණුම්	<ul style="list-style-type: none"> <li>▪ නෙයගැනී වැඩිවේ</li> <li>▪ විකුණුම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ නෙයගැනී ගිණුම හර</li> <li>▪ විකුණුම් ගිණුම බැර</li> </ul>
ආපසු එවුම්	<ul style="list-style-type: none"> <li>▪ විකුණුම් අඩු වේ</li> <li>▪ නෙයගැනීයෝ අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ආපසු එවුම් ගිණුම හර</li> <li>▪ නෙයගැනී ගිණුම බැර</li> </ul>
ණයගැනීයන් ගෙන් මුදල් ලැබීම	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩි වේ</li> <li>▪ නෙයගැනීයන් අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ නෙයගැනී ගිණුම බැර</li> </ul>
ණයගැනීයන්ට දුන් වට්ටම්	<ul style="list-style-type: none"> <li>▪ දුන් වට්ටම් වැඩිවේ</li> <li>▪ නෙයගැනීයන් අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ දුන් වට්ටම් ගිණුම හර</li> <li>▪ නෙයගැනී ගිණුම බැර</li> </ul>
ණයගැනීයන් ගෙන් බොල් නෙය කපා හැරීම	<ul style="list-style-type: none"> <li>▪ බොල් නෙය වැඩිවේ</li> <li>▪ නෙයගැනීයන් අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ බොල් නෙය හර</li> <li>▪ නෙයගැනී ගිණුම බැර</li> </ul>
පමා පොලියක් නෙයගැනීයන් ගෙන් අයකිරීම	<ul style="list-style-type: none"> <li>▪ නෙයගැනීයන් වැඩිවේ පමා පොලි ආදායම් වැඩි වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ නෙයගැනී ගිණුම හර</li> <li>▪ පමා පොලි ගිණුම බැර</li> </ul>
විනිමය බිලක් නෙයගැනීයන්	<ul style="list-style-type: none"> <li>▪ ලැබිය යුතු විනිමය</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ලැබිය යුතු විනිමය බිල්</li> </ul>

# හිංේම්කළුනෝ

ගෙන් ලැබීම	<ul style="list-style-type: none"> <li>▪ ශයගැනීයන් අඩවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ගිණුම හර</li> <li>▪ ශයගැනී ගිණුම බැර</li> </ul>
භාණ්ඩ අන්පිට ගැනීම	<ul style="list-style-type: none"> <li>▪ ගැනුම වැඩිවේ</li> <li>▪ මුදල් අඩ වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ගැනුම ගිනුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
භාණ්ඩ ශයට ගැනීම	<ul style="list-style-type: none"> <li>▪ ගැනුම වැඩිවේ</li> <li>▪ ශය හිමියන් වැඩි වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ගැනුම ගිනුම හර</li> <li>▪ ශය හිමියන් ගිණුම බැර</li> </ul>
භාණ්ඩ ආපසු යැවුම්	<ul style="list-style-type: none"> <li>▪ ශය හිමියන් අඩ වේ ගැනුම අඩ වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ශයහිමි ගිණුම හර</li> <li>▪ ආපසු යැවුම් ගිණුම බැර</li> </ul>
ශය හිමියන්ට මුදල් ගෙවීම	<ul style="list-style-type: none"> <li>▪ ශය හිමියන් අඩ වේ</li> <li>▪ මුදල් අඩ වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ශයහිමි ගිණුම හර මූදල් ගිණුම බැර</li> </ul>
ශය හිමියන්ගෙන් ලද වට්ටම් ලැබීම	<ul style="list-style-type: none"> <li>▪ ශයහිමි අඩවේ</li> <li>▪ ලද වට්ටම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ශය ගිණුම හර</li> <li>▪ ලද වට්ටම් ගිණුම බැර</li> </ul>
පමා පොලිය හිමියන් විසින් අයකිරීම	<ul style="list-style-type: none"> <li>▪ පමා පොලි වැඩිවේ</li> <li>▪ ශය හිමියන් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ පමා පොලි ගිණුම හර</li> <li>▪ ශයහිමි ගිණුම බැර</li> </ul>
ශය හිමියන්ට විනිමය බිලක් ප්‍රතිග්‍රහණය කර ලබාදීම	<ul style="list-style-type: none"> <li>▪ ශයහිමි අඩවේ</li> <li>▪ ගෙවිය යුතු විනිමය බිල වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ශයහිමි ගිණුම හර</li> <li>▪ ගෙවිය යුතු විනිමය බිල ගිණුම බැර</li> </ul>
බඳකු ශයක් ලබා ගැනීම	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩි වේ</li> <li>▪ බඳකු ශය වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ බඳකු ශය ගිණුම බැර</li> </ul>
බඳකු ශයක් ආපසු ගෙවීම	<ul style="list-style-type: none"> <li>▪ බඳකු ශය අඩ වේ</li> <li>▪ මුදල් අඩ වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ බඳකු ශය ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
බඳකු ශය පොලී ගෙවීම	<ul style="list-style-type: none"> <li>▪ බඳකු ශය පොලී වැඩි වේ</li> <li>▪ මුදල් අඩ වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ බඳකු ශය පොලී ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
මෝටර් රථයක් අන්පිට මුදලට ගැනීම	<ul style="list-style-type: none"> <li>▪ මෝටර් රථ වැඩිවේ</li> <li>▪ මුදල් අඩ වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මෝටර් රථ ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
ඉඩමක් ශයට ගැනීම	<ul style="list-style-type: none"> <li>▪ ඉඩම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ඉඩම් ගිණුම හර</li> </ul>

# හිංේම්කාලීනය

	<ul style="list-style-type: none"> <li>▪ තුයහිමි වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ තුයහිමි ගිණුම බැර</li> </ul>
විදුලි ගාස්තු ගෙවීම	<ul style="list-style-type: none"> <li>▪ විදුලි ගාස්තු වැඩි වේ</li> <li>▪ මුදල් අඩු වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ විදුලි ගාස්තු ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
ආයෝජන ආදායමක් ලැබීම	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩි වේ</li> <li>▪ ආයෝජන ආදායම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ ආයෝජන ආදායම් ගිණුම බැර</li> </ul>
අධිනිකරු ප්‍රාග්ධනය වශයෙන් ව්‍යාපාරයට මුදල් යෙදූවීම	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩිවේ</li> <li>▪ හිමිකම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ ප්‍රාග්ධන ගිණුම බැර</li> </ul>
ලැබිය යුතු කොමිස් ආදායම්	<ul style="list-style-type: none"> <li>▪ ලැබිය යුතු ආදායම් වැඩිවේ</li> <li>▪ ආයෝජන ආදායම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ලැබිය යුතු ආදායම් ගිණුම හර</li> <li>▪ ආයෝජන ආදායම් ගිණුම බැර</li> </ul>
අධිනිකරු නම පෙළද්ගලික ලී බඩු ව්‍යාපාරයට යෙදූවීම	<ul style="list-style-type: none"> <li>▪ ලී බඩු වැඩිවේ</li> <li>▪ හිමිකම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ලී බඩු ගිණුම හර</li> <li>▪ ප්‍රාග්ධන ගිණුම බැර</li> </ul>
අධිනිකරුගේ මුදල් ගැනීම්	<ul style="list-style-type: none"> <li>▪ ප්‍රාග්ධනය අඩුවේ</li> <li>▪ මුදල් අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ගැනීම් ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
අධිනිකරුවන්ගේ භාණ්ඩ ගැනීම්	<ul style="list-style-type: none"> <li>▪ ප්‍රාග්ධනය අඩුවේ</li> <li>▪ ගැනුම් අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ගැනීම් ගිණුම හර</li> <li>▪ ගැනුම් ගිණුම බැර</li> </ul>
යන්ත්‍ර ක්ෂය	<ul style="list-style-type: none"> <li>▪ ක්ෂය වැඩිවේ</li> <li>▪ මෝටර් රථ අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ක්ෂය ගිණුම හර</li> <li>▪ මෝටර් රථ ගිණුම බැර</li> </ul>
බඳකුවේ මුදල් තැන්පත් කිරීම	<ul style="list-style-type: none"> <li>▪ බඳකු වැඩිවේ</li> <li>▪ මුදල් අඩුවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ බඳකු ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
උපවින විදුලි ගාස්තුව	<ul style="list-style-type: none"> <li>▪ විදුලි ගාස්තු වැඩිවේ</li> <li>▪ උපවින විදුලි ගාස්තු වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ විදුලි ගාස්තු ගිණුම හර</li> <li>▪ උපවින විදුලි ගාස්තු ගිණුම බැර</li> </ul>
ගෙවිය යුතු රක්ෂණ	<ul style="list-style-type: none"> <li>▪ රක්ෂණ ගාස්තු වැඩි වේ</li> <li>▪ ගෙවිය යුතු රක්ෂණ ගාස්තු වැඩි වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ රක්ෂණ ගිණුම හර</li> <li>▪ ගෙවිය යුතු රක්ෂණ බැර</li> </ul>
ලැබිය යුතු ආයෝජන	<ul style="list-style-type: none"> <li>▪ ලැබිය යුතු ආයෝජන</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ලැබිය යුතු ආයෝජන</li> </ul>

# හිණ්දුමෙකුල්නෝයේ

ආදායම්	<ul style="list-style-type: none"> <li>ආදායම් වැඩිවේ</li> <li>▪ ආයෝජන ආදායම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>ආදායම් ගිණුම</li> <li>▪ ආයෝජන ආදායම් ගිණුම බැර</li> </ul>
කලින් ගෙවූ විදුලි ගාස්තු	<ul style="list-style-type: none"> <li>▪ කලින් ගෙවූ විදුලි ගාස්තු වැඩි වේ</li> <li>▪ මුදල් අඩු වේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ කලින් ගෙවූ විදුලි ගාස්තු ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
කලින් ගෙවූ රක්ෂණ ගාස්තු	<ul style="list-style-type: none"> <li>▪ කලින් ගෙවූ රක්ෂණ වැඩිවේ</li> <li>▪ මුදල් අඩු වෙයි</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ කලින් ගෙවූ රක්ෂණ ගාස්තු ගිණුම හර</li> <li>▪ මුදල් ගිණුම බැර</li> </ul>
කලින් ලද ආයෝජන ආදායම්	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩි වේ</li> <li>▪ කලින් ලද ආයෝජන වැඩි වෙයි</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ කලින් ලද ආයෝජන ගිණුම බැර</li> </ul>
කලින් ලද කොමිස් ආදායම්	<ul style="list-style-type: none"> <li>▪ මුදල් වැඩි වෙයි</li> <li>▪ කලින් ලද කොමිස් ආදායම් වැඩිවේ</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ මුදල් ගිණුම හර</li> <li>▪ කලින් ලද කොමිස් ආදායම් ගිණුම බැර</li> </ul>

## දිදාහාරණ :

1. අන්පිට විකුණුම් රුපියල් 9500.(මෙම හාණ්ඩි වල පි රුපිය 9000.)

- මුදල් කියන වත්කම වැඩිවීම- මුදල් ගිණුම හර 9500
- විකුණුම් කියන ආදායම වැඩිවීම- විකුණුම් ගිණුම බැර 9500

වත්කම්=ගිමිකම්+වගකීම

$$_9000 = \dots\dots\dots$$

$$= +500$$

$$+9500 = \dots\dots\dots$$

## හිංේම්කල්නය

2. ගණයට විකුණුම් රුපියල් 12000.(මෙම භාණ්ඩ වල පිරවැය රුපියල් 10000 කි.)

- ගණගැනී කියන වත්කම වැඩිවීම - ගණගැනී ගිණුම හර 11000
- විකුණුම් කියන ආදායම වැඩිවීම- විකුණුම් ගිණුම බැර 11000

වත්කම්=හිමිකම්+වගකීම

$$-10000=.....$$

$$= + 1000$$

$$+11000=.....$$

3. භාණ්ඩ ආපසු එවුම් රුපියල් 2500 දී.(මෙම භාණ්ඩවල පිරවැය රුපියල් 1800 දී.)

- විකුණුම් කියන ආදායම අඩු වේ - ආපසු එවුම් ගිණුම හර 2500
- ගණගැනී කියන වත්කම අඩු වේ- ගණගැනී ගිණුම බැර 2500

වත්කම්=හිමිකම්+වගකීම

$$+1800=.....$$

$$= - 700$$

$$-2500=.....$$

4. රුපියල් 3000 ක් ගණගැනීයන් ගෙන් මූදල් ලැබීම

- මූදල් කියන වත්කම වැඩිවේ- මූදල් ගිණුම හර 3000
- ගණගැනී කියන වත්කම අඩු වේ- ගණගැනී ගිණුම බැර 3000

වත්කම්=හිමිකම්+වගකීම

$$+3000=.....$$

\_3000=.....

## 5. ගණගැනීයන්ට දුන් වට්ටම් රුපියල් 700.

- දුන් වට්ටම් කියන වියදම වැඩි වෙකි- දුන් වට්ටම් ගිණුම හර 700.
- ගණගැනී කියන වත්කම අඩු වේ- ගණගැනී ගිණුම බැර 700.

වත්කම=හිමිකම්+වගකීම

\_700 = \_700.....

.....

## 6. රුපියල් 300 ක් ගණගැනී යන්ගෙන් බොල් ගණ කපා හැරීම

- බොල් ගණ කියන වියදම වැඩි වේ- බොල් ගණ ගිණුම හර 300
- ගණගැනී කියන වත්කම අඩුවේ- ගණගැනී ගිණුම බැර 300

වත්කම=හිමිකම්+වගකීම

\_300 = \_300.....

.....

## 7. රුපියල් 100 ක පමා පොලියක් ගණගැනීයන් ගෙන් අය කිරීම

- ගණගැනී කියන වත්කම වැඩිවීම- ගණගැනී ගිණුම හර 100
- පමා පොලි කියන ආදායම වැඩි වේ- පමා පොලි ආදායම් ගිණුම බැර 100

වත්කම=හිමිකම්+වගකීම

+100 = +100.....

.....

## 8. රුපියල් 2000 ක විනිමය බිලක් ගණගැනීයන් ගෙන් ලැබීම

- ලැබීය යුතු විනිමය බිල් කියන වත්කම වැඩිවේ- ලැබීය යුතු විනිමය බිල් ගිණුම හර 2000
- ගණගැනී කියන වත්කම අඩුවේ- ගණගැනී ගිණුම බැර 2000

# හිංේම්කිල්නෝ

වත්කම්=හිමිකම්+වගකීම

+2000=.....

\_2000=.....

## 9. රුපියල් 8000 ක භාණ්ඩ අත්පට මුදලට ගැනීම.

- ගැනුම් කියන වියදම වස්ධී වේ - ගැනුම් ගිණුම හර 8000
- මුදල් කියන වත්කම අඩු වෙයි- මුදල් ගිණුම බැර 8000

වත්කම්=හිමිකම්+වගකීම

\_8000= .....

+8000=.....

## 10. රුපියල් 14000 ක භාණ්ඩ තොයට ගැනීම

- ගැනුම් කියන වියදම වස්ධී වේ - ගැනුම් ගිණුම හර 14000
- තොයහිම් කියන වගකීම වස්ධී වේ- තොයහිම් ගිණුම බැර 14000

වත්කම්=හිමිකම්+වගකීම

+14000=..... + 14000

.....

## 11. භාණ්ඩ ආපසු යැවුම් රුපියල් 4000 දී.

- තොයහිම් කියන වගකීම අඩුවේ - තොයහිම් ගිණුම හර 4000
- ගැනුම් කියන වියදම අඩු වේ - ආපසු යැවුම් ගිණුම බැර 4000

වත්කම්=හිමිකම්+වගකීම

.....= +4000      \_ 4000

.....

## 12. රුපියල් 8000ක් තොය හිමියන්ට මුදල් ගෙවීම

- තොයහිම් කියන වගකීම අඩුවේ- තොයහිම් ගිණුම හර 8000

හිතුම්කරණය

- ମୁଦଲ୍ କିନ ବନ୍ଦମ ଅବୁଲିମ- ମୁଦଲ୍ ଗିର୍ଣ୍ଣମ ଲେବ 8000

වත්කම = හිමිකම + වගකීම

$$-8000 = \dots = 8000$$

.....

13. රුපියල් 600 ක් සංය භූමියන්ගෙන් ලද වට්ටම ලැබීම

- නොහිම් කියන වගකීම අඩුවේ- නොහිම් ගිණුම හර 600
  - ලද වට්ටම කියන ආදායම වැඩි වේ- ලද වට්ටම ගිණුම බැර 600

වත්කම්=නිමිකම්+වගකීම්

..... = + 600      - 600

.....

14. රුපියල් 400ක පමා පෙළියක් කොහිමියන් විසින් අයකිරීම

- පමා පොලී කියන වියදම වැඩි වේ- පමා පොලී ගිණුම හර 400
  - මෙයින් නියම වගකීම වැඩි වේ- මෙයින් ගිණුම බැර 400

## වත්කම්=හිමිකම්+වගකීම්

$$\dots = 400 + 400$$

.....

## 15. රුපියල් 40000 ක බැංකු තොය ලබා ගැනීම

- ମୁଦ୍ରାଙ୍କିଣନ ଲାଗିଥିବା ପରିମା ହର 40000.
  - ଲୋକୁ ଶ୍ରୀ କିଣିଙ୍କିରଣ ଲାଗିଥିବା ପରିମା ହର 40000

වත්කම්=නිමිකම්+වගකීම්

# හිංේම්කිල්නෝ

+40000= .....+ 40000

.....

## 16. රුපියල් 4000 ක බැංකු තුය ආපසු ගෙවීම.

- බැංකු තුය කියන වගකීම අඩුවේ- බැංකු තුය ගිණුම හර 4000
- මුදල් කියන වත්කම අඩුවෙකි- මුදල් ගිණුම බැර 4000

වත්කම=හිමිකම+වගකීම

\_4000= .....\_4000

.....

## 17. රුපියල් 500 ක බැංකු තුය පොලී ගෙවීම

- බැංකු තුය පොලී කියන වියදම වැඩි වේ- බැංකු තුය පොලී ගිණුම හර 500
- මුදල් කියන වත්කම අඩු වේ- මුදල් ගිණුම බැර 500

වත්කම=හිමිකම+වගකීම

\_500 =\_500.....

## 18. රුපියල් 100000 ක මෝටර් රථක් අන්පිට මුදලට ගැනීම

- මෝටර් රථ කියන වත්කම වැඩිවේ- මෝටර් රථ ගිණුම හර 100000
- මුදල් කියන වත්කම අඩුවේ- මුදල් ගිණුම බැර 100000

වත්කම=හිමිකම+වගකීම

+ 100000=.....

\_100000=.....

## 19. රුපියල් 50000 ක ඉඩමක් තුයට ගැනීම

- ඉඩම කියන වත්කම වැඩිවේ- ඉඩම ගිණුම හර 50000
- තුයහිමි කියන වගකීම වැඩි වේ- තුයහිමි ගිණුම බැර 50000

වත්කම=හිමිකම+වගකීම

+50000= .....+ 50000

## 20. රුපියල් 4500 විදුලි ගාස්තු ගෙවීම

- විදුලි ගාස්තු කියන වියදම වැඩි වේ- විදුලි ගාස්තු ගිණුම හර 4500
- මුදල් කියන වත්කම අඩුවේ- මුදල් ගිණුම බැර 4500

වත්කම = හිමිකම + වගකීම

$$-4500 = -4500 \dots\dots\dots$$

## 21. රුපියල් 8400 ක සේවක වැටුප් ගෙවීම

- සේවක වැටුප් කියන වියදම වැඩි වේ- සේවක වැටුප් ගිණුම හර 8400
- මුදල් කියන වත්කම අඩු වෙයි - මුදල් ගිණුම බැර 8400

වත්කම = හිමිකම + වගකීම

$$-8400 = -8400 \dots\dots\dots$$

## 22. රුපියල් 20000 ක ආයෝජන ආදායමක් ලැබීම

- ආයෝජන ආදායම කියන ආදායම වැඩි වේ- ආයෝජන ආදායම ගිණුම බැර 20000
- මුදල් කියන වත්කම වැඩිවේ- මුදල් ගිණුම හර 20000

වත්කම = හිමිකම + වගකීම

$$+20000 = +20000 \dots\dots\dots$$

## 23. රුපියල් 15000 ක කොමිස් ආදායමක් ලැබීම

## හිණ්දුමෙකුල්ණය

- මුදල් කියන වත්කම වැඩිවේ - මුදල් ගිණුම හර 15000
- කොමිස් ආදායම් කියන ආදායම වැඩි වේ- කොමිස් ආදායම් ගිණුම බැර 15000

වත්කම=හිමිකම+වගකීම

+15000= +15000.....

.....

### 24. රුපියල් 80000 ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය වගයෙන් ව්‍යාපාරයට යෙදවීම

- මුදල් කියන වත්කම වැඩිවේ- මුදල් ගිණුම හර 80000
- ප්‍රාග්ධනය කියන හිමිකම වැඩිවේ- ප්‍රාග්ධන ගිණුම බැර 80000

වත්කම=හිමිකම+වගකීම

+ 80000= + 80000.....

.....

### 25. රුපියල් 8000 ක් අයිතිකරු තම පෙශද්ගලික ලී බඩු ව්‍යාපාරයට යෙදවීම

- ලී බඩු කියන වත්කම වැඩිවෙයි- ලී බඩු ගිණුම හර 8000
- ප්‍රාග්ධනය කියන හිමිකම වැඩිවේ- ප්‍රාග්ධන ගිණුම බැර 8000

වත්කම=හිමිකම+වගකීම

+8000 = +8000.....

.....

### 26. අයිතිකරුගේ මුදල් ගැනීලි රුපියල් 7000

- ගැනීලි කියන වියදම වැඩිවීම - ගැනීලි ගිණුම හර 7000
- මුදල් කියන වත්කම අඩු වීම - මුදල් ගිණුම බැර 7000

වත්කම=හිමිකම+වගකීම

\_7000= \_7000.....

.....

## හිංේම්කිල්නෝ

27. අයිතිකරුගේ භාණ්ඩ ගැනීලි රුපියල් 5000

- ගැනීලි කියන වියදම වැඩි වේ- ගැනීලි ගිණුම හර 5000
- ගැනුම් කියන වියදම අඩුවීම- ගැනුම් ගිණුම බැර 5000

වත්කම=හිමිකම+වගකීම

..... = \_5000.....

..... = +5000.....

28. ව්‍යාපාරයේ රුපියල් 6000 ක ලී බඩු අයිතිකරු පෙශද්ගලික ප්‍රයෝගනයට ගැනීම

- ගැනීලි කියන වියදම වැඩි වේ - ගැනීලි ගිණුම හර 6000
- ලී බඩු කියන වත්කම අඩුවේ- දැමුල ලී බඩු ගිණුම බැර 6000

වත්කම=හිමිකම+වගකීම

\_6000= \_6000.....

.....

29. යන්තු ක්ෂය වීම් රුපියල් 2000.

- යන්තු ක්ෂය කියන වියදම වැඩි වේ- යන්තු ක්ෂය ගිණුම හර 2000
- යන්තු කියන වත්කම අඩු වේ- යන්තු ක්ෂය වෙන් කිරීම ගිණුම බැර 2000

වත්කම=හිමිකම+වගකීම

\_2000 = \_2000.....

.....

30. රුපියල් 6000 ක මුදලක් බැංකුවේ තැන්පත් කිරීම

- බැංකු මුදල් කියන වත්කම වැඩිවේ- බැංකු ගිණුම හර 6000
- මුදල් කියන වත්කම අඩු වේ- මුදල් ගිණුම බැර 6000

වත්කම=හිමිකම+වගකීම

+6000 = .....

\_6000=.....

### 31. රුපීයල් 10000 ක් බැංකුවෙන් ව්‍යාපාරයට ගැනීම.

- මුදල් කියන වත්කම වැඩිවේ- මුදල් ගිණුම හර 10000
- බැංකු මුදල් කියන වත්කම අඩු වේ- බැංකු ගිණුම බැර 10000

වත්කම = හිමිකම + වගකීම

\_10000=.....

+10000=.....

### 32. උපවිත විදුලි ගාස්තු රුපීයල් 1000.

- විදුලි ගාස්තු කියන වියදම වැඩි වේ - විදුලි ගාස්තු ගිණුම හර 1000
- උපවිත විදුලි ගාස්තු කියන වගකීම වැඩි වේ- උපවිත විදුලි ගාස්තු ගිණුම බැර 1000

වත්කම = හිමිකම + වගකීම

..... = \_1000      + 1000

.....

### 33. ගෙවිය යුතු රක්ෂණ ගාස්තු රුපීයල් 7000.

- රක්ෂණය කියන වියදම වැඩි වේ- රක්ෂණ ගාස්තු ගිණුම හර 7000
- ගෙවිය යුතු රක්ෂණය කියන වගකීම වැඩි වේ- ගෙවිය යුතු රක්ෂණ ගිණුම බැර 7000

වත්කම = හිමිකම + වගකීම

..... = \_7000      + 7000

.....

### 34. කළින් ගෙවූ විදුලි ගාස්තු රුපීයල් 2500.

- කළින් ගෙවූ විදුලි ගාස්තු කියන වත්කම වැඩි වේ- කළින් ගෙවූ විදුලි ගාස්තු ගිණුම හර 2500

- විදුලි ගාස්තු කියන වියදම අඩු වේ- විදුලි ගාස්තු ගිණුම බැර 2500

වත්කම්=නිමිකම්+වගකීම්

$$+2500 = +2500 \dots \dots \dots$$

.....

## 35. ලැබිය යුතු ආයෝජන ආදායම් රුපියල් 2000.

- ලැබිය යුතු ආයෝජන ආදායම් කියන වත්කම වැඩි වේ- ලැබිය යුතු ආයෝජන ආදායම් ගිණුම හර 2000.
- ආයෝජන ආදායම් කියන ආදායම වැඩි වේ - ආයෝජන ආදායම් ගිණුම බැර 2000

වත්කම්=නිමිකම්+වගකීම්

$$+2000 = +2000 \dots \dots \dots$$

.....

## 36. කලින් ලද කොමිස් ආදායම් රුපියල් 4000.

- මුදල් කියන වත්කම වැඩිවේ - මුදල් ගිණුම හර 4000
- කලින් ලද කොමිස් ආදායම් කියන වගකීම වැඩි වේ- කලින් ලද කොමිස් ගිණුම බැර 4000

වත්කම්=නිමිකම්+වගකීම්

$$+4000 = \dots \dots \dots + 4000$$

.....

## 04 උපයෝගී පොත්

### මූලාශ්‍ර ලේඛන

ව්‍යාපාරයක ගණුදෙනුවක් සිදුවීමත් සමගම අයිතිවන ගණුදෙනුව සිදු වූ බව ඔප්පු කළහැකි ලිඛිත සාක්ෂියක් මූලාශ්‍ර ලේඛනයක් ලෙස හැඳින්විය හැක. ගණුදෙනුව වලට අදාළ පාර්ශ්ව, කොන්දේසි, මූල්‍ය වටිනාකම් සහ අනෙකුත් අදාළ තොරතුරු ඇතුළක්ව ඇති ලිඛිත මියවිල්ල මූලාශ්‍ර ලේඛනයන්ය..

ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් සිදුවන ගණුදෙනු හා ඊට අදාළ මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක.

ගණුදෙනුව	මූලාශ්‍ර ලේඛනය
මුදල් ලැබීම්	ලදුපත
මුදල් ගෙවීම්	ගෙවීම වූවරය
භාණ්ඩ ණයට ගැනුම්	ගැනුම ඉන්වොයිසිය
භාණ්ඩ ණයට විකුණුම්	විකුණුම ඉන්වොයිසිය
භාණ්ඩ ආපසු යුතීම්	හරපත
භාණ්ඩ ආපසු එවීම්	බැරපත
සුඡ මුදලින් ගෙවීම	සුඡ මුදලින් ගෙවීම වූවරය
ක්ෂය, බොල් නො ආදි අනෙකුත් ගණුදෙනු	ඡ'නල වූවරපත්

### මූලාශ්‍ර ලේඛන වල ප්‍රයෝග්‍යන්

- විම ව්‍යාපාරයක ගණුදෙනුවක් සිදු වූ බව ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂියක් නිඩිම
- ගෙවීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුවිය හැකි වැරදි වංචාවන් අවම කළ හැකි වීම
- ගණුදෙනුවක විස්තරාත්මක ස්වර්ශපය අවබෝධ කරගත හැකි වීම
- ගණුදෙනු ගෙවීම පොත්වලට සටහන් කිරීමේදී උපකාරී

### මූලික ලේඛනයක අඩංගු විය යුතු කරනු

- ❖ ගණුදෙනුව සිදුකරන දෙපාර්ශ්වයේ නම හා ලිපිනයන්
- ❖ ගණුදෙනුව සිදුවන දිනය
- ❖ මූලාශ්‍ර ලේඛන අංකය
- ❖ ගණුදෙනුවේ වටිනාකම අකුරින් හා ඉලක්කමීන්
- ❖ කුමන ආකාරයක ගණුදෙනුවක්ද යන්න
- ❖ ගණුදෙනුවේ අනෙකුත් කොන්දේසි
- ❖ වගකිව යුතු පුද්ගලයන්ගේ අන්සන හා මුදාව

# හිඹුම්කිල්නෝයේ

## මූලික සටහන් පොත්

ගණුදෙනුවක් සිදුවූ වහාම එය ගිණුම්වල සටහන් කිරීමට ප්‍රථම එම ගණුදෙනු මූලික වගයෙන් සටහන් තබන පොත් පංතිය මූලික සටහන් පොත් ය. මේවා උපයෝගී පොත්, දෙනික පොත් ලෙසද හඳුන්වයි.

ගණුදෙනුව	මූලාශ්‍ර ලේඛනය	උපයෝගී පොත්
මුදල් ලැබීම්/ වෙක් ලැබීම්	ලදුපත	මුදල් ලැබීම් ජ්‍යාලය
මුදල් ගෙවීම්/ වෙක්පත් මගින් ගෙවීම්	ගෙවීම් ව්‍යවරය	මුදල් ගෙවීම් ජ්‍යාලය
ණයට ගැනුම්	ගැනුම් ඉන්වොයිසිය	ගැනුම් ජ්‍යාලය
ණයට විකුණුම්	විකුණුම් ඉන්වොයිසිය	විකුණුම් ජ්‍යාලය
ආපසු යැවීම්	භරපත	ආපසු යැවීම් ජ්‍යාලය
ආපසු යැවීම්	බරපත	ආපසු යැවීම් ජ්‍යාලය
සුළු මුදලින් ගෙවීම	සුළු මුදලින් ගෙවීම් ව්‍යවරය	සුළු මුදල් ගෙවීම් ජ්‍යාලය
වෙනත් ගණුදෙනු	ජ්‍යාල ව්‍යවරපත්	පොත් ජ්‍යාලය

## උපයෝගී පොත් තබා ගැනීමේ වාසි

- ව්‍යාපාරයක සිදුවන ගණුදෙනුවක් එකවර ලෙප්පේ ගිණුම්වල සටහන් කිරීම ප්‍රායෝගිකව පහසු නොවේ. එම අපහසුකාවය උපයෝගී පොත් මගින් වලක්වනු බෙඩි.
- ගිණුම් ක්‍රියාවලිය මහා අභ්‍යන්තර පාලනයකට යටත්ව සිදු කිරීමට උපකාරී වේ.
- ගිණුම් ක්‍රියාවලිය තුළ සිදුවන වැරදි වංචා අවම කිරීමට උපකාරී වේ.
- ගණුදෙනුවක විස්තරාත්මක ස්වභාවය අවබෝධ කර ගැනීමට උපකාරී වේ.
- ගණුදෙනු වර්ග වෙන වෙනම හඳුනාගත හැකිවීම්.

## මුදල් ලැබීම් ජ්‍යාලය

ව්‍යාපාරයක මුදල් හා වෙක්පත්වලින් සිදුවන ලැබීම් සටහන් කරන උපයෝගී පොත මුදල් ලැබීම් ජ්‍යාලය යි. මෙහි මුදල් ලැබීම් පමණක් සටහන් කරනු බෙන අතර මුදල් ලැබීම් සඳහා විවිධ විශ්ලේෂණ තීරු දැකිය හැකිය.

## මුදල් ලැබීම් ජ්‍යාලයක ආකෘති පත්‍රය

දිනය	ලදුපත් අංකය	විස්තරය	වට්ටම	මුදල්	විශ්ලේෂණ තීරු				ලෙපර් පිටුව
					ණයගැනී	විකුණුම්	ආදායම්	වෙනත්	

# හිංේම්කිල්නෝයේ

- ❖ මුදල් ලැබීම් සඳහා අදාළ වන මූලාශ්‍ර ලේඛනය වන්නේ මුදල් ලදුපතයේ. මුදල් ලැබීම් ජනලයක ගණුදෙනු සටහන් කරනුයේ මෙම ලදුපත් උපයෝගී කර ගනිමිනි.

ලදුපතක ආකෘතිය

ලදුපත

සීමාසහිත අරලිය පොදු සමාගම

අංක 202., යටිනුවර විදිය, මහනුවර

දුරකථන අංකය 0812222333

දිනය .....

..... ට සැපයී අංක ..... දරණ  
ඉන්වොයිසිය සඳහා ලැබිය යුතු රුපියල් ..... මුදල .....  
වෙක්සතකින්/ මුදලින් ස්තූතියෙන් භාරදෙමි.

රු. ....

මුදල් ලැබීම් ජනලයක් ලෙපරයට පිටපත් කරන ආකාරය

1. මුදල් ලැබීම් ජනලයක දුන් වට්ටම් නිරුවෙන් එකතුව

දුන් වට්ටම් ගිණුම හර

නායුගැනී පාලන ගිණුම බැර

1. මුදල් ලැබීම් ජනලයක මුළු ලැබීම්වල එකතුව

මුදල් පාලන ගිණුම හර

අදාළ ලැබීම් ගිණුම බැර

# හිඳුම්කිල්නෝයේ

## මූලික ගෙවීම් ජනලය

ව්‍යාපාරයක මුදල් හා වෙක්සන්වලින් සිදුකරන ගෙවීම් සටහන් කරන උපයෝගී පොත මූල් ගෙවීම් ජනලය යි. මෙහි මුදල්ගෙවීම් පමණක් සටහන් කරනු ලබන අතර මුදල් ගෙවීම් සඳහා විවිධ විශ්ලේෂණ තීරු දැකිය හැකිය.

## මුදල් ගෙවීම් ජනලයක ආකෘති පත්‍රය

දිනය	ව්‍යුවර අංකය	විස්තරය	වටවම්	මුදල්	විශ්ලේෂණ තීරු				ලෙපර පිටුව
					ණයහිමි	ගැණුම්	වියදම්	වෙනත්	

❖ මුදල් ගෙවීම් සඳහා අදාළ වන මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම් ව්‍යුවරයි. මුදල් ගෙවීම් ජනලයක ගණුදෙනු සටහන් කරනුයේ මෙම ගෙවීම් ව්‍යුවර උපයෝගී කර ගනිමිනි.

## ව්‍යුවරයක ආකෘතිය

<p style="text-align: center;">සිමාසහිත අරලිය පොදු සමාගම ගෙවීම් ව්‍යුවරය</p> <p>රු ..... දිනය .....</p> <p>රුපියල් .....</p> <p>.....වෙත ගෙවන ලදී</p> <p>විස්තරය .....</p>	<div style="border: 1px solid black; padding: 5px; margin-bottom: 10px;">ව්‍යුවර අංකය .....  </div> <div style="border: 1px solid black; padding: 5px; margin-bottom: 10px;">ව්‍යුවර අංකය .....  </div> <div style="border: 1px solid black; padding: 5px; margin-bottom: 10px;">මුදල රු .....  </div> <div style="border: 1px solid black; padding: 5px; margin-bottom: 10px;">ගෙවූ දිනය .....  </div> <div style="border: 1px solid black; padding: 5px; margin-bottom: 10px;">අනුමත කළේ .....  </div> <div style="border: 1px solid black; padding: 5px; margin-bottom: 10px;">ගැණුම .....  </div>
--	---

කිසියම් වටිනාකමකින් සිදු කරනු ලබන අඩු කිරීමක් වට්ටමක්. වටවම් වර්ග 02 කි

1ග වෙළද වට්ටම

2ග මුදල් වට්ටම

- වෙළද වට්ටම

භාණ්ඩයක විකුණුම් සඳහා ලක්ෂු කළ මිලෙන් අඩු කරනු ලබන කිසියම් වට්ටනාකමක් වෙළද වට්ටම් වේ. විකුණුම්කරු තම භාණ්ඩ අලෙවිය වැඩි කර ගැනීම සඳහා මෙම වට්ටම් යොදා ගනු ලබයි.

- මුදල් වට්ටම

ත්‍යාගනීම්යෙකුට න්‍යාගැනීයෙකුගෙන් ලැබීමට ඇති මුදලක් ඉක්මනින් ලබා ගැනීම සඳහා න්‍යාගැනී මුදලන් අඩු කරන කිසියම් වට්ටනාකමක් මුදල් වට්ටම් වේ. ඒ අනුව මුදල් වට්ටම් වර්ග 02කි.

- දුන් වට්ටම්
- ලද වට්ටම්

## 1 දුන් වට්ටම්

ත්‍යාගනීම්යෙකු විසින් න්‍යාගැනීයෙකුට ලබා දෙන වට්ටම් න්‍යාගනීම්යාට දුන් වට්ටමිය. මෙය න්‍යාගනීම්යාට වියදමක් වේ. මෙය මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨයේ වට්ටම් නිරුවේ සටහන් කරයි.

## 2 ලද වට්ටම්

ත්‍යාගනීම්යෙකු විසින් න්‍යාගැනීයාට ලබා දෙන වට්ටම් න්‍යාගැනීයාට ලද වට්ටමිය. මෙය න්‍යාගැනීයාට ආදායමක් වේ. මෙය මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨයේ වට්ටම් නිරුවේ සටහන් කරයි.

## මුදල් වට්ටම් හා වෙළද වට්ටම් අතර ඇති වෙනස්කම්

මුදල් වට්ටම	වෙළද වට්ටම
න්‍යාගනීමා විසින් න්‍යාගැනීමා වෙත ලබා දෙනු ලබයි.	විකුණුම්කරු විසින් ගැණුම්කරුට ලබා දෙනු ලබයි.
ඉක්මනින් න්‍යා මුදල් එකතු කිරීමේ අරමුණින් සිදු කරනු ලබයි.	අලෙවිය වැඩි කර ගැනීම සඳහා සිදු කරනු ලබයි.
ගිණුම් තබනු ලැබේ.	ගිණුම් තබනු නොලැබේ.

# හිංේම්කිල්නෝයේ

## සුඩ් මුදල් ගෙවීම් ජනලය

බොහෝ ව්‍යාපාර වල අනෙකුත් හා සසදාන කළ ඇතිවය හැකි මුදල් ගනුදෙනු ප්‍රමාණය අති විශාලය. මේ නිසා මුදල් ගෙවීම් කටයුතු සිදුකිරීම ස්ථාන දෙකක් මගින් සිදුවේ. එනම් විශාල මුදල් ගෙවීම සඳහා එක අයෙකුත් සුඩ් මුදල් ගෙවීම සඳහා තවත් අයෙකුත් ලෙස පුද්ගලයන් දෙදෙනෙක සිටී.

ප්‍රධාන මුදල් ගෙවීම ප්‍රධාන මුදල් හාරකරු විසින් සිදුකරන අතර මහුව අමතරව සුඩ් මුදල් ගෙවීම් කටයුතු කිරීමට සුඩ් මුදල් හාරකරුවෙකු පත්කර තිබේ. සුඩ් මුදල් හාරකරු ආදායම් නොලබන අතර මහු සුඩ් මුදල් ගෙවීම් පමණක් සිදුකරනු බවයි. ඒ අනුව,

**සුඩ් මුදල් ගෙවීම් පින්ලයක් යනු, සුඩ් මුදල් හාරකරු සිදුකරන සුඩ් මුදල් ගෙවීම් ගනුදෙනු සටහන් කරන උපයෝගී පොතය.**

සුඩ් මුදලක් යනු කවර ප්‍රමාණයක්ද යන්න නිවැරදිව තීර්ණය කළ නොහැකි නමුත් ව්‍යාපාරයේ පරිමාණය, සිදුවන සුඩ් මුදල් ගනුදෙනු ප්‍රමාණය අනුව සුඩ් මුදලක් යනු කවර ප්‍රමාණයක්ද යන්න තීර්ණය කළ හැකිය සුඩ් මුදල් ගෙවීම් ජනලයක ආකෘතිය

දිනය	විස්තරය	ව්‍යවර් අංකය	එකතුව	විශ්ලේෂණ තීරු				ලෙපර පිටුව

## සුඩ් මුදල් ගෙවීම් ජනලයක් තබා ගැනීමේ ප්‍රයෝගන

- විශාල මුදල් ගනුදෙනු සමග කුඩා කුඩා මුදල් ගනුදෙනු කිරීමේ අපහසුනාවය වැළකීම
- සුඩ් මුදල් ගෙවීම් ගනුදෙනු පාලනය කළ හැකි වීම
- ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ නොද අභ්‍යන්තර පාලනයක් කළ හැකි වීම
- සුඩ් මුදල් ගෙවීම් ගනුදෙනු ලෙපරයට පිටපත් කිරීම පහසු වීම
- සුඩ් මුදල් ගෙවීම් ගනුදෙනු ව්‍යාත් කාර්යක්ෂමව වැරදි වෘතා අවම වන පරිදි සිදු කළ හැකි වීම

ඒ අනුව සුඩ් මුදල් අනුමත කුමය යනු,

ප්‍රධාන මුදල් හාරකරු විසින් සුඩ් මුදල් හාරකරුවට ලබාදෙන කිසියම් නිශ්චිත මුදලකින් සුඩ් මුදල් හාරකරු ගෙවීම් සිදුකර පසුව එම වියදුම් කළ මුදලට සමාන මුදල් ප්‍රධාන මුදල් හාරකරු විසින් සුඩ් මුදල් හාරකරුවට ආපසු ප්‍රතිපූරණය කිරීමේ ක්‍රියාවලිය.

## අනුමත කුමය වාසි

- විශාල මුදල් ගනුදෙනු සමග කුඩා මුදල් ගනුදෙනු සිදු කිරීමේ පහසුව
- සුඩ් වියදුම් පාලනය කළ හැකි වීම

# හිංේම්කිල්නෝයේ

- සුඩ් මුදල් සම්බන්ධ වගකීම් සුඩ් මුදල් භාරකරුට පැවරිය හැකි වීම
- වැරදි විංචා අවම කළ හැකි වීම

## සුඩ් මුදල් ගෙවීම් ව්‍යවර්ප පත

සුඩ් මුදල් ගෙවීම් සම්බන්ධයෙන් අදාළ වන මූලාශ්‍ර ලේඛනය වන්නේ සුඩ් මුදල් ගෙවීම් ව්‍යවර්ප පතයි . ප්‍රධාන මුදල් භාරකරු විසින් සුඩ් මුදල් භාරකරුට අග්‍රීමය ප්‍රතිපූරණය කිරීමේ දී මෙම ව්‍යවර්පත් සුඩ් මුදල් භාරකරු විසින් ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කළ යුතුය .

මෙම ව්‍යවර්පත් නිශ්චිත ස්වභාවයක් තොමැති අතර සුඩ් මුදල් භාරකරු ගෙවීමක් කළ විට එම මුදල බැංහ්නා ලවා මෙම මුදල බොගත් බවට සහතික කළ මියාවිල්ලක් මෙම මුදල ගෙවූ බවට ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ සහතිකයක් හෝ එම ගෙවීම සම්බන්ධ තුවිතාන්සි සුඩ් මුදල් ගෙවීම් ව්‍යවර්ප පත් ලෙස භාවිතා කළ හැකිය.

### සම්රුෂ්ප ප්‍රවාහන සමාගම

29, සුඩ් මාවත, රත්මිගුව,

### සුඩ් මුදල් ව්‍යවරය

ව්‍යවර්ප අංකය :- .....

දිනය :- .....

ගෙනුම :- .....

..... 0 .....

විස්තරය	රු	ගන
.....	.....	.....
රැකියල් ..... සුඩ් මුදල .....	.....	.....

.....  
ගෙවීම් නිරදේශ කලේ

.....  
ගෙවීම් අනුමත කලේ

.....  
ගෙවීම් ලාභියාගේ අත්සන

සූල් මුදල් ගෙවීම් ජනලය සම්බන්ධ දේවිත්ව සටහන්

- ප්‍රධාන මුදල් භාරකරු විසින් ලබාදෙන අග්‍රිම මුදල්

සූල් මුදල් ගිණුම නර

මුදල් ගිණුම බැර

- සූල් මුදලින් ගෙවීම

අදාළ ගෙවීම ගිණුම නර

සූල් මුදල් ගිණුම බැර

උදා :- තැපැල් ගාස්තු සහ මිශ දුව්‍ය, ගමන් වියදුම්, ගෙන ඒමේ වියදුම්, කාර්යාල වියදුම් වශයෙන් තීරු හතරක් පිළියෙල කර පහත ගණුදෙනු ඇතුළත් සූල් මුදල් ගෙවීම් ජනලයක් පිළියෙල කරන්න.

ජනවාරි 01 - සූල් මුදල් අග්‍රිමය ලැබුණා 350

ජනවාරි 02 - මුද්දර ගාස්තු 15

ගෙන ඒමේ කුලී 50

ජනවාරි 03 - බස් ගාස්තු 40

ජනවාරි 05 - විදුලි පණ්ඩි ගාස්තු 8.25

සටහන් පොත් මේලට ගත්තා 30

ජනවාරි 06 - බස් ගාස්තු 14.50

ජනවාරි 08 - මුද්දර සහ ලියුම් කවර 10.40

යතුරු ලියන අලීත්වැඩියා ගාස්තු 40

ජනවාරි 10 - ගෙන ඒමේ වියදුම් 20

කාර්යාල පිරිසිද කිරීමේ වියදුම් 20

කුලී රථ ගාස්තු 12.50

ජනවාරි 11 - අග්‍රිමය ප්‍රතිපූරණය කළා

# හිඳුම්කිල්නොයේ

## සුල් මුදල් ගෙවීම් ප්‍රතිචාරය

දිනය	ව්‍යවර්පන් අංකය	විස්තරය	එකතුව	ලිපිද්‍රව්‍ය	ගමන්	ගෙන ඒමේ කුලී	කාර්යාල වියදම්
1/2	1	මුද්දර	15.00	15.00			
1/2	2	ගෙන ඒමේ කුලී	50.00			50.00	
1/3	3	බස් ගාස්තු	40.00		40.00		
1/5	4	විදුලි පණිවිඩ ගාස්තු	8.25	8.25			
1/5	5	සටහන් පොත්	30.00	30.00			
1/6	6	බස් ගාස්තු	14.50		14.50		
1/8	7	මුද්දර හා ලියුමකවර	10.40	10.40			
1/8	8	යතුරු අලුත්වැඩියා	40.00			40.00	
1/10	9	ගෙන ඒමේ කුලී	20.00		20.00		
1/10	10	කාර්යාල පිරිසිදු කිරීම්	20.00			20.00	
1/10	11	කුලී ගාස්තු	12.50		12.50		
			260.65	63.65	67.00	70.00	60.00

## හිංේම්කිල්නෝයේ

### මුදල් පාලන ගිණුම

සූච මුදල් පාලන	350
සූච මුදල් පාලන	260.65

### සූච මුදල් පාලන ගිණුම

මුදල් පාලන	350	ගෙවීම	250.65
මුදල් පාලන	260.65		

### ලිපිද්‍ර්ව්‍ය හා තැපැල් ගිණුම

සූච මි. පාලන	63.65
--------------	-------

### ගමන් වියදුම ගිණුම

සූච මි. පාලන	70
--------------	----

### ගෙන ඒමේ කුලී

සූච මුදල් පාලන	70
----------------	----

### කාර්යාල වියදුම ගිණුම

සූච මුදල්	60
-----------	----

## බදෙනු සැසදුම් පත්‍ර

ව්‍යාපාරයක් ජ්‍යෙගම ගිණුමක් විවෘත කළ පසු මේ පිළිබඳව සටහන් කරනුයේ ව්‍යාපාරය විසින් තබා ගන්නා මුදල් පාලන ගිණුමෙය. මෙම මුදල් පාලන ගිණුම ව්‍යාපාරයට වත්කම් ගිණුමක් බැවින් බැංකුවේ මුදල් වැඩිවීම මුදල් ලැබීම් ජ්‍යෙගමයේ සටහන් කර මුදල් පාලන ගිණුම ගිණුම හර කරන අතර බැංකුවේ මුදල් අඩුවීම මුදල් ගෙවීම් ජ්‍යෙගමය සටහන් කර මුදල් පාලන ගිණුම බරර කරයි

කෙසේ ව්‍යවන් බැංකුවක ජ්‍යෙගම ගිණුමක් විවෘත කළ පසු එහි ඇති මුදල් බැංකුවට වගකීමක් බැවින් බැංකුව ජ්‍යෙගම ගිණුම ගනුදෙනු සටහන් කරනුයේ වගකීම් මුළුධිරෝයට අනුව ය. ඒ අනුව බැංකුවේ මුදල් වැඩි වැඩිවීම ජ්‍යෙගම ගිණුම බරර කරන අතර බැංකුවේ මුදල් අඩු වීම ජ්‍යෙගම ගිණුම හර කරයි.

## බදෙනු ප්‍රකාශය

වාත්‍යාප බැංකුවක් තම ජ්‍යෙගම ගිණුම හිමියන්ට ඔවුන්ගේ ජ්‍යෙගම ගිණුම පිළිබඳ විස්තර දක්වමින් මාසයක් අවසානයේ දී එවනු ලබන ප්‍රකාශයක් බදෙනු ප්‍රකාශයක් හෙවත් බදෙනු ගිණුම විස්තරයක් ලෙස හැඳින්වේ.

මාසයකට වඩා අඩු කාලයකට වුවද මෙවැනි වාර්තාවක් ගිණුම හිමියන්ට ලබාගත හැකිය.

# හිමුව්‍යම්කිල්නෝ

## බංකු ප්‍රකාශය

## Bank Statement

ශීමා සහිත හැටත් නැංවා බංකුව

NATIONAL NATIONAL BANK

NO : 17, HIGHLEVEL ROAD, HOMAGAMA

පිටව

Page

ගිණුම් අංකය

ACCOUNT NO

MR. A.B.C . SILVA

NO : 111, MAIN STREET

HOMAGAMA

ගිණුම් ප්‍රකාශනය

Statement of Account

දිනය	යොමු අංකය	විස්තරය	ඡර	බැර	ගේෂය
Date	REF.NO	Particulars	Debits	Credits	Balance
		BLF B/F ....			3 115.00 CR
02/11/2018	50090828	Cash CHQ	2 000.00		1 115.00
09/11/2018	11418	CSH DEP		2 400.00	3 515 .00
12/11/2018	17253	CASHDEPT		1 500.00	5 015.00
12/11/2018	50090835	CASH CHQ	4 000.00		1 015.00
13/11/2018	50090833	CLR CHQ	800.00		215.00
17/11/2018	17234	CSH DEP		4 700.00	4 915.00
23/11/2018	12296	CSH DEP		2 200.00	7 115.00
24/11/2018	50090837	CASH CHQ	6 900.00		215.00

30/11/2018 අදාළ දිනයට ගිණුමේ ගේෂය Balance as at date

215.00 CR

බංකු ජ්‍යෙෂ්ඨ ගිණුම හා සම්බන්ධ ගනුදෙනු බංකුව හා ව්‍යාපාරය සටහන් කරන අයුර්

- මුදල් තැන්පත

# හිංේම්කිල්නෝයේ

ව්‍යාපාරය: මුදල් ලැබීම් ජ්‍යේනලයේ සටහන් කර මුදල් පාලන ගිණුම හර කරයි.

බැංකුව: තැන්පත් කළ විගසම බැංකු ප්‍රකාශයේ බැර කරයි.

- වෙක් තැන්පතු

ව්‍යාපාරය: මුදල් ලැබීම් ජ්‍යේනලයේ සටහන් කර මුදල් පාලන ගිණුම හර කරයි.

බැංකුව: නිෂ්කාශනය වූ පසු බැංකු ප්‍රකාශයේ බැර කරයි.

- වෙක් නිකත් කිරීම්

ව්‍යාපාරය: මුදල් ගෙවීම් ජ්‍යේනලයේ සටහන් කර මුදල් පාලන ගිණුම බැර කරයි.

බැංකුව: වෙක් පත ඉදිරිපත් වූ පසුව බැංකු ප්‍රකාශයේ හර කරයි.

- බැංකුව අය කරන බැංකු ගාස්තු

ව්‍යාපාරය: බැංකු ප්‍රකාශය ලැබුණු පසු මුදල් පාලන ගිණුම බැර කරයි.

බැංකුව: ගාස්තු අය කරන විට බැංකු ප්‍රකාශයේ හර කරයි.

- නායුගැනී ප්‍රේෂණ

ව්‍යාපාරය: බැංකු ප්‍රකාශය ලැබුණු පසු මුදල් පාලන ගිණුම හර කරයි.

බැංකුව: ප්‍රේෂණ ලැබුණු විට බැංකු ප්‍රකාශය බැර කරයි.

- නිතර නියෝග ලැබීම්

ව්‍යාපාරය: බැංකු ප්‍රකාශය ලැබුණු පසු මුදල් පාලන ගිණුම බැර කරයි.

බැංකුව: ගෙවීම් සිදු කළ විට බැංකු ප්‍රකාශයේ හර කරයි.

- තැන්පත් කළ අගරු වෙක්පත්

ව්‍යාපාරය: අගරු වෙක්පත් නිවේදනය ලැබුණු පසු මුදල් පාලන ගිණුම බැර කරයි.

බැංකුව: වෙක්පත් අගරු වූ විට බැංකු ප්‍රකාශයේ බැර කර හර කරයි.

- නිකත් කළ අගරු වෙක්පත්

ව්‍යාපාරය : අගරු වෙක්පත් නිවේදනය ලැබුණු පසු මුදල් පාලන ගිණුම හර කරයි.

බැංකුව: අගරු වූ බව දැනගත් විට බැංකු ප්‍රකාශය හර කර බැර කරයි.

ව්‍යාපාරය මුදල් පාලන ගිණුමේ සටහන් කරන සෑම ගනුදෙනුවක්ම බැංකුව විසින් ජ්‍යෙගම ගිණුමේ සටහන් කළේ නම්, බැංකුව විසින් ජ්‍යෙගම ගිණුමේ සටහන් කරන ලද සෑම ගනුදෙනුවක් ම ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ සටහන් කළේ නම්, මුදල් පාලන ගිණුමේ ගේෂය හා බැංකුව ප්‍රකාශයේ ගේෂය එකිනෙකට සමාන විය යුතුය. එහෙත් පහත හේතුන් නිසා එසේ සිදු නොවේ.

## 1. කාල වෙනස්වීම් - මුදල් පාලන ගිණුමේ සටහන් වුවත් යම් කල්පමාවක් නිසා බැංකු ප්‍රකාශයේ සටහන් සටහන් නොවූ ගනුදෙනු

බැංකු සැසදුම් පත්‍ර සැකසීමේ දී මෙම ගනුදෙනු බැංකු සැසදුම් පත්‍රයට ගෙවනු ලැබේ.

- තැන්පත් කළ නමුත් නිෂ්කාගනය නොවූ (උපලබිධ නොවූ) වෙක්පත්

ව්‍යාපාරයට වෙක්පත ලැබෙන විට ම මුදල් ලැබීම් ප්‍රේනලයේ සටහන් වන බැවින් මුදල් පාලන ගිණුමට භර කරයි. එහෙත් බැංකුව විසින් අදාළ ගිණුම නිමියාගේ ගිණුමට වෙක් පත බැර කරනු ලබන්නේ එය නිෂ්කාගනය වීමෙන් පසුව පමණි. මෙහිදී යම් කාල පමාවක් සිදුවහාන් බැංකු ප්‍රකාශනය ගේෂය, පාලන ගිණුමේ ගේෂයෙන් වෙනස් විය හැක.

- නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ වෙක්පත්

ව්‍යාපාරය විසින් ගනුදෙනුකරුවෙකුට වෙක්පත නිකුත් කරන අවස්ථාවේදී ගෙවීම් ප්‍රේනලයේ සටහන් වන බැවින් මුදල් පාලන ගිණුමට බැර කරයි. එහෙත් එම වෙක්පත බැංකු ප්‍රකාශනය පිළියෙළ කරන දිනය වන විට බැංකුවට ඉදිරිපත් නොවනහාන් බැංකු ප්‍රකාශය ගේෂය, පාලන ගිණුමේ ගේෂයෙන් වෙනස් වේ.

## 2. අත්හැරීම් - බැංකු ප්‍රකාශයේ සටහන් වුවත් මුදල් පාලන ගිණුමෙන් අත්හැරුණු ගනුදෙනු

බැංකු සැසදුම් පත්‍ර සැකසීමේ දී මෙම ගනුදෙනු සංයෝධිත මුදල් පාලන ගිණුමට අභ්‍යන්තර් කරනු ලැබේ.

- නායුගැනී ප්‍රේෂණ - ජ්‍යෙගම ගිණුම නිමියාගේ නායුගැනීයෙකු කෙලින්ම බැංකුවට බැර කරන ලද නාය මුදල

• නිත්‍ය නියෝග (ස්ථාවර නියෝග) මත රැස්කර්ගත් ලැබීම් / සිදුකරන ලද ගෙවීම් - බැංකු ජ්‍යෙගම නිමියාගේ නියෝග මත බැංකුව විසින් විවිධ පාර්ශ්වයන්ට සිදු කරනු ලබන ගෙවීම් සහ එකතු කරගනු ලබන ආදායම්

- බැංකුව අය කළ විවිධ ගාස්තු (උදා: බැංකු ගාස්තු, අගරු වෙක්පත් ගාස්තු)

- නිකුත් කළ නමුත් අගරු වීම පාලන ගිණුමේ සටහන් නොවූ වෙත්පත්
- තැන්පත් කළ නමුත් අගරු වීම පාලන ගිණුමේ සටසටහන් නොවූකේපත්

3. වැරදි - ව්‍යාපාරය විසින් මුදල් පාලන ගිණුමේ සිදු කර ඇති වැරදි හෝ බැංකුව විසින් බැංකු ප්‍රකාශයේ සිදු කර ඇති වැරදි

ව්‍යාපාරය විසින් සිදුකල වැරදි සංගේධිත මුදල් පාලන ගිණුමේ දී ද බැංකුව විසින් සිදුකල වැරදි බැංකු සැසදුම් පත්‍රයේ දී ද නිවැරදි කරනු ලැබේ.

**සංගේධිත මුදල් පාලන ගිණුම**

මුදල් පාලන ගිණුමේ ගේජය බැංකු ප්‍රකාශනයේ ගේජයත් සමග අසමාන වූ විට, මුදල් පාලන ගිණුමේ සටහන් නොකළ ගනුදෙනු සටහන් කිරීමටත් පාලන ගිණුමේ වැරදි නිවැරදි කිරීමටත් සංගේධිත මුදල් පාලන ගිණුම පිළියෙළ කෙරේ.

## **බැංකු සැසදුම් ප්‍රකාශය සකස් කිරීම**

1. මුදල් ලැබීම් ජ්‍රේනලය හා මුදල් ගෙවීම් ජ්‍රේනලයත්, බැංකු ප්‍රකාශයත් එකිනෙකට සංසන්දනය කරමින් හර පැත්තේ සහ බැර පැත්තේ ගනුදෙනු සලකමින් හරි ලක්නා යොදුන්න.

2. බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ සටහන් වූ නමුත් මුදල් ලැබීම් ජ්‍රේනලයේ සටහන් නොවූ අයිතම (නායුගැනීයන් සඡ්‍රේවම කළ තැන්පතු, ලාභාංග, ආයෝජන ආදායම්, පොලි) සංගේධිත මුදල් පාලන ගිණුමේ හරට සටහන් කළ යුතුය.

01) මුදල් ගෙවීම් ජ.නලයේ ඇති අයිතම බැංකු ප්‍රකාශයේ හර පැත්තේ එක් එක් අයිතමය සමග සසදුමින් හරි ලක්නක් යෙදීම.

➤ බැංකු ප්‍රකාශයේ හර පැත්තේ හරි ලක්නක් සටහන් නොවූ අයිතම හඳුනාගැනීම.මේ අයිතම ස්ථාවර නියෝග මත ගෙවීම ,බැංකු ගාස්තු, පොලි යනාදිය විය හැක.මේ අයිතම සංගේධිත මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ සටහන් කළ යුතුය.එවිට එය බැංකු ප්‍රකාශය හා එකග වේ.

02) මේ ගැලපීම් කිරීමෙන් පසු මුදල් ලැබීම් ජ්‍රේනලයේ හා මුදල් ගෙවීම් ජ්‍රේනලයේ හරි ලක්නාන් සටහන් නොවූ අයිතම නිඩිය හැකිය.මෙවා අදාළ ජ්‍රේනල් වල සිදු වූ වැරදි නොවේනම් පහත සඳහන් අයුරු ප්‍රධාන වර්ග දෙකක් යටතේ හඳුනාගත හැකිය.

# හිංේම්කිල්නෝයේ

මුදල් ලැබීම් ප්රේනලය හරි ලකුණුන් සටහන් නොවූ අයිතම වලින් තැන්පත් කළ එහෙත් නිශ්චාගෙය නොවූ වෙක්පත් නිර්සපනාය වේ .

1. මුදල් ගෙවීම් ප්රේනලය හරි ලකුණුක් සටහන් නොවූ අයිතම වලින් නිකුත් කළ එහෙත් ඉදිරිපත් නොවූ වෙක්පත් නිර්සපනාය වේ.

03) ඉහත සඳහන් අයිතම දෙවර්ගය හඳුනාගැනීමෙන් පසුව වුවද හරි ලකුණුක් ඇති අයිතම වෙතොත් ඒවා මුදල් පාලන ගිණුමේ සිදුවූ ඇති වැරදි ලෙස සැලකිය හැකිය . ඒවා පුර්මයෙන් නිවැරදි කළ යුතුය. එයට පසු ඉහත අයිතම දෙවර්ගය පමණක් යොදාගෙන බැංකු සැසදුම් ප්‍රකාශය පිළියෙල කළ යුතුය. එය පහත සඳහන් ආකාරයෙන් පිළියෙල කළ හැක.

## බැංකු සැසදුම් ප්‍රකාශය

(රු)

මුදල් පාලන ගිණුමට අනුව සංගේධිත ගේෂය XX

එකතු කළා: ඉදිරිපත් නොවූ නොවූ වෙක්පත් XX

XXX

අඩු කළා: නිශ්චාගෙය නොවූ වෙක්පත් XX


බැංකු ප්‍රකාශයට අනුව ගේෂය XXX

මුදල් පාලන ගිණුමේ සංගේධිත ගේෂයන් ආරම්භ කර බැංකු ප්‍රකාශයේ ගේෂයන් අවසන් වන පරිදි බැංකු සැසදුම් ප්‍රකාශය සකස් කළ හැකි අතර බැංකු ප්‍රකාශය ගේෂයන් ආරම්භ කර මුදල් පාලන ගිණුම ඒ සංගේධිත ගේෂයන් අවසන් වන පරිදි බැංකු සැසදුම් ප්‍රකාශය සකස් කළ හැක .

හිතුම්කරණය

බැංකු සැසදුම් සැසදුම් ප්‍රකාශ සකස් කිරීම

മുട്ട് പാലൻ റിക്രൂമ്



## କେତେ ଅନ୍ଧମାନ ଲିମାଟ ହେଉ

- අත්හරීම්
  - කාල වෙනස්වීම්
  - වැරදි බැංකුවේ වැරදි
  - වැරදි ව්‍යාපාරය වැරදි

සංගෝධිත මදල් පාලන ගිණම බැංකු සැසැලම් පත්‍රය

ව්‍යාපාරයක බැංකු ගනරේනු පාලනය කිරීමට හාටිනා කරන ලියවිලි / වාර්තා

- බැංකු ප්‍රකාශය: බැංකු ජ්‍යෙෂ්ඨ ගිණුම පිළිබඳ විස්තර දැන්වා බැංකුව එවන ප්‍රකාශය
  - පිළිපත: වෙක්පත් නිකුත් කිරීම සම්බන්ධ තොරතුරු දැනගැනීමට
  - මුදල් /වෙක් බැරපත: තැන්පත් කළ මුදල් හා වෙක් පිළිබඳ තොරතුරු
  - බැංකු සැසදුම් විස්තරය: බැංකු ගනුදෙනු වල නිරවද්‍යතාවය පරික්ෂා කිරීමට
  - බැංකු නිවේදන: බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ ගිණුමේ සිදුකළ විශේෂ ගනුදෙනු පිළිබඳ විස්තර දැනගැනීමට
  - ව්‍යවර්ය: ගෙවීම් පිළිබඳ විස්තර
  - අගර් වෙක් නිවේදනය: අගර් වෙක් සම්බන්ධ විස්තර දැනගැනීමට

## පාලන ගිණුම්

පොදු ලෙපරයේ පවතින එක හා සමාන ගිණුම් සමූහයක් වෙනුවෙන් පොදු ලෙපරයේ තබා ගන්නා තබා ගන්නා එක් ගිණුමක් පාලන ගිණුමක් හෙවත් එකතු ගිණුමක් ලෙස හඳුන්වේ.

උදාහරණ:

- පොදු ලෙපරයේ පවතින නායුගැනී ගිණුම් සමූහයක් වෙනුවෙන් නායුගැනී පාලන ගිණුම
- පොදු ලෙපරයේ පවතින නායුහිම් ගිණුම් සමූහයක් වෙනුවෙන් පවතින නායුහිම් පාලන ගිණුම
- පොදු ලෙපරයේ පවතින වියදම් ගිණුම් සමූහයක් වෙනුවෙන් පවතින වියදම් පාලන ගිණුම

කෙසේ ව්‍යවත් පොදු ලෙපරයක් තුළ සාමාන්‍යයෙන් තබාගන්නා පාලන ගිණුම් දෙකකි,


### 1. නායුගැනී පාලන ගිණුම (විකාශන් ලෙපර පාලන ගිණුම)

ලෙපරයේ වූ නායුගැනී ගිණුම් සමූහයක් වෙනුවෙන් පොදු ලෙපරයේ තබා ගන්නා වූ එක් ගිණුමක් නායුගැනී පාලන ගිණුමක් වේ. නායුගැනී පාලන ගිණුම පොදු ලෙපරය ව පැමිණි වහාම නායුගැනී ගිණුම නායුගැනී ලෙපරයට මාරුවෙයි.

### 2. නායුහිම් පාලන (ගිණුම ගැනුම් ලෙපරයේ පාලන ගිණුම)

ලෙපරයේ නායුහිම් ගිණුම් සමූහයක් වෙනුවෙන් පොදු ලෙපරයේ තබා ගන්නා වූ එක් ගිණුමක් නායුහිම් පාලන ගිණුමක් ය නාය හිමි පාලන ගිණුමක් ය. නාය හිමි පාලන ගිණුමක් පොදු ලෙපරය ව පැමිණි වහාම නායුහිම් ගිණුම නායුහිම් ලෙපරයට මාරුවෙයි.

මෙම පාලන ගිණුම් තබා ගන්නා ව්‍යුපාරවල ලෙපරය පහත පරිදි වර්ග කළ හැකිය



# හිංේම්කිල්නොයේ

## තායගැනී පාලන හිංුමක ආකෘතිය

		၁၇				၁၇
යේෂය ඉ/ගෝ	(1)	x		යේෂය ඉ/ගෝ	(8)	x
මුළු තායට විකුණුම	(2)	x		මුදල් ලැබීම	(9)	x
අගරු වෙක්පත්	(3)	x		දුන් වටවම	(10)	x
අහිමි කළ වටවම	(4)	x		ආපසු එවුම	(11)	x
තායගැනී පොලී	(5)	x		ලැබිය යුතු බිල්	(12)	x
තායගැනී ගෙවීම්	(6)	x		බොල්තය	(13)	x
				විකුණුම ලෙපරයෙන්		
				ගැණුම ලෙපරයට මාරු කිරීම (14)		x
යේෂය ප/ගෝ	(7)	xx		යේෂය ප/ගෝ	(15)	xx
		xxx				xxx
යේෂය ඉ/ගෝ		xxx		යේෂය ඉ/ගෝ		xxx

## තායගැනී ගිණුමකට අදාළ දත්ත ලබාගන්නා ප්‍රහවයන් හා මූලාශ්‍ර

- |                              |   |
|------------------------------|---|
| 01. ආර්ථික ගේෂය (හර)         | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 02. නායරි විකුණුම්           | විකුණුම් ජ්‍යෙෂ්ඨ - විකුණුම් ඉන්වොයිසිය             |
| 03. අගරු වෙක්                | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය/අගරු වෙක් නිවේදනය |
| 04. අනිම් කළ වට්ටම්          | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 05. අය කළ පොලී               | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 06. ආපසු තායගැනීයන්ට ගෙවීම්  | මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨ - ව්‍යුවරය                    |
| 07. අවසාන ගේෂය (බැර)         | තායගැනී ලෙපරය                                       |
| 08. ආර්ථික ගේෂය (බැර)        | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 09. මුදල් ලැබීම්             | මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨ - ලදුපත                       |
| 10. දුන් වට්ටම්              | මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨ - ලදුපත                       |
| 11. ආපසු එවීම්               | ආපසු එවුම් ජ්‍යෙෂ්ඨ - බැරපත                         |
| 12. ලකිය යුතු බිල්           | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 13. බොල් තාය                 | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 14. ගැණුම් ලෙපරයට මාරු කිරීම | පොදු ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය                   |
| 15. අවසාන ගේෂය (හර)          | තායගැනී ලෙපරය                                       |

හිඹුම්කරණය

## துயகிதி பாலன தென்னுமக அகாதீய

		၁၇.			၁၇.
ကျော်မြတ်	(1)	x	ကျော်မြတ် စွဲ/ကျော်	(8)	x
မြတ် ကေခါမီ	(2)	x	မြတ် အောင် ကျော်မီ	(9)	x
လော့ သပိတ်မီ	(3)	x	အကျော် ကေခါယ ဖြန့် ပါလီ	(10)	x
အာဖုံး ယူလျှော်မီ	(4)	x	အကျော် သေဆုံးပန်	(11)	x
ကေခါယ ဖြန့် ပါလီ	(5)	x	အနိမ် ကဲ သပိတ်မီ	(12)	x
ကျော်မီ လော့ရထောက်			အောင် ပါမီယန်းခံ		
သိန္ဓုကျော်မီ လော့ရထောက်			အာဖုံး ကေခါမီ	(13)	x
မာရ့ ကိုရီမီ	(6)	x	အောင် ပါမီယန်းခံ ကော် ပေါ်လီ	(14)	x
ကျော်မြတ် ပ/ကျော်	(7)	xx	ကျော်မြတ် ပ/ကျော်	(15)	xx
		xxx			xxx
ကျော်မြတ် စွဲ/ကျော်		xx	ကျော်မြတ် စွဲ/ကျော်		xx

# හිංේම්කිල්නෝයේ

## තායැහිම් පාලන ගිණුමකට අදාළ දත්ත ලබාගත්තා ප්‍රහවයන් හා මූලාශ්‍ර ලේඛන

01. ආරම්භක ගේෂය (නර)	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
02. මුදල් ගෙවීම්	මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨය - ව්‍යුවරය
03. මැඩ වට්ටම්	මුදල් ගෙවීම ජ්‍යෙෂ්ඨය - ව්‍යුවරය
04. ආපසු යැවුම්	ආපසු යැවුම් ජ්‍යෙෂ්ඨය - නරපත
05. ගෙවිය යුතු බිල්	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
06. විකුණුම් ලෙපරයට මාරු කිරීම්	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
07. අවසාන ගේෂය (බැර)	තායැහිම් ලෙපරය
08. ආරම්භක ගේෂය (බැර)	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
09. තායට ගැනුම්	ගැනුම් ජ්‍යෙෂ්ඨය - ගැනුම් ඉන්වොයිසිය
10. අගරු ගෙවිය යුතු බිල්	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
11. අගරු වේක්	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය/අගරු වේක් නිවේදන
12. අභිම් කළ වට්ටම්	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
13. තාය හිමියන් ආපසු ගෙවීම්	මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨය - ලදුපත
14. තාය හිමියන්ට ගෙවිය යුතු පොලී	පොදු ජ්‍යෙෂ්ඨය - ජ්‍යෙෂ්ඨ ව්‍යුවරය
15. අවසාන ගේෂය	තායැහිම් ලෙපරය

තායගැනී ගේෂ ලැයිස්තුව හා තායැහිම් ගේෂ ලැයිස්තුව

- තායගැනී ලෙපරයේ තායගැනීයන්ගේ ගේෂ වල එකතුව දක්වන ප්‍රකාශය තායගැනී ගේෂ ලැයිස්තුව

- නායුනීම් ලෙපරදයේ නායුනීම් ගිණුමේ ගේජ වල එකතුව දක්වන ප්‍රකාශය නාය හිම් ගේජ ලැයිස්තුවයි

\* මෙම ගේජ ලැයිස්තු වල එකතුන් පොදු ලෙපරදයේ පාලන ගිණුමේ ගේජයට සමාන වේ පාලන ගිණුම්වලදී බහුලව වැදගත් වන ද්විත්ව සටහන්

## 01.නායට විකුණුම්

-නායගැනී පාලන ගිණුම හර

-විකුණුම් ගිණුම බැර

## 02.නායට ගැණුම්

-ගැණුම් ගිණුම හර

-නාය හිම් පාලන ගිණුම බැර

## 03.නායගැනීයන්ගේ මුදල් ලැබීම්

-මුදල් පාලන ගිණුම හර

-නායගැනී පාලන ගිණුම බැර

## 04.නායනීමියන්ට මුදල් ගෙවීම්

-නායනීම් පාලන ගිණුම හර

-මුදල් පාලන ගිණුම බැර

## 05.දුන් වට්ටම්

-දුන් වට්ටම් ගිණුම හර

-නාය ගැනී පාලන ගිණුම බැර

## 06.මද වට්ටම්

-නායනීම් පාලන ගිණුම හර

-මද වට්ටම් ගිණුම බැර

## 07.නාණ්ඩ ආපසු එවීම

-ආපසු එවීම ගිණුම හර

-නායගැනී පාලන ගිණුම බැර

08. හාන්ඩ් ආපසු යැවීම්

-නායගිම් පාලන ගිණුම හර

-ආපසු යැවීම් ගිණීම බැර

09. ලැබිය යුතු විනිමය බිල්

-ලැබිය යුතු විනිමය බිල් ගිණුම හර

-නායගැනී පාලන ගිණුම බැර

10. ගෙවිය යුතු විනිමය බිල්

-නායගිම් පාලන ගිණුම හර

-ගෙවිය යුතු විනිමය බිල් ගිණුම බැර

11. බොල් ත්‍යය

-බොල්ත්‍යය ගිණුම හර

-නායගැනී පාලන ගිණුම බැර

12. නායගැනීයන්ගෙන් අයකළ පොලී

-නායගැනී පාලන ගිණුම හර

-පොලී ආදායම් ගිණුම බැර

13. නායගිම්යන්ට ගෙවිය යුතු පොලී

-පොලී වියදුම් ගිණුම හර

-නාය හිමි පාලන ගිණුම බැර

14. නායගැනීයන්ගෙන් ලද වෙක් අගරු විම

-නායගැනී පාලන ගිණුම හර

-මුදල් පාලන ගිණුම බැර

15.ත්‍යාගකීමියන්ට ගෙවූ වෙක් අගරා වීම

-මුදල් පාලන ගිණුම හර

-ත්‍යාග කිමි පාලන ගිණුම බැර

16.ත්‍යාගයෙන් ත්‍යාගකීම් කපා හැරීම්

-ත්‍යාගකීම් පාලන ගිණුම හර

-ත්‍යාගයෙන් පාලන ගිණුම බැර

17.කපාහල බොල්තාය ආපසු ලැබීම්

-මුදල් පාලන ගිණුම හර

-(ලද) බොල්තාය ගිණුම බැර

මෙම වසරේ කපාහල බොල්තාය මෙම වසරේ ලැබුණ හොත් බොල්තාය ගිණුම බැර කිරීම නිවරදි වේ. කෙසේ ව්‍යවත් පෙර වසරක කපාහල බොල්තායක් මෙම වසරේ ලැබුනහොත් ලද බොල්තාය ගිණුම බැර කිරීම වඩා නිවරදි වේ. ලද බොල්තාය වෙනත් ආදායමකි.

18.අඩමානු ත්‍යාග වෙන් කිරීම

-අඩමානු ත්‍යාග ගිණුම හර

-අඩමානු ත්‍යාග වෙන් කිරීම ගිණුම බැර

19.දුන් වට්ටම් අවලංගු කිරීම

-ත්‍යාගයෙන් පාලන ගිණුම හර

-දුන්වට්ටම් ගිණුම බැර

20.ලද වට්ටම් අවලංගු කිරීම

-ලද වට්ටම් ගිණුම හර

-ත්‍යාගකීම් පාලන ගිණුම බැර

පාලන ගිණුම්වල ගේජය සමග ගේජ ලැයිස්තුවල එකතුන් අසමාන වූ විට සකස් කරන අභ්‍යාස.

පොදු ලෙප්රයේ තායගැනී පාලන ගිණුමේ ගේජය උප ලෙප්රයන්ගේ පිට හේතු වන වැරදි වර්ග දෙකක්ය. ඒවා නම්,

1. පාලන ගිණුමේ වැරදි

2. ගේජ ලැයිස්තුවේ වැරදි (උප ලෙප්ර වල වැරදි)

## පාලන ගිණුම සංකෝධනය කිරීම

මෙම වැරදි අතරින් පාලන ගිණුම සංකෝධනය කිරීම සඳහා ගනු ලබන්නේ පොදු ලෙප්රයේ වැරදි නැතහොත් පාලන ගිණුමේ වැරදි පමණි. උප ලෙප්රයන්ගේ ඒනම් ගේජ ලැයිස්තුවල වැරදි වශින් පාලන ගිණුම නිවැරදි කළ නොහැක.

## වැරදි නිවැරදි කිරීමේ සටහන් හා අවිනිශ්චිත ගිණුම සමග ලාඛකලනය

### වැරදි නිවැරදි කිරීමේ සටහන්

ව්‍යාපාරයක සිදුවන ගණුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී ඒවා ලෙප්ර ගිණුම්වලට පිටපත් කිරීමේදී ලෙප්ර ගිණුම තුළනය කිරීමේදීන් ලෙප්ර ගිණුම ගේජයන් ගේජ පිරික්සුමට උපට ගැනීමේදී සිදුවන වැරදි නිවැරදි කිරීමට පොදු ජ්‍යෙෂ්ඨයේ තබා ගන්නා සටහන් වැරදි නිවැරදි කිරීමේ සටහන් වේ.

### ගිණුම්කරණයේ වැරදි සිදුවිය හැකි අවස්ථා

- ගණුදෙනු උපයෝගී පොත්වල සටහන් කිරීමේදී
- ඒවා ලෙප්ර ගිණුම්වලට පිටපත් කිරීමේදී
- ලෙප්ර ගිණුම තුළනය කිරීමේදී
- ලෙප්ර ගිණුම ගේජයන් ගේජ පිරික්සුමට උපට ගැනීමේදී

### වැරදි නිවැරදි කිරීමේ සටහන් වර්ග

ගේජ පිරික්සුමෙන් හෙවත නොවන වැරදි

ගේජ පිරික්සුමෙන් හෙවත වන වැරදි

ගේජ පිරික්සුමෙන් හෙවත නොවන වැරදි

ගිණුම්කරණයේ ඇතැම් වැරදි සිදුවි නිඩියදී ගේජ පිරික්සුමක හර බැර සම වේ නම් ඒවන් විටක පවතින දෙශ

1. අත්හැරීමේ දේශ - ගණුදෙනුවකට අදාළ ද්වීත්ව සටහනම පොත්වල සටහන් කර නොතිබේම
2. අතිරික්තතා දේශ - ගණුදෙනුවකට අදාළ පොත්වල සටහන් කළ යුතු අගය අඩුවෙන් හෝ වැඩියෙන් සටහන් කිරීම
3. ද්වීකරණ දේශ - ගණුදෙනුවකට අදාළව ගිණුම් පොත්වල සටහන් කළ යුතු අගය දෙවරක් සටහන් කිරීම
4. මූලධර්ම දේශ - ගණුදෙනුවකට අදාළව ගිණුම් පොත්වල සටහන් කළ යුතු මූලධර්මවලට පටහැනීව සටහන් කර තිබීම
5. මූලික සටහන් දේශ - ගණුදෙනුවකට අදාළව මූලික සටහන වර්ද්‍යා සටහන් කිරීම

## යේෂ පිරික්සුමෙන් හෙළි වන වැරදි

ගිණුම්කරණයේ අනෙකුම් වැරදි සිදුවේ නිඛියදී යේෂ පිරික්සුමක හර බැර සම නොවේ නම් ජ්වන් විටක පවතින දේශ

- 1) ගණුදෙනුවක ඒක් පදායක් පමණක් සටහන් කිරීම
- 2) නිවැරදි ගිණුම් නිවැරදි පැන්තේ වැරදි අගයක් ලිවීම
- 3) නිවැරදි ගිණුම් වැරදි පැන්තේ වැරදි අගයක් ලිවීම
- 4) නිවැරදි ගිණුම් වැරදි පැන්තේ නිවැරදි අගයක් ලිවීම
- 5) වැරදි ගිණුම් වැරදි පැන්තේ නිවැරදි අගයක් ලිවීම
- 6) වැරදි ගිණුම් වැරදි පැන්තේ වැරදි අගයක් ලිවීම
- 7) වැරදි ගිණුම් නිවැරදි පැන්තේ වැරදි අගයක් ලිවීම
- 8) උපයෝගී පොත් ඒකතු කිරීමේදී සිදුවන වැරදි
- 9) ලෙප්ර් ගිණුම් යේෂයන් යේෂ පිරික්සුමට උප්‍රතා ගැනීමේදී සිදුවන වැරදි

## පොදු ජ්නලය

ව්‍යාපාර්යක සිදුවන සෑම ගනුදෙනුවක්ම ලෙප්ර් ගිණුමක සටහන් කිරීමට පෝත කවර හෝ මූලික පොතක සටහන් කළ යුතුය. අනෙකුත් කිසිදු උපයෝගී පොතක සඳහන් කළ නොහැකි ගනුදෙනු මෙහි සටහන් කරනු ලැබේ.

## පොදු ජ්නලයේ දක්නට ලැබෙන වියේෂ ලක්ෂණ

- ගනුදෙනු වර්ග කිහිපයක් සඳහන් වීම

# හිංේම්කිල්නෝයේ

- ගෙනු දෙනුවට අදාළ ද්‍රව්‍යේ සටහනම සඳහන් වීම

## පොදු ජ්‍යෙෂ්ඨ සටහන් කරන ගනුදෙනු

- ආරම්භක සටහන්
- වත්කම් නායට ගැනුම් / විකුණුම්
- මාරු සටහන්
- ගැලපීම් සටහන්
- පියවීමේ සටහන්
- වැරදි නිවැරදි කිරීමේ සටහන්

## යේෂ්ඨ පිරික්සුම

එක්තරා දිනක ට ලෙපෑරයේ අයිති ගිණුම් තුළනය කර ගිණුම් තැබීමේ නිවැරදිතාවය පරික්ෂාකර බැලීම සඳහා සකසන වාර්තාව යේ යේෂ්ඨ පිරික්සුම යි. සාමාන්‍යයෙන් යේෂ්ඨ පිරික්සුම ක හර බැර සම වූ පමණින් කළ හැකි තාවකාලික නිගමනය වනුයේ ගිණුම් තැබීමේ ගනිතමය නිවැරදිතාවය රුක ගෙන ඇති බව පමණයි. එනම් හර කළ සංඛ්‍යාවන් ගේ එකතුව බැර කළ සංඛ්‍යාවන් ගේ එකතුවට සමාන වන බවයි. නමුත් යේෂ්ඨ පිරික්සුම සම වූ පමණින් ගිණුම් තැබීම නිවැරදි බව සැලකිය නොහැක .

## පොදු පිනාය

දිනය	විස්තරය	ඡර	බැර
1/1	අත ඉතිරි මුදල් හර	8000	
	බැංකු	5000	
	ගොඩනැගිලි	3000	
	බඩු තොගය	4000	
	නිශ්චාක	2500	
	සිඩිනි	1000	
	දුම්න්ද	3000	
	රුපුල්		500
	ලාල්		2500
	බැංකු ණය		3000
	රුවන්		3500
	ප්‍රාග්ධනය		3400

# හිඹුම්කිල්ණය

	(ආරම්භක වත්කම, වගකීම, ප්‍රාග්ධන ගේෂයන් ගේෂ පිරික්සුමට පිටපත් කිරීම)		
	ලි බඩු ගිඹුම හර ප්‍රනාන්දු සහ සමාගම බැර (ප්‍රනාන්දු සමාගමෙන් ලි බඩු තෝරා ගැනීම )	2000	2000

## මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම

වියාපාරයක් ගිණුම් වසරක් තුළ වියාපාර කටයුතුවල උපයන ලද අයනාර තත්ත්වයන් හඳුනා ගැනීමටත් ගිණුම් වසර අවසාන දිනට ඇති වත්කම, වගකීම හා හිමිකම් වල එනම් මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමටත් පිළියෙළ කරන වාර්තා මූල්‍ය ප්‍රකාශ වේ.

සාමාන්‍යයෙන් මූල්‍ය වාර්තා සකස් කර ගෙනු බෙන්නේ ගිණුම් වර්ෂයක් වෙනුවෙති. ගිණුම් වර්ෂයක් ලෙස සලකන්නේ මාස 12 කාලපරිච්ඡේදයකි. එය ලිත් වර්ෂයක් වීම අනිවාර්යය නොවේ. එය සින්සම වසර දෙකක් අතර මාස 12 ක කාලපරිච්ඡේදයක් විය හැක.

අභ්‍යන්තර විට වර්ෂයකට වඩා අඩු කාලපරිච්ඡේදයකට ගිණුම් වාර්තා පිළියෙළ කරන අවස්ථා ඇත. ඒවා අනුරු ගිණුම් වාර්තා ලෙස හඳුන්වනු ලැබේ.

තනි වියාපාර යටතේ පිළියෙළ කරන ප්‍රධාන මූල්‍ය වාර්තා 2කි.

1. ආදායම් ප්‍රකාශය
2. මූල්‍ය තත්ත්වය ප්‍රකාශය

## ආදායම් ප්‍රකාශය

ගිණුම් වසරක් තුළ වියාපාර කටයුතු කර උපයන ලද ලාභය හෝ අලභය ගණනය කිරීම සඳහා පිළියෙළ කරනු ලබන වාර්තාව ආදායම් ප්‍රකාශයයි. මෙහි අයනාර ආදායම් හා අයනාර වියදුම් ඇතුළත් කරයි. එය විසේ ඇතුළත් කරන්නේ පියවීමේ සටහන් මාර්ගයෙනි.

## පියවීමේ සටහන්

ලෙපරයේ ඇති ආදායම් හා වියදුම් ගිණුම් ආදායම් ප්‍රකාශයට මාරු කිරීම පිළිබඳ පොදු ජනලයේ තබන සටහන් පියවීමේ සටහන් වේ. පියවීමේ සටහන් දෙවර්ගයකි.

1. වියදුම් පියවීමේ සටහන්

## 2. ආදායම් පියවීමේ සටහන්

### වියදම් පියවීමේ සටහන්

ලෙපරයේ ඇති වියදම් ගිණුම් ආදායම් ප්‍රකාශයට මාරු කිරීම පිළිබඳව පොදු ජ.නලයේ තබන සටහන් වියදම් පියවීමේ සටහන් වේ. එය පහත පරිදි ගිණුම් තබයි.

ආදායම් ප්‍රකාශය                  නර

අදාළ වියදම් ගිණුම                  බැර

### ආදායම් පියවීමේ සටහන්

ලෙපරයේ ඇති ආදායම් ගිණුම් ආදායම් ප්‍රකාශයට මාරු කිරීම පිළිබඳව පොදු ජනලයේ තබන සටහන් ආදායම් පියවීමේ සටහන් වේ. එය පහත පරිදි ගිණුම් තබයි.

අදාළ ආදායම් ගිණුම                  නර

ආදායම් ප්‍රකාශය                  බැර

ආදායම් ප්‍රකාශයේ ආදායම් වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ ඇතුළත් කරන අතර වියදම් ගිර්ජ කිහිපයකට බෙදා දැක්වයි.

## 1. බෙදුහැරීමේ වියදම්

හාන්ඩ විකිනීම හෝ විකිනීමෙන් පසු ඒ මත පැන නගින වියදම් මේ යටතට ඇතුළත් කරයි.

උ.ඩා:- ප්‍රචාරණ ගාස්තු

ප්‍රචාරණ ගාස්තු

ඇසුරුම් ගාස්තු

බොල් ණය

දුන් වරිටම්

## 2. පරිපාලන වියදම්

වියාපාරයේ පරිපාලන කටයුතු වෙනුවෙන් හෝ වියාපාර තුමිය වෙනුවෙන් දරනු බෙන වියදම් මේ යටතෙහිලා සැලකේ.

# හිංේම්කිල්නෝයේ

උ.දා :- ගෙවල් කලි

විදුලි ගාස්තු

වරිපනම්

රක්ෂණ

3.වෙනත් මෙහෙයුම් වියදුම්

ව්‍යාපාරය තුළ නිරන්තරයෙන් සිදු නොවන එහෙත් කළාතුරකින් සිදු වන වියදුම් මේ යටතට ගැනී.

උදා: තිනි භානි

මුදුල් වංචා

තොග කපා හැරීම්

සොර් සතුරු අලාභ

4.මූල්‍ය වියදුම්

ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු වෙනුවෙන් දුරන වියදුම් මේ යටතට ගැනී.

උදා: ණ්‍යා පොලී

බැංකු ගාස්තු

වෙක්පන් ගාස්තු

සාමන්‍යයෙන් ආදායම් ප්‍රකාශයකදී ප්‍රධාන ගණනය කිරීම් දැකක් ඇත.

1- දළ ලාභය = ඇද්ධ විකුණුම - විකුණුම පිරිවැය

( ඇද්ධ විකුණුම = විකුණුම - ආපසු එවුම )

( විකුණුම පිරිවැය = ඇද්ධ ගැණුම + ආරම්භක තොගය - අවසන් තොගය )

2- ඇද්ධ ලාභය = දළ ලාභය + වෙනත් මෙහෙයුම් ආදායම - මුදු මෙහෙයුම් වියදුම

( මුදු මෙහෙයුම් වියදුම = බෙදාහැරීමේ වියදුම + පරිපාලන වියදුම + වෙනත් වියදුම + මූල්‍ය වියදුම )

# හිංේම්කාලීනය

ආදායම් ප්‍රකාශය

විකුණුම්		
(-) ආපසු එවුම		
(-) විකුණුම් පිරිවැය		
ගැනුම්		
ගෙන ඒමේ කුලී		
නාවික ගාස්තු		
තීරු ගාස්තු		
(-)		
ආපසු යැවුම		
විකිණීමට ඉදිරිපත් කළ හාණ්ඩ වල පිරිවැය		
(-) අවසන් තොගය		
විකුණුම් පිරිවැය		
දුල ලාභය		
වෙනත් මෙහෙයුම් ආදායම		
ලද වට්ටම		
ලද කොමිස්		
ලද පොලී		
(-) බෙදා හැරීමේ වියදම්		
ප්‍රවාරන		
අැසුරුම		
බොල් ණය		
දුන් වට්ටම		
ප්‍රවාහන		
විකුණුම් කොමිස්		
(-) පරිජාලන වියදම්		
ගෙවල් කුලී		
විදුලිය		
රක්ෂණ		
වැටුප්		
වරිපනම		
ලිපිද්‍රව්‍ය		
ගොඩනැගිලි අදුන්වැඩියා		

# හිංේම්කිල්නෝයේ

## මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

- ව්‍යාපාරයක එක්තරා දිනකට ඇති වත්කම් වගකීම් හා ප්‍රාග්ධන ගිණුම් ගේ තත්ත්වයන් නිර්සපනාය කරන වාර්තාව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. මෙමගින් එදිනට ඇති මූල්‍ය තත්ත්වය අවබෝධ කරගත හැකිය.
- මෙහි වත්කම් පැන්තේ ඇති අයිතමයන්ගෙන් ව්‍යාපාරයට මුදල් ගෙවා ආකාරයන් වගකීම් පැන්තේන් ඒවා ව්‍යාපාරයෙන් ගෙවා ගිය ආකාරයන් නිර්සපනාය කරයි.

කයිනාන් ව්‍යාපාරය

2020.12.31 දිනට

## මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

ඡ.ගම නොවන වත්කම්	පිරිවැය	සමුච්චීත ස්ථය	ධාරණ අගය
ඉඩම් හා ගොඩනැගිලි			
යන්ත්‍ර සූචි			
මෝටර් රථ			
ලි බඩු			
කීර්ති නාමය			
ආයෝජන			
ඡ.ගම වත්කම්			
තොගය			
ණය ගැනීයෝ			
(අඩුකළා): අඩමාණ ඣය වෙන් කිරීම			
මුදල් හා මුදල් සමාන දැ			
මුළු වත්කම්			

# හිඳුම්කළේය

හිමිකම්			
ප්‍රාග්ධනය			
(එකතු කළා): ඉද්ධ ලාභය			
(අඩු කළා): ගැනීලි			
ජ්‍යෙෂ්ඨ තොටින වගකීම්			
බැංකු ණය			
ලිකස් ණය			
ජ්‍යෙෂ්ඨ වගකීම්			
ණයහිමි			
බැංකු අයිරාව			
මුළු හිමිකම හා වගකීම්			

## පිරිවැය (cost) යනු

නිෂ්පාදිතයක්, දෙපාර්තමේන්තුවක්, ක්‍රියාවලියක් හෝ යම් කිසි කාර්යයක් සම්බන්ධව දුරණ ලද නැතහොත් අදාළ කර ගෙන් හැකි සත්‍ය හෝ නාමමාත්‍ර වියදුම් වල එකතුවයි.

නැතහොත් ,

භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට හෝ අලුත්වැඩියා කර ගැනීම හෝ සැපයීම සඳහා කැප කළ සම්පත් වල මූල්‍ය වට්නාකම පිරිවැය නම් වේ.

## පිරිවැයකරණය (costing) යනු

හැඳින්වීම,

කිසියම් නිෂ්පාදිතයක, මෙහෙයුමක, ක්‍රියාවලියක හෝ දෙපාර්තමේන්තුවක පිරිවැය නිශ්චිත පිරිවැය පාලනය කිරීමත් සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමත් පිරිවැයකරණය ලෙස නැඳින්වේ.

පිරිවැයකරණයේ කාර්යයන්

1. නිෂ්පාදනයට පෙර පිරිවැය ඇස්ක්‍රීමෙන්තු කිරීම අවශ්‍යවේ.
2. සත්‍ය පිරිවැය තොරතුරු අඛණ්ඩව රුස් කිරීම අවශ්‍ය වේ.
3. රුස් කරන ලද පිරිවැය වාර්තා කිරීම, වෛවෙනය හා අන්තර්ග්‍රහණය කිරීම.
4. ඇස්ක්‍රීමෙන්තු පිරිවැය හා සත්‍ය පිරිවැය සමග සමග සැසදීමෙන් වෛවෙනය හඳුනාගැනීම් එය විශාල යුතුය.

පිරිවැයකරණය කළමනාකරණ ගිණුම්කරණයේ කොටසක් වන අතර, එමගින් කළමනාකරණ ගෙනාකාධිකාරී වර්යාව අවශ්‍ය තොරතුරු සපයයි. එමෙන්ම මුළු ගෙනාකාධිකාරී වර්යාවද තොරතුරු සපයයි.

## පිරිවැයකරණයේ ප්‍රධාන අරමුණු

1. භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය නිශ්චිත කිරීම.
2. පිරිවැය පාලනය කිරීම .
3. කළමනාකරණ ගිණුම්කරණයේත් මූල්‍ය ගිණුම්කරණයේත් අවශ්‍යතා සඳහා තොරතුරු සැපයීම.

පිරිවැයකරණය අනෙකුත් අරමුණු

1. නිෂ්පාදිත භාණ්ඩවල හෝ සේවා වල මුළු පිරිවැය හඳුනා ගැනීම.
2. ලාභඛායි හා ලාභඛායි නොවන කටයුතු වෙන්කර හඳුනාගැනීම.
3. භාණ්ඩයක හෝ සේවාවක මිල ලකුණු කිරීම සඳහා පදනම් කරගැනීම.

4. තොග ගණනය කිරීම සඳහා අවශ්‍ය පිරිවැය කරන තොරතුරු ලබා ගැනීම.
5. අංශ හෝ දෙපාර්තමේන්තු වලට සම්බන්ධව පිරිවැය තොරතුරු ලබා ගැනීම.
6. අයවැය ක්‍රියා පටිපාරියකට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම.
7. ප්‍රමිති පිරිවැය හා සත්‍ය තොරතුරු සමග සසැලු වෙනස්වීම් හඳුනාගෙන ක්‍රියාමාර්ග ගැනීම.

## පිරිවැයකරණය ආක්‍රිත පහත ගිනුම්කරන පදනම්කි

### පිරිවැය පාලනය

යම් කාර්යයක් සඳහා මුලින් ඇස්තමේන්තු කරන ලද පිරිවැයට නොවැඩී වන ලෙස සත්‍ය පිරිවැය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිරිවැය පාලනය ලෙස හඳුන්වයි.

නැතහෙත් ,

පිරිවැය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිරිවැය පාලනය ලෙස හඳුන්වේ.

### **පිරිවැය ඒකකය (cost unit/ Cost object)**

කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමාණාත්මක මිනුම් හෙවත් පිරිවැය කරණයේදී පිරිවැය ගණනය කරනුයේ කුමක්ද එය පිරිවැය ඒකකයක් ලෙස හැඳුන්වේ.

උදා:

ආයතන	පිරිවැය ඒකකය
පාන් බෙකරිය	පාන් ගෙඩියක්
විදුලිබල මණ්ඩලය	කිලෝවාට් පැයක්
ගබාල් පෝරතුව	ගබාල් 10000
ගර්ජය	අලන් වැඩියා කරන මෝටර් රථයක්
බාබ් සාප්පුව	කොන්ඩිය කැපීමක්
අධ්‍යාපන සේවා (පෞද්ගලික පාසල්)	ඇජ්‍යයක්
රුපවාහිනී නාලිකාවක්	රුපවාහිනී ගුවන් පැයක්
මගි ප්‍රවාහන සේවයක්	ධාවන කිලෝමේටර් එකක්

# හිංේම්කිල්නෝයේ

රෝගීන්	රෝගීයෙකුගේ දිනක් / ගලපකර්මයක් / රෝගීයක් / රෝගී අභ්‍යන්තරයක්
--------	--

## පිරිවැය මධ්‍යස්ථාන

පිරිවැය නළනාගැනීමට සහ පිරිවැය එක්රුස් කරනු ලබන නිෂ්පාදන හෝ සේවා / ස්ථානයක් / පුද්ගලයෙක් / ක්‍රියාකාරකමක් හෝ උපකරණයක් පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වේ.

උදා:

- ස්ථානයක් - ගබඩාව / කැන්ටීම
- පුද්ගලයෙක් - විකුණුම් නියෝජිතයෙක්
- ක්‍රියාකාරකමක් - තත්ත්ව පාලනය
- උපකරණයක් - අයිතිවාසික යන්ත්‍රයක්

(පසු අවස්ථාවක පොදුකාර්ය පිරිවැය එකක අතර බෙදාහැරීම සඳහා පිරිවැය තොරතුරු එකතු කරන ස්ථානය පිරිවැය මධ්‍යස්ථානය වේ.)

## ලාභ මධ්‍යස්ථාන

පිරිවැය සහ ආදායම් එක්රුස් කරනු ලබන නිෂ්පාදන හෝ සේවා / ස්ථානයක් / පුද්ගලයෙක් / ක්‍රියාකාරකමක් හෝ උපකරණයක් ලාභ මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වේ.

උදා:


- භාණ්ඩ නිෂ්පාදකයකු ගේ තොග වෙළෙඳ අංශය සහ සිල්ලර් වෙළෙඳ අංශය.

## පිරිවැය මූලිකාංග

- සෘජු දුව්‍ය පිරිවැය
- සෘජු ඉම පිරිවැය
- සෘජු වෙනත් පිරිවැය
- පොදු කාර්ය පිරිවැය
  - වතු දුව්‍ය පිරිවැය
  - වතු ඉම පිරිවැය
  - වතු වෙනත් පිරිවැය

# හිංේම්කිල්නෝය

මුළු පිරිවැය (පිරිවැය දැරීමේ පාරුමත් අනුව වර්ග කිරීම)



නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් වන පිරිවැය සංස්කීර්ණ පිරිවැය නැතහොත් ප්‍රාථමික පිරිවැය ලෙස හැඳින්වේ.

### 1. සංස්කීර්ණ දුව්‍ය පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් වන අමුදව්‍ය / උපාංග ආදියේ පිරිවැයයි.

උදා: පොතක් නිපදවීමේදී යොදා ගන්නා කඩ්පාසි.

### 2. සංස්කීර්ණ ගුරු පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනා ගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතික ව වෙනස් වන ගුම්කයන්ට ගෙවන වැටුප් හි පිරිවැයයි.

උදා: පොතක් මුද්‍රණයේදී සේවකයන්ට ගෙවන වැටුප්.

### 3. සංස්කීර්ණ වෙනත් පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස්වන දුව්‍යයන් තොවන ගුමයන් තොවන අනෙකුත් පිරිවැයයි.

උදා: පොතක් මුද්‍රණයේදී එහි කතුවරයාට ගෙවන පුරස්කාරය.

## පොදු කාර්ය / වතු පිරිවැය

නිමෙවුම් ඒකකයක් සමග සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමෙවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් තොවන පොදුකාර්ය පිරිවැය තැනහැත් වතු පිරිවැය ලෙස හඳුන්වේ.

### 1. වතු දුව්‍ය පිරිවැය

නිමෙවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමෙවුම් ප්‍රමාණය සමග සමානුපාතික වෙනස් තොවන අමුදව්‍ය / උපාංග ආදියේ පිරිවැයයි.

උදා: පොතක් නිපදවීමේදී යොදා ගන්නා යන්තුය සඳහා යොදනු බඩන මිනිසි තෙල්, අමතර කොටස් ආදිය

### 2. වතු ගුම පිරිවැය

නිමෙවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමෙවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් තොවන ගුම්කයන්ට ගෙවන වැටුප් හි පිරිවැයයි.

උදා: පොතක් මුද්‍රණ ආයතනයේ ලිපිකාර වැටුප්, ගබඩා සේවක වැටුප්, කළමනාකරණ වැටුප්.

### 3. වතු වෙනත් පිරිවැය

නිමෙවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමෙවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් තොවන දුව්‍යන් තොවන ගුමයන් තොවන අනිකුත් පිරිවැයයි.

උදා: පොතක් මුද්‍රණ ආයතනයේ කමිනල් කුලී, රක්ෂණ ගාස්තු, යන්තු ක්ෂය වීම්, විළුලි බලය, කමිනල් ගොඩනැගිලි ක්ෂය.

### නිෂ්පාදන ආයතනයක තොග

- ✓ ආයතනයක ප්‍රධාන තොග වර්ග තුනකි අමුදව්‍ය තොගය (භාණ්ඩ නිෂ්පාදනයේ දී පරිහෝජනය සඳහා පවතින දුව්‍ය)
  - ✓ තොනීම් තොගය (සාමාන්‍ය ව්‍යාපාරක කටයුතු වල දී විකිණීම සඳහා නිෂ්පාදනය වෙමින් පවතින තොග )
  - ✓ නිම් තොගය (සාමාන්‍ය ව්‍යාපාරක කටයුතු වල දී විකිණීම සඳහා පවතින තොග)
- අමුදව්‍ය තොගය.

මෙහිදී අමුදව්‍ය ලෙස සලකනුයේ සෑප්‍රේ දුව්‍ය වේ. සෑප්‍රේ දුව්‍ය යොදා ගනු බඩන්නේ පරිහෝජනය කළ දුව්‍ය පිරිවැය සෙවීම සඳහා වේ.

ඒ අනුව ගිණුම් කාලවිශේදය අවසාන දිනය වහා විට ඉතිරි වී ඇති අමුදව්‍ය පවතින්නේ නම් ඒවා පහත පරිදි ගැලපුම් කරනු ලැබේ.

අමුදව්‍ය තොග ගිණුම

හර

# හිංේම්කිල්නෝයේ

පරිහෝජනය කළ දුව්‍ය පිරිවැය / නිෂ්පාදන පිරිවැය ගිණුම බැර

කාලවිපේදය තුළදී අමුද්‍ය හානි වීමක් සිදුවී තිබුණෙන්,

ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම නර

තොග හානි අලාන ගිණුම නර

පරිහෝජනය කළ දුව්‍ය පිරිවැය / නිෂ්පාදන පිරිවැය බැර

(රක්ෂණ වන්දියක් ලැබිය යුතු නම් මෙම ගිණුමට නර කරයි / එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ජ්‍යෙගම වත්කම් යටතේ දක්වයි. රක්ෂණ වන්දි බොගත තොහැකි ප්‍රමාණයක් වේ නම් මෙම ගිණුමට නර කරයි. එය ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ දක්වයි )

## තොනිම් තොග

නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තම් වැඩ අවසන් තොටු තොග තොනිම් තොග හෙවත් අර්ධ නිම තොග ලෙස හැඳින්වේ.

කාලවිපේදය අවසානයේ තොනිම් තොග පහත පරිදි ගැලපුම් කරනු ලැබේ.

තොනිම් තොග ගිණුම නර

නිෂ්පාදන පිරිවැය ගිණුම බැර

■ තොනිම් තොග මූල්‍ය තත්ත්ව තත්ත්ත්ව ප්‍රකාශනය ජ්‍යෙගම වත්කම් යටතේ දක්වයි

(සාමාන්‍යයෙන් මූල්‍ය නිෂ්පාදන පිරිවැයට ඉහළින් අඩුකර දැක්විය යුතුය. එසේ තොමැති නම් තොමැතිනම් තොනිම් තොග වෙනුවෙන් සැප්ශ වියදම් පමණක් පවතින්නේ නම්/ප්‍රාථමික පිරිවැය පමණක් දක්වා ඇති විට ප්‍රාථමික පිරිවැයට ඉහළින් අඩු කර දක්වනු ලැබේ )

## නිම් තොග

නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් වේ ඇති තොග නිම් තොග ලෙස හැඳින්වේ .

මූල්‍ය නිෂ්පාදන පිරිවැය ලෙස පිළිතුරු ලැබෙන්නේ සලකා බලනු බඩන කාලවිපේදය තුළ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කර ඇති සියලුම නිම් හාන්චි සඳහා දුරා ඇති මූල්‍ය පිරිවැය වේ.

එබැවින් මූල්‍ය නිෂ්පාදනය ලෙස ලැබෙන පිළිතුර විකුණුම් පිළිවෙන් සෙවීම සඳහා විකුණුම් පිරිවැය කොටසට මාරු කරන යුතුය .

නිෂ්පාදන ගිණුම තුළ ( කමිජාල තුළ ) නිම් තොග රඳවා ගැනීමක් සිදු කරන්නේ නම් එම නිම් තොග මූල්‍ය නිෂ්පාදන පිරිවැයන් පසු ගෙවා ලැබෙන පිළිතුර විකුණුම්පි රිවැය සෙවීම සඳහා මාරු කරනු ලැබේ. සාමාන්‍ය තත්ත්වයන් තුළ අවසන් නිම් තොග විකුණුම් පිරිවැය සෙවීමට අදාළව ගැලපිය යුතුය.

# හිංේම්කිල්නෝයේ

## නිෂ්පාදන පිරිවැය ගිණුම් ගත කිරීම

නිෂ්පාදන ගිණුමේ සිරස් ආකෘතිය

..... ව්‍යාපාරයේ ..... දිනෙන් අවසන් වූ වර්ගය සඳහා නිෂ්පාදන ගිණුම

	වටිනාකම	වටිනාකම
ආරම්භක අමුදව්‍ය තොගය අමුදව්‍ය ගැනුම (-) අමුදව්‍ය ආපසු යැවුම්	xxx (xx)	xxx
(+) අමුදව්‍ය ගෙන ඒමේ කුලී තිරු බද බමේ පැටවීමේ කුලී ආනයන වියදම්	xx xx xx xx xx	Xxx
(-) අවසන් ඉතිරි අමුදව්‍ය තොගය සජ්‍ය දුව්‍ය පිරිවැය (පරිහේශනය කළ අමුදව්‍ය පිරිවැය ) (+) සජ්‍ය වැවුපේ / නිෂ්පාදන වැවුපේ පුරස්කාරය වෙනත් සජ්‍ය වියදම්	xx xx xx	xxx
පාරිමික පිරිවැය කම්හල් පොදු කාර්ය පිරිවැය (නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ) කම්හල් - බද කුලී - රක්ෂණය - වේතන - වරිපනම්	xx xx xx xx xx xx	xxx
යන්ත්‍ර ක්ෂය යන්ත්‍ර නඩත්ත් වියදම්		xxx
((+)) ආරම්භක අර්ධ නිම් තොග (-) අවසන් අර්ධ නිම් තොග නිෂ්පාදන පිරිවැය		xxx (xx) Xxx

## හිඳුම්කිල්නෝයේ

(+) කමිනලේ රඳවාගත් ආරම්භක නිම් තොග		xx
(-) කමිනලේ රඳවාගත් අවසන් නිම් තොග		(xx)
වෙළඳ ගිනුමට මාරු කළ නිම් භාණ්ඩ වල නිෂ්පාදන පිරිවැය		Xxx

.....ව්‍යාපාරයේ .....දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය

	වට්නාකම	වට්නාකම
විකුතුම ආරම්භක නිම් තොගය නිශ්පාදන පිරිවැය (-) අවසාන නිම් තොගය	XXX XXX XXX (xx)	XXX
දුළ ලාභය		XXX
වෙනත් ආදායම් (-) බෙදාහැරීමේ පිරිවැය පරිපාලන පිරිවැය වෙනත් පිරිවැය මූල්‍ය පිරිවැය	XX XX XX XX	XX XXX (xx)
ගුද්ධ ලාභය		XXX

# හිංේම්කිල්නෝයේ

.....ව්‍යාපාරයේ .....දිනට මුළු තත්ත්ව ප්‍රකාශනය

	වට්නාකම	වට්නාකම
ප්‍රංගම නොවන වත්කම් දේපල පිරියන උපකරණ ආයෝජන / දිගුකාලීන	Xx xx	Xxx
ප්‍රංගම වත්කම් තොගය වෙළඳ ලැබිය යුතු දැක් අනෙකුත් ප්‍රංගම වත්කම් මුදල් හා මුදල් සමාන අයිතම	xx xx xx xx	xxx    xxx
මුළු වත්කම්  හිමිකම් හා වගකීම් ප්‍රාග්ධනය ගුද්ද ලාභය (-) ගනිලි		xxx    xxx
ප්‍රංගම නොවන වගකීම් බරෙකු ණය කල්ඛදු වගකීම්	xx xx	xxx  xxx
ප්‍රංගම වගකීම් කල් බදු වගකීම වෙළඳ ගෙවිය යුතු දැක් දිගුකාලීන ණය වල ප්‍රංගම කොටස් කෙටිකාලීන ප්‍රතිපාදන අනෙකුත් ප්‍රංගම වගකීම් කෙටි කාලීන ණය අයිරා	xx xx xx xx xx xx xx	        xxx
මුළු ස්කන්ධය හා වගකීම්		xxx

## 05 ගිණුම්කරණ සංකල්ප


ව්‍යාපාරයක ගිණුම්කරණ කටයුතු සිදු කිරීමේ ප්‍රධානම පර්මාර්ථය වන්නේ ව්‍යාපාරයක තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට අවශ්‍ය ආර්ථික තොරතුරු ඉදිරිපත් කිරීමය.

මෙම ගිණුම්කරණ තොරතුරු වාර්තා කිරීමේදී ඉදිරිපත් කිරීමේදී පොදුවේ භාවිතා කරන උපකල්පන, නීති භා සම්ප්‍රායන් අප විසින් ගිණුම්කරණ සංකල්ප ලෙස සලකයි.

මෙම ගිණුම්කරණ සංකල්ප භාවිතා කිරීම නිසා ලැබෙන වාසි ප්‍රයෝගන කිහිපයකි, ඒවා නම්:

1. ගිණුම තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට වඩා නිවැරදි සත්‍ය සාධාරණ තොරතුරු ලබාදීමට හැකි වීම.
2. මුළු ප්‍රකාශනවල ජීවිතභාවයක් ආරක්ෂා වීම නිසා ව්‍යාපාර වල තොරතුරු වෙනත් ව්‍යාපාර සමගත් අදාළ ව්‍යාපාරයේදී පහසුගිය වසර්වල් සමගත් සංස්කේෂණය කිරීමේ හැකියාව ලැබේ.
3. සංකල්ප භාවිතය නිසා ගිණුම තොරතුරු පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවීම නිසා වඩා නිවැරදි ආර්ථික තීරණ ගත හැකි වීම.
4. ගිණුම තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට වඩාත් පිළිගත හැකි තොරතුරු ලබාදිය හැකි වීම.

සංකල්ප ඇති ව්‍යුහයේ විවිධ උපකල්පනය නීති භා සම්ප්‍රායන් මතය. ඒ පහත පරිදිය,



### ගිණුම්කරණ ඒකක සංකල්පය

ව්‍යාපාරයක ගිණුම කටයුතු වලදී ව්‍යාපාරය භා ව්‍යාපාරිකය වෙන වෙනම ඒකකයක් ලෙස සැපුකීම මෙයින් සිදු වේ. එනම් ව්‍යාපාරයෙහි අයිතිකරුගෙන් වෙන්වූ වෙනම ඒකකයක් ලෙස සැපුකීම මෙහිදී සිදුවේ.

ගිණුම්කරණ ඒකක සංකල්පය මූල්‍ය ප්‍රකාශන තුළ දැකිය හැකි අවස්ථා

- මූල්‍ය ප්‍රකාශන වල ඉහළීන් ව්‍යාපාරයේ නම සඳහන් කිරීම.
- අධිකරණ යෙදු මුදල් ව්‍යාපාරය නිමිකම ලෙස වෙනම සටහන් කිරීම.
- අධිකරණ නම පොදුගලික ප්‍රයෝගනයට ගන්නා දැ ගැනීම් ලෙස සටහන් කිරීම
- අධිකරණේ පොදුගලික වත්කම් ව්‍යාපාරය පොන්වල සටහන් නොකිරීම.
- තනි වෙළඳ ව්‍යාපාරයක, හවුල් ව්‍යාපාරයක පුද්ගලික ආදායම බඳු ව්‍යාපාරයේ ගිණුම පොන් තුළ නිර්සපත්‍රය නොකිරීම

## විශේෂ කරණය

ප්‍රායෝගික නීතිය තුළ තනි හවුල් ව්‍යාපාර වල වශයෙන් සිමා රහිත වීමත් නොතික පුද්ගල භාවයක් නොමැති වීමත් නිසා ව්‍යාපාරය හා ව්‍යාපාරකයා වෙනම නොසලකයි. නමුත් ගිණුම්කරණයේදී ව්‍යාපාරයක සංකල්පය යොදා ගැනීම එම ප්‍රායෝගික නීතිය සමඟ ගැවෙයි.

### අඛණ්ඩ පැවත්ම සංකල්පය

ව්‍යාපාරයක මූල්‍ය වාර්තා පිළියෙල කරනු ලබන්නේ ව්‍යාපාරය අඛණ්ඩව පවතී යන උපකල්පනය මත ය. එනම් ව්‍යාපාරයක් අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා පවතින බව මෙම සංකල්පයේ අදහසයි.

අඛණ්ඩ පැවත්ම සංකල්පය මූල්‍ය ප්‍රකාශන තුළ දැකිය හැකි අවස්ථා

- මූල්‍ය තන්ව ප්‍රකාශය පිළියෙල කිරීමේදී වත්කම් හා වශයෙන් ජ්‍යෙෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නොවන ලෙස වර්ග කිරීම
- දේපල පිරියන හා උපකරණ එකවර ලාභයෙන් කපා නොහැර අනාගත කාලවිෂේෂ කිහිපයක් තුළ ක්ෂය වීම ලෙස ලාභයෙන් කපාහැරීම
- අනාගතයේ දී බෙදා හැරීම සඳහා නොබේදු ලාභ (සංචිත) පොන් වල ඇති කිරීම

## විශේෂ කරණය

යම් ව්‍යාපාරයක් අඛණ්ඩ පැවත්මක් නොමැති නම් එම ව්‍යාපාරය පවතින සියලු අධිනම ජ්‍යෙෂ්ඨ අධිනම වේ.

### ප්‍රමාණාත්මකනවේ සංකල්පය

ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි මෙනම් ලාභඳායිත්වය කෙරෙහි බලපෑමක් ඇති කරන සියලුම වැදගත් අධිනම මූල්‍ය ප්‍රකාශන වල දැක්වීය යුතු බව මෙම සංකල්පයෙන් දැක්වේ.

ගිණුම්කරණයේ දී ප්‍රමාණාත්මක බව තීරණය කරනුයේ කිසියම් නොරතුරක් ගිණුම නොරතුර පිළිබඳව ඇල්ලමක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමේ හැකියාවට කොතරම් දුරට බලපාන්නේ ද යන්න මතයි.

ප්‍රමාණාත්මක භාවය යනු අයිතමයේ ඇති වැදගත්කමයි. ව්‍යාපාර කටයුතු වල ප්‍රමාණය හා ස්වභාවය මත වැදගත්කම තීරණය වේ.

ගිණුම් තොරතුරු වාර්තා කිරීමේදී යම් ගනුදෙනුවක් වන්කමක්ද වියදමක්ද එසේ නැතහොත් වෙනත් අයිතමයක්ද යන්න වාර්තා කරනුයේ මෙම සංකල්පයට අනුවයි.

**මෙම සංකල්පයේ යෙදීම්:-**

- ආයතනයකට ඇමගුම් යන්තු, සිදුරු විදිනය, කටු ඇමගුම් යන්තුයක් මිලදී ගත් අවස්ථාවේම වියදමක් ලෙස හඳුනා ගැනීම.
- සමාගමේ අධ්‍යක්ෂකවරයෝකට දින් ණය මුදුල කුඩා ප්‍රමාණයක් වුවත් එය පොත්වල අනාවරණය කළ යුතු වේ.

## **අනාවරණ සංකල්පය**

මූල්‍ය ප්‍රකාශන තුළ ගිණුම්කරණ තොරතුරු ඉදිරිපත් කිරීමේදී වැදගත් සියලු තොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට හෙළිදුරුව් කළ යුතු බව මෙම සංකල්පයෙන් කියැවේ.

**මෙම සංකල්පයේ යෙදීම්:-**

- දේපල පිරියත හා උපකරණ සම්බන්ධව එහි පිරිවැය හා සමුච්චිත ක්ෂය යනාදියේ කාලවිෂේෂයේ සිදුවේ ඇති වෙනස හෙළිදුරුව් කිරීම.
- තොග වර්ගීකරණය අනාවරණය කිරීම.
- මූල්‍ය ප්‍රකාශනවලට පහතින් ගිණුම්කරණ සටහන් හා ප්‍රතිපත්ති වෙනම අනාවරණය කිරීම.
- මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ තුළ දැක්වෙන වන්කම් හා වගකීම් විස්තරාත්මකව අනාවරණය කිරීම.

## **ලේඛනාසික පිරිවැය සංකල්පය**

ව්‍යාපාරයක් සතු සම්පත් හා ඒ සඳහා දැරු වියදම් , ඒවා අන්පත් කරගත් අවස්ථාවේදී නුවමාරු වූ සත්‍ය පිරිවැය මත පොත් වල වාර්තා කළ යුතු බව මෙම සංකල්පයෙන් අදහස් වේ.

පිරිවැය මත වාර්තා කිරීම නිසා අයය තහවුරු කරගැනීම පිළිබඳව විශ්වාසදායී බවක් හා පහසු බවක් ඇති වේ.එමෙන්ම ගිණුම් තැබීමේ කටයුතු ද පහසු වේ.

**මෙම සංකල්පයෙන් බැහැර වන අවස්ථා:-**

- දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාග්‍යනා අයයට වාර්තා කිරීම.
- තොගය උපලබිධ අයයට වාර්තා කිරීම.

**මෙම සංකල්පයේ යෙදීම්:-**

- දේපල පිරියත හා උපකරණ හඳුනා ගැනීමේදී පිරිවැයට වාර්තා කිරීම.
- දේපල පිරියත හා උපකරණ සම්බන්ධව පසුව දරන වියදම්ද පිරිවැයට වාර්තා කිරීම.
- ජ්‍යෙෂ්ඨ තොවන වන්කම් ක්ෂය කිරීමේදී ඒවායේ පිරිවැය පදනම් කර ගැනීම.

- ගනුදෙනු හා සිද්ධීන් මූලගු චියවිලි මත පදනම්ව ඒවා සත්‍ය වශයෙන්ම සිදු වූ අගයට වාර්තා කිරීම.

**මෙම සංකල්පයේ දුර්වලතා :-**

- වත්කම් වල අගය අවතක්සේරු වීම.
- ලාභය අධිතක්සේරු වීම. (වත්කම් වල අගය අවතක්සේරු වන විට ක්ෂය වියදුම අඩුවන බැවින් ලාභය වැඩියෙන් පෙන්වීම).
- මූල්‍ය ප්‍රකාශන තුළ ඇති අයිතම අතිත, ව්‍යාපාර හා අනාගත වට්නාකම් ලෙස වට්නාකම් කිහිපයක සම්මිශ්‍රණයක් ඇතිවීම.

## ද්විත්වර්ශ සංකල්පය

ව්‍යාපාරයක ගනුදෙනු සටහන් කිරීමේදී ද්විත්ව සටහන් මූලධර්මය අනුව සෑම ගනුදෙනුවක් ම හර නම් වූ එක් ස්ථානයකත් බැර නම් වූ තවත් ස්ථානයකත් සටහන් කළ යුතු බව මෙහි අදහසයි.

**මෙම සංකල්පයේ යොදීම්:-**

- ද්විත්ව සටහන් මූලධර්මය අනුව ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම.
- සෑම හර සටහනකටම බැර සටහනක් ඇතිවීම නිසා ගේෂ පිරික්ෂූම සමාන වීම.
- මූල්‍ය තත්ත්ව ප්‍රකාශ තුළ වත්කම් = වගකීම + නිමිකම ලෙස සමාන වීම.

## කාලවිපේද සංකල්පය

- ව්‍යාපාරයේ ප්‍රතිඵ්‍යුතු මැනීමට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ව්‍යාපාරයේ අඛණ්ඩ වූ පිවිත කාලය කොටස් වලට බෙදිය යුතු බව කාලවිපේද සංකල්පයෙන් අදහස් වේ.
- ඒ අනුව, ව්‍යාපාරයකට අඛණ්ඩ වූ පිට කාලය වර්ෂයක් වැනි කාලවිපේද වලට වෙන්කර මූල්‍ය ප්‍රකාශ හා ගිණුම වාර්තා සකස් කළ යුතු වේ.

## කාලවිපේද සංකල්පයේ භාවිතයන්

- \* ආදායම් ප්‍රකාශය ( නිෂ්පාදන, ලාභාලාභ ගිණුම) කිසියම් වර්ෂයකට පිළියෙල කිරීම
- \* කිසියම් කාලවිපේදයට අදාළ ආදායම් හා වියදුම් පමණක් සැලකිල්ලට ගැනීම
- \* මූල්‍ය තත්ත්ව ප්‍රකාශය යමිකිසි දිනකට ( වර්ෂය අවසන් දිනට ) පිළියෙල කිරීම

## මූල්‍ය මිනුම් සංකල්පය

- මූල්‍ය මිනුම් සංකල්පයෙන් අදහස් වෙන්නේ මුදුලින් මැනිය හැකි ගනුදෙනු හා තොරතුරු පමණක් මූල්‍ය ප්‍රකාශන තුළින් ඉදිරිපත් කළ යුතු බවයි.
- මෙම සංකල්පයේදී මුදුලේ අගය ස්ථාවර බව ද සලකනු ලැබේ.

## මූල්‍ය මිනුම් සංකල්පයේ භාවිතයන්

- \* මුදලින් මැනිය හැකි අයිතම පමණක් මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කිරීම
- \* මුදලින් මැනිය නොහැකි අයිතම මූල්‍ය ප්‍රකාශන තුළින් ඉදිරිපත් නොවීම  
ලදාහරණ: දැක්ෂ සේවක මණ්ඩලය, ගිල්පිය දැනුම, කළමනාකරණ දැක්ෂනා
- \* මූල්‍ය ප්‍රකාශන වලට ඉහළින් රැපියල් (රු.) යන්න සඳහන් කිරීම

## උපවිත සංකල්පය

- උපවිත සංකල්පයන් අදහස් වෙන්නේ ව්‍යාපාරයක ගනුදෙනු භා සිදුවීම යම් නිශ්චිත කාලවිපෝළුයකට අදාළව එවා සිදු වූ අවස්ථාවේදී හඳුනා ගන්නා අතර මුදල් ලබාම හෝ ගෙවීම මත හඳුනා නොගන්නා බවයි.
- කිසියම් කාලවිපෝළුයක් සඳහා ලාභඝාතිත්වය මැනිමේදී කාලවිපෝළුයට අදාළව සෑම ආදායමක්ම භා සෑම වියදමක්ම උපය සිරියන් නැතත් හඳුනාගත යුතු වේ.
- එ අනුව, මුදල් ලබාදා හෝ නොලබාදා සියලුම කාලයට අදාළ ආදායම් ප්‍රහවයන් සහ මුදල් ගෙවා හෝ නොගෙවා සියලුම කාලයට අදාළ වියදම් ප්‍රහවයන් මූල්‍ය ප්‍රකාශන තුළ ගැඹුම් සිදුකළ යුතුයි.

## උපවිත සංකල්පයේ භාවිතයන්

- \* ණයගැනීයන් භා ණය නිමියන් පෙන්නුම් කිරීම
- \* මූල්‍ය තත්ත්ව ප්‍රකාශය උපවිත වියදම් , කමින් ගෙවූ වියදම් ඉදිරිපත් කිරීම
- \* ලබාය යුතු ආදායම් , කමින් ලද ආදායම් ඉදිරිපත් කිරීම

## යාරානුරුද්ධී සංකල්පය / විෂයමුලුගත සංකල්පය

- යාරානුරුද්ධී සංකල්පයන් අදහස් වන්නේ ගිනුමිකරනය ගනුදෙනු හඳුනා ගැනීමේදී නිතිමය තත්ත්වය නොව ආර්ථික යාර්ථිය සැලකිල්ලට ගත යුතු බවයි

## යාරානුරුද්ධී සංකල්පයේ භාවිතයන්

- \* වත්කමක් හඳුනාගැනීමට නිතිමය අයිතියක් අත්සවයා නොවීම. විශේෂයෙන් වත්කමක් හඳුනා ගැනීමේදී නෙතික අයිතියට වඩා ආර්ථික ප්‍රතිලාභ ලබාම ව්‍යාපාරය විසින් පාලනය කිරීම වැදගත් බව මෙම සංකල්පයේ අදහසයි
- \* කල්ඛද පදනමට ලබා ගත් දේපලවල අයිතිය කල්ඛද සමාගමට අයිති වුවන් එහි ආර්ථික අයිතිය ව්‍යාපාරයට ඇති බැවින් කල්ඛද කුමයට අත්පත් කරගත් වත්කමක් ව්‍යාපාරය වත්කමක් ලෙස පොත්වල පෙන්නුම් කිරීම

## ගැලපුම් සංකල්පය / අනුසිහුම් සංකල්පය

ගිණුම් කාලපරිවිපේදයක මූල්‍ය ප්‍රතිඵල තීරණය කිරීමේදී එම කාල පරිවිපේදයේ හඳුනාගත් ආදායමට එරෙහිව සියලු වියදුම්ද ගැලපිය යුතු බවයි. එනම්, ආදායම හඳුනාගතහාත් ඊට අදාළ වියදුමද හඳුනාගත යුතු බවයි. නැතහාත් කිසියම් ආදායමක් ඉපැයීමට දැඟැවා වූ සියලුම වියදුම් එම ආදායමෙන්ම අඩු කළ යුතු බව නැතහාත් ව්‍යාපාරයේ ලාභ තීරණය කිරීමේදී ආදායම ඊට අදාළ වියදුම් සමග සැසැදිය යුතු බවයි.

භාවිතයන්,

- විකුන්ම් ආදායමට එරෙහිව විකුන්ම් පිරිවය අඩු කර දැඟැවා සේවීම.
- මුදලින් නොදැරැවන් ක්ෂේරිවම් වර්ෂයේ ආදායම ඉපැයීමට වැයවන වියදුමක් සේ සැලකීම.
- කාලවිපේදයේ ආදායමට එරෙහිව එම කාලවිපේදයේ වියදුම් සැලකිල්ලට ගෙන ගුද්ධ ලාභය සේවීම.
- අවසාන තොග ගැලපීම, තොග භාති වියදුම හඳුනාගැනීම, ක්ෂේරි ගැලපීම, බොල්තාය කපාහැරීම යනාදී ගැලපුම් කාලපරිවිපේදය තුළ සිදු කිරීම.

## සංගතතා සංකල්පය / අනුරූපිතා සංකල්පය / යට්‍යායෝගීතා සංකල්පය

මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරන පදනම්, සම්පූද්‍යයන් හා ප්‍රතිපත්තින් වෙනස් නොකර එකාකාරීව අනුගමනය කළ යුතු බවත් සංගතතා සංකල්පයෙන් අදහස් වේ.

ඒ අනුව ව්‍යාපාරයක් විසින් සකස් කරන ගිණුම් වාර්තා තුළ අනුගමනය කරන ගිණුම් කුමවේදයන් වර්ෂයෙන් වර්ෂයට වෙනස් නොකර එකම කුමයක් අනුගමනය කළයුතු බව මෙති අදහසයි.

මෙම එකාකාරීව අනුගමනය කිරීමෙන් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන,

- ව්‍යාපාරයේ අනිත ගිණුම් ප්‍රකාශන සමග
- තරගකාරී (සමාන) ව්‍යාපාර වල මූල්‍ය ප්‍රකාශන සමග සංස්ක්‍රීතනය පහසු වේ.

භාවිතයන්,

- ගිණුම් සකස්කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති, මූලධ්‍රීම, උපකල්පන මූල්‍ය ප්‍රකාශනවල සටහන් මෙය ඉදිරිපත් කිරීම.
- යම් ප්‍රතිපත්තියක් හෝ මූලධ්‍රීමයක් අනුගමනය නොකරන්නේ නම් ඒ බව මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කිරීම.
- තොග අගය කිරීමේ ප්‍රතිපත්ති වෙනස් නොකර සකම කාලපරිවිපේදයක්දීම භාවිතා කිරීම .
- ක්ෂේරි ප්‍රතිපත්ති වෙනස් නොකර සකම කාලපරිවිපේදයක්දීම භාවිතා කිරීම.

කෙසේ වුවත් අනුගමනය කළ ප්‍රතිපත්තියක් කවර දිනකදීවත් වෙනස් කළ නොහැකි බවක් මින් අදහස් නොවේ. පහත අවස්ථාවන්හිදී පමණක් ගිණුම් ප්‍රතිපත්ති වෙනස් කළ නැකිවේ.

- ගිණුම් ප්‍රමිතියකින් අවසර දී ඇති විට,
- දැනට වඩා මූල්‍ය තත්ත්වය, කාර්ය සාධනය, මුදල් ප්‍රවාහයන් පිළිබඳව නව ගිණුම් ප්‍රතිපත්තියක් මගින් වඩාත් සත්‍ය හා සාධාරණ බවක් පෙන්වයි නම්.

## උපලබිධි සංකල්පය (අයහාර හඳුනාගැනීම)

ගැනුදෙනුවක ආර්ථික ප්‍රතිලාභ / අවසානම නුවමාරු වූ අවස්ථාව හෝ දිනය ගැනුදෙනුව සිදුවූ අවස්ථාව ලෙස සැලකේ. විශේෂයෙන්ම ආදායමක් හඳුනාගැනීමේදී ආදායම ඉපරාය අවස්ථාව ලෙස සැලකෙන්නේ හාන්ඩ නුවමාරු වූ අවස්ථාව හෝ මුදල් ලද අවස්ථාව නොව ඉන්වාසිය පිළියෙළ කළ අවස්ථාව නොහොත් ආදායම සත්‍ය වශයෙන් හඳුනාගත් අවස්ථාව බව උපලබිධි සංකල්පයෙන් අදහස් වේ.

- හාන්ඩ විකිණීමේදී හාන්ඩ නොගය සම්බන්ධයෙන් අවධානම් සහ ප්‍රතිලාභ මෙන්ම එහි පාලනය විකුතුමිකරුගෙන් ගැනුමිකරුට මාරුවන අවස්ථාවේදී ආදායම හඳුනාගැනීම්.
- සේවාවක් නම් සේවාව සැපයු අවස්ථාවේදී සේවා ආදායම හඳුනාගැනීම්.

භාවිතයන්,

- විකිණීමේ හෝ ආපසු එවිමේ පදනම මත යැවු හාන්ඩ නියෝජිතයා විකුතාන තුරු විකුතුම් ලෙස නොසැලකීම්.
- අනාගත විකුතුම් සඳහා ලද අත්තිකාරම් වගකීමක් ලෙස සැලකීම්.
- මුදල් නොලැබුණාද හාන්ඩ වල අයිතිය නුවමාරු වී එහි ප්‍රතිලාභ හා අවධානම් ගැනුමිකරුට මාරුවේ ඇති බැවේන් නායට විකුතුම් ආදායම් ලෙස හඳුනාගැනීම්.
- අනාගත ඇතෙකුම් විකුතුම් ආදායම ලෙස හඳුනා නොගැනීම්.

## ආරක්ෂණ සංකල්පය / විවක්ෂණ සංකල්පය

ලාභය, වත්කම් අධිතක්සේරු නොවන සේ ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව මෙයින් අදහස් වේ. එනම් දැන්නා හා නොදැන්නා සියලුම වියදම් ලාභයෙන් අඩුකළ යුතු අතර දැන්නා වූ ආදායම් පමණක් ලාභයට එකතු කළ යුතුය. එනම් අනාගත අවධානම් වර්තමානයේදී හඳුනාගත යුතුය යන්න ආරක්ෂණ සංකල්පයේ අදහසයි.

වත්කම් හා ආදායම් අධිතක්සේරු නොවන එමෙන්ම වියදම් හා වගකීම් අවතක්සේරු නොවන ගිණුමිකරණ පිළියම් යොදාගත යුතුය.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ගිණුමිකරණ එකකයේ මෙහෙයුම් ප්‍රතිච්චය, මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහයන් පිළිබඳව නොරුතුරු වඩාත් සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට ආරක්ෂණ සංකල්පය දායක වෙයි.

භාවිතයන්,

- නායුගැනීයන්ගෙන් අඩුමාත්‍ර නාය වෙන්කිරීම්.

## හිංේම්කිල්නෝයේ

■ අවසන් තොගය පිරිවය හෝ කුද්ධ උපලබිධි අගයෙන් අඩු අයට ගැලපීම.

■ අසම්හාවන වගකීම් සඳහා වෙන් කිරීම් ඇති කිරීම.

උඩා : තවම නින්ද නොවූ නඩුවක් සඳහා වෙන් කිරීම් ඇති කිරීම.

සේවක වන්දි වෙන් කිරීම ස්ථාවර වන්කම් ක්ෂයවේම් සඳහා ක්ෂය වෙන්කිරීම

## 06 තනි පුද්ගල ව්‍යාපාර

### හඳින්වීම

ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන් ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම ගිණුම්කරණය ප්‍රධාන අරමුණයි. මෙම අරමුණ ඉටු කිරීම සඳහා සත්‍ය හා සාධාරණ තොරතුරු සැපයීමට මූල්‍ය ගිණුම්කරණ කියාවලියේ නිමවුම් ලෙස පිළියෙළ කරන වාර්තා මූල්‍ය වාර්තා ලෙස හඳුන්වයි. ව්‍යාපාර ආයතනය විසින් යම් ගිණුම් කාල පරිවිෂේෂයක් සඳහා පිළියෙළ කරනු ලැබෙන

- ආදායම් ප්‍රකාශය
- මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
- නිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ආදාය මූල්‍ය වාර්තා ලෙස නම් කළ හැකිය.

### ආදායම් ප්‍රකාශය

යම් නිශ්චිත දින කාල පරිවිෂේෂයක් තුළදී ව්‍යාපාරයක් උපයන ලද මෙහෙයුම් ප්‍රතිඵලය හෝවත් ගුද්ධ ලාභය හෝ ගුද්ධ අලාභය ගනනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනයයි. ආදායම් ප්‍රකාශය ආකෘතිය පහත පරිදි වේ.

### මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

යම් නිශ්චිත දිනකට ව්‍යාපාර මූල්‍ය තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා ව්‍යාපාරයේ වන්කම් වගකීම් හා නිමිකම් යන ගිණුම්වල ගේෂ යොදාගෙන සකස් කරනු බෙන මූල්‍ය ප්‍රකාශනය යි. යම් දිනකට ව්‍යාපාරය සතු සම්පූර්ණ වන්කම් ප්‍රමාණය එහි සංයුතිය වන්කම් ලබාගැනීමට අයිතිකරු සපයා ඇති ප්‍රාග්ධනය හෝ බාහිර වශයෙන් ලබාගෙන ඇති නාය මුදල් ප්‍රමාණයෙහි සංයුතිය යනාදි තොරතුරු මෙමගින් හෙළිවේ. මෙය ගිණුමක් නොවේ. ව්‍යාපාරය පිළිබඳ කැඩපතක් වැනිය

කේවල ස්වාමී ව්‍යාපාරයක නිශ්චිත ගිණුම් කාල පරිවිෂේෂය අවසානයේ දී සිදුකර සිදුකර ඇති මූල්‍ය ගෙනුදෙනු ලෙසේ වාර්තා කිරීමෙන් පසු ආදායම් හා වියදුම් ගිණුම් පමණක් සැලකිල්ලට ගෙන ආදායම් ප්‍රකාශනය පිළියෙළ කරනු බෙන බවත් වන්කම් සහ නිමිකම් හා වගකීම් පදනම් කරගතිම්න් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙළ කරන බවත් ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඇත

මෙම පියවරේදී ගැලපුම් සටහන් පිළිබඳ පූර්ණ අනාවරණයක් සිදුකිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව මූලික පොත් හා ලෙසේ ගිණුම්වල සටහන් කිරීමෙන් පසු සකස් කරන ලද හෝ සරල ගේෂ පිරික්සුමක් ඇසුරින් ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දැනටමත් පිළියෙළ කර ඇත . එම සරල ගේෂ පිරික්සුම පිළියෙළ කිරීමෙන් අනතුරුව පසුව කරන ලද ගිණුම් පරික්ෂා වලදී අනාවරණය කරගත්හා ලද තොරතුරු ද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් නොකළ හෝත් ඒවා අසම්පූර්ණ වනු ඇත. ගිණුම්කරණ සංකල්ප වලට අනුකූල වීම සඳහා ගිණුම් වලට සිදුකරන ගැලපුම් සටහන් ලෙස හඳුන්වේ. මෙහෙදී මතක තබා ගත යුතු ඉතා වැදගත් සිද්ධියක් වනුයේ සියලුම ගැලපුම් සටහන් ද්වීත්ව සටහන් ලෙස ගිණුම් ගත කළ යුතු බවයි

# හිංේම්කිල්නෝයේ

.....ව්‍යාපාරයේ

..... දිනට මුළු තත්ත්ව ප්‍රකාශය

ඡංගම නොවන වත්කම්	පිරවැය	සමුච්චීත ක්ෂය	ශ්‍රද්ධි අගය
ඉඩම්			
ගොඩනැගිලි			
යන්ත්‍ර උපකරණ			
මෝටර් රථ			
ලේ බඩු			
කාර්යාල උපකරණ			
මෙවලම්			
<u>අස්ස්පෑංශ වත්කම්</u>			
කිරීතිනාමය			
ස්වාධීකාරය			
<u>ආයෝජන</u>			
ස්ථාවර තැන්පත			
<u>ඡංගම වත්කම්</u>			
අවසන් තොගය			
තායගැනීයෝ			
(-) හානිකරණ අලාභ සඳහා වෙන් කිරීම			
ලැබිය යුතු ආදායම්			
ඉදිරියට කළ ගෙවීම්			
ලැබිය යුතු විනිමය බිල			
බැංකු මුදල්			
අත ඉතිරි මුදල්			
<u>මුළු වත්කම්</u>			
නිමිකම් හා බැරකම්			
ප්‍රාග්ධනය			

# හිඳුම්කිල්නෝ

+ගුද්ධ ලාභය -ගැනීම් <u>ජ්‍යෙෂ්ඨ නොවන වගකීම්</u>  බැංකු තාය <u>ජ්‍යෙෂ්ඨ වගකීම්</u> තාය හිමියෝ බැංකු අයිරාව ලපවිත වියදුම් කලින් ලද ආදායම ගෙවිය යුතු විනිමය බිල් මුළු හිමිකම් භා බැරකම්			
---	--	--	--

.....ව්‍යාපාරය

..... අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය

විකුණුම් ආපසු එළුම් විකුණුම් පිරිවැය ආරම්භක තොගය +ගැනුම් ආපසු යැවුම්  ගෙන ඒමේ කුලී නිර්ච ගාස්ත  පැටවීම කුලී  හාන්ඩ ගැනීම්		***** (***)	
		***	
	****		
	(***)		
	****		
	***		
	***		
	***		

# හිංේම්කිල්නෝයේ

විනාශවූ තොග			*****
අවසාන තොග	**		
විකුණුම් පිරිවැය	**		
දුළ ලාභය	**	***	
+වෙනත් ආදායම්			****
ලද වට්ටම්	**		
ලද කොමිස්	**		
ආයෝජන ආදායම්	**		
ස්ථාවර වන්කම් විකිනීමේ ලාභ	**		
ලද ගෙවල්කුල	**		
ලද පොලි	**		
-වියදම්	**		
බෛඳාහැරීමේ පිරිවැය			
භානිකරන අලාභ	**		
භානිකරන අලාභ උෂන වෙන්කිරීම්	**		
ගෙන යාමේ කුලී	**		
ප්‍රවාරණ වියදම්	**		
දුන් වට්ටම්	**		
මෝටර් රථ ක්ෂය	**		
මෝටර් රථ අලින්වැඩියා වියදම්	**		
පරීජාලන වියදම්	**		
ගෙවල් කුලී	**		
වර්පනම් ගාස්තු	**		
රක්ෂණ ගාස්තු	**	***	
නීතිඥ ගාස්තු			
විදුලී ගාස්තු	**		
වැටුප් හා චේතන	**		
ලේ බඩු සවි කිරීම ක්ෂය	**		
ගොඩනැගිලි අලින්වැඩියා වියදම්			
යන්තු ක්ෂය	**	***	(***)
යන්තු අලින්වැඩියා වියදම්	**		

<p>තැපැල් හා දුරකථන වියදම් කාර්යාල වියදම් පොදු වියදම් ලිපි ද්රවිය කලමනාකරන වෙිතන ගොඩනැගිලි ක්ෂය</p> <p>වෙනත් වියදම් තොග හානි අවාහ සමහර වත්කම් විකිණීමේ අවාහ තොග කපා හැරීම</p> <p>මූල්‍ය වියදම් බංකු ගාස්තු අයිරා පොලි ඉද්ධ බාහාය</p>			****
--	--	--	------

## භාණ්ඩ ගැනිලි

අලවියට ගෙනා භාණ්ඩ ව්‍යාපාරය අයිතිකරු විසින් තම පොදුගලික අරමුණු සඳහා ලබා ගත්තා අවස්ථා දැකිය හැකිය. හවුල් ව්‍යාපාරක හවුල්කරුවන් විසින් ද තහි පුද්ගල වියාපාරයක නම් අභාෂ ව්‍යාපාරය තිමිකරුවා විසින් ද ගැනිලි සිදුකරයි. මෙලෙස ව්‍යාපාරයක අයිතිකරුවන් විසින් සිදු කර ලබන ගැනිලි ව්‍යාපාර ඒකක සංකල්පය හා ගැලපුම් සංකල්පයේ ප්‍රකාරව ව්‍යාපාරය වියදමක් නොව අයිතිකරුගේ වියදමකි. එමනිසා අයිතිකරුවන් ව්‍යාපාරය විටින් විට ගැනිලි කළ විට පහත පරිදි ගිණුම් තැබීය යුතුය.

ගැනිලි හර

ගැනුම් බැර

## බොල් ත්‍යා කපා හැරීම

ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී අත්පිට භාණ්ඩ හා සේවා සැපයීම මෙන්ම ත්‍යාට භාණ්ඩ හා සේවා සැපයීම ද සිදු වේ . ත්‍යාට භාණ්ඩ හා සේවා සැපයීමේ නිසා ත්‍යා ගැනියන් ඇති වෙයි. සමහරවිට මෙම ත්‍යාට බඩු ගත් ගනුදෙනුකරුවන්ගත් සමහරක් අය නොයෙකුත් හේතු නිසා ඔවුන් විසින් ව්‍යාපාරයට ගෙවීමට ඇති ත්‍යා මුදල් නොගෙවා සිටිය හැකිය .එම නිසා,

කිසියම් ත්‍යාගෙනි යෙකුගේ ත්‍යා සිටිර වශයෙන් නොලැබෙන බවට සාක්ෂි ඇති විට එවැනි ත්‍යාගෙනියන් ගෙන් අයවිය යුතු මුදල් පොත් වලින් කපා හැරීම බොල් ත්‍යා කපා හැරීම නම් වේ.

බොල් නාය කපා හැරීමක් සිදු කිරීමට හේතුවිය හැකි සාධක

- ❖ නායගැනීයකු නීත්‍යානුකූලව නූත්‍යන්වත් භාවය ලබාගෙන ඇත්තේම්
- ❖ නායගැනීය හැවත යථා තත්ත්වයට පත් නොවන ලෙස රෝගාතුරු වී හෝ උමතු වී ඇත්තේම්
- ❖ නායගැනීය අතුරුදුහන් වී ඇත්තේම්
- ❖ නායගැනීයාගේ ව්‍යාපාරය වසා දැමීමා ඇත්තේම් හෝ
- ❖ නාය ගැනීයන් මිය ගොස් ඇත්තේම්

බොල් නාය පහත පරිදි ගිණුම් ගත කරයි

බොල් නාය හර

නායගැනී බැර

## කපාහල බොල් නාය ආපසු ලැබීම

මුදල් නොලැබේ යැයි තහවුරු වී බොල් නාය ලෙස කපා හරින ලද නාය ගැනීයන්ගෙන් මුදල් ලැබීම මින් අදහස් වේ. ඒ අනුව කපා හළ බොල් නායක් ආපසු ලැබුණු විට බොල් නාය කපාහල අවස්ථාවේදී තැබූ සටහන ආපස්සට තැබීම සිදුකළ යුතු වේ . එනම් බොල් නාය කපා හැරීමක් සිදු නොකළ තත්ත්වයට පත්කළ යුතුයාහාල බොල් නාය ආපසු ලැබීම

මුදල් නොලැබේ යැයි තහවුරු වී බොල් නාය ලෙස කපා හරින ලද නාය ගැනීයන්ගෙන් මුදල් ලැබීම මින් අදහස් වේ. ඒ අනුව කපා හළ බොල් නායක් ආපසු ලැබුණු විට බොල් නාය කපාහල අවස්ථාවේදී තැබූ සටහන ආපස්සට තැබීම සිදුකළ යුතු වේ . එනම් බොල් නාය කපා හැරීමක් සිදු නොකළ තත්ත්වයට පත්කළ යුතුවේ. ඉන්පසු සාමාන්‍යයෙන් නායගැනීයන් ගෙන් මුදල් ලැබුණාත් සේ ගිණුම් ගත කළ යුතුය .

මෙය ගිණුම් ගත කිරීමට පහත ද්‍රීවිත්ව සටහන් දෙක භාවිතා කරනු ලැබේ .

නායගැනී යලි පිහිටුවීම

නායගැනී හර

බොල් නාය බැර

මුදල් ලැබීම

මුදල් හර

නායගැනී බැර

## අධිමාන ණාය වෙන්කිරීම

කිසියම් නායක් ස්වේච්ඡ වගයෙන් නොලැබෙන බව තීරණය කිරීමට ප්‍රථමව එම නාය ආපසු ලැබීම සම්බන්ධයෙන් ඇති වන්නේ අවිනිශ්චිත බාවයකි. මෙමෙස කිසියම් නායක් බොල් නායක් වීමට ප්‍රථමව පවතින අවිනිශ්චිත තත්ත්වයක දී ගිහුම් තබන ආකාරය මෙහිදී සිදු කිරීමට බලාපොරුත්තු වේ.

## අධිමාන නාය යනු

ලැබීමට මෙන්ම නොලැබීමට ඉඩ ඇති ලැබේද නොලැබේද යන්න නිශ්චිතව තීරණය කළ නොහැකි අවිනිශ්චිත තත්ත්වය පවතින අය අධිමාන නාය මෙස හැඳින්විය හැකිය.

## අධිමාන නාය වෙන් කිරීම සම්බන්ධයෙන් ගිහුම් තැබීම

❖ වියපාරයක් ප්‍රථම වතාවට අධිමාන නාය වෙන් කිරීමක් සිදුකරන්නේ නම් මෙහිදී

## අධිමාන නාය ගිහුම් නර

## අධිමාන නාය වෙන් කිරීමේ ගිහුම් බැර

ඉන්පසු දෙවන වර්ෂය තුළ දී ඒට පෙර වර්ෂයේ දී අධිමාන නාය මෙස සැලකු නාය මුදලක් බොල් නාය මෙස තීරණය කළේ නම්, එහිදී එම බොල් නාය ප්‍රමාණය කපා හැරීම කළ යුත්තේ අධිමාන නාය වෙන් කිරීමේ ගිහුමෙන්නේය. මක්නිසාදයන් කළින් වසරවලදී ලැබේද නොලැබේද නිශ්චිත නොවූ නාය මුදල් සඳහා ලාභයෙන් වෙන් කිරීමක් කර නිබුතු නිසාය. මෙහිදී පහත පරිදි සටහන් තැබිය යුතුය.

## අධිමාන නාය වෙන්කිරීම ගිහුම් නර

### නායගැනී ගිහුම් බැර

ඉන්පසු දෙවන වර්ෂය වසර අවසානයේ දී පවතින නායගැනී ගේඟ මත අධිමාන නාය ප්‍රමාණය තීරණය කළ යුතුය. එම අගය අධිමාන නාය වෙන් කිරීමේ ගිහුමේ පහළට ගෙන යන ගේඟය මෙස සැලකිය යුතුයි. ඉන්පසු අධිමාන නාය වෙන් කිරීමේ ගිහුම තුළනය කරන්න.

එමගින් ලැබෙන අගය නියෝජනය වන්නේ උග්‍ර හෝ අධි අධිමාන නාය ප්‍රමාණයයි. මෙම ප්‍රමාණය ලාභාලාභ ගිහුමට මාරු කරන්න. මෙකි උග්‍ර හෝ අධි අධිමාන නාය ලාභ ලාභ ගිහුමට සෘජුව මාරු කිරීම හෝ අධිමාන නාය ගිහුම නරනා මාරු කිරීම සිදු කළ හැකිය. මේ අනුව

❖ උග්‍ර අධිමාන නාය යනු හා උග්‍ර අධිමාන නාය පවතින අවස්ථාවකදී අධිමාන නාය මෙස වෙන් කළ යුතු ප්‍රමාණයට වඩා වෙන්කර ඇති ප්‍රමාණයක් අඩු නම්, එම අඩු ප්‍රමාණය උග්‍ර අධිමාන නාය මෙස මෙහිදී පරිදි ගිහුම් තැබීම කළ යුතුය .

## අධිමාන නාය ගිහුම් නර

### අධිමාන සඳහා නාය සඳහා වෙන් කිරීමේ ගිහුම් බැර

❖ අධි අධිමානා නායක් යනු හා අධි අධිමානා නායක් පවතින අවස්ථාවකදී අධි අධිමාන නාය ලෙස වෙන් කළ යුතු ප්‍රමාණයට වඩා වෙන්කර ඇති ප්‍රමාණය වැඩි නම්, එම වැඩි ප්‍රමාණය අධි අධිමාන නාය ලෙස හඳුන්වයි. අධි අධිමාන නාය පවතින අවස්ථාවකදී පහත පරිදි ගිණුම් තැබීම කළ යුතුය.

අධිමාන නාය සඳහා වෙන් කිරීමේ ගිණුම හර

අධිමාන නාය ගිණුම බැර

## දුන් වට්ටම්

දුන් වට්ටම් සඳහා ගිණුම් තැබීමේ ව්‍යාපාරයක් විසින් නායට භාණ්ඩ විකුණා ඇති අවස්ථාවක දී ඇතිව් නායගැටියන් ට හෝ වෙනත් ආකාරයකින් ලැබිය යුතු නාය මුදලක් ඉක්මනින් අයකර ගැනීම උදෙසා වට්ටම් බවා දීමත් සිදු කරයි .මෙමෙස ඉක්මනින් මුදල් ගෙවීම නිසා නායගැනයන්ට වට්ටම් බවා දීම සිදු කරනු බෙහෙන් අභාෂ ගෙවාදානුව සිදු වූ දිනයේ සිට (භාණ්ඩ විකුණා දිනයේ සිට) දෙන ලද කාල සීමාවක් තුළදී නාය බෙරේම් කළහාන් පමණි.

දුන් වට්ටම් සඳහා ගිණුම් තැබීම පහත පරිදි සිදුකරයි.

දුන්වටටම් ගිණුම හර

නායගැනී ගිණුම බැර

## උපවිත වියදම්

වියදමක් මුදලින් ගෙවන සෑම අවස්ථාවකදීම එම ගෙවීම මුදල් පතට බැර කොට අභාෂ වියදම් ගිණුමට හර කරයි .ඒ අනුව යම් අවස්ථාවකදී වියදම් ගිණුමක / ගේෂ පිරික්ෂූම ක හර ගේෂයක් දැකිය හැකි නම් එමගින් පෙන්නුම් කරන්නේ මුදලින් ගෙවූ ප්‍රමාණයයි. එහෙත් උපවිත සංකල්පය ප්‍රකාරව වියදම් සේ හඳුනාගත යුත්තේ මුදලින් ගෙවූ ප්‍රමාණය නොව කාලවිශේදයට අභාෂ ප්‍රමාණයයි. මේ නිසා තවදුරටත් ගෙවිය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් පහත පරිදි සටහනක් තැබිය යුතුය .

අභාෂ වියදම් ගිණුම හර

උපවිත වියදම් ගිණුම බැර

## ඉදිරියට කළ වියදම්

වියදමක් මුදලින් ගෙවන සෑම අවස්ථාවකදීම ඒ හා සමාන වට්ටනාකමක් මුදල් පොතට බැර කරන ඇතර අභාෂ වියදම් ගිණුමට හර කරයි .ඒ අනුව යම් අවස්ථාවකදී වියදම් ගිණුමට හර ගේෂයක් දැකිය හැකි නම් එමගින් පෙන්නුම් කරන්නේ මුදලින් ගෙවූ ප්‍රමාණයයි . එහෙත් උපවිත සංකල්පය ප්‍රකාරව වියදමක් සේ හඳුනාගත යුත්තේ මුදලින් ගෙවා ප්‍රමාණය නොව කාලවිශේදයට අභාෂ ප්‍රමාණය නිසා වැඩිපුර ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් පහත පරිදි සටහනක් තැබිය යුතුය

ඉදිරියට කළ වියදම් හර

අභාෂ වියදම් ගිණුම බැර

## ලැබිය යුතු ආදායම්

යම් ආදායමක් මුදලින් ලැබෙන සෑම විටම එම ලැබීම මුදල් පොතට හර කොට අදාල ආදායම් ගිණුමට බැර කරයි . ඒ අනුව යම් අවස්ථාවකදී ආදායම් ගිණුම / ගේෂ පිරික්ෂාම බැර ගේෂයක් ඇත්තම් එමගින් පෙන්නුම් කරන්නේ මුදලින් ලද ප්‍රමාණයයි. එහෙත් උපවිතහා උපලබිඳී සංකල්පයන්හි ප්‍රකාරව ආදායමක් සේ හඳුනාගත යුත්තේ මුදලින් ලද ප්‍රමාණය තොවී කාලවිපේදයට අදාල ප්‍රමාණයන්ය. මේ නිසා ලැබිය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් පහත පරිදි සටහනක් තැබීම කළ යුතුය .

ලැබිය යුතු ආදායම් ගිණුම හර

ලද ආදායම් ගිණුම බැර

## කලින් ලද ආදායම

විටින් වට යම් ආදායමක් මුදලින් ලැබෙන සෑම අවස්ථාවක්ම එය මුදල් පොතට හර කොට අදාල ආදායම ගිණුමට බැර කරයි. ඒ අනුව යම් අවස්ථාවකදී ආදායම් ගිණුම බැර ගේෂයක් පවතිනම් එමගින් පෙන්නුම් කරන්නේ මුදලින් ලද ප්‍රමාණයයි. එහෙත් උපවිත හා උපලබිඳී සංකල්පයන්හි ප්‍රකාරව ආදායම සේ හඳුනාගත යුත්තේ මුදලින් ලද ප්‍රමාණය තොව කාලවිපේදයට අදාල ප්‍රමාණයයි . මේ නිසා වැඩිපුර ලැබේ ඇති ප්‍රමාණය සම්බන්ධයෙන් පහත පරිදි ගිණුම් තැබිය යුතුය .

අදාල ආදායම් ගිණුම හර

කලින් ලද ආදායම් බැර

අවසන් තොගය ගිණුම් ගත කිරීම

අවසන් තොගයේ පිරිවැයට වඩා ගුද්ධ උපලබිධී අගය වැස්වීම

තොග ගිණුම හර

වෙළඳ ගිණුම බැර

පිරිවැයට වඩා ගුද්ධ උපලබිධී අගය අඩු නම් එම අඩු අගය වන්කම් ලෙසන් අඩු වූ ප්‍රමාණය තොග කපා හැරීමක් ලෙසන් වාර්තා කළ යුතුය .

එම තොග කපා හැරීම ආදායම් ප්‍රකාගනයේ වෙනත් වියදම් යටතේ හඳුනාගත යුතු අතර තොගයේ පිරිවැය විකුණුම් පිරිවැය සෙවීම සඳහා වෙළඳ ගිණුමටත්, ගුද්ධ උපලබිධී අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාගනයේ ජ්‍යෙෂ්ඨ වන්කම් ලෙසන් හඳුනා ගත යුතුය .

තොග ගිණුම හර

ලාභාලාභ ගිණුම හර

(තොග කපා හැරීම )

වෙළඳ / විකුණුම් පිරිවැය ගිණුම බැර

## ක්ෂය ගැලපීම

ක්ෂය වියදුමක් වශයෙන් හඳුනාගත්තා අතර වත්කමේ පිරිවැයෙන් එම වට්නාකම අඩු කර බාරතා අයය සොයා ගනු ලැබේ .

අදාළ වත්කම් ක්ෂය ගිණුම හර

අදාළ වත්කම් සමුව්වීත ක්ෂය ගිණුම බැර

## සේවක අර්ථසාධක අරමුදුල් දායකය (EPF)

මේ සඳහා සඳහා සේවක දෙපක්ෂයම දායක විය යුතුය. ඒ අනුව සේවකයාගේ වැටුපෙන් අඩුකර ගන්නා ප්‍රතිගතය සේවක දායකය මෙස ද සේවකය දායක වන වට්නාකම සේවක දායකය මෙස ද හඳුන්වයි.

සේවක දායකය 10%ක් වනවිට සේවක දායකය 15% කි . මෙය සාමාන්‍යයෙන් මාසිකව ව්‍යාපාරය විසින් අදාළ අරමුදුලට යොමු කරයි. මෙහිදී සේවකයාගේ දායකය ඔහුගේ වැටුපෙන් අඩුකර ගන්නා බැවින් එය ආයතනයේ වියදුමක් හෝ දායකයක් නොවේ. සේවක දායකය පමණක් ආයතනයේ වියදුම් මෙස හඳුනා ගත යුතුය එය සේවක අර්ථසාධක අරමුදුල් වියදුම් මෙස ද හැඳින්වේ .

එමෙන්ම එම සේවක දායකයන් අරමුදුල වෙත යවන තුරු ගෙවිය යුතු EPF ගිණුමක සටහන් කළ යුතුය. යම් නියමිත දිනකදී එම මුදුල ගෙවන විට එම මුදුල උපවිත ඇවම ගිණුමට හර වී බැංකු ගිණුමට බැර කළ යුතුය .

## **EPF ගිණුම් ගත කිරීම**

ගෙවූ වැටුප ගිණුම් ගත කරන ආකාරය

වැටුප් භා වේතන ගිණුම හර

මුදුල් ගෙවිය යුතු වැටුප් භා වේතන ගිණුම බැර

හෝ

වැටුප් භා වේතන ගිණුම හර

මුදුල් ගිණුම බැර

ගෙවිය යුතු ඇවම ගිණුම බැර

## **EPF සේවක දායකය**

වැටුප් භා වේතන ගිණුම හර

උපවිත EPF ගිණුම බැර

# හිංේම්කිල්නෝයේ

## සේව්‍ය දායකය

EPF වියදුම් ගිණුම ( ලාභාලාභ ) හර

### උපවිත EPF ගිණුම බැර

ලාභාලාභ ගිණුමේ වැටුප් හා වෙනත මෙස දක්වන වටිනාකම / දළ වැටුප

මුළු වැටුප් හා වෙනත =      ගුද්ධ වැටුප්      සේවක දායකය

    හා වෙනත +

සේවා නියුක්තිකයන්ගේ හාර අරමුදල් දායකය ඡැංච

මෙම අරමුදල සඳහා සේවකා පමණක් දායක විය යුතුය. ඒ අනුව සේවකයාගේ වැටුපෙන් 3% ක ප්‍රමාණයක් සෑම මාසයකටම වරක් ගණනය කර මෙම අරමුදල වෙත ආයතනය විසින් ගෙවිය යුතුය.

ETF දායකය ආයතනය දැරීම / ආයතනයේ වියදුමකි

වියදුම් ගිණුම / ලාභාලාභ හර

### උපවිත ETF ගිණුම බැර

ETF දායකය මුදලින් ගෙවීම

### උපවිත ETF ගිණුම හර

#### මුදල් බැර

විකිණීමේ හෝ ආපසු එවීමේ පදනමට යෙදවු භාණ්ඩ යටා තිබීම

මෙය වර්තමානයේ විශාල වශයෙන් සිදු වන ව්‍යාපාරක ක්‍රියාවලියකි. ව්‍යාපාරකයන් තම නියෝජිතයන් වෙත විකිණීමේ හෝ ආපසු එවීමේ ගෙවීමේ පදනම මත භාණ්ඩ යවනු ලබයි . මෙය වාර්තා කළ හැකි ක්‍රම දෙකකි.

#### 1. සිහිවතනයක් මෙස

අදාළ භාණ්ඩවල ඉන්වොයිස් වටිනාකම ගැනුම්කරු හාරගෙන හාර ගෙන ඇත්තේ

##### 1. 1. මුදල් ලබේ ඇත්තේ

#### මුදල් ගිණුම හර

### විකූලම් ගිණුම බැර

1.2. මෙතෙක් මුදුල් ලැබේ නොමැති නම්

ත්‍යගයෙහි පාලන ගිණුම හර

විකුණුම් ගිණුම බැර

නොවිතිනී ඇති භාණ්ඩ දැනටමත් විකුණුම් ලෙස සටහන් කර ඇති විට

විකිතිමේ හෝ ආපසු එවිමේ පදනමට යවා ඇති භාණ්ඩ තොගයක් එය යවන අවස්ථාවේම විකුණුම් ලෙස සටහන් කර ඇති අතර අදාළ ගිණුම් කාල පරිවිශේදය අවසන් වන දිනය වන විට ඒවා විකිති නොමැති අතර ආපසු එවිමට දී ඇති කාලය ද ඉක්ම ගොස් නොමැති විට පහත පරිදි ගිණුම් ගත කළ යුතුය .

එම තොගයේ ඉන්වොයිස් අගය (විකුණුම් වට්හාකම )

විකුණුම් ගිණුම හර

ත්‍යගයෙහි පාලන ගිණුම බැර

එම තොගයේ පිරිවැය අගය අවසාන තොගයට ඒකතු කළ යුතුය.

## ඒකතු කළ අගය කළ අගය මත බදු ගැලපීම VAT

VAT යනු අවසාන පාරිනෝගිකයාගෙන් අය කර ගැනීමට සැලසුම් කර ඇති වනු බඳ්දකි .

vat අයකර ගැනීමට හැකියාව ගැනීමට හැකියාව ඇත්තේ වැට් සඳහා ලියාපදිංචි වේ ඇති ව්‍යාපාරිකයන්ට පමණි . එමෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වේ නොමැති ව්‍යාපාරිකයන්ට VAT අයකිරීමේ බලයක් නොමැත. එමෙන්ම ගැනුම මත ගෙවූ VAT හෝ විකුණුම් මත අය කළ vat ව්‍යාපාරයේ වියදුමක් හෝ ආදායමක් නොවේ .

ඒ අනුව VAT සහිත ව යම් අන්‍යාසයක් සපයා තිබේ නම් එම ව්‍යාපාරය ස්ම් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් බව සැලකිය යුතුය.

### 1. විකුණුම් මත VAT

භාණ්ඩ හෝ සේවා අමෙවි කිරීමේ දී VAT සහිතව එම මුදුල් ලබා ගන්නේ නම් අදාළ VAT මුදුල් ප්‍රමාණය විකුණුම් ගිණුමට ඇතුළත් නොකර පහත පරිදි ගිණුම් ගත කළ යුතුය .

ඊට හේතුව මෙසේ අය කරගන්න ට VAT ව්‍යාපාරයට වගකීමක් වීමයි .

මුදුල් ගිණුම හර

විකුණුම් ගිණුම බැර

VAT ගිණුම බැර

## 2. ගැනුම් මත VAT

ගැනුම් මත VAT වෙන විට ස්ම මුදල පහත පරිදි ගිණුම් ගත කරයි

මෙසේ ගෙවූ VAT ප්‍රමාණය නැවත ව්‍යාපාරයට අය කර ගත හැක. එම නිසා එය ව්‍යාපාරයට වන්කමකි.

ගැනුම් ගිණුම නර

VAT ගිණුම නර

මුදල ගිණුම බැර

VAT ගිණුමේ ගේෂය මුද්‍ය ප්‍රකාශන වල ඇතුළත් කිරීම

VAT ගිණුමේ නර ගේෂයක් නම් එය ජ්‍යෙෂ්ඨ වන්කමක් ලෙසත් බැර ගේෂයක් නම් නම් එය ජ්‍යෙෂ්ඨ වගකීමක් ලෙසත් මුද්‍ය තත්ව තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතුය .

පහත උදාහරණය ඇසුරුවන් ගැලපුම් සටහන් පරීක්ෂාවට ලක් කර බලම

අතිරේක තොටුපෑට:

- මුද්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී පහත සඳහන් ගැලපීම් සිදුකළයුතු වේ.
- 20017.3.31 තොගය පිරිවැය රු.120000 වූ අතර එදිනට ගැඹුද උපලබාධ අය රු 130000
- ගොඩනැගිලි හා මෝටර් රථ පිරිවැය මත 10% බැගින් ක්ෂය කළ යුතුය.
- සේවක අර්ථසාධක අරමුදල (EPF) සේවක දායකය 10% වන අතර සේවක දායකය 15% වේ.
- සේවක හාරකාර අරමුදල දායකය (ETF) 3% වි. (EPF) සේවක දායකත්වය අඩු කර වැටුප් ගෙවා ඇත
- EPF සහ ETF සම්බන්ධයෙන් වෙනත් ගැලපීම් සිදුකර නැත
- සියලුම ගැනුම් හා විකුණුම් නාය පදනම මත සිදුවේ ගැනුම් හා විකුණුම් තුළ 15 % (VAT) ක්
- ඇතුළත් වේ (VAT) ව්‍යාපාරය සඳහා ලියාපදිංචි වී ඇත
- බොල් නාය ලෙස රු 5000 කපා හැරීම සිදු කළ යුතු අතර. ඉතිරි නායගැනීයන් ගෙන් 10% අඩුමාන නාය ලෙස වෙන් කිරීමට තිරණය කර ඇත.
- ඉදිරියට ගෙවන ලද රු.3000 රක්ෂණ ගාස්තු පරිපාලන වියදම් තුළ ඇතුළත් වේ.

අවශ්‍ය වන්නේ

1-2017.3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය.

2-2017.3.31 දිනට මුද්‍ය තත්ව ප්‍රකාශනය

# හිමුව්‍යමකල්නෝයේ

## භණ පිටපත

භණ පිටපත	(රු.)
භණ පිටපත	භණ
අඩංගු පිටපත	1 000 000
ජාවනැයිල් පිටපත	800 000
ඡෙනර්ස රු පිටපත	1 200 000
සුදුවීම පෑම (2016. 04. 01 දිනට)	
ජාවනැයිල්	160 000
ඡෙනර්ස රු	240 000
ජාවනැයිල්	345 000
ජාවනැයිල්	-
ජාවනැය (2016. 04. 01)	30 000
ඡෙනර්ස උපිය පුදු දා (ඇයනැයිල්)	105 000
ඡෙනර්ස උපිය පුදු දා (ඇයනැයිල්)	230 000
වැළැඳු යා උපිය (ඉදු)	72 000
ඇඟානුද් පරිපාලන වියදී	23 000
12% මුදු ගය	100 000
ජාවනැය ගය පොදු	9 000
ජාවනැය	2 000
ජීඩ්ල්	130 000
සර ජීඩ්ල්	10 000
වැළැඳු	2 000
ජාවනැය	5 000
ප්‍රධාන වියදී	6 000
ජාවනැය VAT	25 000
ප්‍රායෝගික	2 100 000

VAT පහිත විවෘතයම = VAT විවෘතයම + VAT රුළු විවෘතයම

115 = 15 + 100

$$\text{විකුණුම් මත VAT} = \frac{920000}{115} \times 15 = 120000$$

$$\text{ගැනුම් මත VAT} = \frac{345000}{115} \times 15 = 45000$$

VAT යිලුම			
මුදල	25 000	විකුණුම්	120 000
ගැනුම්	45 000		
ප/ගේ	50 000		
	120 000		120 000
	<hr/>		<hr/>
තු/ගේ			50 000

ගැනුම් යිලුම			
තු/ගේ	345 000	VAT	45 000
		ආදායම් ප්‍රකාශනයට	300 000
	345 000		345 000
	<hr/>		<hr/>

විකුණුම් යිලුම			
VAT	120 000	තු/ගේ	920 000
ආදායම් ප්‍රකාශනයට	800 000		
	920 000		920 000
	<hr/>		<hr/>

$$\begin{array}{r} \text{අධිමාන ජය } 105000 \\ (5000) \\ \hline 100000 \times \frac{10}{100} = 10000 \end{array}$$

# හිමුව්‍යම්කිල්නෝයේ

විමුක්ෂිත වට්ටෙලද ව්‍යාපාරය

2017. 03. 31 දිනට මූල්‍ය තැන්ත්ව ප්‍රකාශනය

(රු.)

	පිටවැය	සම්බවිත ඡේය	ධාරණ ඡේය
<b>ජ්‍යෙම ගොවන වගකම්</b>			
ඉඩම්	1 000 000	-	1 000 000
ගොවනැකිල්	800 000	240 000	560 000
මෝටර් රථ	1 200 000	360 000	840 000
	<b>3 000 000</b>	<b>600 000</b>	<b>2 400 000</b>
<b>ජ්‍යෙම වත්කම්</b>			
ගොයය		100 000	
ඉදිරියට ගහුරු රක්ෂණ ගාස්තු		3 000	
වට්ටෙලද ලැබිය යුතු දා	100 000		
- අවමාන ණය වෙන් කිරීම	(10 000)	90 000	
මුදල		130 000	
සුර මුදල		10 000	333 000
මුළු වත්කම්			<b>2733 000</b>
<b>හිමිකම් හා වගකීම්</b>			
ප්‍රාගධනය	2 100 000		
+ ගුද්ධ ලාභය	232 600		
- ගැනීල්	(5 000)		<b>2 327 600</b>
<b>ජ්‍යෙම ගොවන වගකීම්</b>			
12% බැංකු අය	100 000		100 000
<b>ජ්‍යෙම වගකීම්</b>			
වට්ටෙලද ගෙවිය යුතු දා	230 000		
ගෙවිය යුතු EPF	20 000		
ගෙවිය යුතු ETF	2 400		
ගෙවිය යුතු VAT	50 000		
උපටි අය පොලී	3 000		<b>305 400</b>
<b>මුළු හිමිකම් හා වගකීම්</b>			<b>2 733 000</b>

# හිමුව්‍යම්කිල්නෝයේ

විදුත් සිංහල ටෙලොඩ්‍ර වෛපාරය

2017. 03. 31 දින නැත් අවසන් විප්පය පදනා ආදාළ ප්‍රමාණය

(රු.)

විදුත්			800 000
2016/04/01 අභායය		30 000	
+ ගැනුම්		300 000	
විශිෂ්ටීය සිංහල අභායය		330 000	
- 2017. 03. 31 අභායය		(120 000)	
විදුත් පිටිවාය			(210 000)
46 ලාභය			590 000
අවන් ආදාළය			
ලද එරෙහි		14 000	14 000
			604 000
අමුදාලාවෙහි වියද්‍රි			
අම්බිස් රුප ක්ෂේත්‍රය	120 000		
අමාල් රුප		5 000	
අවධාන රුප		10 000	
දුන් පටිංචර්		2 000	
ප්‍රවාහන වියද්‍රි	6 000	143 000	
පරිපාලන වියද්‍රි			
අගාධිකාරී ද්‍රාව්‍ය		80 000	
වුදුන් හා අවධාන		80 000	
EPF වියද්‍රි		12 000	
ETF වියද්‍රි		2 400	
අවන් පරිපාලන වියද්‍රි	20 000	194 400	
මුළු වියද්‍රි			
සෑම පාඨම්	12 000		
		12 000	
අවන් වියද්‍රි			
අනුම තාපා හැටි		20 000	
පරිභාෂා		2 000	22 000
			(371 400)
අදාළ ලාභය ප්‍රාථමික සිංහල මාර්ට පාලා			232 600

# හිමුව්‍යම්කිල්නෝයේ

සපර වැඩ

$$\begin{array}{lcl} \text{දළ වැටුප} & = & \text{EPF} + \text{අදාළ වැටුප} \\ 100 & = & 10 + 90 \end{array}$$

$$\text{EPF පෙශීවන දායකය} = \frac{72000}{90} \times 10 = \underline{\underline{8000}}$$

$$\text{EPF පෙශීවන දායකය} = \frac{80000}{100} \times 15 = \underline{\underline{12000}}$$

වැටුප හා ටෙගන ගිණුම

මුදල	72 000	ආදායම් ප්‍රකාශනයට	80 000
තෙවිය දූෂ්‍ය EPF	8 000		
	<hr/> <hr/> 80 000		<hr/> <hr/> 80 000

EPF වියදම ගිණුම

තෙවිය දූෂ්‍ය EPF	12 000	ආදායම් ප්‍රකාශනයට	12 000
	<hr/> <hr/> 12 000		<hr/> <hr/> 12 000

තෙවිය දූෂ්‍ය EPF කිණුම

	වැටුප	8 000
	EPF වියදම	12 000
ප/මග	<hr/> 20 000	
	<hr/> 20 000	<hr/> 20 000
		ද/මග
		<hr/> 20 000

$$\text{EPF දායකය} = 80000 \times \frac{03}{100} = \underline{\underline{2400}}$$

ETF වියදම ගිණුම

තෙවිය දූෂ්‍ය ETF	2 400	ආදායම් ප්‍රකාශනයට	2 400
	<hr/> <hr/> 2 400		<hr/> <hr/> 2 400

## 07 පිරිවැය

### පිරිවැය (cost) යනු

නිෂ්පාදිතයක්, දෙපාර්තමේන්තුවක්, ක්‍රියාවලියක් හෝ යම් කිසි කාර්යයක් සම්බන්ධව දුරණ මද නැතහොත් අදාළ කර ගෙන හැකි සත්‍ය හෝ නාමමාත්‍ර වියදුම් වල එකතුවයි.

නැතහොත් ,

භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට හෝ අලුත්වැඩියා කර ගැනීම හෝ සැපයීම සඳහා කැප කළ සම්පත් වල මූල්‍ය විවිධාකම පිරිවැය නම් වේ.

### පිරිවැයකරණය (costing) යනු

හැඳින්වීම,

කිසියම් නිෂ්පාදනයක, මෙහෙයුමක, ක්‍රියාවලියක හෝ දෙපාර්තමේන්තුවක පිරිවැය නිශ්චිත කිරීම්, පිරිවැය පාලනය කිරීමත් සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමත් පිරිවැයකරණය ලෙස හැඳින්වේ.

පිරිවැයකරණයේ කාර්යයන්

1. නිෂ්පාදනයට පෙර පිරිවැය ඇස්නමේන්තු කිරීම අවශ්‍යවේ.
2. සත්‍යය පිරිවැය තොරතුරු අඛණ්ඩව රුස් කිරීම අවශ්‍ය වේ.
3. රුස් කරන ලද පිරිවැය වාර්තා කිරීම, විවේචනය භා අන්තර්ගත්තය කිරීම.
4. ඇස්නමේන්තු පිරිවැය භා සත්‍ය පිරිවැය සමග සමග සැස්දීමෙන් විවෘතය හඳුනාගනීම් එය විගුහ කළ යුතුය.

පිරිවැයකරණය කළමනාකරණ ගිණුම්කරණයේ කොටසක් වන අතර, එමගින් කළමනාකරණ ගණකාධිකාරී වර්යාට අවශ්‍ය තොරතුරු සපයයි. එමගින්ම මුළු ගණකාධිකාරී වර්යාට තොරතුරු සපයයි.

### පිරිවැයකරණයේ ප්‍රධාන අරමුණු

1. භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය නිශ්චිත කිරීම.
2. පිරිවැය පාලනය කිරීම .
3. කළමනාකරණ ගිණුම්කරණයේත් මූල්‍ය ගිණුම්කරණයේත් අවශ්‍යතා සඳහා තොරතුරු සැපයීම.

පිරිවැයකරණය අනෙකුත් අරමුණු

1. නිෂ්පාදිත භාණ්ඩවල හෝ සේවා වල මුළු පිරිවැය හඳුනා ගැනීම.
2. ලාභදායී භා ලාභදායී නොවන කටයුතු වෙන්කර හඳුනාගැනීම.
3. භාණ්ඩයක හෝ සේවාවක මිල ලකුණු කිරීම සඳහා පදනම් කරගැනීම.

4. තොග ගණනය කිරීම සඳහා අවශ්‍ය පිරිවැය කරන තොරතුරු ලබා ගැනීම.
5. අංශ හෝ දෙපාර්තමේන්තු වලට සම්බන්ධව පිරිවැය තොරතුරු ලබා ගැනීම.
6. අයවැය ක්‍රියා පටිපාරියකට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම.
7. ප්‍රමිති පිරිවැය හා සත්‍ය තොරතුරු සමග සසැලු වෙනස්වේම් හඳුනාගෙන ක්‍රියාමාර්ග ගැනීම.

## පිරිවැයකරණය ආණිත පහත ගිනුමිකරන පදනම්පත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

### පිරිවැය පාලනය

යම් කාර්යයක් සඳහා මුලින් ඇස්තමේන්තු කරන ලද පිරිවැයට නොවැඩි වන ලෙස සත්‍ය පිරිවැය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිරිවැය පාලනය ලෙස හඳුන්වයි.

නැතහෙත් ,

පිරිවැය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිරිවැය පාලනය ලෙස හඳුන්වේ.

### **පිරිවැය ඒකකය (cost unit/ Cost object)**

කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමාණාත්මක මිනුම් හෙවත් පිරිවැය කරණයේදී පිරිවැය ගණනය කරනුයේ කුමක්ද එය පිරිවැය ඒකකයක් ලෙස හැඳුන්වේ.

උදා:

ආයතන	පිරිවැය ඒකකය
පාන් බෙකරිය	පාන් ගෙඩියක්
විදුලිබල මණ්ඩලය	කිලෝවාට් පැයක්
ගබාල් පෝරතුව	ගබාල් 10000
ගර්ජය	අලන් වැඩියා කරන මෝටර් රථයක්
බාබ් සාප්පුව	කොන්ඩිය කැලීමක්
අධ්‍යාපන සේවා (පෞද්ගලික පාසල්)	ඇජ්‍යයක්
රුපවාහිනී නාලිකාවක්	රුපවාහිනී ගුවන් පැයක්
මගි ප්‍රවාහන සේවයක්	ධාවන කිලෝමේටර් එකක්

# හිංේම්කිල්නෝයේ

රෝගීන්	රෝගීයෙකුගේ දිනක් / ගලපකර්මයක් / රෝගීයක් / රෝගී අභ්‍යන්තරයක්
--------	--

## පිරිවැය මධ්‍යස්ථාන

පිරිවැය නළනාගැනීමට සහ පිරිවැය එක්රුස් කරනු ලබන නිෂ්පාදන හෝ සේවා / ස්ථානයක් / පුද්ගලයෙක් / ක්‍රියාකාරකමක් හෝ උපකරණයක් පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වේ.

උදා:

- ස්ථානයක් - ගබඩාව / කැන්ටීම
- පුද්ගලයෙක් - විකුණුම් නියෝජිතයෙක්
- ක්‍රියාකාරකමක් - තත්ත්ව පාලනය
- උපකරණයක් - අයිතිවාසික යන්ත්‍රයක්

(පසු අවස්ථාවක පොදුකාර්ය පිරිවැය එකක අතර බෙදාහැරීම සඳහා පිරිවැය තොරතුරු එකතු කරන ස්ථානය පිරිවැය මධ්‍යස්ථානය වේ.)

## ලාභ මධ්‍යස්ථාන

පිරිවැය සහ ආදායම් එක්රුස් කරනු ලබන නිෂ්පාදන හෝ සේවා / ස්ථානයක් / පුද්ගලයෙක් / ක්‍රියාකාරකමක් හෝ උපකරණයක් ලාභ මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වේ.

උදා:


- භාණ්ඩ නිෂ්පාදකයකු ගේ තොග වෙළෙඳ අංශය සහ සිල්ලර් වෙළෙඳ අංශය.

## පිරිවැය මූලිකාංග

- සාප්‍ර දුව්‍ය පිරිවැය
- සාප්‍ර තුම පිරිවැය
- සාප්‍ර වෙනත් පිරිවැය
- පොදු කාර්ය පිරිවැය
  - වකු දුව්‍ය පිරිවැය
  - වකු තුම පිරිවැය
  - වකු වෙනත් පිරිවැය

# හිංේම්කිල්නෝයේ

මුළු පිරිවැය (පිරිවැය දැරීමේ අරමණු අනුව වර්ග කිරීම)



## ප්‍රාථමික පිරිවැය / සජ්‍ය පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් වන පිරිවැය සජ්‍ය පිරිවැය නැතහොත් ප්‍රාථමික පිරිවැය ලෙස හඳුනීමේ.

### 1. සජ්‍ය ද්‍රව්‍ය පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් වන අමුද්‍රව්‍ය / උපාංග ආදියේ පිරිවැයයි.

ලදා: පොතක් නිපදවීමේදී යොදා ගන්නා කඩුදාසි.

### 2. සජ්‍ය ගුම පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනා ගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතික ව වෙනස් වන ගුම්කයන්ට ගෙවන වැටුප් නි පිරිවැයයි.

ලදා: පොතක් මුද්‍රණයේදී සේවකයන්ට ගෙවන වැටුප්.

### 3. සජ්‍ය වෙනත් පිරිවැය

නිමැවුම් ඒකකයක් සමග නිශ්චිතව හඳුනාගත හැකි, නිමැවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස්වන ද්‍රව්‍යයන් නොවන ගුමයන් නොවන අනෙකුත් පිරිවැයයි.

ලදා: පොතක් මුද්‍රණයේදී එහි කතුවරයාට ගෙවන පුරස්කාරය.

## පොදු කාර්ය / වතු පිරිවැය

නිමවුම් ඒකකයක් සමග සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් තොවන පොදුකාර්ය පිරිවැය නැතහෙත් වතු පිරිවැය ලෙස හැඳින්වේ.

### 1. වතු දුව්‍ය පිරිවැය

නිමවුම් එකකයක් සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමවුම් ප්‍රමාණය සමග සමානුපාතික වෙනස් තොවන අමුදව්‍ය / උපාංග ආදියේ පිරිවැයයි.

උදා: පොතක් නිපදවීමේදී යොදා ගන්නා යන්තුය සඳහා යොදනු බඩන ලිභිසි තෙල්, අමතර කොටස් ආදිය

### 2. වතු ගුම පිරිවැය

නිමවුම් එකකයක් සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් තොවන ගුමිකයන්ට ගෙවන වැටුප් හි පිරිවැයයි.

උදා: පොතක් මුදුනා ආයතනයේ ලිපිකාර වැටුප්, ගබඩා සේවක වැටුප්, කළමනාකරණ වැටුප්.

### 3. වතු වෙනත් පිරිවැය

නිමවුම් එකකයක් සමග නිශ්චිතව හඳුනාගත තොහැකි, නිමවුම් ප්‍රමාණය සමග සමානුපාතිකව වෙනස් තොවන දුව්‍යන් තොවන ගුමෙන් තොවන අනිකුත් පිරිවැයයි.

උදා: පොතක් මුදුනා ආයතනයේ කමිනල් කුලී, රක්ෂණ ගාස්තු, යන්තු ක්ෂය වේම්, විදුලි බලය, කමිනල් ගොඩනැගිලි ක්ෂය.

### නිෂ්පාදන ආයතනයක තොග

- ✓ ආයතනයක ප්‍රධාන තොග වර්ග තුනකි අමුදව්‍ය තොගය (භාණ්ඩ නිෂ්පාදනයේ දී පරිහෝජනය සඳහා පවතින දුව්‍ය)
  - ✓ තොනීම් තොගය (සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වල දී විකිණීම සඳහා නිෂ්පාදනය වෙමින් පවතින තොග )
  - ✓ නිම තොගය (සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වල දී විකිණීම සඳහා පවතින තොග)
- අමුදව්‍ය තොගය.

මෙහිදී අමුදව්‍ය ලෙස සලකනුයේ සාප්‍ර දුව්‍ය වේ. සාප්‍ර දුව්‍ය යොදා ගනු බඩන්නේ පරිහෝජනය කළ දුව්‍ය පිරිවැය සෙවීම සඳහා වේ.

ඒ අනුව ගිණුම් කාලවිශේදය අවසාන දිනය වන විට ඉතිරි වී ඇති අමුදව්‍ය පවතින්නේ නම් ඒවා පහත පරිදි ගැලපුම් කරනු ලැබේ.

අමුදව්‍ය තොග ගිණුම

හර

# හිංේම්කිල්නෝයේ

පරිහෝජනය කළ දුව්‍ය පිරිවැය / නිෂ්පාදන පිරිවැය ගිණුම බැර

කාලවිපේදය තුළදී අමුද්‍ය හානි වීමක් සිදුවී තිබුණෙන්,

ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම නර

තොග හානි අලාන ගිණුම නර

පරිහෝජනය කළ දුව්‍ය පිරිවැය / නිෂ්පාදන පිරිවැය බැර

(රක්ෂණ වන්දියක් ලැබිය යුතු නම් මෙම ගිණුමට නර කරයි / එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ජ්‍යෙගම වත්කම් යටතේ දක්වයි. රක්ෂණ වන්දි බොගත තොහැකි ප්‍රමාණයක් වේ නම් මෙම ගිණුමට නර කරයි. එය ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ දක්වයි )

## තොනිම් තොග

නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තම් වැඩ අවසන් තොටු තොග තොනිම් තොග හෙවත් අර්ධ නිම තොග ලෙස හැඳින්වේ.

කාලවිපේදය අවසානයේ තොනිම් තොග පහත පරිදි ගැලපුම් කරනු ලැබේ.

තොනිම් තොග ගිණුම නර

නිෂ්පාදන පිරිවැය ගිණුම බැර

■ තොනිම් තොග මූල්‍ය තත්ත්ව තත්ත්ත්ව ප්‍රකාශනය ජ්‍යෙගම වත්කම් යටතේ දක්වයි

(සාමාන්‍යයෙන් මූල්‍ය නිෂ්පාදන පිරිවැයට ඉහළින් අඩුකර දැක්විය යුතුය. එසේ තොමැති නම් තොමැතිනම් තොනිම් තොග වෙනුවෙන් සැප්ශ වියදම් පමණක් පවතින්නේ නම්/ප්‍රාථමික පිරිවැය පමණක් දක්වා ඇති විට ප්‍රාථමික පිරිවැයට ඉහළින් අඩු කර දක්වනු ලැබේ )

## නිම් තොග

නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් වේ ඇති තොග නිම් තොග ලෙස හැඳින්වේ .

මූල්‍ය නිෂ්පාදන පිරිවැය ලෙස පිළිතුරු ලැබෙන්නේ සලකා බලනු බඩන කාලවිපේදය තුළ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කර ඇති සියලුම නිම් හාන්චි සඳහා දුරා ඇති මූල්‍ය පිරිවැය වේ.

එබැවින් මූල්‍ය නිෂ්පාදනය ලෙස ලැබෙන පිළිතුර විකුණුම් පිළිවෙන් සෙවීම සඳහා විකුණුම් පිරිවැය කොටසට මාරු කරන යුතුය .

නිෂ්පාදන ගිණුම තුළ ( කමිජාල තුළ ) නිම් තොග රඳවා ගැනීමක් සිදු කරන්නේ නම් එම නිම් තොග මූල්‍ය නිෂ්පාදන පිරිවැයන් පසු ගෙවා ලැබෙන පිළිතුර විකුණුම්පි රිවැය සෙවීම සඳහා මාරු කරනු ලැබේ. සාමාන්‍ය තත්ත්වයන් තුළ අවසන් නිම් තොග විකුණුම් පිරිවැය සෙවීමට අදාළව ගැලපිය යුතුය.

# හිංේම්කිල්නෝයේ

## නිෂ්පාදන පිරිවැය ගිණුම් ගත කිරීම

නිෂ්පාදන ගිණුමේ සිරස් ආකෘතිය

..... ව්‍යාපාරයේ ..... දිනෙන් අවසන් වූ වර්ගය සඳහා නිෂ්පාදන ගිණුම

	වටිනාකම	වටිනාකම
ආරම්භක අමුදව්‍ය තොගය අමුදව්‍ය ගැනුම (-) අමුදව්‍ය ආපසු යැවුම්	xxx (xx)	xxx
(+) අමුදව්‍ය ගෙන ඒමේ කුලී තිරු බද බමේ පැටවීමේ කුලී ආනයන වියදම්	xx xx xx xx xx	Xxx
(-) අවසන් ඉතිරි අමුදව්‍ය තොගය සජ්‍ය දුව්‍ය පිරිවැය (පරිහේශනය කළ අමුදව්‍ය පිරිවැය ) (+) සජ්‍ය වැවුපේ / නිෂ්පාදන වැවුපේ පුරස්කාරය වෙනත් සජ්‍ය වියදම්	xx xx xx	xxx
පාරිමික පිරිවැය කම්හල් පොදු කාර්ය පිරිවැය (නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ) කම්හල් - බද කුලී - රක්ෂණය - වේතන - වරිපනම්	xx xx xx xx xx xx	xxx
යන්ත්‍ර ක්ෂය යන්ත්‍ර නඩත්ත් වියදම්		xxx
((+)) ආරම්භක අර්ධ නිම් තොග (-) අවසන් අර්ධ නිම් තොග නිෂ්පාදන පිරිවැය		xxx (xx) Xxx

## හිඳුම්කිල්නෝයේ

(+) කමිනලේ රඳවාගත් ආරම්භක නිම් තොග		xx
(-) කමිනලේ රඳවාගත් අවසන් නිම් තොග		(xx)
වෙළඳ ගිනුමට මාරු කළ නිම් භාණ්ඩ වල නිෂ්පාදන පිරිවැය		Xxx

.....ව්‍යාපාරයේ .....දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය

	වට්නාකම	වට්නාකම
විකුතුම ආරම්භක නිම් තොගය නිශ්පාදන පිරිවැය (-) අවසාන නිම් තොගය	XXX XXX XXX (xx)	XXX
දුළ ලාභය		XXX
වෙනත් ආදායම් (-) බෙදාහැරීමේ පිරිවැය පරිපාලන පිරිවැය වෙනත් පිරිවැය මුළු පිරිවැය	XX XX XX XX	XX XXX (xx)
ගුද්ධ ලාභය		XXX

.....ව්‍යාපාරයේ .....දිනට මුළු තත්ත්ව ප්‍රකාශනය

	වට්නාකම	වට්නාකම

# හිඳුම්කළේය

ජ්‍යෙෂ්ඨ නොවන වත්කම් දේපල පිරියන උපකරණ ආයෝජන / දිගුකාලීන	Xx xx	Xxx
		xxx
	xx	
	xx	
	xx	
	xx	xxx
මුළු වත්කම්		xxx
හිමිකම් හා වගකීම්		
ප්‍රාග්ධනය		
ශේෂ ලාභය	xx	
(-) ගෙනිලි	xx (xx)	xxx
ජ්‍යෙෂ්ඨ නොවන වගකීම්		xxx
බැංකු ණය		
කල්ඛන වගකීම්	xx xx	xxx
ජ්‍යෙෂ්ඨ වගකීම්		
කල් බද වගකීම	xx	
වෙළඳ ගෙවිය යුතු දැක්වූ නාය වල ජ්‍යෙෂ්ඨ	xx	
කොටස්	xx	
කෙටිකාලීන ප්‍රතිපාදන	xx	
අනෙකුත් ජ්‍යෙෂ්ඨ වගකීම්	xx	
කෙටි කාලීන නාය අයිරා	xx	xxx
මුළු ස්කෑන්දය හා වගකීම්		xxx

## 08 ලාභ අරමුණුකර නොගත් ව්‍යාපාර සංවිධාන සඳහා ගිණුම්කරණය

ව්‍යාපාර සංවිධාන අතර ලාභ අරමුණු කරගත් ව්‍යාපාර මෙන්ම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ද ඇත. එසේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන අතර ක්‍රිඩා සමාජ සුහසාධක සංගම්, මරණාධාර සම්බිජිත වැනි ක්‍රිඩා සංවිධාන මෙන්ම තරුණා බොද්ධ සම්බිජිත, සර්වෝද්‍යා ව්‍යාපාරය, පානික තරුණා සේවා සහාව වැනි මහා පරිමාතා සංවිධාන ද ඇත. ඒ අනුව ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරය යනු, සමාජ සුහසාධනය, ක්‍රිඩා කුසලතා වැස්ටි දියුණු කිරීම, සාමාජිකයන්ගේ අනිවැද්‍යා, අනෙක්නස සම්බන්ධතා පවත්වාගෙන යාම යන කරුණ මූලික අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර මෙන්ම මෙම ව්‍යාපාරවල ද ගිණුම්කරනයේ අවශ්‍යතාවය මතු වන්නේ ව්‍යාපාරය පිළිබඳ ඇඟ්‍රේමක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම, අභ්‍යන්තර කළමනාකරණයට තොරතුරු සම්පාදනය කරදීම හා ව්‍යාපාර ගනුදෙනු නිසා සම්පත්වලට වෙනසක් සිදුවන බැවිනි. කෙසේ වුවද වුවද ලාභ අරමුණු කරගත් සහ එසේ නොවන ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සහ යොඳු ගන්නා ගිණුම්කරණ වචන වල මූලික වෙනසකම් කිහිපයක් පවතී.

- ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙන්වීමට ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල වෙළඳ හා ලාභ ලාභ ගිණුම හෝ නිෂ්පාදන වෙළඳ හා ලාභ ලාභ ගිණුම පිළියෙළ කරන අතර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර වල ආදායම් හා වියදම් ගිණුම හාවතා කරයි.
- ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයේ අවසාන ප්‍රතිඵලය ලාභය හෝ අලාභය වන අතර ලාභ අරමුණුකර නොගත් ව්‍යාපාර වල අනිරික්තය හෝ උග්‍රතාවය වේ.
- ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල හිමිකාරීත්වය හිමිකම හෝ ප්‍රාග්ධනය ලෙස හඳුන්වන අතර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර වල හිමිකම සමුව්‍යා අරමුදලෙන් පෙන්නුම් කරයි.
- තවද ලාභ අරමුණු කරගත් ව්‍යාපාර වල මුදල් පොන් ලැබීම් හා ගෙවීම් සටහන් කරනු ලබන අතර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර වල එය සටහන් කරනුයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේය.

### ලැබීම් හා ගෙවීම් ගිණුම

ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල පිළියෙළ කරන එක් ප්‍රධාන ගිණුමකි. එය සාමාන්‍ය ව්‍යාපාරයක මුදල් පොනකට සමානය. සියලුම මුදල් ලැබීම් හා ගෙවීම් මෙම ගිණුමේ සටහන් කරනු ලබන අතර මුදල් ලැබීම් හර කොට මුදල් ගෙවීම් බැර කරයි. මෙහි අවසාන ගේජයන් නියෝජනය වන්නේ ඉතිරි මුදල් ගේජය යි. ඒ අනුව ලැබීම් හා ගෙවීම් ගිණුමක් සාමාන්‍යයෙන් පහත පරිදි පිළියෙළ කරයි.

### ලැබීම් හා ගෙවීම්

සාමාජික මුදල	X	වියදම් සඳහා ගෙවීම්	X
147			

## හිඳුම්කිරීමේ

ඇතුළත් ඇතුළත්වීමේ ගාස්තු	X	දෙන මද මුදල් පරිත්‍යාග	X
මුදල් පරිත්‍යාග ලැබීම්	X	වත්කම් මිලදී ගැනීමට කළ ගෙවීම්	X
වෙනත් ආදායම් ලැබීම්	X	ත්‍යා ආපසු ගෙවීම්	X
ත්‍යා ගැනීම්	X	ප/ගේ / ගේෂය	X
	<u>XX</u>		<u>XX</u>
ඉ/ගේ/ගේෂය	X		

මේ අනුව ලැබීම් හා ගෙවීම් ගිනුමේ සටහන් කරන අයන් ලෙපරයේ අදාළ ගිනුම් වලට පිටපත් කර අවශ්‍ය නම් ගේෂ පිරික්සුමක් උප්‍රටා ගත හැකිය. එම ගේෂයන් උපයෝගී කරගෙන මූල්‍ය ප්‍රකාශන ද පිළියෙළ කළ හැකිය. නිසි පරිදි ගිනුම් තැබීමක් නොකළ සංවිධානයක නම් අසම්පූර්ණ වාර්තාවලින් මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කළ ආකාරයට එය සිදු කළ හැකිය.

### පිළියෙළ කරන මූල්‍ය ප්‍රකාශන

ලාභ අරමුණු කර නොගත් බොහෝ සංවිධානවල මූල්‍ය ප්‍රකාශ කට්ටලය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ.

- ආදායම් හා වියදුම් ගිනුම
- ගේෂ පත්‍රය

### ආදායම් හා වියදුම් ගිනුම

උපවිත පදනම අනුව කාලවිශේදයට අදාළ ආදායම් සහ වියදුම් හඳුනාගෙන පිළියෙළ කරන ආදායම් වියදුම් වල සාරාංශයක් වන මෙය බොහෝ දුරට ලාභ ලාභ ගිනුමට සමාන වේ. ලාභ ලාභ ගිනුම අවසාන ප්‍රතිඵලය ලාභය හෝ අලාභය ලෙස හැඳින්වුව ද මෙවැනි සංවිධාන වල ලාභ අරමුණුක් නොමැති නිසා ආදායම් වියදුම් ගිනුම අවසාන ගේෂය අතිරික්තය හෝ උග්‍රතාවය ලෙස හඳුන්වනු බවයි. කාලවිශේදයට අදාළ ආදායම් බැර කොට කාලවිශේදයට අදාළ වියදුම් හර කරම්න් මෙම ගිනුම පිළියෙළ කරයි. එමෙන්ම ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල ආදායම් ප්‍රහාරයන් යටතට පරිත්‍යාග ලැබීම්, සාමාජික මුදල් ආදායම්, ඇතුළත් ඇතුළත්වීමේ ගාස්තු, පැරණි ප්‍රවත්පත් සරාරා ආදී විකිණීමෙන් ලද ආදායම් ආදිය ගත හැකිය.

වාහ අරමුණු කර නොගත් සංචාරක වල ගිණුම් පිළියෙල කිරීමේදී වැදගත් වන අයිතිමයන්

## 01. සමුව්විත අරමුදල

ලාභය අරමුණු කර නොගත් ආයතනයක පවතින්නේ මූලික වගයෙන් සාමාජික මුදල් වලින් ඇරඟෙන අරමුදලකි. අරමුදල අඩු වැඩි වීම සිදුවන්නේ කාලවිෂේෂය අවසානයේ ආදායම් වියදුම් ගිණුමේ අතිරික්තය තෝ උගානාවය අනුවයි. මෙමෙය කුමයෙන් ගොඩ නැගෙන අරමුදල සමුව්විත අරමුදල රෙස හඳුන්වයි. වෙනත් රෙසකට කිවහාන් ලාභ අරමුණු කර නොගත් සංචාරකයක හිමිකම සමුව්විත අරමුදල රෙස හැඳින්වේ. සමුව්විත අරමුදල බ්‍රා ගැනීම සඳහා වත්කම්වල වට්හාකම එකතුවෙන් වගකීම එකතුව අඩු කරනු බෙදි.

**සමුව්විත අරමුදල = වත්කම් - වගකීම්**

මෙය ලෙපර් ගිණුමක නිර්සණය නොවන්නේ නම් තත්ත්ව විස්තරයක් මගින් ගණනය කළ හැක. එමෙන්ම සමුව්විත අරමුදල ගේෂ පත්‍රයේ හිමිකම රෙස දැක්විය යුතුයි.

## තත්ව විස්තරය

සමුව්විත අරමුදල බ්‍රා දී නොමැති නම් එය ගණනය කිරීම සඳහා මෙම තත්ත්ව විස්තරය යොදාගනු බෙදි. තත්ත්ව විස්තරය යනු යම්කිසි දෙන ලද දිනයකදී සංචාරකයේ වත්කම් හා වගකීම් සහ සමුව්විත අරමුදල දැක්වෙන ප්‍රකාශනයකි. මෙම ප්‍රකාශනයේ දැක්වෙන වත්කම් හා වගකීම් වල වෙනස සමුව්විත අරමුදලයි. එය ලෙපර්යේ ගේෂයන්ගෙන් පිළියෙල නොකරන නිසාන් ගේෂ පත්‍රය මෙන් නිසි වර්ග කිරීම් යටතේ පිළියෙල නොකරන නිසාන් ගේෂ පත්‍රය රෙස හඳුන්වන්නේ හැත. කොයේ වුවද ඒ තැපින් ව්‍යුපාරය මූල්‍ය තත්ත්වය නිර්සණය වන නිසා තත්ත්ව විස්තරය රෙස හඳුන්වනු බෙදි .

## නිදහස් 01

සහන අවමංගලයාධාර සම්තියේ 2021. 4.1 දිනට තිබූ වත්කම් සහ වගකීම් පහත පරිදි වේ .

ලි බඩු සහ උපකරණ	60000
කලින් ලද සාමාජික මුදල්	4000
ඉතිරි කිරීමේ ගිණුම	40000
අත ඉතිරි මුදල්	12000
ලැබිය යුතු සාමාජික මුදල්	8000
තාවකාලික වහලය	35000
ගෙවිය යුතු අවමංගල ආධාර	4000

# හිමුව්‍යම්කිල්නෝයේ

2021.04.01 දිනට තත්ත්ව විස්තරය පිළියෙල කර සමුව්‍යිත අරමුදුල ගණනය කරන්න .

2021.04.01 දිනට තත්ත්ව විස්තරය

(000)

<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 70%;">සමුව්‍යිත අරමුදුල</td><td style="width: 30%; text-align: right;">147</td></tr> <tr> <td>කලින් ලද සාමාජික මුදල්</td><td style="text-align: right;">4</td></tr> <tr> <td>ගෙවිය යුතු අවමංගලන ආධාර</td><td style="text-align: right;">4</td></tr> </table>	සමුව්‍යිත අරමුදුල	147	කලින් ලද සාමාජික මුදල්	4	ගෙවිය යුතු අවමංගලන ආධාර	4	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 70%;">ලේ බඩු සහ උපකරණ</td><td style="width: 30%; text-align: right;">60</td></tr> <tr> <td>ඉතිරි කිරීමේ ගිණුම</td><td style="text-align: right;">40</td></tr> <tr> <td>මුදල්</td><td style="text-align: right;">12</td></tr> <tr> <td>ලැබිය යුතු සාමාජික මුදල්</td><td style="text-align: right;">8</td></tr> <tr> <td>තාවකාලික වහලය</td><td style="text-align: right;"><u>35</u></td></tr> </table>	ලේ බඩු සහ උපකරණ	60	ඉතිරි කිරීමේ ගිණුම	40	මුදල්	12	ලැබිය යුතු සාමාජික මුදල්	8	තාවකාලික වහලය	<u>35</u>
සමුව්‍යිත අරමුදුල	147																
කලින් ලද සාමාජික මුදල්	4																
ගෙවිය යුතු අවමංගලන ආධාර	4																
ලේ බඩු සහ උපකරණ	60																
ඉතිරි කිරීමේ ගිණුම	40																
මුදල්	12																
ලැබිය යුතු සාමාජික මුදල්	8																
තාවකාලික වහලය	<u>35</u>																

155

155

## 02. සාමාජික මුදල්

බොහෝ ලාභ පර්මාර්ථ කර නොගත් සංවිධාන වල සාමාජික පිරිසක් සිටී .සාමාජික මුදල් ලෙස හඳුන්වන්නේ ආයතනය පවත්වාගෙන යාම සඳහා මාසිකව හෝ වාර්ෂිකව වශයෙන් නිශ්චිත කාල්වීජේදෙක් සඳහා නොකළිවා සාමාජිකයන්ගෙන් අයකරනු ලබන නිශ්චිත මුදලකි. ලාභ පර්මාර්ථ කර නොගත් සංවිධාන වල සාමාජිකත්වය පවත්වාගෙන යාම සඳහා රැස්කරණන්හා මෙති සාමාජික මුදල් සාමාජිකයාට ආපසු ගෙවනු නොලැබේ. ඒ නිසා ලැබෙන සාමාජික මුදල් සංවිධානයේ ආදායමක් ලෙස සැලකිය යුතුයි. සාමාජික මුදල් සම්බන්ධයෙන් ගිණුම් තැබීමට වෙනම සාමාජික මුදල් ගිණුමක් පිළියෙල කරනු ලබන අතර සමහර සංවිධාන වල සාමාජික මුදල් අය කරනු නොලබයි. එවිට සාමාජික මුදල් යනුවෙන් එම ආයතනවල ආදායමක් නොපැවතිය හැකිය.සාමාජික මුදල් අය කරයි නම් උපවිත පදනමට අනුව ගණනය කෙරෙන කාල්වීජේදෙයට අදාළ සාමාජික මුදල් ප්‍රමාණය වර්ෂයේ ආදායම ලෙස හඳුනා ගත යුතුයි.

## සාමාජික මුදල් ගිණුම

ගර්	බර්
1. ඉ/ගේ/ ගේපය	XX
7. ආදායම් වියදම් ගිණුම	XX
	3. ලැබීම් හා ගෙවීම්
	4. ආදායම් වියදම් ගිණුම
6. ප/ගේ/ගේපය	<u>XX</u>
	5. ප/ගේ/ගේපය
	<u>XXX</u>
ඉ/ගේ/ ගේපය	XX
ඉ/ගේ/ ගේපය	XX

1. වර්ෂය ආරම්භයේ පැවති හිග සාමාජික මුදල්
2. වර්ෂය ආරම්භයේ පැවති කලින් ලද සාමාජික මුදල්
3. වර්ෂය තුළ ලැබුණු සාමාජික මුදල්
4. හිග සාමාජික මුදල් කපා හැරීම
5. වර්ෂය අවසානය පවතින හිග සාමාජික මුදල
6. වර්ෂය අවසානයේ පවතින කලින් ලද සාමාජික මුදල්
7. ආදායමක් සේ හඳුනා ගෙනිමින් ආදායම් හා වියදම් ගිණුමට මාර්ග කරන වර්ෂයට අදාළ සාමාජික මුදල් ප්‍රමාණය

### නිදහස් 02

සූමිතුරු ක්‍රිඩා සමාජයේ 2020.03.31 දිනට හිග සාමාජික මුදල් රු.6000 ක් වන අතර කලින් ලද සාමාජික මුදල් රු.4000 කි. 2021.03.31 දිනෙන් අවසන් වසර තළදී ලැබුණු සාමාජික මුදල් රු.44000 කි. 2021.03.31 දිනට හිග සාමාජික මුදල් රු.6100 ක් වන අතර කලින් ලද සාමාජික මුදල් 1900 කි. 2021.03.31 න් අවසන් වසරේ සාමාජික මුදල් ගිණුම පිළියෙළ කර සාමාජික මුදල් ආදායම ගණනය කරන්න.

# හිඳුම්කිරීම්

## සාමාජික මුදල් ගිණුම

ඉ/ගේ /ගේෂය	6000	ඉ/ගේ /ගේෂය	4000
ආදායම් වියදම්	46200	ලැබීම් හා ගෙවීම්	44000
ප/ගේ/ගේෂය	<u>1900</u>	ප/ගේ/ගේෂය	<u>6100</u>
	<u>54100</u>		<u>54100</u>

### 03. යාව්පිට සාමාජික මුදල්

මාසිකව හෝ වාර්ෂිකව ලෙස යම් කාලයේදෙයකට වර්ත් සාමාජික මුදලක් ගෙවා සාමාජිකත්වය පවත්වා ගන්නවා වෙනුවට සංවිධානය විසින් නිර්ණාය කරන නිශ්චිත මුදලක් එකවර ගෙවා මූල්‍ය පිළිත කාලයට ම එකවර සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ සැබුසෙන අවස්ථා ඇත. එසේ යම් නිශ්චිත මුදලක් එකවර ගෙවා මූල්‍ය පිළිත කාලයටම සාමාජිකත්වය ලැබූ සාමාජිකයින් යාව්පිට සාමාජිකයෙක් ලෙස හඳුන්වන අතර ඔවුන්ගෙන් ලැබෙන සාමාජික මුදල් යාව්පිට සාමාජික මුදල ලෙස හැඳින්වේ. ලැබෙන යාව්පිට සාමාජික මුදල් වෙනමම යාව්පිට සාමාජික මුදල් ගිණුමක සටහන් කළ යුතුයි.

#### ලැබීම් හා ගෙවීම් ගිණුම හර

#### යාව්පිට සාමාජික මුදල් ගිණුම බැර

යාව්පිට සාමාජික මුදල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දැකගත හැකියි .

#### 1. යාව්පිට සාමාජික මුදල් වර්ෂයේ ආදායමක් ලෙස ගැනීම

මෙහිදි සලකා බලන වර්ෂය තුළ ලැබේ ඇති යාව්පිට සාමාජික මුදල් ප්‍රමාණය මූල්‍යමතින්ම ආදායම ලෙස හඳුනා ගති. එවිට යාව්පිට සාමාජික මුදල් ගිණුමේ ගේෂය මූල්‍යමතින්ම ආදායම් හා වියදම් ගිණුමට හෝ සාමාජික මුදල් ගිණුමට මාරු කරයි .

#### යාව්පිට සාමාජික මුදල් ගිණුම හර

#### ආදායම් හා වියදම් ගිණුම / සාමාජික මුදල් ගිණුම බැර

එම් අනුව වර්ෂයේ ආදායමට ගන්නා සාමාජික මුදල් ප්‍රමාණය ආදායමක් ලෙස ගන්නා ආකාර දෙකක් පවති

- සැපුළුවම යාව්පිට සාමාජික මුදල් ගිණුමෙන් ආදායම් හා වියදම් ගිණුමට මාරු කිරීම

## හිංුම්කල්ණය

- යාවපීව සාමාජික මුදල් ගිණුමෙන් සාමාජික මුදල් ගිණුමට මාරු කර යාවපීව සාමාජික මුදල් හා සාමාන්‍ය සාමාජික මුදල් වල එකතුව සාමාජික මුදල් ගිණුමෙන් ආදායම් හා වියදම් ගිණුමට මාරු කෙරේ .

2. යාවපීව සාමාජික මුදලෙන් ඒ ඒ කාලවීතේදයට ආදාළ ප්‍රමාණය ආදායමක් ලෙස ගැනීම මෙහිදී ලබේ ඇති මුළු යාවපීව සාමාජික මුදලෙන් සලකා බලන වර්ෂයේ ආදායමට ගන්නා ප්‍රමාණය කුමන හෝ පදනමක් මත තීරණය කළ යුතු අතර ඉන් පසු එම ප්‍රමාණය යාවපීව සාමාජික මුදල් ගිණුමෙන් සාමාජික මුදල් ගිණුමට හෝ ආදායම් වියදම් ගිණුමට මාරු කළ යුතුයි .

යාවපීව සාමාජික මුදල් ගිණුම හර

ආදායම් වියදම් ගිණුම /සාමාජික මුදල් ගිණුම බැර

තවද කාලපේදයේ ආදායමට ගන්නා යාවපීව සාමාජික මුදල් ප්‍රමාණය ආයතනයේ ප්‍රතිපත්තියට අනුව තීරණය කළ යුතු අතර යාවපීව සාමාජික මුදල් ගිණුම ඉතිරිවන බැර ගේෂය ගේෂ පත්‍රය වගකීමක් ලෙස පෙන්නුම් කළ යුතුයි .

### 04. හිග සාමාජික මුදල් කපා හැරීම

සාමාජිකත්වය අහෝසි විම නිසා හෝ වෙනත් හේතුවක් නිසා සංවිධානය විසින් ගන්නා ලද තීරණ අනුව ලැබිය යුතු හිග සාමාජික මුදල් කපා හරින අවස්ථා ඇත. එහිදී එම කපා හරින ප්‍රමාණය පහත පරිදි සටහන් කළ යුතුයි.

ආදායම් වියදම් ගිණුම හර

සාමාජික මුදල් ගිණුම බැර

ලේ අනුව හිග සාමාජික මුදල් කපා හැරීම වියදමක් දේ හඳුනාගැනී.

## **05. ලාභ හෝ අලාභ බෙඩන කටයුතු සහ විශේෂ ක්‍රියාකාරකම්**

ලාභ පර්මාප්‍රේ කර නොගත් සංවිධානයක් වුවද යම් යම් අවස්ථාවලදී අරමුදුල් සම්පාදනය කර ගැනීම සඳහා හෝ එහි සාමාජිකයන්ගේ යහපත සඳහා හෝ පහසුව තකා ලාභ අලාභ බෙඩන කටයුතුවල නියාරෝලේ. උදාහරණ ලෙස ආපනාගාලා ,බීම හල් ආදිය පවත්වාගෙන යාම ,තාවකාලික ආවරණ ආදි කුලියට දීම දැක්විය හැකිය .

එමෙන්ම සංවිධානය විසින් එදිනෙදා සිදුකරන සාමාන්‍ය කටයුතු වලට අමතරව විශේෂ කටයුතු සිදුකරන අවස්ථා ඇත. උදාහරණ ලෙස ලේ දැන්දීමේ ව්‍යාපාරයක් ,අස්ස්කන්හාඩ බෙදා දීමේ ව්‍යාපාතියක් ,සරණාගත සහනාධාර වැඩසටහනක් යනාදී වශයෙන් විශේෂ කටයුතුවල නිරත වේ .කිසියම් කටයුත්තකට අදාළ ආදායම් සහ වියදම් වෙනම හඳුනා ගත හැකි නම් එය විශේෂ ක්‍රියාකාරකමක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි විශේෂ ක්‍රියාකාරකම වල ආදායම් සහ වියදම් වෙනම හඳුනා ගෙන එම කටයුත්තේ ලාභය හෝ අලාභය වෙනමම ගණනය කිරීම සුදුසුයි.මෙවැනි විශේෂ ක්‍රියාකාරකම් තුළින් පැන නැගිත ලාභය හෝ අලාභය ගණනය කිරීම පහත ආකාර දෙකන් එකකට සිදුකල හැකිය .

- ආදායම් වියදම් ගිණුම තුළම ගැලපීම
- වෙනමම ගිණුමක ගැලපීම

ආදායම් සහ වියදම් අයිතම ගණනාවක් තිබේ නම් වෙනමම ගිණුමක් පිළියෙළ කිරීම සුදුසු වන අතර වෙනම ගිණුමක ගෙවීමේ නම් ගැඳීම ප්‍රතිච්චිතය ආදායම් වියදම් ගිණුමට මාරු කළ යුතුයි .කෙසේ හෝ බාහිර ක්‍රියාකාරකමක් ගැඳීම වශයෙන් ලාභයක් ඇත්තාම් එය ආදායම් වියදම් ගිණුමේ ආදායමක් ලෙසන් අලාභයක් ඇත්තාම් ආදායම් හා වියදම් ගිණුමේ වියදමක් ලෙසත් වාර්තා කළ යුතුයි .

## **06. පරිත්‍යාග ලැබීම**

පරිත්‍යාග ලෙස ලැබෙන්නේ කුමන හෝ වත්කමකි. ඒ නිසා එම ලැබෙන ප්‍රමාණය එම වත්කම් ගිණුමට හර කළ යුතුයි. මුදුල් ලැබෙන්නේ නම් ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරන අතර මෝටර් රථයක් ලැබුන් නම් මෝටර් රථ ගිණුම හර කළ යුතුයි. බැර කළ යුත්තේ ලැබූ පරිත්‍යාග ගිණුමකට ය .එහි ගේෂය අවසානයේ දී ආදායම් හා වියදම් ගිනුමට මාරු කළ යුතුයි. එනම් ආදායමක් ලෙස හඳුනා ගත යුතුයි. එසේම පරිත්‍යාග ලෙස ලැබුනේ දේපල පිරියන හා උපකරණ ගණයට අයෙන් වන වත්කමක් නම් එම වත්කම සාමාන්‍ය පරිදි ක්ෂේර කිරීම ද සිදු කළ යුතුයි.

## **07. අභ්‍යාලන් වීමේ ගාස්තුව**

සංගමයක සාමාජිකයින් සිය සාමාජිකත්වය බව ගන්නා විවිධ සාමාජික මුදලට අමතරව ගෙවනු බෙඩන එක් වරක් පමණක් කරනු බෙඩන ගෙවීම අභ්‍යාලන් වීමේ ගාස්තුව ලෙස හඳුන්වයි .සාමාන්‍යයෙන් මෙවැස අයකරන අභ්‍යාලන් වීමේ ගාස්තුව සාමාජිකයා වෙත ආපසු ගෙවනු නොලැබේ .ඒ නිසා එය ආදායමක් සේ හඳුනාගත හැකිය. මේ නිසා අභ්‍යාලන්වීමේ ගාස්තු පහත පරිදි සටහන් කළ හැකිය .

අඛාල මුදල ලැබෙන විට ,

ලැබීම් හා ගෙවීම් ගිණුම හර

ඇජුලත්වීමේ ගාස්තු ගිණුම බැර

ඇතුතුවෙම් ගාස්තු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සඳහනක් කර නොමැති නම් එය ආදායම් හා වියදුම් ගිණුමට මාරු කර ආදායමක් ලෙස හඳුනාගත යුතුයි.

## 08. පැරණි වත්කම් විකිණීම

ගිණුම් තැබීම සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක දී මෙන් ම ය. එහි ගුද්ධ ප්‍රතිච්චිලය වත්කම් ලාභය වූ අලාභය ආදායම් වියදුම් ගිණුමට මාරු කරනු ලබයි .

## 09. පිහිටුවා ඇති අරමුදල්

සමහර අවස්ථාවන් වලදී මෙවැනි සංවිධාන යම් යම් අරමුණු මුදන් පමණුවා ගැනීම සඳහා විශේෂ අරමුදල් පිහිටුවා ගනු ලබයි. උදාහරණ ලෙස ගොඩනැගිලි අරමුදල් ,වත්කම් ප්‍රතිසම්පාදන අරමුදල් ආදිය දැක්වය හැකිය. මෙවැනි අරමුදල් වෙනුවෙන් එක් රැස් වූ මුදල් අඛාල අරමුණා ව යොඳා ගන්නා තෙක් ආයෝජන කළ හැකිය. ඒ තුළින් ආයතනයට ආදායමක් උපයාගත හැකිය .මෙම අමතර ආදායම අරමුදල් ගිණුමට තෝ ආදායම් වියදුම් ගිණුමට මාරු කළ හැක. ඒ ඒ සංවිධානයේ අවශ්‍යතාවයන් අනුව මෙම අරමුදල් ගොඩනගා ගන්නා කාලය තීරණය වේ. විශේෂ අරමුදල්වලට අඛාල ගිණුම් තැබීම පහත පරිදි සිදු කළ යුතුයි .

- අරමුදල සඳහා මුදල් ලැබෙන විට,

ලැබීම් හා ගෙවීම් ගිණුම හර

අඛාල අරමුදල් ගිණුම බැර

- අරමුදල ඇති මුදල් බාහිරව ආයෝජනය කරන විට ,

ආයෝජන ගිණුම් හර

ලැබීම් හා ගෙවීම් ගිණුම බැර

- ආයෝජනය සඳහා පොලී ලැබීම

පොලීය මුදලන් ලැබෙන්නේ නම් ,

ලැබීම් හා ගෙවීම් ගිණුම හර

අරමුදල් ගිණුම බැර

පොලිය මුදලින් ලැබෙනවා වෙනුවට අදාළ ආයෝජනයට ම එකතු වන්නේ නම් ,

## ආයෝජන ගිණුම හර

### අරමුදල් ගිණුම බැර

පොලිය මුදලින් ලද අවස්ථාවක එය ද නැවත ආයෝජනය කළේ නම් ,

## ආයෝජන ගිණුම හර

### ලැබීම් හා ගෙවීම් ගිණුම බැර

- අරමුදලින් අපේක්ෂිත කාර්යය කාර්යය ඉටු කිරීමට අවශ්‍ය වූ විට ආයෝජනය උපලබාධි කළ යුතුයි. එනම් මුදල් බවට පත්කළ යුතුයි එහි දී ලැබෙන මුදල ,

## ලැබීම් හා ගෙවීම් ගිණුම හර

### ආයෝජන ගිණුම බැර

එහිදී ආයෝජන උපලබාධියෙන් ලාභයක් හෝ අලාභයක් ඇති වුණේ නම් එයද අරමුදල් ගිණුමට මාරු කළ හැකියි .

- අරමුදලෙන් අපේක්ෂිත කාර්යය ඉටුකරන විට  
අරමුදලේ මුදල් වැය කළේ වියදුමක් වෙනුවෙන් නම් ඒ සඳහා ගෙවීම් කරන විට ,

## අරමුදල් ගිණුම හර

### ලැබීම් හා ගෙවීම් ගිණුම බැර

ඒ අනුව එම වියදුම ආදායම් හා වියදුම් ගිනුමට පැතුළත් නොකෙරේ.

අරමුදලේ මුදල් වැයකර ලබාගත්තේ වන්කමක් නම් ,

## අදාළ වන්කම් ගිණුම හර

### ලැබීම් හා ගෙවීම් ගිණුම බැර

එවැනි අවස්ථාවක අරමුදලින් අපේක්ෂිත කාර්යභාරය ඉටු කර අවසන් වූ පසු අරමුදල් ගිණුමේ ගේෂය සමුව්විත අරමුදලට එකතු කළ යුතුයි .

අරමුදලින් අපේක්ෂිත කාර්යභාරය ඉටු කරන තෙක් අරමුදල් ගිණුමේ ගේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී සමුව්විත අරමුදල ව යටින් වෙනමම පෙන්නුම් කළ යුතු අතර ආයෝජන ගිනුමේ ගේෂය ජ්‍යෙෂ්ඨ නොවන වන්කම් යටතේ පෙන්නුම් කළ යුතුයි .

# හිඳුම්කිල්නෝ

## නිදහස් 03

සුම්බූරු ස්ථීර සමාජයේ පොත් වලින් 2014.03.31 දිනට උපයාගත් ගේ පිරික්සුම පහත දැක්වේ.

	නර	බරද
සම්වේද අරමුණල		1571000
ස්ථීර උපකරණ පිරිවැයට	300000	
ස්ථීර පිරිවැයට	800000	
ස්ථීරගාරය පිරිවැයට	900000	
ක්‍රිය වෙන් කිරීම්-		
ස්ථීර උපකරණ		60000
ස්ථීරගාරය		180000
2013.04.01 නිග සාමාජික මුදල	12000	
2013.04.01 කළුන් ලද සාමාජික මුදල්		8000
ලැබු සාමාජික මුදල		126000
යාවපිට සාමාජික මුදල්		60000
ස්ථීර තරග ආභායම්		46000
ස්ථීර තරග වියදම්	32000	
සිංහල වියදම්	19000	
නඩත්තු වියදම්	26000	
විදුලිය හා වර්පණම්	14000	
දුරකථන ගාස්තු	11000	
ජල ගාස්තු	13000	
වේනත්	36000	

# හිඳුම්කිල්නෝ

සාමාජික තාය		50000
මුදල් හා බැංකු ක්ෂේරය	28000	
පරිත්‍යාග ලැබීම්		90000
	<u>2191000</u>	<u>2191000</u>

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත.

- 2014.03.31 දිනට හිග සාමාජික මුදල් 13000 ක් මෙයින් රු.4000 ක් කපා හැරීමට නිරතාය කර ඇත. 2014.03.31 දිනට කමින් ලද සාමාජික මුදල් ප්‍රමාණය රු.6000 කි.
- ක්විඩා උපකරණ සහ ක්විඩාගාරය පිරිවැයෙන් 10% ක් ක්ෂේරය කළ යුතුය.
- යාවපිට සාමාජික මුදල් වලින් රු.10000 ක් ප්‍රවේශන ව්‍යුහයේ ආදායමට ගත යුතුය.
- විදුලි වියදම් රු.3000 ක් උපවිත වේ.
- සාමාජික තාය සඳහා 10% ක පොලියක් ගෙවිය යුතු ව්‍යවත් එය තවම ගෙවා නැත.
- පරිත්‍යාග ලැබීම් සියල්ල ආදායමට ගත යුතුයි.

අවශ්‍ය වන්නේ ,

2014.03.31 න් අවසන් වසර සඳහා ආදායම් හා වියදම් ගිණුම

2014.03.31 දිනට ග්‍යෙන පත්‍රය

සුම්තිරු ක්විඩා සමාජයේ

2014.03.31 න් අවසන් වසර සඳහා ආදායම් හා වියදම් ගිණුම

හිග සාමාජික මුදල කපා හැරීම	4000	යාවපිට සාමාජික මුදල්	10000
ක්විඩා උපකරණ ක්ෂේරය	30000	සාමාජික මුදල	129000
ක්විඩාගාරය ක්ෂේරය	90000	පරිත්‍යාග	90000

# හිඳුම්කළේය

විදුලිය හා වර්පනාම්	17000	ක්‍රිඩා තරග ආදායම්	46000
ත්‍යා පොලී	5000		
ක්‍රිඩා තරග වියදම්	32000		
සංග්‍රහ වියදම්	19000		
නඩත්තු වියදම්	26000		
දුරකථන ගාස්තු	11000		
පළ ගාස්තු	13000		
වේතන	<u>36000</u>	ලංණතාවය	<u>8000</u>
	<u>283000</u>		<u>283000</u>

සූමිත්‍රා ක්‍රිඩා සමාජයේ

2014.03.31 දිනට ගේජ පත්‍රය

සම්බවිත අරමුණල		1571000	ඡංගම නොවන වත්කම්	පිරිවැය	සමුක්ෂය	ධාරණ අගය
(-)ලංණතාවය		<u>(8000)</u>	ක්‍රිඩා පිටිය	800000	-	800000
		1563000	ක්‍රිඩාගාරය	900000	270000	630000
			ක්‍රිඩා උපකරණ	<u>300000</u>	<u>90000</u>	<u>210000</u>
				<u>2000000</u>	<u>360000</u>	1640000
ඡංගම නොවන			ඡංගම වත්කම්			

# හිඳුම්කිවර්ණය

වගකීම්						
යාවපිට සාමාජික මුදල	50000		හිග සාමාජික මුදල		9000	
සාමාජික ණය	<u>50000</u>	100000	මුදල භා බැංකු		<u>28000</u>	37000
පංගම වගකීම්						
කලින් ලද සාමාජික මුදල	6000					
උපවිත විදුලිය	3000					
උපවිත පොලි	<u>5000</u>	<u>14000</u>				
		<u>1677000</u>				<u>1677000</u>

## සාමාජික මුදල ගිණුම

ඉ/ගේ /ගේෂය	12000	ඉ/ගේ /ගේෂය	8000
ආදායම් වියදම්	129000	ලද සාමාජික මුදල	126000
		ආදායම් වියදම්	4000
ප/ගේ/ගේෂය	<u>6000</u>	ප/ගේ/ගේෂය	<u>9000</u>
	<u>147000</u>		<u>147000</u>
ඉ/ගේ /ගේෂය	9000	ඉ/ගේ /ගේෂය	6000

## යාවපිට සාමාජික මුදල ගිණුම

ආදායම් වියදම්	10000	ඉ/ගේ /ගේෂය	<u>60000</u>
ප/ගේ/ගේෂය	<u>50000</u>		
	<u>60000</u>		<u>60000</u>

## 09 අසම්පුර්ණ සටහන් මගින් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම.

### අසම්පුර්ණ සටහන්

සාමාන්‍යයෙන් ව්‍යාපාරයක සෑම ගනුදෙනුවක්ම හර භා බැර වශයෙන් ගිණුම්වල දෙපැත්තේම වාර්තා කිරීම ද්වීත්ව සටහන් කුමයයි.

#### ➤ අසම්පුර්ණ සටහන් පවත්වාගෙන යාමට හේතු:-

- 1) ද්වීත්ව සටහන් නීතිය පිළිබඳ අවබෝධයක් නොමැතිවීම.
- 2) ද්වීත්ව සටහන් නීතිය අනුව ගිණුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අධික පිරිවයක් දැරීමට සිදුවීම වීම.
- 3) ද්වීත්ව සටහන් තැබීම ප්‍රායෝගිකව අපහසු වීම.
- 4) ද්වීත්ව සටහන් ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යාමට උනන්ද නොවීම භා නොසඟලකිලිමත්කම.
- 5) වංචා කිරීමේ වේනත්නාව.

#### ➤ අසම්පුර්ණ සටහන්/ තනි සටහන් තබාගැනීමේ අවාසි :-

- 1) අසම්පුර්ණ වාර්තා වලින් මෙහෙයුම් ප්‍රතිච්චිල ගණනය කළ නොහැකි වීම.
- 2) ද්වීත්ව සටහන් කුමයේදී තබන ලද සටහන් වල නිවැරදිතාවය පරික්ෂා කළ හැකි නමුත් තනි සටහන් වලදී එවැනි නිවැරදිතාවයන් පරික්ෂා කළ නොහැකිවීම.
- 3) ව්‍යාපාරයේ සීමිත සම්පත් පාලනය පිළිබඳ මනා අවබෝධයක් නොමැති නිසා වංචා භා දුෂ්පතා සිදු වීමට ඉඩ නිබීම.
- 4) අසම්පුර්ණ වාර්තා මත ගෙනු ලබන කළමනාකරණ නිර්ණ නිවැරදි නොවීම.
- 5) ආදායම් බදු වැනි කටයුතුවලදී අසම්පුර්ණ සටහන් පිළිනොගැනීම.

6) ව්‍යාපාරයේ එක් එක් කාලවිපෝද්‍යයක් වෙළඳ ප්‍රතිඵල හා මූල්‍ය තත්ත්වය අනෙක් කාල පර්විපෝද්‍ය සමග සැසදිය නොහැකි වීම.

7) විගණන ක්‍රියාවලීන් සඳහා දත්ත ප්‍රමාණවත් නොවීම

8) ව්‍යාපාරයක ලාභය නිවැරදිව ගණනය කරගත නොහැකි බැවින් කිසියම් අවස්ථාවක ව්‍යාපාරයේ කිරීතිනාමය ගණනය කරගත නොහැකි වීම.

**❖ අසම්පූර්ණ සටහන් හා සම්පූර්ණ සටහන් අන්‍යාස.**

**හඳුනා ගැනීමේ පහසු ක්‍රම :-**

අසම්පූර්ණ සටහන් අන්‍යාස.	සම්පූර්ණ සටහන් අන්‍යාස.
<ul style="list-style-type: none"> <li>▪ අන්‍යාසය තුළ අවධිමත් තොරතුරු ඇත.</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ අන්‍යාසයේ තුළ ගේෂ පිරික්සුමක් දක්වා ඇත.</li> </ul>
<ul style="list-style-type: none"> <li>▪ විකුතුම් සේවීමට නායුගැනී පාලන ගිණුමක් පිළියෙළ කළ යුතුය.</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ලබාදී ඇති විකුතුම් අගය වෙනස් කිරීමට සිදුවේ.</li> </ul>
<ul style="list-style-type: none"> <li>▪ ගැනුම් සේවීමට නායුහිම් පාලන ගිණුමක් පිළියෙළ කළ යුතුය.</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ ලබා දී ඇති ගැනුම් අගය වෙනස් කිරීමට සිදුවේ.</li> </ul>

**❖ අසම්පූර්ණ වාර්තා වලින් මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම.**

අසම්පූර්ණ වාර්තා පදනම් කරගනීමෙන් ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම සඳහා පහත ප්‍රවේශයන් දෙක හාවතා කරයි.

01. ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය සමඟ අවසාන ප්‍රාග්ධනය සඡකීමෙන් ලාභය හෝ අලාභය සෙවීම。( ගුද්ධ වත්කම් ඇසුරින් ලාභය සෙවීම.)

එනම්, වසර අවසානයේ පැයති ගුද්ධ වත්කම්(අග හිමිකම) හා වසර මුළ පැවති ගුද්ධ වත්කම්(මුළ හිමිකම) අතර වෙනස මගින් කිසියම් කාල පරිවිෂ්දයක ලාභය ගණනය කිරීමයි.

**ගුද්ධ ලාභය/අලාභය - අවසන් දිනට ගුද්ධ වත්කම් - ආරම්භක දිනට ගුද්ධ වත්කම්**

කෙසේ වුවත් කාලපරිවිෂ්දය තළදී අමතර ප්‍රාග්ධනය යෙදවීමක් ද, ප්‍රාග්ධනයෙන් පසු ආපසු ගැනීමක්ද සිදු වී ඇත්තේ අවසන් දිනට ගුද්ධ වත්කම් න් ප්‍රාග්ධනය ගණනය කරනු ලබන්නේ පහත ආකාරයටයි.

**ගුද්ධ ලාභය/අලාභය - අවසන් දිනට - ආරම්භක දිනට + ගැනීම් - අමතර ප්‍රාග්ධනය**

**ගුද්ධ වත්කම් ගුද්ධ වත්කම**

**උදාහරණය:01**

සීමිත ABC ව්‍යාපාරයට අදාළව පහත දැන්ත සපයා ඇත.

- 2019.04.01 දිනට ආරම්භක ප්‍රාග්ධනය රු.200,000 කි.
- 2020.03.31 ප්‍රාග්ධනය රු.45,000 කි.
- කාලපරිවිෂ්දයේ ගැනීම් රු.50,000 ක් වන අතර අතිශේක ප්‍රාග්ධනය යෙදවීම් රු.25,000 කි.

ඉහත ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිච්චය ගණනය කරන්න.

ගුද්ධ ලාභය = අවසන් දිනට - ආරම්භක දිනට + ගැනීම් - අමතර ප්‍රාග්ධනය

**ගුද්ධ වත්කම් ගුද්ධ වත්කම්**

# හිංේම්කිල්නෝ

$$= 450,000 - 200,000 + 50,000 - 25,000$$

$$= \underline{\text{රු}275000/-}$$

**පිළිතුරු:**

01)

**ණයගැනී පාලන ගිණුම (වෙළඳ ලබිය යුතු දා ගිණුම)**

යේෂය ඉ/ගෝ	12,500	මුදල	80,000
විකුතුම්	<u>77,000</u>	යේෂය ප/ගෝ	<u>9,500</u>
	<u>89,500</u>		<u>89,500</u>

02)

**ණයනීම් පාලන ගිණුම (වෙළඳ ගෙවිය යුතු දා ගිණුම)**

මුදල	55,000	යේෂය ඉ/ගෝ	13,000
යේෂය ප/ගෝ	<u>14,100</u>	ගැනුම්	<u>56,100</u>
	<u>69,100</u>		<u>69,100</u>

03)

**අභායම් ප්‍රකාශය**

විකුතුම්		77000
- විකුතුම් පිරිවැය		
ආරම්භක තොගය	17400	
ගැනුම්	56100	
විකුතුම් පිරිවැය	73500	

# හිංේම්කිල්නෝයේ

-අවසන් තොගය		(21700)	(51800)
දුළ ලාභය			25200
<u>-වියදම්</u>			
අනෙකුත් වියදම්		22000	
ක්ෂය	1000		(23000)
<u>ණ්ඩ ලාභය</u>			<u>2200</u>

**02. පවත්නා දැන්ත පදනම් කරගෙන අවසාන ගිණුම් සඳහා අවශ්‍ය තොටතුරු ලබාගෙන ජීවා දුළින්ව සටහන් කුමයට වාර්තා කරමින් ආදායම් ප්‍රකාශනයක්, මූල්‍ය තත්ව ප්‍රකාශනයක් පිළියෙළ කිරීම.**

ව්‍යාපාර ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය ගෙනාය කිරීම සඳහා අවසන් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම මෙම ප්‍රවේශයේදී සිදුවේ. එනම්, පවතින අසම්පූර්ණ සටහන් සම්පූර්ණ සටහන් බවට පත්කර ආදායම් ප්‍රකාශනය්, මූල්‍ය තත්ව ප්‍රකාශනය් පිළියෙළ කිරීමයි. මෙයේ අවසාන ගිණුම් පිළියෙළ කිරීමේ නිශ්චිත කුමයක් නොමැත. ඒ අනුව, අවසාන ගිණුම් සඳහා තොටතුරු සොයාගැනීමේදී බහුලව භාවිතා කරන කුම කිපයක් පහත දැක්වේ.

- ප්‍රාග්ධනය සෙවීම - තත්ව විස්තරය මගින්
- ගැනුම සෙවීම - ණයනිම පාලන ගිණුම මගින්
- විකුණුම් සෙවීම - ණයගැනීම පාලන ගිණුම මගින්
- වියදම් සෙවීම - වියදම් ගිණුම මගින්
- ආදායම් සෙවීම - ආදායම් ගිණුම මගින්
- ක්ෂය සෙවීම - වත්කම් ගිණුම මගින්
- ණයගැනීම ලැබීම සෙවීම - මුදල් ගිණුම මගින්

## මුදල් ගිණුම

ගේෂය ඉ/ග	2,000	වෙළඳ ගෙවිය යුතු දැක	55,000
වෙළඳ ලැබිය යුතු දැක	80,000	වියදම්	22,000

## හිංේමක්වන්ය

_____	ගෙෂය ප/ගො	<u>5,000</u>
<u>82,000</u>		<u>82,000</u>

## 10 හවුල් ව්‍යාපාර -Partnership

ලාභ ලබාමේ අරමුණෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින් අතර ඇති පොදු එකගතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ.

### හවුල් ව්‍යාපාරයක මූලිකාංග

1 පුද්ගලයින් සිරීම

එනම් තැනැත්තන් හෝ නිතිගත ආයතන ( ව්‍යාපාර) විය හැකිය.

2 ව්‍යාපාරයක් පැවතීම

එනම් ව්‍යාපාර කටයුත්තක් පැවතිය යුතු බවයි.

ලිඛා: වෙළෙඳා, රැකියාවක්, වෘත්තියක්

3 පොදු එකගතාවක් තිබීම.

හවුල්කරුවන් විසින් පොදුවේ කටයුතු කරමින් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතුය. හවුල්කරුවන් විසින් හෝ ඔවුන්ගේ නියෝජිතයන් විසින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා යුතුය.

4 ලාභ ලබාමේ අරමුණු

ව්‍යාපාරය පවත්වාගෙන යෙමේ අරමුණා ලාභ ලබාමේ විය යුතුය. ලාභ ලබාමේ අරමුණා නොවන්නේ නම් එය හවුල් ව්‍යාපාරයක් වන්නේ නැත.

ලිඛා : ක්‍රිඩා සමාජ - හවුල් ව්‍යාපාරයක් නොවේ

### නිදුසුන -

නෙතු සහ සාමා යන දෙදෙනා රු.50,000ක් හා රු.80,000ක් ලෙස මුදල් ආයෝජනය කර බස් රෝයක් මිලට ගන්හ. මේ පුද්ගලයින් අතර හවුල් ව්‍යාපාර සම්බන්ධතාවක් පවතිද?

හවුල් ව්‍යාපාරයක් බව හඳුනාගැනීමට තරම් කරුණු ප්‍රමාණවන් නොවේ.

### හවුල් ව්‍යාපාර ගිණුම්කරණය කෙරෙනි බලපාන නීති, රිති හා බලපෑම්

- 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත

තාය හා වගකීම් මුදා හැරීමේදී ඔවුන් හවුලට යෙද මුදල පමණක් නොව එක් එක් එක් හවුල්කරුවන්ගේ

පොද්ගලික දේපාල ද යොදාගත යුතු බවයි. එහම හවුල්කරුවන්ගේ වගකීම අසිමිතයි.

- 2007 අංක 07 දුරණ් සමාගම් පත්‍ර

හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ උපරිම සංඛ්‍යාව 20 කට සිමාවේ.

- 1918 අංක 06 දුරණ් ව්‍යාපාර නාම ආඟු පත්‍ර

කිසියම් හවුලක් හවුල්කරුවන්ගේ නියම නම් වලින් හැර වෙනත් ලියාපදිංචි කිරීමේ ආඟු පත්‍ර තමයින් පවත්වාගෙන යෙන්නේ නම් ව්‍යාපාරය ආරම්භ කර දුවස් 14 ක් ඉක්ම යාමට පෙර එහි නාමය ලියාපදිංචි කළ යුතුය .

- 1840 අංක 07 දුරණ් ව්‍යාපාර විශ්වාසීමේ ආඟු පත්‍ර

රු.1000 ට වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් ඇති සෑම හවුල් ව්‍යාපාරයක්ම ලිඛිත ගිවිසුමක් මගින් ඇරඹීය යුතුය.

- "ගාහර් එදිරිව මල්" නඩු තීන්දුව

හවුල් ව්‍යාපාරයක් විසුරුවා හරින අවස්ථාවක දී යම් හවුල්කරුවෙකු බූන්වන් වීම නිසා ඔහුගෙන් ව්‍යාපාරයට ලැබිය යුතු මුදලක් බොගත නොහැකි අවස්ථාවක එම පාඩුව / හිගය අනෙක් නුහුන්වන් හවුල්කරුවන් විසින් දැරිය යුත්තේ කුමන ආකාරයටද යන්න මෙම නඩු තීන්දුවේ දැක්වේ.

- "පේර් එදිරිව පේර්" නඩු තීන්දුව

හවුල් ව්‍යාපාරයක ලිඛිත හවුල් ගිවිසුමක් පවත්වා නොගෙන්නේ නම් එක් හවුල් කරුවෙකුට විරැද්ධව තවත් හවුල්කරුවෙකුට නඩු පැවරීමක් කළ නොහැක.

## හවුල් ගිවිසුම / හවුල් ඔප්පුව / හවුල් ව්‍යවස්ථාවලිය

හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරය හා හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් හා බලනල පිළිබඳ සියලුම හවුල් කරුවන් අතර ඇති කර ගන්නා එකගත්වය හවුල් ගිවිසුමකි.

හවුල් ගිවිසුමක් ඇතිකර ගත හැකි ආකාර / හවුල් ව්‍යාපාරයක් ඇතිවිය හැකි කුම

### 1. ලිඛිතව ඇතිකර ගන්නා ගිවිසුමක්

හවුල් ව්‍යාපාරයට සම්බන්ධ සියලු කොන්දේසි සහ වගන්ති ලිඛිත ලියවිල්ලක සඳහන් කොට සියලු හවුල්කරුවන් එයට අත්සන් තබා පිළිගත් ගිවිසුමයි.

## 2. එවිකව ඇතිකර ගෙන්නා ගිවිසුම් (කට වචනයෙන් )

පුද්ගලයින් අතර සියලුම කොන්දේසි සහ

කරුණු වචන නුවමාරුවක් තුළින් ඇති විමයි. උසාවිය ඉදිරියේ ඔප්පු කළ නොහැකියි.

## 3. හැසිරීම මගින් ඇතිකර ගෙන්නා ගිවිසුමක් (ව්‍යෝගයෙන්)

පාර්ශව දෙකක් හෝ ඊට වැඩි ගෙවා ගෙන්නක් අතර හවුල් ව්‍යාපාර ස්වර්ශපයෙන් ක්‍රියාවන්වල යෙදීමෙන් ඔවුන් අතර ව්‍යාපාරයක් තිබූ බව අධිකරණය විසින් තිර්වචනය කිරීම.

හවුල් ව්‍යාපාරයක කුමන හෝ හවුල් ගිවිසුමක් තිබීම, අත්‍යවශ්‍ය වන නමුත් හවුල් ගිවිසුමක් ලිඛිතව පවත්වා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ.

## හවුල් ව්‍යාපාර ආශ්‍යා පණ්ඩ

- 24 වන වගන්තිය

හවුල් ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට අදාළව 24 වන වගන්තිය බලපානු ලබන ප්‍රධාන ආකාර 02කි.

### 1. හවුල් ගිවිසුමක් නොමැති විට

2. හවුල් ගිවිසුමේ කිසියම් එකත්තාවයක් නොමැති විට.

මේ අනුව හවුල් ගිවිසුමක් පවත්වාගෙන යාම තුළින් 24 වන වගන්තියේ විධිවිධාන වලින් බැහැර විය යැක.

- 42 වන වගන්තිය

විශාල ගෙන්නා හවුල්කරුව ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කර ඇති අවස්ථාවක ඒ සඳහා වර්ෂයකට 5% ක පොලියක් හිමිවේ.

- 44 වන වගන්තිය

හවුල් ව්‍යාපාරයක් විසුරුවා භාරීමේදී වත්කම් බෙදා භාරිය යුතු අනුපිළිවෙළ මෙයින් දක්වා තිබේ.

අ) පළමුව බාහිර වගකීම් පියවිය යුතුය.

(මෙහිදී වර්තිය තත්ත්වය අනුව නාය හිමියන්ට ගෙවිය යුතුය)

ආ) හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනව අමතරව හවුල් ව්‍යාපාරයට සපයා ඇති නාය බෙරුම් කළ යුතුය.

ඉ) හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය නිඛනස් කළ යුතුය .

# හිං්දුමෙහිල්නෝයේ

ප්‍ර) අවසානයේ ඉතිරියක් වෙනොත් හවුල්කරුවන්ගේ ලාභ අනුපාතයට බෙදාගත යුතුව

## හවුල් ආඟා පණ්ඩී 24 වන වගන්තියේ අනුළත් විධිවිධාන

හවුල් ව්‍යාපාරයේ ලාභ සහ අලාභ බෙදාගැනීම	හවුල්කරුවන් අතර සමානව බෙදා හැරීමටත් (හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සඳහා හවුල්කරුවන්ට සමාන හිමිකමක් ඇත)
හවුල්කරුවන් ව්‍යාපාරයට ත්‍යාක් හෝ අන්තිකාරම් හෝ බෛඳූ දුන් විට ඒ සඳහා පොලී ගෙවීම	අදාළ හවුල්කරුවට වර්ෂයකට ۵ ක පොලීයක හිමිවේ.
ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවීම.	පොලී බෛඳූ ගැනීමට අයිතියක් හවුල්කරුවන්ට නැත.
ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහනාගි වීම	සෑම හවුල්ක උගෙක්ම ව්‍යාපාරයේ කළමනාකරණයට සහනාගි විය යුතුය.
වේනත් හෝ එවැනි පරිග්‍රෑමයක් ගෙවීම	එවැනි ලැබීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නැත.
ව්‍යාපාරය වෙනුවෙන් දුරන වියදම්	හවුල්කරුවකු ව්‍යාපාරයේ දේපල ආරක්ෂා කිරීම හෝ පවත්වාගෙන යාම සඳහා හෝ දුරණ වියදම් වෙනොත් එකී වියදම් හවුල්කරුවන් වෙත ආපසු ගෙවිය යුතුය. ( හවුල් ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පුද්ගලිකව දුරණ වියදම් ව්‍යාපාරය විසින් ඔවුන්ට ගෙවිය යුතුය.)
හට හවුල්කරුවකු බඳවා ගැනීම	හවුල්කරුවන් සියලු දෙනාගේම අනුමතිය තිබිය යුතුය.
හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් පැන නගින මතභේද	හවුල්කරුවන් වර්ඩිදෙනාගේ කැමැත්ත මත නිරාකරණය කර ගත හැකිය. එහෙත් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නැතිව හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කළ නොහැකිය.

ගිණුම පොත් පරික්ෂා කිරීමේ අයිතිය	හවුල් ව්‍යාපාරයේ ගිණුම පොත් එහි ප්‍රධාන කාර්යාලයේ නිඩිය යුතු අතර, සසම හවුල්කරුවෙකුටම අවශ්‍යයි හැගෙන විට ඒවා පරික්ෂා කිරීමට ඉඩ නිඩිය යුතුය.
----------------------------------	--

### .හවුල් ව්‍යාපාරය සඳහා ගිණුම්කරණය වැදගත් වන්නේ ඇයි

හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ගිණුම තැබීම සහ විගණනය අනිවාර්ය අවශ්‍යතාවක් දක්වා නොකිඩාන් විවිධ හේතුන් මත හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ගිණුම වාර්තා පිළියෙළ කරනු ලැබේ.

- හවුල්කරුවන් අතර ඇතිවිය හැකි නොයෙක් මතහේද වැළැක්වීම සඳහා
- හවුල්කරුවන්ගේ පෝදුගලික ආර්ථික අවශ්‍යතා සඳහා

උදා: - පෝදුගලික ආදයම් බඳ ගෙවීමේ දී හවුල්කරුවන්ගේ පුද්ගලික ආදායම ගණනය කරන්නේ ඔවුනට ව්‍යාපාරයෙන් නිමිවන ලාභය සැලකිල්ලට ගෙනය.

- ව්‍යාපාරයේ පිරිවැටුම් බඳ ගෙවීමේ අවශ්‍යතාවය නිසා
- ව්‍යාපාරය පිළිබඳව එහි මූල්‍ය තත්ත්වය, ලාභදායිත්වය යනාදිය ඇගයීම සඳහා තොරතුරු ලබාගැනීමට ගිණුම්කරණ වාර්තා අවශ්‍ය වේ.
- ව්‍යාපාරය සම්බන්ධයෙන් විවිධ බාහිර පාර්ශවයන්ට තොරතුරු සැපයීම සඳහා

### හවුල් ව්‍යාපාර ගිණුම්කරණයේ විශේෂ ලක්ෂණ

තනි පුද්ගල ව්‍යාපාර සමග සයදා බැලීමේදී හවුල් ව්‍යාපාරවලට අභ්‍යන්තර ව හඳුනාගැනීමට ලැබෙන ප්‍රධාන ගිණුම්කරණය ලක්ෂණ

- ලාභාලාභ විසර්ජනය කිරීම පිළිබඳ තත්ත්වය.
- හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම සහ ජ්‍යෙග ගිණුම භාවිතය පිළිබඳ තත්ත්ත්වය
- හවුල්කරුවන්ගේ ගුද්ධ වත්කම් නිර්චපණය කිරීම පිළිබඳ තත්ත්ත්වය.

### ලාභාලාභ විසර්ජනය කිරීම පිළිබඳ තත්ත්වය

තනි පුද්ගල ව්‍යාපාරයක නම් ලාභාලාභ ගිණුම පිළියෙළ කිරීමෙන් පසු ලැබෙන ගුද්ධ ලාභය හෝ අලාභය සාපුරුවම අයිතිකරුගේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළ හැකිය. නමුත් හවුල් ව්‍යාපාරයක ගුද්ධ ලාභය හෝ

# හිංේම්කිල්නෝයේ

අලාහය සියලු හවුල්කරුවන් අතරේ බෙදා වෙන්කර දීම අවශ්‍ය වේ. මේ අනුව හවුල් ව්‍යාපාරයක ලාභාලාභ ගිණුමේ කොටසක් ලෙස ලාභාලාභ විසර්පන ගිණුමක් පිළියෙළ කරනු බැඳී.

## ලාභාලාභ විසර්පන ගිණුම

හවුල් ව්‍යාපාරයක ගුද්ධ ලාභය / අලාහය හවුල් ගිවිසුමට අනුව හෝ ආදාළ පනතේ 24 වන වගන්තිය අනුව හෝ හවුල්කරුවන් අතර බෙදා හැරීම සඳහා පිළියෙළ කරන ගිණුම ලාභාලාභ විසර්පන ගිණුම නම වේ.

මේ අනුව විසර්පන ගිණුම පිළියෙළ කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන මූලාශ්‍ර 02කි.

1.හවුල් ආදාළ පනතේ 24 වන වගන්තිය

2.හවුල් ගිවිසුම

## ලාභාලාභ ගිණුම හා ලාභාලාභ විසර්පන ගිණුම අතර වෙනස

ලාභාලාභ ගිණුම	ලාභාලාභ විසර්පන ගිණුම
බිසියම් කාලසීමාවක ගුද්ධ ලාභය / අලාහය ගෙනාහය කිරීමට පිළියෙළ කරයි.	කිසියම් කාලසීමාවක ගුද්ධ ලාභය හෝ අලාහය හවුල්කරුවන් අතර විසර්පනය කිරීම සඳහා පිළියෙළ කරයි.
ආදායම් සහ වියදම් අයිතම මෙහි ඇතුළත් කෙරේ.	ලාභාලාභ විසර්පනය කිරීමේ විකල්ප ක්‍රියාමාර්ග මෙහි ඇතුළත් කෙරේ.

## හවුල් ගිවිසුම අනුව ලාභාලාභ විසර්පනය කිරීම.

හවුල්.ව්‍යාපාරයක උපයන ලාභය හෝ අලාභය හවුල්කරුවන් අතර සමානව බෙදාහැරීම කරන වට ඇතැම් අවස්ථාවලදී හවුල්කරුවන්ට අසාධාරණයක් ඇතිවේ.

නිදහස :

- 1.ප්‍රාග්ධනය අසමානව ආයෝජනය කර ඇතිවිටකදී
- 2.ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට හවුල්කරුවන් සමානව දායක නොවන විටදී
- 3.හවුල්කරුවන් ව්‍යාපාරයෙන් ගැනීම් සිදුකරන විටදී

මෙවැනි හේතුන් නිසා හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් ඇතිකොට ඒ තුළ විවිධ කොන්දේසි ඇතුළත් කරමින් සාධාරණ හා විවිධ ප්‍රාග්ධන මෙහෙයුම් එක්ස්ස් ප්‍රාග්ධනය විසර්පනය කිරීමට කටයුතු කෙරේ.

එනම් උපයන ලාභ හෝ අලාභ සාධාරණව විසර්පනය කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග හවුල් ගිවිසුමක් තුළින් ගනු ලැබේ.

නිදහස :

- 1.ප්‍රාග්ධනය සඳහා හවුල්කරුවන්ට පොලී ගෙවීම
2. ක්‍රියාකාරී හවුල්කරුවන්ට වේතන ගෙවීම
- 3.හවුල්කරුවන්ගේ ගැනීම් සඳහා පොලී අයකිරීම
- 4.හවුල්කරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ගැනීම් සඳහා පොලී ගැලපීම
5. ආයෝජිත ප්‍රග්ධනයේ අනුපාතයට අනුව ලාභ බෙදීම.

## ප්‍රාග්ධන පොලී

හවුල් ව්‍යාපාරයක බොහෝවිට ආයෝජිත ප්‍රග්ධනයේ අනුපාතයට අනුව ලාභ අනුපාතය තීරණය කරනු ලැබේ

එහෙත් කිසියම් අවස්ථාවක ප්‍රාග්ධනය ආයෝජිත අනුපාතයන් ලාභ අනුපාතයන් අතර විෂමතාවක් ඇති නම් හවුල්කරුවන් අතර සාධාරණව ලාභාලාභ විසර්පනය නොවේ. මෙවැනි තත්වයකදී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග වන්නේ ලාභාලාභ විසර්පනයේදී ප්‍රාග්ධනය සඳහා පොලීයක් ගෙවීමයි.

මෙහිදී ප්‍රාග්ධන පොලී ගණනය කළ යුත්තේ ගිණුම් කාලයිමාව තුළ ප්‍රාග්ධනය ආයෝජිතව පැවති මුදුර සහ කාලය සැලකිල්ලට ගෙනය.

මේ අනිදුමට ගණනය කරන ප්‍රාග්ධන පොලී පහත පරිදි සටහන් කරයි.

ලාභාලාභ විසර්පන ගිණුම නර

ජ්‍යෙෂ්ඨ ගිණුම

බැර

## හවුල් වේතනා

හවුල් ව්‍යාපාර ආදා පහත අනුව සියලු හවුල්කරුවන් ව්‍යාපාරයේ කළමනාකරණයට සහභාගි වය යුතුය.

නමුත් ඒ සඳහා හවුල්කරුවන්ට වේතන හෝ වෙනත් දීමනා තොගේය යුතුය.

සාධාරණව ලාභාලාභ විසර්පනය කිරීම සඳහා හවුල් වේතන ගෙවීම සම්බන්ධයෙන් කොන්දේසියක් හවුල් ගිවිසුමකට ඇතුළත් කෙරේ.

මෙයේ ක්‍රියාකාරීත්වයට වැඩියෙන් සහභාගි වන හවුල්කරුවන්ට ඒ සඳහා වැඩි ලාභ කොටසක් හිමිවය යුතුය.

එහෙත් ලාභාලාභ අනුපාතයට අනුව ලාභ බෙදාහැරීම තුළින් එම තත්ත්වය ඉටුකළ තොනෑක.

ඊට හේතුව ලාභ අනුපාතය තීරණය වන්නේ ප්‍රාග්ධනයට අනුපාතිකව මිස ක්‍රියාකාරීත්වයට සහභාගි වන ආකාරය අනුව තොවේ.

හවුල් වේතන ගිණුම් තැබූමේ ද්‍රේව්ත්ව සටහන වන්නේ,

ලාභාලාභ විසර්පන ගිණුම නර

ජ්‍යෙෂ්ඨ ගිණුම

බැර

මෙම ගිණුමට ඇතුළත් කරන දා

01. හවුල්කරුවන්ගේ තත්ත්වයෙන් කටයුතු කිරීමෙන් (හවුල්කරුවෙකු වශයෙන්) හා හවුල් ගිවිසුමේ සඳහන් කොන්දේසි නිසා හවුල්කරුවන් ව ව්‍යාපාරයෙන් කළ යුතු ගෙවීම හා ඔවුන්ට අයත් අයන්වන ලාභ ලාභාලාභ විසර්පන ගිණුම ව නර කෙරේ ව නර කෙරේ.

( උදාහරණ - වේතන, ප්‍රාග්ධනය, පොලී, ජ්‍යෙෂ්ඨ ගිණුම බැර ගේඡ පොලී, අලභ ආදිය.)

02. හවුල්කරුවකු ගේ තත්ත්වයෙන් කටයුතු කිරීමෙන් හා පවුල් ගිවිසුමේ සඳහන් කොන්දේසි නිසා හවුල්කරුවන්ගේ ව්‍යාපාරයට අයෙන් වන ආදායම හා හවුල් කරුවන් ට අදාළ අලාභ ලාභාලාභ විසර්ජන ගිණුමට බැර කිරීම.

(උඳාහරණ - ගැනීම් පොලී, ජ්‍යෙෂ්ඨ ගිණුම හර ගේඡ පොලී, අලාභ කළව ආදිය)

මේ අනුව ව්‍යාපාර අවසාන ගිණුම පිළියෙළ කිරීමේදී ඉතා වැදගත් කාර්ත්‍යක් වන්නේ ඇතැම් ආදායම හෝ වියදම් ලාභාලාභ විසර්ජන ගිණුමට ඇතුළත් කරනවා ද ලාභාලාභ ගිණුම ට ඇතුළත් කරනවා ද යන්න පිළිබඳ තීර්ණය කිරීමයි.

## මෙහිදී සාමාන්‍ය යොදාගත හැකි පදනම් කිහිපයක් පහත දැක්වේ

1.) හවුල් කරුවන් ට හවුල් කරුවන් වශයෙන් නොව වෙනත් ආකාරයකින් කරන ගෙවීම් ලාභ විසර්ජනයක් ලෙස නොසැලකෙන බැවින් ගුද්ධ ලාභය සෙවීමට අදාළ වියදමක් ලෙස සමකා ආදායම් ප්‍රකාශනයට හර කිරීම.

(උඳා - හවුල්කරුවකු ට ගෙවන ණය පොලී , හවුල්කරුවකු ට ගෙවන ණය පොලී)

2. හවුල් කරුවන් ට හවුල් කරුවන් වශයෙන් කටයුතු කිරීම නිසා ලැබෙන හෝ අය කරන දැක ලාභාලාභ විසර්ජන ගිණුමට ඇතුළත් කිරීම.

3. හවුල්කරුවන්ගේ යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ කරනු ලාභාලාභ විසර්ජන කෙනෙකුට ඇතුළත් කිරීම.

4. හවුල් ව්‍යාපාර ව්‍යාපාරයේ ව්‍යාපාර ලාභ ලාභ බෙදා ගැනීම පිළිබඳ කරනු ලාභාලාභ විසර්ජන ගිණුමට ඇතුළත් කිරීම.

5. හවුල් ව්‍යාපාරයේ ලාභාලාභ තීර්ණය කිරීම පිළිබඳ කරනු ආදායම ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම.

6. එකිනෙක හවුල්කරුවන් අතර සිදුවන ගැලපීම් විසර්ජන ගිණුම ඇතුළත් කිරීම.

( උඳාහරණ - එක් හවුල්කරුවකු තවත් හවුල්කරුවකු ගේ ලාභය සඳහා සහතික වීම, මියගිය හවුල්කරුවකු ට ලාභයෙන් කරන ගෙවීම.)

7. හවුල් ගිවිසුම තුළින් ඇතිවන ගෙවීම ලාභාලාභ විසර්ජන ගිණුම ඇතුළත් කිරීම.

(උඳා - සංචිත වලට වෙන් කිරීම.)

# හිඳුම්කිරීම්

ඉහත දක්වන ලද කරුණු වලින් පෙනී යන දෙයක් වන්නේ හවුල් ව්‍යාපාරයක ලාභය හවුල්කරුවන් අතර සාධාරණ බෙදාහීම සඳහා ප්‍රාග්ධන පොලී ගෙවීම, වේතන ගෙවීම, ගැනීම් පොලී අය කිරීම ආදි උපක්‍රම ද භාවිත කරන බවත් ඒ අනුව ලාභය විවිධ නම්වලින් වලින් හවුල්කරුවන් අතර බෙදානු බෙන බවයි.

එනම් ප්‍රාග්ධන පොලී, වේතන, කොමිස්, ඉතිරි ලාභය යනාදි ලෙස මෙහිදී ලාභාලාභ විසර්ජන ගිණුම ලාභාලාභ ගිණුමේ ම කොටසක් වුවද සමස්ත අයනාර ගිණුම හඳුන්වන්නේ වෙළඳ හා ලාභාලාභ ගිණුම වශයෙනි. විසර්ජන ගිණුම යන ගිර්ෂය ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය නොවේ.

## විසර්ජන ගිණුමේ ආකෘතිය

.....හවුල් ව්‍යාපරයේ

.....දිනෙන් අවසන් වර්ෂය සඳහා

ලාභාලාභ විසර්ජන ගිණුම

ගුද්ධ ලහ ප්‍රාග්ධන පොලිය A B C	XX XX XX	XXX	ගුද්ධ ලහය ගැනීම් පොලී A B C	XX XX XX	XXX
ඡ්‍යෙම ගිණුම් බැර ගේෂ පොලී A B					
කොමිස් A B	XX XX	XXX	ඡ්‍යෙම ගිණුම හර ගේෂ පොලී C		XX
සංචිත වලට මාරු කිරීම වේතන A B	XX XX		අලාභ කොටස් A B	XX XX	

# හිඳුම්කිල්නෝයේ

C	XX	XXX	C	XX	XXX
ලාභ කොටස්					
A	XX				
B	XX				
C	XX	XXX			
		XXX			XXX

හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම හා ජ්‍යෙගම ගිණුම පිළිබඳව

## ප්‍රාග්ධන ගිණුම

හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් කිහිප දෙනෙක සිරින නිසා එකක් හවුල් කරුවන් වෙනුවන් වෙන වෙනම ප්‍රාග්ධන ගෙන ගෙන අනුතිරු කුමයට පවත්වා ගැනීමයි. සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගිණුමේ නිර්සපාය වන්නේ හවුල්කරුවන් හා හවුල් ව්‍යාපාරය අතර ඇති දිගුකාලීන හෙවත් ස්ථාවර සම්බන්ධතාවයයි. ප්‍රාග්ධන ගිණුමේ යම් ගැලපුමක් කිරීම සඳහා සියලු අවශ්‍ය වේ.

හවුල් ගිවිසුම අනුව එක් එක් හවුල්කරු ප්‍රාග්ධනය වෙනුවන් යම් යම් නිශ්චිත ප්‍රමාණයක් ප්‍රමාණයන් මුදුලින් හෝ වෙනත් වත්කම් වලින් වෙන දායකය ඔහු නම්න් වන ප්‍රාග්ධන ගිණුමට බැර කෙරේ. බොහෝවේ හවුල්කරුවන් ප්‍රාග්ධනය ස්ථාවරව පවත්වා ගැනීමට කැමැත්තක් දක්වන බැවින් ප්‍රාග්ධන ගිනුම් වලට ගිණුම්වලට බැර කෙරෙන්නේ ප්‍රාග්ධනයට දායක වන ප්‍රමාණය පමණයි එවැනි විටක ඒවා ස්ථාවර ප්‍රාග්ධන ගිනුම් ලෙස හැඳින්වේ.

හවුල් කරුවන්ට විවිධ ස්ථාවර රූපයෙන් ලැබෙන ලාභයන්, ගැනීම් ප්‍රාග්ධන ගෙන වලට ඇතුළත් කිරීම බොහෝ විට සිදු හොවේ. එසේ ඇතුළත් කළ විට ප්‍රාග්ධන ගේෂ නිතර නිතර වෙනස් වන අතර ඔවුනට නිමි ලාභ කොටසට වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර ඉවත් කර ගැනීම නිතැතින්ම සිදුවේ. මෙහිදී අත්ත වශයෙන් සිදුවන්නේ ප්‍රාග්ධනයෙන් කොටසක් ඉවත් කර ගැනීමය. ලාභාලාභ බෙදාගැනීම, යෙදුවූ ප්‍රාග්ධනය මත නිර්ණය කෙරෙන අවස්ථාවක මෙමෙස ප්‍රාග්ධන ගිණුම්වල ගේෂ නිතර නිතර වෙනස් වීම හවුල්කරුවන් අතර නොයෙකුත් මතහේද ඇතිවිමට හේතු වන නිසා බොහෝ හවුල් ව්‍යාපාරවල ස්ථාවර ප්‍රාග්ධන ගිනුම් පවත්වාගෙන යයි.

මෙම අනුව හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය ගිණුම් පවත්වාගෙන යා හැකි ක්‍රම දෙකකි.

## 01. ප්‍රාග්ධනය ස්ථාවරව පවත්වාගෙන යාම

එකක් හවුල්කරු ප්‍රාග්ධනයට දායක දායකවීමට ගිවිසගන් ප්‍රමාණය (අතිරේක ප්‍රාග්ධනය ඇතුළත්ව) ප්‍රාග්ධන ගිණුමට බැර කර ඒ ප්‍රමාණය ස්ථාවරව පවත්වාගෙන යාමයි. එවැනි විටෙක හවුල් කරුවන් වෙනුවෙන් ලෙස ජ්‍යෙෂ්ඨ ගිණුම් පවත්වා ගත යුතුය.

## 02. ප්‍රාග්ධනය වෙනස්වන ස්වර්ශපයෙන් පවත්වාගෙන යාම.

හවුල්කරුවන්ගේ සියලු නිමිකම් එ නිමිකම් එනම් ලාභ කොටස් ගැනීම් ආදියද ප්‍රාග්ධන ගිණුම් සටහන් කිරීම හා එමගින් ප්‍රාග්ධන ගිණුමේ ගේජය උච්චාවචනය වීමට ඉඩහැරීම මෙයින් අදහස් කෙරේ. එවැනි විටෙක හවුල් කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ගිණුම් ප්‍රාග්ධන නොකෙරේ.

සාමාන්‍යයෙන් ස්ථාවර ප්‍රාග්ධන ගිණුමට ගිනුමට ඇතුළත් කෙරෙන අයිතමයන්.

1. වියාපාරයක් ආරම්භ කරන විට ප්‍රාග්ධනය වෙනුවන් දායක වන ප්‍රමාණය

2. පසු අවස්ථා වලදී යොදන අතිරේක ප්‍රාග්ධනය

3. විශේෂ එකගතාවයක් මත ප්‍රාග්ධනය ආපසු ගැනීම

4. ප්‍රාග්ධන ලාභ හා ප්‍රාග්ධන ලාභ

(සමහරවිට ප්‍රාග්ධන ලාභ අලාභ ද ජ්‍යෙෂ්ඨ ගැලපීමට එකිනෙක විය හැක.)

මෙම අනුව ප්‍රාග්ධන ගිණුම් වලට හර හා බැර කෙරේ.

01. ප්‍රාග්ධන ස්වභාවයෙන් යුතු හවුල්කරුවන් ව හවුල් ව්‍යාපාරයෙන් අය විය අයවිය යුතු ද්‍රා බැර කිරීම .

ලදාහරණ - අතිරේක ප්‍රාග්ධනය, ප්‍රාග්ධන ලාභ

02.) හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාරයට අය විය අයවිය යුතු පාගන ස්වභාවයේ අයිතම හර කිරීම.

( ලදාහරණ - ප්‍රාග්ධනය ඉවත් කිරීම, ප්‍රාර්ථනා අලාභ, වත්කම් පවරා ගැනීම )

# හිඹුම්කිල්ණය

හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධන ගේජ ස්ථාවරව පවත්වාගෙන යන්නේ කුමක් නිසාද?

1. ගිවිසගත් ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන්ගේ වේනත ප්‍රාග්ධන පොලි, ලාභ කොටස්, ගැනීම් ආදිය ප්‍රාග්ධන ගිණුම් වල ඇතුළත් කළමනාන් හවුල්කරුවන් ලාභ වගයෙන් ඔවුන්ට හිමි ප්‍රමාණය වඩා ඉවත් කරගත හැකිය.
2. ආයෝජිත ප්‍රාග්ධන කුමයෙන් අඩුවීම, ව්‍යාපාරයේ පැවැත්මට අතිතකර ලෙස බලපාදි.
3. ලාභාලාභ බෙදාගැනීම යෙදු යෙදුවූ ප්‍රාග්ධනය මත තීරණය වන අවස්ථාවක ප්‍රාග්ධන ගිණුම්වල ගේජ නිතර වෙනස් වීම හවුල්කරුවන් අතර මතභේද ඇතිවිමට හේතු වේ.

## ප්‍රාග්ධන ගිණුමේ ආකෘතිය

### ප්‍රාග්ධන ගිණුම

දින	විස්තරය	ඡ. ප.	A	B	C	දින	විස්තරය	ඡ. ප.	A	B	C
	ප්‍රාග්ධනය අභ්‍ය ගැනීම ප්‍රාග්ධනය ලාභ කිරීතිනාමය  අවසාන ගේ / පා		X	X	X		ආරම්භක ගේපය අමතර ප්‍රාග්ධනය කිරීති නාමය ප්‍රාග්ධන ලාභ		X	X	X
			X	X	X				X	X	X
			X	X	X				X	X	X
			X	X	X				X	X	X
			<u>X</u>	<u>XX</u>	<u>XX</u>				<u>XX</u>	<u>XX</u>	<u>XX</u>
			<u>X</u>				ගේ / ඉ		<u>X</u>	<u>X</u>	<u>X</u>

## ඡංගම ගිණුම්

ස්ථාවර ප්‍රාග්ධන ගිණුම පවත්වාගෙන යන අවස්ථාවේදී හටුල්කරුවන්ගේ ප්‍රාග්ධන පොලි, ලාභාලාභ කොටස්, ගැනීම් පොලි, ආදිය හටුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම ගැලපිය නොහැක. එම නිසා එවැනි අයයන් ඇතුළත් කිරීමට ප්‍රාග්ධන ගිණුමට අමතරව එක් එක් හටුල් කරුවන් වෙනුවෙන් පවත්වා ගන්නා පොදුගලික ගිණුම, ඡංගම ගිණුමයි.

එනම් ප්‍රාග්ධන ගේ ස්ථාවරව පවත්වාගෙන යන පවත්වාගෙන යන අවස්ථාවේදී හටුල් ව්‍යාපාර යන් හටුල්කරුවන් අතර සිදුවන ගනුදෙනු සටහන් කෙරෙන ගිණුම ඡංගම ගිණුම මෙය හැඳින්වේ.

මෙම ඡංගම ගිණුමෙන් නිර්පත්‍ය කෙරෙන්නේ හටුල්කරුවන් හා හටුල් ව්‍යාපාරය අතර ඇති කෙටි කෙටිකාලීන සහ ක්‍රියාකාරීන්වයෙන් ඇතිවන නිතර වෙනස් වන්නාවූ සම්බන්ධතාවයයි. මෙවා ද එකක් හටුල්කරුවා වෙනුවෙන් අනුතිරු ක්‍රමයට පවත්වා ගනු බඩි නමුත් ඡංගම ගෙන ගිණුම්වල ඇති කරන ගැලපීම් තනි හටුල් කරුවන්ගේ කැමැත්ත මත නිර්ත්‍ය කළ හැකිය.

සාමාන්‍ය ප්‍රාග්ධන ගිණුම වල ඇතුළත් ඇතුළත් නොකළ යුතු හටුල්කරුවන් ට අඛාල ඉතිරි සියලු අයයන් එනම් ප්‍රාග්ධනය යෙදීමට අමතරව හටුල්කරුවන් ව්‍යාපාරය සම කරන අනෙකුත් ගණුදෙනු හා ගනුදෙනු හා හටුල්කරුවන්ගේ ලාභාලාභ ගැනීම් ආදිය ඡංගම ගිණුමට සටහන් කෙරේ.

ල් අනුව ඡංගම ගිණුම වලට පහත අයයන් ඇතුළත් කෙරේ.

1. හටුල් ව්‍යාපාර විසින් හටුල්කරුවන් ට ගෙවිය යුතු නමුත් ඔහුට මුදලින් ගෙවා නැති ගෙවිය යුතුව ඇති වටිනාකම් ඡංගම ගිණුමට බැර කිරීම.

උඳාහරණ - ගෙවිය යුතු ප්‍රාග්ධන පොලි, වේතන, කොමිස්, ණය පොලි, ගෙවල් කුලී දීමනා

2. හටුල් කරුවන්ගෙන් හටුල් ව්‍යාපාරයට අය අය විය යුතු නමුත් මුදලින් නොලැබුණු අයයන් ඡංගම ගිණුමට හර කිරීම.

(උඳාහරණ - ගැනීම්, ගැනීම් පොලි, අභාන, හටුල්කරු ට ව්‍යාපාරය දී ඇති නාය සඳහා පොලි.)

මෙහිදී හටුල්කරුවන්ගේ ඡංගම ගිණුම්වල හර ගේ හෝ බැර ගේ නිර්පත්‍ය විය හැක. එහි හර ගේ ජ්‍යෙෂ්ඨයන් මගින් දැක්වෙන්නේ හටුල්කරුවා ට නිමි ලාභ කොටස් ඉක්මවා ව්‍යාපාරයෙන් ඔහු ආපසු ගෙන ඇති මුදල් ප්‍රමාණය වන අතර බැර ගේ ජ්‍යෙෂ්ඨය මගින් දැක්වෙන්නේ ඔහුට නිමි ලාභයෙන් ව්‍යාපාරය තුළ ඉතිරිව ඇති ප්‍රමාණයයි.

බොහෝව් ලාභාලාභ විසර්පන ගිණුම හරභා බැර වන අයතන වල ද්වීන්ව සටහන තබනුයේ මෙම ඡංගම ගිණුමටය.

# හිඹුම්කිල්නෝයේ

ප්‍රාග්ධන ගිණුම් වලට අමතරව වෙනම ජ්‍යෙෂ්ඨ ගිණුම් පවත්වාගැනීම.

හවුල්කරුවන් බොහෝවේ එක් එක් හවුල් කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ගිණුම් බැගින් පවත්වා ගැනී මෙහි මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ගේ ස්ථාවරව තබා ගැනීමයි. ඊට අමතරව තවත් අරමුණාක් වන්නේ ව්‍යාපාරය එදිනීන් කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට හවුල්කරුවන් ව්‍යාපාරය ආපසු ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ලබා ගැනීමයි.

## ජ්‍යෙෂ්ඨ ගිණුමක ආකෘතිය

	A	B	C		A	B	C
ආරම්භක ගේඟය					XX	XX	XX
ගැනීලි	XX	XX	XX		XX	XX	XX
ජ්‍යෙෂ්ඨ ගිණුම හර ගේඟ					XX	XX	XX
පොලි	XX	XX	XX		XX	XX	XX
අලාහ කොටස්	X		X		XX	XX	
ගැනීලි පොලි		X			XX		XX
ගෙවූ ප්‍රාග්ධන							
පොලි / ගෙවී වේනන	X	X					
ගේඟය ගේ/පා		XXX	XXX	අවසාන ගේ/පා	XX		
	<u>XXX</u>	<u>XXX</u>	<u>XXX</u>		<u>XXX</u>	<u>XXX</u>	<u>XXX</u>
ගේඟය ඉ/ගේ	XXX			ගේඟය ඉ/ගේ		XXX	XXX

## ජ්‍යෙෂ්ඨ හා ප්‍රාග්ධන ගිණුම් අතර වෙනස්කම්

- ප්‍රාග්ධන ගිණුම හවුල්කරුවන්ගේ සියලු හිමිකම් වාර්තා කරන ගිණුමක් වන අතර ජ්‍යෙෂ්ඨ හවුල්කරුවන්ගේ ලාභ හා වෙනත් ඉපයුම් වාර්තා කරන ගිණුමක් වේ
- ජ්‍යෙෂ්ඨ ගිණුම් පවත්වා ගන්නා අවස්ථාවක ප්‍රාග්ධන ගිණුම් තුළ ස්ථාවර ස්කන්ධය නිර්සපණය කරන අතර ජ්‍යෙෂ්ඨ ගිණුම් තුළ විවෘත හිමිකම් දැක්වේ.

- ප්‍රාග්ධන ගිනුම් තුළ කරනු ලබන ගැලපීම කදි සියලු හවුල්කරුවන්ගේ එකගතාවය අවශ්‍ය වන අතර ජ්‍යෙෂ්ඨ ගිනුම්වල ගැලපුම් කිරීම අඟාල හවුල්කරුවන්ගේ හවුල් කරුවන්ගේ අනිමතය පරිදි කළ හැක.
- ජ්‍යෙෂ්ඨ ගිනුම්වල හර හෝ බැර ගේෂයක් නිර්සපතාය විය හැකි අතර ප්‍රාග්ධන ගිනුම් වල නිතර බැර ගේෂයක් නිර්සපතාය වේ.

## හවුල්කරුවන්ගේ ගැනීම් ගිනුම

හවුල්කරුවන් සිය පොදුගැලික ප්‍රයෝග්‍යනය සඳහා ව්‍යාපාරය ලබාගන්නා මුදල් හා භාණ්ඩවල විටිනාකම ගැන එමෙස හැඳුන්වේ.

හවුල්කරුවන් විවිධ අන්දමින් ගැනීම් සිදු කරනු ලැබිය හැකි අතර එහිදී අඟාල වන ද්‍රීවිත්ව සටහන පහත දැක්වේ.

### 01. මුදල ගැනීම

ගිනුම	හර
මුදල ගිනුම	බැර

### 02.) භාණ්ඩ ගැනීම

(පිරිවය සිදුවන විට)

ගැනීම් ගිනුම	හර
ගැනුම් ගිනුම	බැර

### 03. භාණ්ඩ ගැනීම

(පිරිවයට වැකි මිලකට සිදුවන විට.)

ගැනීම් ගිනුම	හර
විකුණුම් ගිනුම	බැර

04.) ව්‍යාපාරය දේපල නාවිතා කිරීම.

ගැනීම් ගිණුම

හර

ආදායම් ගිණුම

බර

05. සේවා ගැනීම්

ගැනීම් ගිණුම

හර

සේවා ආදායම් ගිණුම බර

## හවුල්කරුවන්ගේ ණය ගිණුම

හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව හවුල් ව්‍යාපාරයට ණය හෝ අත්තිකාරම් වශයෙන් සපයන මුදල් ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම්වලට බර නොකර ඒ ඒ හවුල්කරුවන් නම් වූ ණය ගිණුමට බර කළ යුතුය. මෙම හවුල් ව්‍යාපාරය බාහිර වශයෙහි යටතේ එහි විශේෂ ගිණුමකි.

1890 හවුල් ආදා පනත අනුව හවුල් ව්‍යාපාරයක් ඔවුන්ගේ ප්‍රාග්ධනය ආපසු ගෙවීමට පෙර ඔවුන්ගේ ණය භා අත්තිකාරම් ආපසු ගෙවිය යුතු නිසා මෙම ණය ගිණුම වෙනම පවත්වාගෙන යාම වැදුගත් වේ. (මේ හවුල්කරුවන්ගේ නිමිකම් නොවේ.) මෙම ණය භා අත්තිකාරම් පොලිය පිළිබඳව හවුල් ගිවිසුමේ සඳහන් වන්නේ නම් එයද එය ද නැතිනම් හවුල් ආදා පනතේ (24) වන වගන්තිය අනුව (5%) වර්ෂ වාර්ෂික පොලියක් ගෙවිය යුතුය.

මෙම ණය පොලිය වාර්තා කරන්නේ,

෫ය පොලි ගිණුම

හර

ප්‍රංගම ගිණුම

බර

## කිරීතිනාමය

කිරීති නාමය යනු ක්‍රමක්ද?

පවත්නා කිසියම් ව්‍යාපාරයක් සමස්ත ඒකකයක් ලෙස උපලබිදි කිරීමේදී ලැබෙන ඉදෑද වටිනාකමෙන් ව්‍යාපාරය වත්කම් වෙන වෙනම උපලබිදි කර ලැබෙන ඉදෑද වටිනාකමීන් අඩු කළ පසු ලැබෙන අගයයි.

මෙහිදී ව්‍යාපාරය එකවර අචවර කිරීමෙන් ලැබෙන ඉදෑද වටිනාකම එය කොටස් වශයෙන් අචවර කිරීමෙන් ලැබෙන ඉදෑද වටිනාකමට වඩා වැඩිය.

# හිංේම්කිල්නෝයේ

එහිදී ගුද්ධ වට්නාකම ලෙස සලකන්නේ වත්කම් උපලබ්ධ පට ලැබෙන අගයෙන් වගකීම් අඩු කළ පසු ලැබෙන වට්නාකමයි.

මේ අනුව ව්‍යාපාරයක කිරීතිනාමය නිවැරදිවම හඳුනා ගත හැක්කේ ව්‍යාපාරය ඇස වර් කරන දිනයේ දිනයේදිය.

නමුත් හවුල් ව්‍යාපාරයක හිමිකාරීත්වය වෙනස් වන ඉහත සඳහන් අවස්ථා වලදී කිරීතිනාමය හඳුනා ගැනීමට අවශ්‍ය වන අතර එහිදී ඇස්තමේන්තු ගත ඇස්තමේන්තුගත කිරීති නව වට්නාකමක් සැලකිල්ලට ගැනේ.

## කිරීතිනාමය ඇස්තමේන්තු කිරීම යනු කුමක්ද?

කිසියම් ව්‍යාපාරයකට කිසියම් දිනයක දී පවත්නා කිරීතිනාමය කොපමතාද යන්න මූල්‍යමය වගයෙන් මැන දැක්වීම කිරීතිනාමය ඇස්තමේන්තු කිරීම නම් වේ.

## ගිණුම් ගත කරන කිරීතිනාමය

ඇස්තමේන්තු කළ මුළු කිරීතිනාමය \*\*\*\*\*

අඩු කළා: පොත් වල දැක්වෙන කිරීතිනාමය \_\_\_\_\_ (\*\*\*\*\*)

පොත් වල නොදැක්වෙන කිරීතිනාමය \*\*\*\*\*

## නිදුසුන

හවුල් ව්‍යාපාරයක තක්සේරු කළ මුළු කිරීතිනාමය අගය රු.150 000 කි.

පහත සඳහන් එක් එක් අවස්ථාවේ ගිණුම් වල ගැලුපිම් කළ යුතු කිරීතිනාමය අගය ගණනය කරන්න.

1. දැනට කිරීතිනාමය ගිණුමේ ගේෂය ලෙස රු.60 000 ක ගේෂයක් පවතී නම්,
2. දැනට කිරීතිනාමය ගිණුමේ ගේෂය ලෙස රු. 150 000 පවතී නම්,
3. කිරීතිනාමය ගිණුමක් දැනට පොත් වල නොමැති නම්,
4. කිරීතිනාම ගිණුමේ ගේෂය ලෙසට දැනට රු. 190 000 ගේෂයක් පවතී නම්,

	1	2	3	4
ඇස්තමේන්තු කළ මුළු කිරීතිනාමය	150 000	150 000	150 000	150 000
අඩු කළා: පොත් වල දැක්වෙන කිරීතිනාමය	60 000	150 000	-	190 000
පොත් වල නො දැක්වෙන කිරීතිනාමය	90 000	-	150 000	(40 000)

(ගිණුම් ගත කළ යුතු කිරීතිනාමය)

## නව හවුල්කරුවකු බදාවා ගැනීම

නව හවුල්කරුවකු ව්‍යාපාරයට බදාවා ගැනීමේ දී ඒ සමග බලපෑමට ලක් වන මූලික කරුණු කිසේයකි.

1. පැවති ව්‍යාපාර සම්බන්ධතාව අනෝසි වී නව ව්‍යාපාර සම්බන්ධතාවක් ඇති වේ.
2. පැරණි හවුල් ගිවිසුම අනෝසි වී නව හවුල් ගිවිසුමක් බිජි වේ.
3. පැවති ලහ අනුපාතය අනෝසි වී නව ලහ අනුපාතයක් ඇති වේ.
4. සටහන් තොටු වත්කම් සම්බන්ධයෙන් ගැලපුම් කිරීමට සිදු වේ.

## නව හවුල්කරුගේ ලාභ කොටස

පවත්වා ගෙන යන හවුලකට නව හවුල්කරුවකු බදාවා ගැනීම නිසා පැරණි හවුල්කරුවන් සියල්ල ගේම හෝ කිතිප දෙනෙකුගේ හෝ එක් අයෙකුගේ ලාභ කොටස කොටස අඩුවේ. එම තන්ත්වය නව හවුල්කරුවා වෙනුවෙන් පැරණි හවුල්කරුවන් විසින් ලාභය කැප කිරීමක් ලෙස සැරලකේ.

එසේ ලාභ කැප කළ ආකාරය (අනුපාතය) පිළිබඳව විශේෂ එකගතාවක් තොමැති විට පැරණි ලහ අනුපාතයට අනුව ලාභ කොටස් කැප කරන බව අදහස් කෙරේ.

## නව හවුල්කරුවකු බදාවාගැනීමේදී කිරීතිනාමය ගැලපීම

හවුල් ව්‍යාපාරයකට නව හවුල්කරුවකු බදාවා ගැනීනා දින දී සටහන් තොටු කිරීතිනාමයක් පැවතුණාහොත් එයින් නිර්පත්‍ය වන්නේ සටහන් තොටු ලාභයක් හෝ අලාභයක හවුල්කරු බදාවා ගැනීනා දිනට ඇති සටහන් තොටු ලාභ උපය ඇත්තේ පැරණි ලාභ අනුපාතයට අනුව පැරණි හවුල්කරුවන් විසිනි. ඒ නිසා නව හවුල්කරු බදාවා ගැනීනා දින දී එදිනට ඇති තොටු කිරීතිනාමය පිළිබඳව ගැලපුම් සිදු කළ යුතුය.

## නව හවුල්කරුගේ කිරීතිනාමය කොටස

කිරීතිනාම ඉපයෝගීමට දායක තොටු හවුල්කරුවකු හවුල් ව්‍යාපාරයට බදාවා ගැනීමේදී එම හවුල්කරුවා ට අයන් වන කිරීතිනාම කොටසයි.

හවුල්කරුවකු බදාවා බදාවාගැනීමේදී කිරීතිනාමය ගැලපුම් කරන කුම දෙකකි.

1. කිරීතිනාමය පොත්වල පෙන්වීමේ කුමය

# හිංේම්කිල්නෝයේ

මෙහිදි සිදු වන්නේ නව හවුල්කරු බඳවා ගන්නා දිනට ඇති සටහන් නොවූ කිරීතිනාමය පොත් වල ඇතුළත් කොට කිරීතිනාමයේ මුළු වටිනාකමින් කිරීතිනාම ගිණුමක් පොත්වල පවත්වා ගැනීමයි.

මෙසේ මුළු කිරීතිනාම අයය පොත් පොත්වලට ඇතුළත් කළ විට තැවත ඉදිරි අවස්ථාවකදී කිරීතිනාමය සම්බන්ධයෙන් පොත් වල වාර්තා කිරීමට අවශ්‍ය වන්නේ නව හිමිකාරිත්වය යටතේ උපයන ලද කිරීතිනාමය පමණි.

## 2. කිරීතිනාම පොත්වල නො පෙන්වීමේ ක්‍රමය

මෙහිදි සිදුවන්නේ හවුල්කරු බඳවා ගන්නා දිනට ඇති සටහන් නොවූ කිරීතිනාමය පොත් වලට නොගන්නා අතර ඒ හේතුවෙන් ඇතිවන අවාසි හෝ වාසි වෙනුවෙන් ගැලපුම් කිරීමයි.

ඒ අනුව පැරණි හවුලේ සටහන් නොවූ කිරීතිනාමය ඉදිරියේදී පොත්වල වාර්තා වීම හේතුකොටගෙන ඉදිරියේදී වාසියක් සැලසෙන හවුල්කරුවන් විසින් ඉදිරියේදී අවාසියක් සැලසෙන හවුල්කරුවන් ට කිසියම් වන්දි මුදුලක් ගෙවනු බඩන ආකාරයට කිරීතිනාමය සම්බන්ධයෙන් ගැලපුම් සිදු කරනු ලැබේ.

විශේෂයෙන් මෙහිදි පැරණි හවුලේ කිරීති නාමයෙන් නව හවුල්කරුවා ව සැලසෙන වාසිය වෙනුවෙන් නව හවුල්කරුවා විසින් පැරණි හවුල්කරුවන් ව කිසියම් වන්දි මුදුලක් ගෙවනු ලැබේ.

ඒ අනුව නව හවුල්කරු විසින් පැරණි හවුල්කරුවන් ව කෑප කළ අනුපාතය යටතේ වන්දි ගෙවනු ලැබේ.

## නව හවුල්කරු රැගෙන එන ප්‍රාග්ධනය හා කිරීතිනාමය සඳහා වන මුදල් ගිණුම් තැබීම

මෙහිදි දක්නට ලැබෙන්නේ නව හවුල්කරුවා විසින් ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කරන මුදල තුළ කිරීති නාමය වෙනුවෙන් ද වටිනාකමක් ඇතුළත් වන බවයි.

නව හවුල්කරු රැගෙන එන කිරීතිනාමය සහ ප්‍රාග්ධන මුදල් වලට අදාළව මෙහි දී පහත පියවරයන් අනුගමනය කෙරේ.

## 1. නව හවුල්කරු රැගෙන එන මුළු මුදල සටහන් කිරීම

මුදල් පොත - හර

නව හවුල්කරුගේ ප්‍රාග්ධන ගිණුම

## 2. කිරීතිනාමය ගැලපීම

# හිංේම්කිල්නෝයේ

- මුළු කිරීතිනාමය ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීම

සියලු හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම - හර (නව අනුපාතය)

පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම (පැරණි අනුපාතය)

- නව හවුල් කරුවාගේ කිරීතිනාම කොටස පමණක් ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීම.

නව හවුල් කරුණගේ ප්‍රාග්ධන ගිණුම - හර

පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම (කැප කළ අනුපාතය)

## හවුල්කරුවන් ඉවත් වීම

පවත්වා ගෙන යන හවුල් ව්‍යාපාරයකින් කිසියම් හවුල්කරුවකු විග්‍රාම යාම, කිසියම් හවුල්කරුවකුගේ මර්ණය සිදුවීම යනාදි තත්ත්වයන් හවුල්කරුවන් ඉවත් වීම ලෙසට සැලකිල්ලට ගනී.

අවධානය යොමු කළ යුතු කරුණු දෙකකි

1. විග්‍රාම යන හවුල්කරුගේ බුදුලය ගණනය කිරීම.

2. විග්‍රාම යන හවුල්කරුගේ බුදුලය නිදහස් කිරීම

ව්‍යාපාරයකින් විග්‍රාම ගන්නා හවුල්කරුවකු ගේ බුදුලය තුළ සාමාන්‍යයෙන් ඇතුළත් වන මූලික අයිතම කිහිපයකි.

1. එම හවුල්කරු ගේ ප්‍රාග්ධන ගේෂය

2. එම හවුල්කරු ගේ ජ්‍යෙෂ්ඨ ගිණුමේ ගේෂය

3. හවුල්කරු ඉවත් වන දිනට වත්කම් හා වගකීම් ප්‍රත්‍යාගණනයක් සිදු කළේ නම් එම ප්‍රත්‍යාගණන ලාභයෙන් හෝ අලාභයෙන් ඉවත් වන හවුල්කරුවාට අදාළ කොටස

4. හවුල්කරු ඉවත් වන දින දී ව්‍යාපාරයෙහි නො බෙදු ලාභ කිසිවක් පවති නම් එයින් ඉවත් වන හවුල්කරුවා ට අදාළ කොටස.

## ඉවත් වන හවුල් කරුවාගේ ලාභ කොටස

හවුල් ව්‍යාපාරයකින් හවුල්කරුවකු ඉවත් වූ විට එම ඉවත් වූ හවුල්කරු ගේ ලාභ කොටස එනැත් සිට ඉතිරි හවුල්කරුවන් අතර බෙදු යයි.

විශේෂයෙන් ඉවත්වන හවුල්කරු ගේ ලාභ කොටස ඉතිරි හවුල්කරුවන් ට නුත්ති විදිමේ වාසිය සැලයේ. විසේ ඉවත් වන හවුල් කරුගේ ලාභ කොටස ඉතිරි හවුල්කරුවන් අතර බෙදු යන ආකාරය දැක්වෙන අනුපාතය නුත්ති අනුපාතය ලෙස හැඳුන්වේ.

සාමාන්‍යයෙන් කිසියම් විශේෂීත එකගතාවයකට පත් වී නොමැති නම් එම ඉවත්වන හවුල්කරු ගේ ලහ කොටස ඉතිරි හවුල්කරුවන් විසින් තුක්ති විදිනු බෙන්නේ ඔවුන්ගේ පැරණි ලහ අනුපාතය අනුපාතයට අනුවය.

## ඉවත්වන හවුල් කරුවාගේ කිර්තිනාම කොටස

හවුල් ව්‍යාපාරයක කිර්තිනාමය ඉපයෝග දායක වූ හවුල්කරුවකු හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වන විටකදී එම හවුල්කරු ට අයන් වන කිර්තිනාම අයය ඉවත්වන හවුල්කරුගේ කිර්තිනාම කොටස ලෙස සැලකේ.

ඉවත් වන හවුල්කරුගේ බුදුලය ගණනය කිරීමේදී ඉවත් වන හවුල්කරුවාගේ කිර්තිනාම කොටස සැලකිල්ලට ගත යුතුය.

## හවුල්කරුවකු ඉවත්වීමේදී කිර්තිනාමය ගැලපීමේ අභ්‍යන්තරය

හවුල්කරුවකු විශාල ගෙන්නා දිනක දී එම හවුල් ව්‍යාපාරයේ කිර්ති නාමය සටහන් නොවූ අයයක් පැවතුනා හොත් එම සටහන් නොවූ කිර්තිනාමය ඉවත්වන හවුල්කරුවා ද ඇතුළුව සියලු හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් උපයාගෙන තිබේ.

මේ නිසා හවුල්කරුවකු විශාල ගෙන්නා දිනකදී පවත්නා කිර්තිනාමය ගැලපුම් කිරීම තුළින් ව්‍යාපාරය වත්කම් වලට අති හිමිකම නිසි පරිදි හවුල්කරුවන් ට බෙදා දී විශාල දී විශාල ගෙන්නා හවුල්කරුගේ නියම හිමිකම ගණනය කිරීමට අපේක්ෂා කෙරේ.

විශාල ගැනීමේදී කිර්තිනාමය සම්බන්ධයෙන් ගැලපුම් කිරීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රධාන ගැලපුම් කුම දෙකකි.

1. කිර්තිනාමය පොත්වල පෙන්වීමේ කුමය
2. කිර්තිනාමය පොත් වල නො පෙන්වීමේ කුමය

## කිර්තිනාමය පොත්වල නොපෙන්වීමේ කුමය

මෙහිදී සිදු වන්නේ විශාල ගෙන්නා හවුල් කරුගේ කිර්තිනාම කොටස වෙනුවෙන් එම කිර්ති නාමය කිර්ති නාමය තුක්ති විදිනු බෙන ඉතිරි හවුල්කරුවන් විසින් ඉවත් වන හවුල්කරුවා ට කිසියම් මුදුලක් ගෙවන ලෙසට කිර්තිනාමය ගැලපුම් කිරීමයි.

එනම් හවුල්කරු විශාල ගෙන්නා දිනයේ දී කිර්තිනාමය පොත් වලට නො ගෙන්නා අතර එසේ කිර්තිනාම පොත් වලට නො ගෙන සිටීම හේතුවෙන් ඇතිවිය හැකි අනාගත වාසි හෝ අවාසි වෙනුවෙන් නිසි ගැලපුම් කරනු ලැබේ.

ප්‍රධාන කුම දෙකකි.

- මුළු කිරීතිනාමය පදනම් කර ගෙන ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීම
- ඉවත් වන හවුල් කරගේ කිරීතිනාම කොටස පදනම් කරගෙන ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීම

## හවුල් ව්‍යාපාරයක හිමිකාර්ත්වය වෙනස්වීම් මත ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම

1. ගිණුම කාලසීමාවක ආරම්භයේ දී හිමිකාර්ත්වය වෙනස් වීම

2. ගිණුම කාලසීමාවක අවසානයේ දී හිමිකාර්ත්වය වෙනස් වීම

3. ගිණුම කාල සීමාව අතරමැදුදී හිමිකාර්ත්වය වෙනස් වීම

ගිණුම වර්ෂයේ ලාභාලාභ විසර්පන කරන විට,

- ගිණුම වර්ෂය ආරම්භයේ දී හිමිකාර්ත්වය වෙනස් වී ඇත්තාම එම වර්ෂයේ ලාභ විසර්පනය කළ යුත්තේ නව හවුල් ගිවිසුමේ කොන්දේසිවලට අනුකූලව ය.
- ගිණුම වර්ෂය අවසානයේ දී හිමිකාර්ත්වය වෙනස් වී ඇත්තාම එම වර්ෂයේ ලාභලාභ විසර්පනය කළ යුත්තේ පැරණි හවුල් ගිවිසුමේ කොන්දේසි වලට අනුකූලවය.

ගිණුම කාල සීමාව අතරතුර දිනයකදී ව්‍යාපාරය හිමිකාර්ත්වය වෙනස් වී ඇත්තාම එම වර්ෂයේ ලාභාලාභ,

- හිමිකාර්ත්වය වෙනස් වීමට පෙර කාල සීමාවේ ලාභලාභ සහ
- හිමිකාර්ත්වය වෙනස් වීමෙන් පසු කාල සීමාවේ ලාභලාභ මෙස

වර්ග කොට හඳුනාගත යුතු ය.

එහිදි,

- පෙර කාල සීමාවේ ලාභ ලාභ, පැරණි හවුල් ගිවිසුමට අනුව ද
- පසු කාල සීමාවේ ලාභලාභ, නව හවුල් ගිවිසුමට අනුකූලවද බෙඳා වෙන් කළ යුතුය.

## නව හවුල්කරුගේ ප්‍රාග්ධන ආයෝජනය

1. හවුල්කරු තම ප්‍රාග්ධනය සඳහා මුදුල් හෝ වෙනත් වත්කම් ව්‍යාපාරයට ආයෝජනය කිරීම එවිට හවුල් ව්‍යාපාරයේ මූල් ප්‍රාග්ධනය වැඩි වේ.

මුදුල් හෝ වත්කම් ගිණුම - හර

### නව හවුල් කරුගේ ප්‍රාග්ධන ගිණුම

2. නව හවුල්කරු තම ප්‍රාග්ධනය පැරණි හවුල්කරුවන්ගෙන් මිලදී ගැනීම මෙහිදී ව්‍යාපාරය මූල් ප්‍රාග්ධනය වැඩිවිමක් සිදු නොවේ.

එවිට නව හවුල්කරුවා විසින් සිය ප්‍රාග්ධනය වෙනුවෙන් පැරණි හවුල්කරුවන් ට පොදුගලිකව ගෙවීම කොට තම ප්‍රාග්ධනය පැරණි හවුල් කරුවන්ගෙන් මළ දී ගැනීමයි.

ප්‍රාග්ධනය ලබා දෙන පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම - හර

### නව හවුල්කරුගේ ප්‍රාග්ධන ගිණුම

#### අභ්‍යාස

අමල්, කමල් හා විමල් පිළිවෙළත් ලභාලාභ 3:2:1 යමන අනුපාතයට බෙදා ගන්නා හවුල්කරුවේ වූහ.

හවුල් ගිවිසුම් අනුව අමල් වර්ෂයකට රු. 100,000 වැටුපලක් දෙ අතර ප්‍රාග්ධනය මත වර්ෂයකට 10ක පොලියක් හවුල්කරුවන් සියල්ලටම නිමිවේ. සැමවර්ෂයකම දෙසැම්බර් 31 දිනට හවුල් ව්‍යාපාරයේ ගිණුම සකස් කරනු ලැබේ.

2021 ජනවාරි 01 දින අමල් විශාල ගත් අතර පහත් කොන්දේසි වලට එකා විය.

- ව්‍යාපාරයේ එක් මෝටර් රථයක් රු 40,000 ක අගයකට අමල් විසින් පවතා ගන්නා ලදී. මෙය 2020 ජන 01 දින රු 80,000කට මිලදී ගන්නා ලද්දකි.
- අමල් විශාල යාමේදී ඔහුට ගෙවියයුතු වටිනාකම නාය ගිණුමකට මාරු කළ යුතු අතර ඒ සඳහා වාර්ෂිකව 10ක පොලියක් ගෙවිය යුතුය.
- කිරීතිනාමය රු: 200,000 කට අගය කළ යුතුය. එහෙත් මෙය පොත් වල වාර්තා නොකළ යුතුය.

## හිඳුම්කිවර්ණය

\* අමල් විනුම ගැනීමෙන් පසු කමල් හා විමල් පහත සඳහන් කොන්දේසි මත විසජාරය කරගෙන යා යුතුය.

- ලාභලාභ සම සමව බෙදා ගත යුතුය
- 2021 ජන: 01 දිනට ඔවුන්ගේ පාඁධන ගිණුම් වල ගේ රු: 200,000ක් බගින් වනස් සකස් කළ යුතුය.මේ සඳහා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ගිණුම් වලට හෝ ජ්‍යෙෂ්ඨ ගිණුමෙන් මාරු කිරීම් කළ යුතුය.
- අමල් විසින් ඉටු කරන ලද කාර්යයන් කමල් හා විමල් විසින් බෙදා ගත යුතු වන අතර ඒ සඳහා කමල්ට වාර්ෂිකව රු :70,000 ක වැවුපක්ද විමල්ට වාර්ෂිකව රු: 30,000 ක වැවුපක්ද ලබා යුතුය.

ඉහත සඳහන් ගැලුපිම් කිරීමට පෙර 2021 දෙසැ:031 දිනට පෙර උප්‍රවා ගත් ගේ පිරික්සුම පහත පරිඵ සඳහන් වේ

	භර රු	බර රු
පාඁධන ගිණුම්		
අමල්	300,000	
කමල්	175,000	
විමල්	150,000	
ප්‍රාග්ධන ගිණුම් 2021.01.01		
අමල්	50,000	
කමල්	30,000	
විමල්	60,000	
යන්තු හා පිරියන පිරිවැයට	460,000	
මෝටර් රථ පිරිවැයට	400,000	
කාර්යාල උපකරණ පිරිවැයට	280,000	
ක්ෂය සඳහා වෙන් කිරීම 2021.01.01		
යන්තු හා පිරියන	100,000	
මෝටර් රථ	120,000	
කාර්යාල උපකරණ	80,000	
තොගය 2021.01.01	80,000	
ත්‍යාගැනීයෝ	50,000	
ත්‍යාගහිමියෝ		70,000
විකුණුම්		980,000

# හිඳුම්කිල්නෝයේ

ගැනුම්	290,000	
විකුණුම් වියදම්	60,000	
වැටුප් හා වේතන	200,000	
පොදු වියදම්	30,000	
බෙදා හැරීම්	40,000	
බැංකුවේ අයිති මුදල්	157,000	
ආයෝජන 10%	68,000	
	2,115,000	2,115,000

මධ වෙත පහත සඳහන් තොරතුරු සපයා ඇත.

- ✿ 2021 .12.31 තොගය 40,000 ලොස අගය කරන ලදී
- ✿ පහත සඳහන් පරිදි ස්ථාවර වත්කම් සඳහා පිරිවැය මත ක්ෂය වෙන්කිරීම හවුල් ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය විය
 

යන්ත්‍ර හා පිරියන වර්ෂයකට	10%
මෝටර් රථ වර්ෂයකට	20%
කාර්යාල උපකරණ වර්ෂයකට	25%
- ✿ අමල්ගේ විශාල ගැනීමෙන් පසුව ද මෙම ක්ෂය ප්‍රතිපත්තියම අනුගමනය කරන ලදී

පහත සඳහන් දැක්වූ පිළියෙළ කරන්න

- ✓ ආදායම් ප්‍රකාශනය (හවුල් කරවන් ට කරන විසර්පන යන්ද ඇතුළුව)
- ✓ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජ්‍යෙෂ්ඨ ගිණුම්
- ✓ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

අමල් කමල් හා විමල් හවුල් ව්‍යාපාරය

2021 12 31 අවසන් වර්ෂය සඳහා

ආදායම් ප්‍රකාශන හා ලාභ ලාභ විසර්පන ගිණුම (000)

විකුණුම්			980
(-) විකුණුම් පිරිවැය			
ආරම්භක තොගය		80	
ගැනුම්		290	

## හිංේම්කිල්නෝයේ

(-) අවසන් තොගය		370 (40)	
විකණුම් පිරිවැය			(330)
දුල ලාභය			650
වෙනත් ආදායම්			
ආයෝජන ආදායම්			6.8
පරීපාලන වියදම්			656.8
යන්ත්‍ර ක්ෂය		46	
කාර්යාල උපකරණ ක්ෂය		70	
වැටුප් වේතන		200	
පොදු වියදම්		30	(346)
විකිනීමේ හා බෙදා හැරීමේ වියදම්			
මෝටර් රථ ක්ෂය		64	
විකණුම් වියදම්		60	
බෙදා හැරීමේ වියදම්		40	(164)
මූල්‍ය හා වෙනත් වියදම්			
මෝටර් රථ ඉවත් කිරීමේ අලාභ			
තාය පොලී		12	(56.8)
නුද්ධ ලාභය		44.8	90
නුද්ධ ලාභය			90
වැටුප්			
කමල්		70	
විමල්		30	(100)
අලාභ කොටස්			
කමල්		(5)	
විමල්		(5)	(10)

# හිඳුම්කිවර්ණය

			-
--	--	--	---

පාඨ්ධන ගිණුම (000)

	අමල්	කමල්	විමල්		අමල්	කමල්	විමල්
කිරීතිනාමය මෝටර් රථ ඉ: ගිණුම මෝටර් රථ ඉ: අලාභ නාය ගිණුම	- 40 12 <b>448</b>	150	150	ගේ/ඉ/ගෙ කිරීතිනාමය ප්‍රගම ගිණුම ප්‍රගම ගිණුම	300 150 50 -	175 100 - <b>75</b>	150 50 - <b>150</b>
	500	350	350		500	350	350
				ගේ/ඉ/ගෙ			
						200	200

ප්‍රගම ගිණුම (000)

	අමල්	කමල්	විමල්		අමල්	කමල්	විමල්
පාඨ්ධනය පාඨ්ධනය ගිණුම අලාභ කොටස්	50 - 5 50	- 75 5 100	- 150 5 155	ගේ/ඉ/ගෙ වැටුප්	50 -	30 70 100 50	60 30 30 155
ගේ/ඉ/ගෙ	-	-	65	ගේ/ඉ/ගෙ	-	20	-

# හිමුවක්කල්ණය

අමල් කමල් හා විමල් හවුල් වසාපාරය  
2021 12 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	විරිචය	ස ක්ෂය	ණ: අගය
<u>ප්‍රංගම නොවන වත්කම්</u>			
දේ:පී:ල		146	
යන්තු .....	460	168	314
මෝටර් රථ	320	150	152
කාර්යාල උපකරණ	280	464	130
	1060		596
		40	68
<u>ප්‍රංගම වත්කම්</u>			
අවසාන තොගය .....		50	
ත්‍යැගෙනියෝ	.....	6.7	
ලෑ යුතු ආයෝජන		157	
බරංකු			
මුළු වත්කම්			253.8
හිමිකම් හා වගකීම්	200		917.8
ප්‍රාග්ධන ගිණුම්	200		
කමල්.....	20		
විමල්	(65)		400
ප්‍රංගම ගිණුම්			
කමල්			(45)
විමල්	70		
<u>ප්‍රංගම නොවන වගකීම්</u>			
අමල්ගේ නාය	44.8		448
<u>ප්‍රංගම වගකීම්</u>			
ත්‍යැහිමියෝ			
තාය පොලී			114.8
මුළු හිමිකම් හා වගකීම්			917.8

# හිඳුම්කළේය

## පෝර වයස

මොටර් රථ ඉවත් කිරීමේ ගණුම (000)

මොටර් රථ	80	ක්ෂය වෙන් කිරීම	16
		ප්‍රාග්ධන ගණුම	40
		ලා/ලා	24
	<u>80</u>		<u>80</u>

ඉවත් කරන දිනට ක්ෂය වාර්ෂික ක්ෂය

80 x 20

$$100 = 16$$

වාර්ෂික ක්ෂය

(400 – 80) x 20

$$100$$

320 x 20

$$100 = 64$$

## 10 සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියල කිරීම 1995 අංක 15 දැරණු ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත

නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන්හි මූල්‍ය ප්‍රකාශන පිළියල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වල නිර්දේශ අනුගමනය කළ යුතු බව 1995 අංක 15 දැරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත මගින් අවධාරණය කෙරේ.

1995 අංක 15 දැරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත ට අනුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත කමිටුව ස්ථාපිත කර ඇත මෙම කමිටුව මගින් ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනයට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සකස් කිරීම හා ඒවා නිර්දේශ කිරීම සඳහා සහාය ලබා දෙයි.

1995 අංක 15 දැරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතහි දැක්වෙන විධි විධාන වලට අනුව ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන ප්‍රමිති සම්ක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇත. නිශ්චිත ව්‍යාපාරික ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කර ඇත්ද යන්න පරික්ෂා කිරීමේ හා එසේ නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා ගැනීමේ බලය ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධික්ෂණ මණ්ඩලයට පැවරී ඇත.

### ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකරණ ආයතනය

ශ්‍රී ලංකාව තුළ ගිණුම්කරණ කටයුතු වලට අදාළ නිති රිති පැවත්වීමේ බලය හා වගකීම ඇති ආයතනය වන්නේ ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනයේ 1959 අංක 23 දැරණ පාර්ලිමේන්තු පනතින් එම බලය ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනය වෙත පවතා ඇත.

### ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකරණ ආයතනයේ කාර්යනාරයන්

- සුදුසුකම් ලබා දීම සඳහා විනාග පැවත්වීම හා ඊට අදාළ අධ්‍යාපන පාඨමාලා නියම කිරීම.
- අධ්‍යාපනය සහ පුහුණුව අධික්ෂණය හා පාලනය.
- වෘත්තිය ප්‍රමිත නිසි අයුරින් පවත්වාගෙන යාම හා ප්‍රමිත පවත්වාගෙන යෙමට අවශ්‍ය කුම සහ පරිවය සාමාජිකයන්ට හඳුන්වාදීම.
- ගණකාධිකරණ හා ඊට අදාළ විෂයයන් පිළිබඳ පර්යේෂණ කිරීමට දීර් ගැන්වීම.
- වෘත්තිය යහපත සහ අනිවෘත්තිය සුරුකීම.

## ගිණුම්කරණ ප්‍රමිත කම්ටුව

මෙම කම්ටුව ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකරණ ආයතනයට ගිණුම්කරණ ප්‍රමිත නිර්දේශ කිරීම සහ ඒවා සකස් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙයි.

- ගිණුම් ප්‍රමිත කම්ටුවට අඟන් වන පුද්ගලයන්
- ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනයේ සහාපති
- ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනයේ පාලක සහාව නම් කරන එම ආයතනයේ සාමාජිකයින් පස්දෙනෙක්
- එක්සත් ජාතියේ වර්ලන් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ ශ්‍රී ලංකා ගාඛාව විසින් නම් කරන ලද එක් සාමාජිකයෙක්
- සමාගම් රෝස්ස්ටාර්වරයා
- සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සහාවේ අධ්‍යක්ෂ ජේනරාල්වරයා
- මහ බැංකුවේ නියෝජීත
- වානිජ මණ්ඩලයේ සාමාජිකයෙක්

## ගිණුම් හා විගණන ප්‍රමිත සමික්ෂණ මණ්ඩලය පිහිටුවීම

ගිණුම් හා විගණන ප්‍රමිත සමික්ෂණ මණ්ඩලය සංයුත්ත වන්නේ පහත සඳහන් සාමාජිකයන්ගෙන් යි.

- සමාගම් රෝස්ස්ටාර්වරයා
- දේශීය ආදායම කොමසාරිස් ජේනරාල්
- ශ්‍රී ලංකා සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සහාවේ අධ්‍යක්ෂ ජේනරාල්වරයා
- මහ බැංකුවේ අධ්‍යක්ෂවරයා විසින් නම් කරනු ලබන මහ බැංකුවේ නිලධාරියෙක්
- ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනය විසින් නම් කරනු ලබන තැනැත්තන් අතරින් තෝරා ගනු ලැබූ ආයතනයේ සාමාජිකයන් නිදෙනෙක්
- එක්සත් රාජධානියේ වර්ලන් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය නම් කරන සාමාජිකයෙක්
- ශ්‍රී ලංකා නිතිඥ සංගමය නම් කරන ඕෂේධ නිතිඥවරයෙක්
- ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයනම් කරන සමාගම් අධ්‍යක්ෂවරයෙක්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය නම් කරන ඕෂේධ බැංකුකරුවෙක්
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව නම් කරන පුද්ගලයෙක්

**මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතිමය රාමුව ගිණුම්කරණය යනු ප්‍රායෝගික මෙන්ම තාක්ෂණික විෂයයකි. එහෙත් ගිණුම්කරණයට පදනම සපයන න්‍යායන් ගණනාවක් ඇත. මෙම න්‍යායන් අතරින් එකක් සේ සැලකිය හැකි ගිණුම්කරණය සංකල්පය රාමුව මගින් ගිණුම්කරණයට ඉතා වැදගත් න්‍යායන්මක පදනමක් සපයයි. කතු කිහිපයක් උඩ ඉදිකළ නිවසක් ගෙවීම එම නිවස ගිණුම්කරණයට සමාන නම් එහි කතු ප්‍රමිතින් වන අතර එහි අන්තිවාරම සංකල්පය රාමුවයි. මේ නිසා මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ අධ්‍යායනය කරන සෑම අයෙක්ම මෙම සංකල්පය රාමුව පිළිබඳව අවබෝධයක් බොගත යුතුය.**

## මූල්‍ය වාර්තාකරණයේ සංකල්පය රාමු යනු කුමක්ද?

ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය විසින් එහි සංකල්පය රාමුව පහත පරිදි නිශ්චිත න්‍යාය කර ඇත.

ගිණුම්කරණයේ සංකල්පය රාමුව එහි ව්‍යවස්ථාවකි. එය එකිනෙකට අනුරූප වන ගිණුම්කරණ ප්‍රමිති සඳහා මග පෙන්වන සහ මූල්‍ය ගිණුම්කරණයේ හා මූල්‍ය ප්‍රකාශනවල ස්වභාවය කාර්යභාරය හා සීමාවන් නියම කරනු ලබන එකිනෙකට සම්බන්ධ අරමුණු හා මුළුක මූලධීම වලින් සමන්විත පදනම් නිශ්චිතයකි.

ගිණුම්කරණය සඳහා නිශ්චිත පදනමක් සපයන මුළු ලොවම පිළිගත් නිශ්චිත සංකල්පය රාමුවක් නොමැත. විවිධ රටවල සංකල්පය රාමු කිහිපයක් බෙහිවී ඇත. මෙම රටවල් අතර ප්‍රමුඛත්වය බඩා ගන්නා එක් රටක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය ප්‍රථම වර්ට 1978 දී මූල්‍ය ගිණුම්කරණ සංකල්ප ප්‍රකාශය නමින් සංකල්පය රාමුවක් ඉදිරිපත් කරන ලදී.

පසුව එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසේලන්තය යන රටවල් විසින්ද සංකල්පය රාමුව නිර්මාණය කර ඇත. ඉන්පසුව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ සංකල්පය රාමුවක් නිර්මාණය කළේ 1989 වර්ෂයේ දී අන්තර්ජාතික ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශ සැකසීම හා ඉදිරිපත් කිරීම සඳහා වන රාමුව ලෙස මෙය හැඳුන්වීය හැක. අන්තර්ජාතික ගිණුම්කරණ ප්‍රමිතින්පදනම් වී ඇත්තේ මෙම රාමුව මතය. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතින් ගොඩනගා අන්තර්ජාතික ගිණුම්කරණ ප්‍රමිතින් මත වන නිසා ශ්‍රී ලංකාවට ද මෙම සංකල්පය රාමුව වැදගත්. මින් ඉදිරියට පැහැදිලි කරන්නේ එම සංකල්පය රාමුව.

## සංකල්පීය රාමුව අරමුණ.

- ගිණුම්කරණ ඒකකය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට අදාළ හා විශ්වාසවායි තොරතුරු සැපයීම.
- මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කරන පාර්ශවයන් අවශ්‍ය සහාය ලබාදීම.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතින් සකස් කිරීමේ කාර්යය සඳහා සහාය ලබාදීම.
- මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන මතය ප්‍රකාශ කිරීමට විගණකවරුන්ට සහය ලබාදීම.
- මූල්‍ය ප්‍රකාශන වල සංගතතාවය ආරක්ෂා කිරීම.

මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පය රාමුව ගිණුම්කරණ ප්‍රමිතියක නොව ගිණුම්කරණ ප්‍රමිතින් හා බැඳුණු ප්‍රකාශනයකි.

## සංකල්පීය රාමුව සංයුතිය සහ උපාංග

සෑම සංකල්පීය රාමුවක් ම තර්කානුකුල පදනමක් මත සකස් වූ උපාංග කිහිපයකින් සම්බන්ධ සමස්තයක් ලෙස ගත් විට සංකල්පීය රාමුව ක පහත සඳහන් උපාංග ඇතුළත් වේ.

- පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණු.
- මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක ගත් ලක්ෂණයන්.
- මූල්‍ය ප්‍රකාශන සහ වාර්තා කරන ඒකකය.
- මූල්‍ය ප්‍රකාශන ගොඩනැගෙන මූලිකාංග නිර්වචනය කිරීම.
- හඳුනාගැනීම සහ ප්‍රතිහඳුනාගැනීම.
- මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග.
- ඉදිරිපත් කිරීම අනාවරණය.

## පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අරමුණු

පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අරමුණු වන්නේ වාර්තා කරන ඒකකය දැනට සිටින හා අපේක්ෂිත ආයෝජකයන්ට තාය සපයන්නන්ට සහ අනෙකුත් තාය නිමියන්ට එම ඒකකයට අදාළව සම්පත් සැපයීම පිළිබඳ නිර්ණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපයීමයි.

පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා වාර්තා කරන ඒකකය මූල්‍ය තත්ත්වය මූල්‍ය ප්‍රතිඵ්‍යුතු හා මූල්‍ය තත්ත්වයේ වෙනස් විම පිළිබඳ තොරතුරු සපයයි. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ දී පදනම් කරනු ලබන උපකල්පනය වන්නේ අඛණ්ඩ පැවැත්ම යි.

මූල්‍ය වාර්තාකරණ සඳහා සංකල්පනාත්මක රාමුවෙහි සඳහන් වන පරිදි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා භාවිත කරන මූලික පාර්ශවයන් වන්නේ, වර්තමාන සහ හට ආයෝජකයන් තාය සම්පාදනය කරන්නන් හා වෙනත් තාය නිමියන්ය. ප්‍රයෝගනවත් මූල්‍ය තොරතුරු යනු, මූල්‍ය සම්පාදනය හා සම්බන්ධිත නිර්ණ ගැනීමට මූලික පාර්ශවයන්ට ප්‍රයෝගනවත් වන මූල්‍ය තොරතුරු. ඒවා ප්‍රයෝගනවත් විමට අදාළ බව විශ්වාසනීය නියෝජනත්වය යන සාධක සම්පූර්ණ විය යුතුය.

## මූල්‍ය ප්‍රකාශන වල සංරච්චයන් සහ එකිනෙක සංරච්චයේ අරමුණ

- වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- කිසියම් කාල පරිවිශේෂයක් සඳහා ලාභදායීන්ටය හෝවත් මූල්‍ය කාර්ය සාධනය ඉදිරිපත් කිරීම. කාල පරිවිශේෂයට අදාළ සියලුම ආදායම් හා වියදුම් මෙහි ඉදිරිපත් කෙරේ. (උපවිත පදනමට පිළියෙළ කෙරේයි).
- මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- යම්කිසි දිනකට මූල්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීම ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීමේදී වැදගත් වන දුවකිලනාවය සහ නූත්ත්වත් බව යන සාධක මෙමගින් හඳුනාගත හැක.
- දුවකිලනාවය
- ව්‍යාපාරයක සතු වන්කම් අලාභ තොලබා මුදල් බවට පත් කිරීමට ගතවන කාලයයි. එනම් ජ්‍යෙගම වගකීම් ගෙවා දැමීමට ආයතනය සතු ජ්‍යෙගම වන්කම් වලට ඇති හැකියාවයි.
- නූත්ත්වත් බව
- ව්‍යාපාරයට දිග කාලීන මූල්‍ය බැඳීම පිය වීමට ඇති හැකියාව මින් අදහස් වේ. යම්කිසි දිනකට ව්‍යාපාරය පවතින වන්කම් වගකීම් හා හිමිකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ඉදිරිපත් කෙරේ.
- හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය
- කිසියම් කාල පරිවිශේෂයක් තුළ අයිතිකරුවන්ගේ ස්කන්ධය වෙනස්වීම ප්‍රකාශ කිරීම.
- මුදල් ප්‍රවාහා ප්‍රකාශනය
- කිසියම් කාල පරිවිශේෂයක් තුළ මුදල් සහ ආසන්න මුදල් වල වෙනස්වීම මූල්‍ය තත්ත්වය වෙනස් වීම ඉදිරිපත් කිරීම.
- ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන්
- අනෙකුත් මූල්‍ය ප්‍රකාශන මගින් අනාවරණය තොවන තොරතුරු හා ගිණුම්කරණ ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම. එමගින් ප්‍රකාශන වල තේරුම් ගැනීමේ හැකියාව සැසදිය හැකි බව සම්පූර්ණත්වය යනාදි ගණය වැඩි දියුණු වේ.

## මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මක ගති ලක්ෂණයන්

මූල්‍ය ප්‍රකාශන වලින් අපේක්ෂා කරන ප්‍රතිඵල බව දීම සඳහා ඒවායෙහි තිබිය යුතු වැදගත් ගුණාත්මක ප්‍රකාශන වල ගුණාත්මක ගති ලක්ෂණ මෙසි හැඳුන්වේ.

### 1) මූලික ගුණාත්මක ලක්ෂණ

- අදාළ බව
- විශ්වාසනීය නියෝජ්‍යත්වය

### 2) වැකිදියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ

- සන්සන්දහාත්මක බව
- සත්යාපනය කළ හැකි බව
- කාලීන බව
- තේරේම් ගත හැකි බව

#### ▪ අදාළ බව

මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නාගේ තීරණ ගැනීමේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ආර්ථික තීරණ ගැනීමට අදාළව තොරතුරු ඉදිරිපත් කළ යුතු බව මින් අදහස් වේ. ඒවා පහත් අනුක්ෂණ වලින් සමන්විය යුතු වේ.

- පුරෝකාලීන හැකියාව
- සත්යාපනය කළ හැකි වීම
- ප්‍රමාණාත්මකභාවය

ප්‍රමාණාත්මක භාවය පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රමාණාත්මක සකම තොරතුරක්ම ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වේ.

#### ▪ විශ්වාසනීය නියෝජ්‍යත්වය

මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු ප්‍රමාණාත්මක වැරදි සහ පක්ෂග්‍රාහී තොරතුරු වලින් තොර විය යුතු බව මින් අදහස් වේ. එහම තොරතුරු සත්‍ය හා නිවැරදි විය යුතුය. මූල්‍ය ප්‍රකාශන භාවිතාකරන්නන් තොමග යවන තොරතුරු අභ්‍යුලත් තොකළ යුතුය. ඒවා පහත අනු ලක්ෂණ වලින් සමන්විත වෙයි.

- සම්පූර්ණ බව
- මධ්‍යස්ථාන බව
- දේශවලින් තොර වීම
- සන්සන්දහාත්මක බව

යම්කිසි කාල පරිවිෂේෂයකට අදාළ ඉදිරිපත් කරන තොරතුරු එට කමින් කාල පරිවිෂේෂ වල ගිණුම්කරණ තොරතුරු සමගින් සමාන ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින අනෙක් ව්‍යාපාර ආයතනවල ගිණුම්කරණ තොරතුරු සමග සංස්දිනය කළ හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු බව මෙහි අදහසයි.

## ▪ සත්‍යාපනය කළ හැකි බව

ගිණුම්කරණ ඒකකයක ගනුදෙනු හා සිද්ධීන් විශ්වාසනිය ලෙස ඉදිරිපත් කළ තොරතුරු තුළින් නියෝජ්නය කර ඇති යන්න සහාය කිරීමට ඇති හැකියාව සත්‍යාපනය කිරීම හැකි විමයි.

## ▪ කාලීන බව

ගිණුම්කරණය මගින් ඉදිරිපත් කරන තොරතුරු එම තොරතුරු ඉදිරිපත් කරන කාල පරිවිෂේෂයට ගැලපෙන එනම් අදාළ වන තොරතුරක් විම තොරතුරු තීරණ ගැනීමට අවශ්‍ය කළට වේලාවට තොරතුරු සැපයිය යුතු බවත් මෙහි අදහසයි.

## ▪ තේරේම් ගත හැකි බව

තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන්ට තොරතුරු වර්ග පැහැදිලිය හා සංක්ෂීප්තව දැක්විය යුතු බව මින් අදහස් වේ.

මූල්‍ය ප්‍රකාශන සහ වාර්තා කරන ඒකකය

### ○ බල පවත්වන උපකළුපනය

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී පහත මූලික උපකළුපන මත පිහිටා ව්‍යාපාරයක් කටයුතු කරන බව මින් අදහස් කෙරේ. මෙම උපකළුපන විළින් බැහැරව කටයුතු කරමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කරන්නේ නම් ඒ බව ගිණුම් ප්‍රකාශනවල පැහැදිලිව අනාවරණය කළ යුතුවේ.

### ○ අඛණ්ඩ පැවැත්ම

ව්‍යාපාරයක් දිගින් දිගෝ පවත්නා ව්‍යාපාරයක් වගයෙන් අනාගතය දැකිය හැකි නිශ්චිත කාලයක් සඳහා අඛණ්ඩව පවතින බව මෙහි අදහසයි. අඛණ්ඩ පැවැත්ම උපකළුපනය මත මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන් උපකළුපනය කරන අතර මින් බැහැරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කෙරේ නම් එය බව අනාවරණය කළ යුතුය.

## මූල්‍ය ප්‍රකාශන ගොඩනැගෙන මුලිකාංග නිර්වචනය කිරීම

ව්‍යාපාර ආයතනයක යම් කාලපරිච්ඡෝක් තුළ සිදුවන ගනුදෙනු හා සිද්ධින් ගේ ප්‍රතිඵ්‍යුල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කරන විට අවසාන වගයෙන් පහත මුලිකාංගයන් ට බෙදානු ලැබේ.

- වත්කම්
- වගකීම්
- හිමිකම්
- ආදායම්
- වියදම්

### වත්කම්

වත්කමක් යනු අනිත සිදුවීමක ප්‍රතිඵ්‍යුලයක් ලෙස ඇති වන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරනු ලබන වර්තමාන ආර්ථික සම්පතකි.

ඉහත නිර්වචනයට අනුව වත්කමක තිබිය යුතු මුලික ලක්ෂණ තුනකි.

- ව්‍යාපාරය අයිතිය පැවතීම
- ව්‍යාපාරය විසින් පාලනයට නතු කිරීම
- අනාගත ආර්ථික ප්‍රතිලාභ බ්‍රා ගැනීමේ හැකියාව

වත්කමක් ලෙස මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගන්නේ ද නැද්ද යන්න තීරණය කරන්නේ පහත ලක්ෂණ ඇත්තම් පමණි.

- අදාළ බව
- විශ්වාසනීය නියෝජ්‍යත්වය

### වගකීම්

අනිත සිදුවීම් වල සිදුවීමක ප්‍රතිඵ්‍යුලයක් ලෙස ආර්ථික සම්පත් පවරාදීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක පවතින වර්තමාන බැඳීම වගකීමක් ලෙස හැඳුන්වේ.

බැඳීම නිරවුල් කිරීමේ දී ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ව්‍යාපාරය තුළින් පිටතට ගාලා යෙමක් අපේක්ෂා කරනු ලැබේ.

නිර්වචනයට අනුව වගකීමක මුලික ලක්ෂණ තුනකි.

- ආයතනයට බැඳීමක් පැවතීම
- එම බැඳීම නිරවුල් කිරීමේ දී ආර්ථික සම්පත් පිටතට ගාලා යෙමක් සිදු වීම
- අනිත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵ්‍යුලයක් ලෙස වර්තමානයේ පවතින බැඳීමක් වීම

වගකීමක් ලෙස මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගන්නේ ද හැඳුනු යන්න තීරණය කරන්නේ පහත ලක්ෂණ තුළිනි.

- අදාළ භාවය
- විශ්වාසනිය නියෝජ්‍යත්වය

වගකීම් බේරෑම් කරන ආකාර කිහිපයක් ඇත.

- මුදුලින් ගෙවීම
- වෙනත් වත්කම් මාරු කිරීම
- සේවාවන් සැපයීම
- වෙනත් වගකීම් මගින් ප්‍රතිශ්‍යාපනය කිරීම
- බැඳීම් හිමිකම් බවට පරිවර්තනය කිරීම

## හිමිකම්

ව්‍යාපාරය වත්කම් වලින් එහි සියලුම වගකීම් අඩු කළ පසු වත්කම් හිමිකම් ලෙස හැඳින්වේ. ඉහත සඳහන් කළ වත්කම් වගකීම් භා හිමිකම් අයිතම ව්‍යාපාර ඒකකයක මූල්‍ය තත්ත්වය මැතිම භා සැපුවම සම්බන්ධ වේ.

## ආදායම්

වත්කම්වල වැඩිවිමේ හෝ වගකීම් වල අඩුවිමේ ප්‍රතිශ්‍යායක් ලෙස ඇති වන හිමිකම් සඳහා වත්තන්ගේ දායකත්වයෙන් හැර හිමිකම් එහි සිදුවන වැඩිවිම වේ.

## වියදම්

වත්කම්වල අඩු වීමේ හෝ වගකීම වැඩි වීමේ ප්‍රතිශ්‍යායක් ලෙස ඇතිවන හිමිකම් සඳහා සහභාගිවන්නන්ට කරන බෙදාහැරීමක් නොවන හිමිකම් එහි සිදුවන අඩුවිම වේ.

## මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග මැතිම

මූල්‍ය ප්‍රකාශනයන්හි මූලිකාංග එහෙම ආදායම්, වියදුම්, වත්කම්, වගකීම් සහ හිමිකම් කිහිපයේ අගයකින් ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන නිර්පත්‍රය කරන්නේ ද යන්න නිශ්චිත කිරීම මින් අදහස් වේ.

මෙහිදී භාවිතා කළ හැකි මිනුම් පදනම් දෙකකි.

- එනිහාසික පිරිවැය
- ප්‍රවර්තන අගය
- සාධාරණ අගය
- ප්‍රයෝග්‍ය අගය හා ඉෂේට කිරීමේ අගය
- ප්‍රවර්තන පිරිවැය

ගණුදෙනුවක් සිදු වූ අවස්ථාවේ එම ගණුදෙනුව තුවමාරු වූ වටිනාකමට ගිණුම් පොත්වල වාර්තා කළ යුතු බව මින් අදහස් වේ.

උදාහරණ:

- වත්කමක් අත්පත් කර ගැනීමේ දී ගෙවූ මුදුල් හා මුදුල් සමාන අයිතම වෙත අගය හෝ වෙනත් එකග ප්‍රතිශ්දා වත්ගේ සාධාරණ අගය ට වාර්තා කිරීම.
- වගකීමක් බැංකු නාය ලබා ගත් අවස්ථාවේ අගයට වාර්තා කිරීම.

විශේෂ අවස්ථාවන්හි දී හැර අනෙකුත් සෑම විවිධ එනිහාසික පිරිවැය පදනම මත මූල්‍ය ප්‍රකාශන මූලිකාංග යනු මතිනු ලැබේ.

- ප්‍රවර්තන අගය

වත්කම් වගකීම් සහ ආදාල ආදායම් හා වියදුම් පිළිබඳ ගිණුමිකරණ දිනයේ දී පවතින තත්ත්වය යාවත්කාලීන වූ තොරතුරු පාදකව තීරණය කරන ගිණුමිකරණ පදනම ප්‍රවර්ධන අගයන් සහ වගකීම් මිට පෙර ගිණුමිකරණ දිනයේ සිට මුදුල් ප්‍රවාහයන්ගේ ඇස්කමේන්තු සහ එම වර්තමාන අගයන් පිළිබඳ කරන වෙනස් සාධක වැනි වෙනස්කම් සැලකිල්ලට ගෙන ප්‍රවර්තන නිශ්චිත කෙරේ.

- සාධාරණ අගය

සාධාරණ අගය යනු වෙළෙඳපොල සහභාගි වත්තන් අතර විධිමත් ගණුදෙනුවකදී ආදාල ගිණුමිකරණ දිනයට වත්කමට විකිණීමක් සඳහා ලැබිය හැකි හෝ වගකීමක් සඳහා තුවමාරු කිරීමට ගෙවිය යුතු මිලයි.

- ප්‍රයෝග්‍ය අගය හා ඉංග්‍රීස් කිරීමේ අගය

වත්කම තුළින් ආයතනය විසින් ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනය කර ගැනීමට අපේක්ෂා කරන ආර්ථික ප්‍රතිලාභ තුළින් හා අවසානයේදී වත්කම අපහරණය තුළින් ලැබෙන මුදල් ප්‍රවාහයන් ගේ වර්තමාන අගයයි. ඉංග්‍රීස් කිරීමේ අගය යනු ආයතනයක් විසින් නම බැරකම් පියවීම සඳහා මාරු කිරීමට බැඳීයාවක් ඇති ආර්ථික සම්පන් වර්තමාන අගය.

- ප්‍රවර්තන පිරිවැය

වර්තමානයේදී එම වත්කම් හෝ ඒ හා සමාන වත්කමක් මිලදී ගන්නේ නම් ගෙවීමට සිදු විය හැකිව නිඩු මුදල් හෝ මුදල් හා සමාන දැක වල වටිනාකම ප්‍රවර්තන පිරිවැයයි.

## තොග ගිණුම්කරණය - LKAS 02

### විෂය පටිය

පහත සඳහන් තොග වර්ග හැර අනෙකුත් සියලුම තොග වර්ග සඳහා මෙම ප්‍රමිතිය භාවිතා කළ යුතුය .

- සෑප්‍රස් සේවා කොන්ත්‍රාත්තු ද ඇතුළු ඉදිකිරීම් කොන්ත්‍රාත් වල නොනිම් වැඩ
- මූල්‍ය උපකරණ
- කැමිකාර්මික කටයුතු වලට අදාළ අදාළ පිටමය වත්කම් සහ අස්වනු නෙළන තත්ත්වයේ "පවතින කැමිකාර්මික නිෂ්පාදන

පහත සඳහන් තොග ඔබනීමට මෙම ප්‍රමිතිය අදාළ නොවේ

- කැමිකාර්මික හා වන නිෂ්පාදන , අස්වනු නෙවීමෙන් පසු කැමිකාර්මික නිෂ්පාදන, බහිජ හා බහිජ නිෂ්පාදන (මේවා ගුද්ධ උපලබාධි අයයට අයය කළයුතුය)
- පිරිවැය අඩු කළපසු සාධාරණ අයයට මතිනු ලබන වෙළඳ නියෝගීතයන්ගේ තොග

### තොග වලට අදාළ නිර්වචනයන්

#### තොග

- සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබාගෙන ඇති අයිතම හෙවත් නිම් භාණ්ඩ
- එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින අයිතම හෙවත් නොනිම් භාණ්ඩ
- විකිණීම සඳහා භාණ්ඩ නිෂ්පාදනයේ දී හෝ සේවා සැපයීමේ දී පරිහෝජ්නයට ගන්නා අයිතම හෙවත් අමුදුව්‍ය තොග යනුවෙන් හැඳුන්වනු ලබයි

#### සාධාරණ අයය

දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශවයන් අතර අත් දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කම් තුවමාරු කළ හැකි අයය හෝ වගකීමක් බේරේම් කළ හැකි අයය සාධාරණ අයය නම් වේ .

#### ගුද්ධ උපලබාධි අයය

තොගයක් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට අපේක්ෂා කරන විකුණුම් මෙලෙන්, එම විකුණුම් සම්පූර්ණ කිරීමට තවදුරටත් දැරිය යුතු නිම කිරීමේ වියදම් හා විකුණුම් වියදම් අඩු කළ පසු ලැබෙන අයයයි.

තොගයේ "ඇස්ක්‍රීතමේන්තු කළ විකුණුම් මෙලෙන්" ඇස්ක්‍රීතමේන්තු කළ නිමකිරීමේ වියදම් හා ඇස්ක්‍රීතමේන්තු කළ විකුණුම් වියදම් අඩු කළපසු අයය තොගයේ ගුද්ධ උපලබාධි අයය වේ.

එම අනුව ගුද්ධ උපලබාධි අයය වන්නේ තොගේ විකිණීමෙන් ගුද්ධ වගයෙන් ලබාගත හැකි මුදල් වේ. ඉහත නිම කිරීමේ වියදම් යනු විකිණීමට පෙර විකිණීය හැකි තත්ත්වයට පත්කිරීමේ අදාළ වියදම් වේ.

තොගයේ ගුද්ධ උපලබාධි අයය = ඇස්ක්‍රීතමේන්තු කළ - ඇස්ක්‍රීතමේන්තු කළ නිම කිරීමේ වියදම් හා

තොගය පිරිවැයට වඩා ගුද්ධ උපලබාධී අගය අඩුවිය හැකි අවස්ථා

- නිෂ්පාදන වැරදි
- මිලදී ගැනීමේ වැරදි
- පාඩු පිට විකිණීමට තීරණය කිරීම

## තොග මැදහීම හා මූල්‍ය/වාර්තා වල තොග දැක්වීම

ආදායම් ප්‍රකාශනය විකුණුම් පිරිවැය යටතේ "අවසන් තොගය" ලෙස දැක්විය යුත්තේ අවසන් තොගයේ පිරිවැයවේ .

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ජ්‍යෙෂ්ඨත්කම් යටතේ "අවසන් තොගය" ලෙස දැක්විය යුත්තේ අවසන් "තොගයය" "පිරිවැය හෝ ගුද්ධ උපලබාධී අගය යන දෙකෙන් අඩු අගයයි.

තොගය ගුද්ධ උපලබාධී අගය දක්වා කපා හැරීම ප්‍රධාන ක්‍රම තුනකට කළ හැකිය.

- අයිතම් ක්‍රමය
- කාණ්ඩ ක්‍රමය
- මුළු තොග ක්‍රමය (LKAS 02 මගින්මෙම ක්‍රමයට ඉඩ නොදේ)

## **අයිතම් ක්‍රමය**

තොග අයිතම් කිහිපයක් ඇති විටෙක තොග අයිතමයෙන් අයිතමය වෙන වෙනම ගෙන පිරිවැය සහ ගුද්ධ උපලබාධී අගය යන දෙකෙන් වඩා අඩුවගේ මැදහීම (එනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ජ්‍යෙෂ්ඨත්කම් යටතේ පෙන්වයි) මෙම ක්‍රමයේදී කෙරෙයි. ඒ අනුව අයිතමයෙන් අයිතමය වෙනම ගෙන පිරිවැය හා ගුද්ධ උපලබාධී අගය සසදා පිරිවැයට වඩා ගුද්ධ උපලබාධී අගය අඩු නම් එම ප්‍රමාණය ආදායම් ප්‍රකාශනය වෙනත් වියදම් වැඩ කපා හැරීම සිද්ධ කරයි.

# හිඳුම්කිල්නෝයේ

## අන්තර්ජාල අංක 1

භාණ්ඩය	අයිතමය	ඉතිරිතොග ඒකක	ඒකකයක පිරිවය	ඇද්ධ උපලබාධිඥය
1 භාණ්ඩය	A	4000	20	22
	B	3000	30	29
	C	2000	10	14
2 භාණ්ඩය	P	3000	40	38
	Q	2500	30	33
3 භාණ්ඩය	X	6000	80	75
	Y	1000	30	32
	Z	2500	60	58

- අයිතම් ක්‍රමයට ඇද්ධ උපලබාධි අගය දක්වා කපා හරින තොග වටිනාකම ගණනය කරන්න
- මූල්‍යත්ව ප්‍රකාශනය ජ්‍යෙෂ්ඨ වත්කම් යටතේ පෙන්වන තොග වටිනාකම ගණනය කරන්න .

පිරිවයට වඩා ඇද්ධ උපලබාධි අගය අසු තොග සම්බන්ධයෙන් ගිණුම් තැබීම කළ යුත්තේ පහත සඳහන් පරිදිය.

තොග ගිණුම හර                    X X X

වෙළඳ ගිණුම                    බැර                    X X X

ලාභාලාභ ගිණුම හර                    X X X

තොග ගිණුම                    බැර                    X X X

(තොගයේ ඇද්ධ උපලබාධි අගය දක්වා කපා හැරීම)

## අභ්‍යාස අංක 2

අභ්‍යාස අංක 1 , තොග ගිණුම්ගත කිරීමට ජ්‍යෙෂ්ඨ සටහන් සහ අවසාන ගිණුම් වල උධිසත පෙන්වන්න කාණ්ඩ කුමය

මෙහිදී තොග අයිතමයෙන් අයිතමය වෙන වෙනම සැලකිල්ලට නොගෙන අඟාල භාණ්ඩයේ 'අයිතම සියල්ලෙහි ගුද්ධ උපලබිධ අගය ගණනය කොට ඒ අනුව කපා හරින වටිනාකම තීරණය කළ යුතුය .

## අභ්‍යාස අංක 3

අභ්‍යාස අංක 1 හි තොරතුරු සැලකිල්ලට ගෙන කාණ්ඩ කුමයට තොගේ කපා හරින ප්‍රමාණය තීරණය කරන්න.

## මුළු තොග කුමය

මුළු තොගයේ ම පිරිවැය ගණනය කර ඉන් පසු මුළු තොගයේ ම ගුද්ධ උපලබිධ අගය ගණනය කර ඒ දෙකෙන් අඩු අගය සැලකිල්ලට ගනිය. (කෙසේ ව්‍යවද මෙම කුමය භාවිතා කර තොගයේ ගුද්ධ උපලබිධ අගය දක්වා කපා හැරීම LKAS 02 මගින් බැහැර කර ඇත.)

## තොග වියදුමක් ලෙස කපා හැරීම

තොග විකණු විට එම තොගයේ පිරිවැය එම කාලවිශේෂය වියදුමක් ලෙස හඳුනාගත යුතුය. තවද පිරිවැයට වඩා ගුද්ධ උපලබිධ අගය අඩුනම් ඒ ගුද්ධ උපලබිධ අගය දක්වා කපා හැරීමද වියදුමක් ලෙස හඳුනා ගත යුතුය .

## තොග වල පිරිවැය

තොගයේ පිරිවැය කොටස් තුනකි

- ගැනුම් පිරිවැය
- පරිවර්තන පිරිවැය
- තොග පවතින තත්ත්වයට හා ස්ථානයට ගෙන ඒම සඳහා දැන ලද පිරිවැය

## ගැනුම් පිරිවැය

තොග වල ගැනුම් පිරිවැය යන්නට අභ්‍යාවත් දැක / ගැනුම් පිරිවැයට එකතු කළ යුතු දැක

- තොගේ ගැනුම් මිල
- ආපසු\_අයකර ගත නොහැකි බදු: නිදසුන් ආනයන තීරුබදු (එකතු කළ අය මත බද්ද ආපසු අයකර ගත හැකි නිසා ගැනුම් පිරිවැය ට අභ්‍යාවත් නොකෙරේ)
- තොග ප්‍රවාහනය කිරීමේ වියදුම්
- තොග ඔහා මෙහා කිරීමේ වියදුම්
- අනෙකුත් අදාළ සෘජු\_වියදුම්

තොග වල ගැනුම් පිරිවැය තීරණය කරන විට අඩු කළයුතු දැක

- තොග මිලදී ගැනීමේදී ලැබූ වෙළඳ වට්ටම් හා අනෙකුත් ප්‍රතිපාදන අඩු කළ යුතුය.

## අන්තර් අංක 4

නිෂ්පාදන ආයතනයක් විසින් මිලදී ගත් අමුදව්‍ය වලට අදාළව පහත සඳහන් තොරතුරු ඔබට සපයා ඇතේ

- ඒකකයක් රු.40 බැංගන් ද්‍රව්‍ය ඒකක 8 000ක් මිලදී ගත්තා.
- මිලදී ගත් අවස්ථාවේ 10%ක වෙළඳ වට්ටමක් ලැබුණා
- මිලදී ගත් තොගේ ගත් සඳහා පහත සඳහන් වියදුම් දැන ලදී
- ඒකතු කළ අය මත බදු 32 000
- පැටවීමේ වියදුම් 16 000
- ප්‍රවාහන වියදුම් 24 000
- බැමේ වියදුම් 8 000
- තොග ඔහා\_මෙහා කිරීමේ වියදුම් 4 000

මෙම අමුදව්‍ය තොග ගැනුම් පිරිවැය ගණනය කරන්න.

## පරිවර්තන පිරිවැය

අමුදවා නිමි භාණ්ඩ බවට හෝ තොනීමි භාණ්ඩ බවට පත්කිරීම සඳහා දුරන ලද ඉතිරි තොගයට අදාළ සෑප්‍රේ ගුම පිරිවැය කමිභල් පොදුකාර්ය පිරිවැය පරිවර්තන පිරිවැය ලෙස හඳුන්වන බකි .

මෙහිදී පොදු කාර්ය පිරිවැය නිෂ්පාදනයට සෑප්‍රේවම සමබන්ධවේ නැති නිසා තොගයට අදාළ පිරිවැය නිශ්චිතව හඳුනාගත තොහැකිය මේ නිසා පොදු කාර්ය පිරිවැය පිළිගත් පදනමක් මත තොග ඒකක අතර බෙදාහැර ඉතිරි තොගයට අදාළ පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය ගණනය කළයුතුය.

මෙහිදී ස්ථාවර පොදුකාර්ය පිරිවැය එනම් නිමැවුම් ඒකක ප්‍රමාණයට අනුව වෙනස්හෙවන පොදු කාර්ය පිරිවැය සාමාන්‍ය බාරිතාවය මත ද විවෘත පොදුකාර්ය පිරිවැය සත්‍ය නිෂ්පාදනය මතද බෙදාහැරය යුතුය.

ල් අනුව ස්ථාවර පොදුකාර්ය පිරිවැය ඉතිරි තොගයට අදාළව ගණනය කරන්නේ පහත පරිදිය

ස්ථාවර පොදුකාර්ය පිරිවැය \* ඉතිරි තොග ඒකක සංඛ්‍යාව  
සාමාන්‍ය බාරිතාවය

ඉතිරි තොග ප්‍රමාණයට අදාළ විවාල පොදුකාර්ය පිරිවැය ගණනය කරන්න පහත පරිදිය.

මූල්‍ය විවෘත පොදුකාර්ය පිරිවැය \* ඉතිරි තොගක සංඛ්‍යාව  
නිපද වූ සත්‍යය ඒකක සංඛ්‍යාව

මෙහිදී විවෘත පොදු පිරිවැය යනු නිෂ්පාදනය වෙනස් වනවාන් සමගම වෙනස් වන පොදුකාර්ය පිරිවැයයි

## අන්තර්ජාල අංක 5

නිෂ්පාදන ආයතනයක සාමාන්‍ය බාරිතාවයේ ඒකක 10 000ක් 2016 වර්ෂය තුළ ඒකක 8 000ක් නිෂ්පාදනය කළ අතර ඒ සඳහා දැරූ පිරිවැය පහත පරිදිවේ .

සෑප්‍ර දුව්‍ය පිරිවැය 640 000

සෑප්‍ර ගුම් පිරිවැය 320 000

ස්ථාවර පොදුකාර්ය පිරිවැය 160 000

විවෘත පොදුකාර්ය පිරිවැය 80 000

තොග ඒකක 1 400 ක් ඉතිරි ව ඇති පරිවර්තන පිරිවැය ගන්න කරන්න.

## තොග පවතින තත්ත්වයට සහ ස්ථානයට ගෙන ඒමට දැරූ අනිකුත් පිරිවැය

ගැනුම් පිරිවැය හා පරිවර්තන පිරිවැය හරිතයුව්ව තොගේ වර්තමාන පවතින තත්ත්වයට හා ස්ථානයට ගෙන ඒමට දුර්න ලද අනෙකුත් වියදුම් මෙයින් අදහස් කෙරේ.

නිදුසුන්: මෝස්තර නිර්මාණය කිරීමේ වියදුම්

## තොග පිරිවැයට ඇතුළත් තොකළයුතු අයිතිමයන්

පහත සඳහන් පිළිවෙත් ඔබ වල පිරිවැයට ඇතුළත් තොකර කාලවීමේදී වියදමක් මෙය හඳුනා ගත යුතුය.

- දුව්‍ය හා ගුම් සම්බන්ධයෙන් වන අසාමාන්‍ය අපතේ යැමි
- ගබඩා පිරිවැය ( කෙසේ වුව ද නිෂ්පාදන ක්‍රියාවලියේ දී රීලඟ අදියරට මාරු කෙරෙන තෙක් ගබඩාකර තබන වට එහිදී ගබඩා පිරිවැය තොග පිරිවැය ව ඇතුළත් කළයුතුය )
- තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට ගෙන ඒමට දුර්න ලද හෝ සෑප්‍ර ව හඳුනා ගත තොහැකි පරිපාලන පොදු කාර්ය පිරිවැය
- විකුතුම් වියදුම්
- ඉඩදෙන ලද විශේෂ අවස්ථාවලදී හැර නාය ගැනීමේ පිරිවැය ( පොලි වැනි )

## ආන්ත්‍රික අංක 6

නිෂ්පාදන ආයතනයක සමාන්‍ය ධීක්‍රක 20 000ක් 2016 මාර්තු 31 දිනෙහි අවසන් වසරේ විශේෂ මේස්තරයක් යටතේ භාණ්ඩ ධීක්‍රක 18 000ක් නිෂ්පාදනය කරන ලද අතර ඒ වෙනුවෙන් පහත වියදම් දැරන ලදී.

අමුදව්‍ය ගැනුම් (ධීක්‍රක 22 000)	660000
ඡීකතු කළ අය මත බදු	66000
අමුදව්‍ය ගෙනලීමේ කුලී	22000
ලැබූ වෙළඳ වට්ටම්	10%
ඡීටවීමේ භා බැමී කුලී	11000
සෑප්‍රේ වැටුප්	360000
සෑප්‍රේ වෙනත් වියදම්	72000
ස්ථාවරපොදු කාර්ය පිරිවැය	100000
විවළ්‍ය පොදුකාරපිරිවැය	90000
මේස්තර නිර්මාණය කිරීමේ වියදම්	36000

2016 මාර්තු 31 දිනට අමුදව්‍ය තොගය ධීක්‍රක 4 000ක් භා නිමි භාණ්ඩ තොග ධීක්‍රක 2000ක් ඉතිරිව අත ගැනුම් පිරිවැය ,පරිවර්තන පිරිවැය, සහ වෙනත් පිරිවැය වෙන වෙනම දැක්වෙන පරිදි ඉතිරි නිමි භාණ්ඩ තොගය පිරිවැය ගණනය කරන්න .

### සේවා සපයන්නෙකුගේ තොගයේ පිරිවැය

සේවා සපයන ව්‍යාපාරයක තොග ඇත්තේ ඒවායේ නිෂ්පාදන පිරිවැයට එම තොගය කළ යුතුය. ගෙම පිරිවැය භා පරික්ෂකයන් ඇතුළුව සේවා සැපයීමට සෑප්‍රේව දායක ජ්‍යෙෂ්ඨ ගෙවීම සහ ඊට අදාළව හඳුනා ගත හැකිපොදු කාර්ය පිරිවැය මෙයට ඇතුළත් කළයුතුය.

### පිට වත්කම්වලින් බ්‍රාගත් කෘෂිකාර්මික නිෂ්පාදන වල පිරිවැය

පිටමය වත්කම් යනු පත්‍ර ඇති සතුන් භා ගාකයන්ය. ආයතනයක් සතු පිටමය වත්කම් වලින් බ්‍රාගත් කෘෂිකාර්මික නිෂ්පාදන මගිනු බෙන්නේ මූල් අවස්ථාවේ හඳුනා ගත් සඩාරණා අගයෙන් අස්වනු නෙනෙන නෙළන අවස්ථාවේ ඇයේතම්න්තු කළ විකුණුම් වියදම් අඩුකිරීමෙනි.

## තොග වල පිරිවැය මැනීමේ කිල්පකුම

බොහෝ ආයතන වල තොග පිරිවැය මනිනු ලබන්නේ ඒවාහි සත්‍ය පිරිවැයටය .එහෙත් පහත සඳහන් කිල්ප කුමයන් ද තොග මැනීම සඳහා භාවිත කළ භැකිය.

### ප්‍රමිත පිරිවැය

සමහර නිෂ්පාදන ආයතන විසින් තොග පිරිවැය මැනීම සඳහා මෙම කුමය භාවිතා කරයි. තන්ත්වය භා ධාරිතාවය සැලකිල්ලට ගනිමන් ප්‍රමිත මිලක් නිර්ණය කෙරේ. එම ප්‍රමිත මිල යොදාගෙන තොගේ "මැනීම මේ යටතේ කෙරේ. තොග පිරිවැය මැනීම සඳහා කළුත්තා නිර්ණය කරගත් මිලක් ප්‍රමිත මිල වෙස හැඳින්වේ. ප්‍රමිත මිල නිර්න්තරයෙන් සමාලෝචනය කර අවශ්‍ය පරිදි සංශෝධනය කළ යුතුය.

තොග පිරිවැය = ඉතිරි තොග ප්‍රමාණය \* ප්‍රමිත මිල

### අනුජාස අංක 7

ව්‍යාපාරයක තොග මැනීම සඳහා සම්මත කරගත් ප්‍රමිත මිල රුපියල් 24 කි. 2016 මාර්තු 31 දිනට තොග 6000 ඉතිරිව ඇත. තොගයේ පිරිවැය ගණනය කරන්න .

## පිරිවැය සූත්‍රයන්

සාමාන්‍යයෙන් තුවමාරු කළ තොගකි නාණ්ඩි සහ විශේෂ ව්‍යාපෘතියක් සඳහා වෙන්කළ තොග ඒ එකිනෙකෙහි පිරිවැය විශේෂයෙන් හඳුනා ගෙන, තොග පිරිවැය ගණනය කළ සූත්‍රය නමුත් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී තුවමාරු වන තොග වල පිරිවැය මැනීම සඳහා කිසියම් පිරිවැය සූත්‍රයක් අවශ්‍යවේ . විශේෂයෙන් මිල නිතර වෙනස්වන ඉතිරි තොග ඒකකවල පිරිවැය වෙන් වෙන්ව හඳුනා ගැනීම දුෂ්කරවන, වයු තොග අයිතම සංඛ්‍යාවක් පවතින අවස්ථාවල තොග වල පිරිවැය මැනීම සඳහා කිසියම් සූත්‍රයක් භාවිතා කිරීමද සිදුවේ.

පහත සඳහන් සූත්‍ර මේ සඳහා භාවිතා කළ හැකිය .

- පුරුම ලබේම් භා පුරුම නිකුත් කිරීමේ ක්‍රමය (FIRST IN FIRST OUT – FIFO)
- බර තැතු සාමාන්‍ය මිල ක්‍රමය (WEIGHTED AVERAGE COST METHOD – WAC)

## පුරුම ලබේම් පුරුම නිකුත් කිරීමේ ක්‍රමය - FIFO

මිල ගණන් කිහිපයකට පැවතියේ නම් ඒවා අතරින් මුළුන්ම ලබුණු\_තොග මුළුන්ම නිකුත් කරනවා සේ සලකා අන්තිමට මිලදී ගත් තොග වල මිල පදනම් කරගෙන තොගයේ පිරිවැය ගණනය කිරීම මෙම ක්‍රමයේදී සිදු කෙරේ. ඒ අනුව ඉතිරිව ඇත්තේ අවසානයට ලබා ඇති තොග බව උපකළුපනය කරයි.

## අභ්‍යාස අංක 8

ව්‍යාපාරයක තොග මිලදී ගැනීම පහත පරිදිවේ .

- 2015.04.30 ඒකකයක් රු.10 බැඟින් ඒකක 2 000
- 2015.10.25 ඒකකයක් රු .12 බැඟින් ඒකක 5 000
- 2016.02.28 ඒකකයක් රු. 12 බැඟින් ඒකක 4 000

තොග නිකුත් කිරීම පහත පරිදිවේ .

- 2015.06.30. ඒකක 1 500
- 2015.11.10 ඒකක 2 000
- 2016.03.15 ඒකක 1 000

FIFO ක්‍රමයට ඉතිරි තොගයේ පිරිවැය ගණනය කරන්න.

## බර තැං සාමාන්‍ය මිල කුමය - WAC

මෙහිදී ඒ ඒ මිල යටතේ ලබාගත් තොග ප්‍රමාණයන් බර තබා ලැබෙන මිල මත නිකුත් කිරීම් , මිල කර නිකුත් කළ තොගේ තොග පිරිවැය ලබාගත් තොගයේ පිරිවැය අඩුකර ඉතිරි තොග ගණනය කරයි .

මේ ලේඛනයක් මගින් ගණනය කිරීම පහසුය . මෙහිදී ඕනෑම අවස්ථාවක පවතින තොග වට්නාකම තොග ප්‍රමාණයෙන් බෙදුවිට බර තැං මිල ලැබේ එම මිල නිකුත් කළ තොග ගණනය කර තොගයෙන් අඩු කළ වට් ඉතිරි තොගයේ පිරිවැය ලැබේ .

## අන්තර් අංක 9

අන්තර් අංක 8 හිම තොරතුරු සැලකීල්වට ගෙන බර තැං සාමාන්‍ය මිල කුමය යටතේ අවසාන තොග ගණනය කරන්න .

## හෙලිදුරව් කිරීම්

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 2 අනුව තොග සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු හෙලිදුරව් කළ යුතුය.
- පිරිවැය සූත්‍ර ඇතුළු තොග මැනීමේ දී යොදා ගත් ගිල්පතුම
- ඉදිරියට ගෙන ආ මුළු තොග වට්නාකම සහ එහි වර්ගීකරණය
- සාධාරණ අගයෙන් විකිනීමේ වියදම අඩු කළ පසු අගයට ගණන් ගත් භාණ්ඩවල සාධාරණ අගය
- ගුද්ධ උපලබාධී අගය දක්වා තොග කපාහැරීමේ දී වියදමක් ලෙස මියාහාල ප්‍රමාණය හා නැවත සකස් කිරීම්
- වගකීම් සඳහා ඇප වගයෙන් තබා ඇති තොග වල වට්නාකම

දුළ ලහ අනුපාතය යොදාගෙන වෙළඳ ගිණුම් තුළින්ම තොග පිරිවැය ගණනය කිරීම

## අන්තර් අංක 10

ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පහත තොරතුරු දී ඇත

2016.04.01 දින තොගය	40000
ගැනුම්	280000
විකුණුම්	320000
ගෙනඹේම් කුලී	10000
ආපසු යැවුම්	4000
ආපසු එවුම්	12000

ව්‍යාපාරයේ දුළ ලහ අනුපාතය පිරිවැයෙන් 25%කි. මෙම ව්‍යාපාරයේ අවසන් තොගය වෙළඳ ගිණුම තුළින්ම ගණනය කරන්න.

## තොග ආපසු ගණනය කිරීම

කිසියම් හේතුවක් නිසා ගිණුම් වර්ෂයක් අවසානයේදී ඉතිරි තොග ගණනය කිරීමට නොහැකිව දින කිහිපයකට පසුව හොතික තොග ගණනය කළ අවස්ථාවක එසේ දින කිහිපයකට පසුව ගණනය කළ තොගය ආගුණයෙන් ගිණුම් වර්ෂය අවසානයේ 'පැවත්'තොග ගණනය කරන ආකාරය පිළිබඳව මෙහිදී සලකා බලනු බෙදි.

ගිණුම් වර්ෂයේ අවසන් දිනයේ සහ තොග ගණන් ගත් දිනය අතර කාලයේ තොග වෙනස්වීමට තුළු දෙන කිසියම් ගණුදෙනුවක් සිදු නොවුණේ නම් දින කිහිපයකට පසුව වුවද ගණනය කළ තොගය වර්ෂයේ අවසානයේ පැවත් තොගට සමානවේ. එහෙත් ගිණුම් වර්ෂයේ අවසාන දින සහ තොග ගණන් ගත් දිනය අතර කාලයේ තොග වෙනස්වීමට තුළුදෙන ගනුදෙන සිදු වූයේ නම් හොතික වශයෙන් ගණනය කළ තොගය වර්ෂය අවසානයේ පැවත් තොගට වඩා වෙනස්ය. එවත් අවස්ථාවක දින කිහිපයකට පසුව ගණනය කළ තොගේ ආගුණයෙන් ගිණුම් වර්ෂය අවසානයේ පැවත් තොගය ගණනය කිරීමේදී ගණනය කළ හොතික තොගට පහත සඳහන් පරිදි ගැලපීම් කළ යුතුය.

ගිණුම් වර්ෂයේ අවසන් දිනය සහ තොග ගණන් ගත් දිනය අතර කාලයේ,

- මිලදී ගත් එමෙන්ම ගබඩාවට ලැබුණුතොග වල පිරිවැය ගණන් ගත් තොගයෙන් අඩු කළ යුතුය. (එම කාලයේදී මිලදී ගත් නමුත් තොග ගණන් ගත් දිනය වන තෙක් නොලැබුණු\_තොග සම්බන්ධයෙන් ගැලපීමක් අවශ්‍ය නැත)
- විකුණු එමෙන්ම ගෙන ගිය භාණ්ඩ වල පිරිවැය ගණන් ගත් තොගයට එකතු කළයුතුය. (එම කාලය තුළ විකුණු නමුත් තොග ගණන් ගත් අයෙ වනතෙක්ම ගනුදෙනුකරුවන් විසින් ගෙන තොගය භාණ්ඩවල පිරිවැය සම්බන්ධයෙන් ගැලපීම් කිරීම අවශ්‍ය නොවේ)
- ආපසු එවු භාණ්ඩවල පිරිවැය අඩු කළයුතුය.
- ආපසු යැවු භාණ්ඩවල පිරිවැය එකතු කළ යුතුය.
- ගිණුම් වර්ෂය අවසන් වීමට පෙර විකුණු ලද නමුත් තොග ගණන් ගත් දින දක්වාම ගනුදෙනුකරුවන් ගෙන තොගය භාණ්ඩ වල පිරිවැය ගණන් ගත් තොගයෙන් අඩු කළ යුතුය.
- ගිණුම් වර්ෂය අවසන් වීමට පෙර මිලදී ගත් නමුත් තොග ගණන් ගත් දිනය වන විටත් ව්‍යාපාරයට නොලැබුන තොග වල පිරිවැය ගණන් ගත් තොගයට එකතු කළ යුතුය .
- විකිණීමේ හෝ ආපසු එවිමේ පදනම මත යවා ගිණුම් වර්ෂය අවසානයේ දී නොවිකින් ඉතිරි වූ භාණ්ඩ වලින් තොග ගණන් ගත් දින වනවිටත් ආපසු නොලැබෙන තොග වල පිරිවැය ගණන් ගත් තොගයට එකතු කළ යුතුය.

# හිමුව්‍යම්කිල්නෝයේ

## අනුසාස අංක 11

- ව්‍යාපාරයක 2016 මාර්තු 31 දිනට තොගය ගණනය කිරීමට නොහැකිවය. එම තොගේ ගනන් ගැනීම කළේ 2016 අප්‍රේල් මස 08 දිනදී ය. එදිනට තිබුහොතික තොගයේ පිරිවැය රු. 840 000කි. 2016 මාර්තු 31 හා 2016 අප්‍රේල් 08 දින අතර කාලයේ සිදුවූ ගනුදෙනු පහත දැක්වේ.
- ගෙනුම රු.12 000කි. මේවායින් රු. 3000ක තොග අප්‍රේල් 08 වන විටන "ව්‍යාපාරයට ලැබේ නැත
- විකුණුම රු.14 600. මේවායින් රු. 4000ක විකුණුම මිල වූ භාණ්ඩ අප්‍රේල් 08 වන විටන් ගනුදෙනුකරුවන් විසින් ගෙන ගොස් නැත.
- ආපසු එවුම රු. 3000
- ආපසු යැවුම රු.4200

මේ හරර පහත සඳහන් තොරතුරු දී ඇත.

- 2016.03.29 දින විකුණුහ රු. 6000ක භාණ්ඩ තොගයක් 2016 අප්‍රේල් 08 දින වන විටන් ගනුදෙනුකරුවන් විසින් ගෙනගොස් තිබුණේ නැත.
- විකිණීමේ නො "ආපසු එවීමේ පදනම මත යවා 2016.03.31 වන විට නොවිකිණේ" ඉතිරිව තිබු තොග "ඉන්වොයිස් මිල රු. 8000 කි. මේවායින් කිසිවක "අප්‍රේල් 08 දින වන විට ව්‍යාපාරය වෙත ආපසු ලැබේ නැත.
- විකුණුම මිල නියම කර ඇත්තේ පිරිවැයෙන් 25% ලාභයක් ලැබෙන පරිදිය.

2016 මාර්තු 31 වන දිනට පැවති "පිරිවැය ගණනය කරන්න.

## භානි වූ තොග වල පිරිවැය ගණනය කිරීම හා ගිණුම ගිණුම්ගත කිරීම

ගිනි ගැනීමක් ,සොරා ගැනීමක් ,පළ ගැලීමක් වැනි හේතුවක "නිසා අනපේක්ෂිත අවස්ථාවක තොගයට භානි සිදුවීමට ප්‍රතිච්‍රිත. භානිය තොගය සම්බන්ධයෙන් ගිණුම තැබීම සඳහාත "තොග රක්ෂණයකර තිබුණා "නම් රක්ෂණ වන්දි ඉල්ලීම සඳහා භානිය තොගයේ පිරිවැය ගණනය කළයුතුය . ඕනෑම අවස්ථාවක භානි පිරිවැය ගණනය කිරීමට සිදුවන්නේ පහත පරිදිය.

භානි වූ අවස්ථාවේ තිබු තොග පිරිවැය	XXX
අඩු කළා (-)	
භානියෙන් පසු ඉතිරිව තිබු තොග පිරිවැය	(XXX)
භානි වූ තොග පිරිවැය	<u>XX</u>

සාමාන්‍යයෙන් භානි අවස්ථාවේ තිබු තොග පිරිවැය ගණනය කරන්නේ භානි වූ දින දක්වා වෙළඳ ගිණුමක් පිළියෙළ කිරීමෙනි .

# හිමුව්‍යම්කාලීනයේ

## අභ්‍යාස අංක 12

නිගාන්තගේ ව්‍යාපාරයේ 2016.01.05 වන දින අභ්‍යාස ගිණ්නකින් බඩු තොගයක් විනාශ විය. පහත තොටුවාට ඔහු විසින් සපයා තිබේ.

2015.04.01 දිනට තොගය	20000
2016.01.05 දක්වා ගැනුම	360000
ගෙනල්මේ කුලි	5000
ආපසු යැවුම්	4000
විකුණුම්	358000
ආපසු එවුම්	6000
භාතියන් බේරාගත්තු තොගය	12000
දැල ලාභ අනුපාතය පිරිවැයෙන් 25%කි.	

භාතිවූ තොගයේ පිරිවැය ගණනය කරන්න.

### තොග භාතිවීම් ගිණුම් ගත කරන ආකාරය

#### භාති තොගේ මුළු පිරිවැය

භාති තොග ගිණුම් නර XXX

ගැනුම් ගිණුමට /වෙළඳ ගිණුමට බැර XXX

#### රක්ෂණා වන්දියක් ලැබෙන්නේ නම්

ලැබිය යුතු රක්ෂණා වන්දි ගිණුම නර XXX

භාතිවූ තොග ගිණුමට බැර XXX

#### සුන්බුන් අගයක් අරන්නම්

සුන්බුන් තොග ගිණුම / තොග ගිණුම නර XXX

භාතිවූ තොග ගිණුමට බැර XXX

# හිංේම්කිල්නෝයේ

අලාභය

ලාභාලාභ ගිණුම හර

XXX

හානිවූ තොග ගිණුමට බැර

XXX

හානිවූ තොගයේ පිරිවැයෙන් රක්ෂණ වන්දිය හා සුන්බුන් අගය අඩු කළ පසු ඉතිරිය අලාභය වේ. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමේ හර ගේපය මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ජ්‍යෙෂ්ඨ වන්කම් යටතේ දැක්වීය යුතුවේ. ඒ ලැබුණු විට මුදල් පොත හර කර ලැබියයුතු රක්ෂණ වන්දි ගිණුමභාර කළයුතු වේ.

## කෙටි ප්‍රශ්න

- ❖ අවසන් තොගය අඩුවෙන් දැක්වීමෙන් සිදුවන්නේ,
  - ලාභය අඩුකර පෙන්වීම
  - ලාභය වැඩිකර පෙන්වීම
  - විකුණුම් පිරිවැය අඩුකර පෙන්වීම
  - ඉහත සඳහන් කිසිවක් නොවේ
- ❖ ව්‍යුපාරයක 2016.01.01දින ආරම්භක තොගය රුපියල් 75 000ක් විය. 2016.12.31 දින අවසන් තොගය රුපියල් 110 000කි. රුපියල් 40 000ට විකුණුන ලද රුපියල් 30000ක් පිරිවැය තුළ ගෙනයමට අපේක්ෂාවෙන් තිබු බඩු තොග ව අභ්‍යුත් බව පසුව සොයා ගෙන්හා ලදී .මේ වැරදීදෙන "සිදුවන්නේ"
  - දළ ලබය රු 30 000ක් වැඩියෙන් සඳහන් කිරීමයි
  - දළ ලාභය රුපියල් 40 000ක් වැඩියෙන් සඳහන් කිරීමයි
  - දළ ලාභය රුපියල් 10 000ක් වැඩියෙන් සඳහන් කිරීමයි
  - ඉහත සඳහන් කිසිවක් නොවේ
- ❖ 2015/2016 වර්ෂයේ දී මෙට ගත් රුපියල් 75 000ක් පිරිවැය වූ හාන්ඩ ගබඩාවට ලැබුණේ 2016/2017 වර්ෂය මුළ දී ය. මෙට ගැනීම 2015/2016 වර්ෂයේ දී සටහන් කර ඇතත් එය 2015 /2016 අවසාන තොගයට අභ්‍යුත් කර නැත . මෙයින් සිදුවන්නේ 2015/2016 වර්ෂයේ ලාභය
  - රු.75 000 කින් අඩුවෙන් සටහන් කිරීමයි
  - රු. 75 000 කින් වැඩියෙන් සටහන් කිරීමයි
  - ලාභයට කිසිදු බලපෑමක නැත
  - ඉහත සඳහන් කිසිවක් නොවේ

❖ රුපීයල් 80 000 කටම්ලට ගත් තොග අයිතමයක් ගබඩාකර තැබේමේ දී නරක් වේ ඇත . ඒවා රුපීයල් 10000 ක් වියදුම් කර වැඩිදුර සකස් කර රුපීයල් 5000 ක අමතර විකුණුම් වියදුමක් දරු රුපීයල් 60 000කට අමෙවි කළ හැකි යැයි ඇයේනමේන්තු කර ඇත. එය අවසාන තොගය සඳහා අගය කළ යුත්තේ කොපමතා මුදුලකට ද ?

- රු 45 000
- රු 50 000
- රු 60 000
- රු 80 000

❖ කෘෂිකාර්මික නිෂ්පාදන තොග අගය කිරීමේ පදනම නම්,

- පිරිවැයට
- ගුද්ධ උපලබිධ අගයට
- වෙළුදුපාල අගයට
- පසුව උපලබිධ අගයට

❖ පහත සඳහන් තොරතුරු නිසි පරිදි ගිණුම් පවත්වාගෙන තොයන තති පුද්ගල ව්‍යාපාරයක ගිණුම් පොත්වලින් උපට ගන්නා ලදී .

අංශුම්භාස තොගය රු. 170 000

අවසාන තොගය රු. 180 000

ගැනුම රු. 610 000

දුල ලහ අනුපාතය විකුණුම් මත 40%කි. මෙමකාල කාලවිෂේෂය විකුණුම් අගයවන්නේ ,

- රු. 600 000
- රු. 800 000
- රු. 1 000 000
- රු. 1 400 000
- රු. 1 600 000

## හිංුම්කල්ණය

- ❖ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 2 ට අනුව නිෂ්පාදන සමාගමක තොග පිරිවැය අධිංග කළ යුතු අයිතම පමණක් ඇතුළත් ලයිස්තුව වන්නේ,
  - සෑප්‍රු වේතන, ගෙන ඒම කුලී ,ගෙනයාම කුලී සහ අමුදව්‍ය
  - සෑප්‍රු වේතන , ගෙනයාමේ කුලී, ගබඩා පිරිවැය සහ යන්තු ක්ෂය
  - යන්තු ක්ෂය ,අමුදව්‍ය ,ගෙනල්මේ කුලී සහ සෑප්‍රු වේතන
  - ගෙනයාමේ කුලී ,අමුදව්‍ය , සෑප්‍රු වේතන සහ යන්තු ක්ෂය
  - අමුදව්‍ය ,ගෙනයාමේ කුලී, ගබඩාපිරිවැයසහයන්තු ක්ෂය
- ❖ තොග පිරිවැය ගුද්ධ උපලබිධි අගය දක්වා කපා හැරීමට භාවිතා කළ හැකිතුම කවරේද ?
- ❖ බඩුතොග වියදමක් වන්නේ කවර අවස්ථා වලදීද ?
- ❖ තොග සම්බන්ධව මූල්‍ය ප්‍රකාශ කළ පළ කළ යුතු අනාවරණකිරීම් තුනක් ලියන්න .
- ❖ තොග පිරිවැය නිර්ණය කිරීමේදී භාවිතා කළ හැකි පිරිවැය කුම තුනක් ලියන්න .
- ❖ ගුද්ධ උපලබිධි අගය නිර්වචනය කරන්න .
- ❖ තොග පිරිවැය පිරිවැයට වඩා ගුද්ධ උපලබිධි අගය අඩුවන අවස්ථා කවරේ ද ?
- ❖ ව්‍යාපාරයක තොග ගණනය කිරීමේදී අඳත්වන පහත දෝෂ නිසා වගවේ දැක්වෙන අයිතම කෙරෙහි බලපාන ආකාරය වැඩිවේද අඩුවේද යන්න දක්වන්න.

දේශය	විකුණුම්පිරිවැය	දුල ලාභය	ගුද්ධ ලාභය
ලවසන් තොග වැඩියෙන් ගණන් ගැනීම			
අවසන් තොග අඩුවෙන් ගණන් ගැනීම			
ආරම්භක තොග වැඩියෙන් ගණන් ගැනීම			
ආරම්භක තොග අඩුවෙන් ගණන් ගැනීම			

- ❖ 2013 මාර්තු 31 දින අයිත ව්‍යාපාරයේ ගින්නක් හටගත් අතර තොගයෙන් කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් කොටසක් බේරා ගන්නා ලදී .පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.
  - 2013 ජ්‍යෙන්වාරි 01 දින වෙළුද තොගයේ පිරිවැය රු. 26 000කි

## හිඳුම්කිල්ණය

- 2013 ජේනවාරි 01 සිට ගින්න හටගත් දිනය දක්වා මෙලට ගැනුම් රු.19 000කි. මෙයින් පිරිවැය රු. 2000ක් වූ භාණ්ඩ ගින්න හට ගත් දිනය වනවිටත් මාර්ගස්ථ තොග වශයෙන් පැවතිනි.
- 2013 ජේනවාරි 01 සිට ගින්න හට ගත් දිනය දක්වා විකුණුම් 35 000කි. මෙම සියලු විකුණුම් ගින්න හටගත් දිනයට පෙර ගැනුමිකරුවන් වෙත යවා තිබේ.
- සමාගමේ දුල ලාභ අනුපාතය විකුණුම් වලින් 20% කි.
- ගින්හෙන් විනාශ වූ තොගයට සමාගම විසින් රක්ෂණ වන්දි ඉල්ලා සිටී අතර ඉන් 75% ක් ගෙවීමට රක්ෂණ සමාගම එකාග්‍ර වේ ඇත.
- බේරාගත් තොගයේ පිරිවැය රු. 3000 කි. එම තොගය යට්‍යා තත්ත්වයට පත් කිරීම සඳහා රු. 500ක් වියදුම් කරන ලදී. මෙම තොගය රු. 2600කට විකුණා දමන ලදී.

අවශ්‍ය වන්නේ ,

- 2013.03.31 දිනෙන් අවසන් මාස තුන සඳහා වෙළඳ ගිණුම
- ගින්හෙන් විනාශ වූ තොගයේ පිරිවැය දැක්වෙන ප්‍රකාශයක්
- භාණ්ඩ වූ තොග ගිණුම

❖ සමන් සමාගමේ 2018 පුත්‍ර මාසය සඳහා තොග අයිතමය ක ව අදාළ තොරතුරු පහත දී ඇත

දිනය	විස්තරය	ලේකකයක මිල	ලේකක ප්‍රමාණය
2018.07.01	ගේෂය	5	100
2018.07.05	ගැනුම්	6	600
2018.07.11	ගැනුම්	8	300
2018.07.20	විකුණුම්	15	800

FIFO මිල කිරීමේ ක්‍රමය අනුව 2018 ජූලි මාසයේදී විකුණු බඩු වල පිරිවැය වනුයේ,

- රු. 6 500
- රු. 12 000
- රු. 5 400
- රු. 4 900
- රු. 4 500

❖ තොග වෙළෙන්දෙකු වශයෙන් ව්‍යාපාරයක් කරගෙන යන පෙරේරා මහතාගේ 2017 මැයි මස 31 වන දින ගින්හක් සිදු වූඅතර මෙම ගින්හෙන් ඔහුගේ වෙළඳ තොග වලින ව්‍යාල ප්‍රමාණයක් විනාශ විය.

- ගින්නෙන් බෙරා ගත් තොගයේ වටිනාකම රුපියල් 7200ක් වය. ගිණුම් පොත් වලට අනුව 2017 මාර්තු 31 දිනට තොගය 20 000 ක් වූ අතර 2017 අප්‍රේල් හා මැයි කාල සිමාව සඳහා ගැනුම් විකුණුම් පිළිවෙළත් රුපියල් 287 000 හා 300 000 ක් වය. විකුණුම් පිරිවැය මත දැඟ ලබ අනුපාතය 25% ක් වය.
- විනාග වූ තොගේ පිරිවැයයෙන් 80% ක් රක්ෂණා වන්දී ලෙස ගෙවීමට රක්ෂණා සමාගම එකත විය.
- ගින්නෙන් බෙරා ගත් තොගය යටා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් 4800 ක වියදුමක් දරා ඇත අතර 2017 ජූනි 15 දින මෙම තොගයෙන් 4/5 රුපියල් 10600 කට විකුණා ඇත .

අවශ්‍ය වන්නේ ,

- ගින්නෙන් විනාග වූ තොගය සඳහා රක්ෂණා වන්දීය ගණනය කිරීම
- තොග හානිය හා රක්ෂණා වන්දීය පොත්වල සටහන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රේනල් සටහන්
- 2017 ජූනි 15 දිනට බෙරාගත් තොගය

## දේපල පිරියන හා උපකරණ - LKAS 10

### දේපල පිරියන හා උපකරණ හඳුනාගැනීම

දේපල පිරියන හා උපකරණ හඳුනා ගැනීම ලෙස සලකනු බෙනුයේ ගිණුම් පොත්වල සඳහන් කිරීම වේ ඒ අනුව දේපල පිරියන හා උපකරණ හඳුනාගැනීම සඳහා පැවතිය යුතු අනිවාර්ය ලක්ෂණ පහත දැක්වේ .

- අඟාල අයිතමය හා බැඳුණු අනාගත අපේක්ෂිත ආර්ථික ප්‍රතිචාර ව්‍යාපාරය තුළට ගො ඒමේ නවය තාවයක් පැවතිය යුතු වීම.
- එහි වට්නාකම හෝ පිරිවැය විශ්වාසනීය ලෙස මැනියනැකි විය යුතු වීම .

### දේපල පිරියන හා උපකරණ වල පිරිවැය

වත්කමක් අන්පත් කර ගැනීමේ දී හෝ ඉදිකිරීමේ ඒ සම්බන්ධයෙන් දුරන ලද හෝ ගෙවිය යුතු මුදල් මුදල් හා සමාන දෑ හෝ වෙනත් ප්‍රතිශ්යාවක සාධාරණ වට්නාකම පිරිවැය ලෙස සැලකේ. මෙහිදී සාධාරණ වට්නාකම් ලෙස සලකනුයේ වත්කම පිළිබඳ දැනුමක් සහ කැමැත්තක් ඇති පාර්ශවයන් අතර අන් දුරන් සිදුවන ගනුදෙනුවකදී වත්කම තුවමාරු කිරීමට හෝ වගකීම බෙරුම් කිරීමට එකග වූ වට්නාකම වේ. අන් දුරන් සිදුවන ගනුදෙනුවක් ලෙස සලකනු බෙනුයේ ගනුදෙනුවට සම්බන්ධ පාර්ශවයන් අතර ගැනුම්කරු විකුණුම්කරු සම්බන්ධතාවය හැර වෙනත් කිසිදු පොදුගලික සම්බන්ධතාවකින් තොර ව සිදුවන ගනුදෙනුවක් වේ. දේපල පිරියන හා උපකරණ මුල්වරට මිනුම් කිරීම සිදුකරනු බෙනුයේ එකිනාසික පිරිවැය අයට වේ. පසුකාලීනව ඒවා ප්‍රත්‍යාගත්තානය කර ප්‍රත්‍යාගත්තානය අයට හඳුනාගෙන ඉදිරිපත් කළ හැකි වේ.

දේපල පිරියන හා උපකරණ වල පිරිවැය මූලික පිරිවැය හා පසු කාලීන පිරිවැය වගයෙන් කොටස් දෙකකට හඳුනාගත හැකිවේ. මූලික පිරිවැය ලෙස සලකනු බෙනුයේ වත්කම් අන්පත් කරගත් හෝ ඉදිකිරීම් ආරම්භ කළ අවස්ථාවේ සිට එය සාමාන්‍ය කටයුතු සඳහා හාවිතයට එක් කරන ලද අවස්ථාව දක්වා ඒ සම්බන්ධයෙන් සාපුරුවම හඳුනාගත හැකි පිරිවැය සහ පලදායී පීව කාලය අවසානයේ කොටස් වගයෙන් ගෙවා ඉවත් කිරීමට අපේක්ෂිත නම්මීට අඟාල වියදුම් වල වර්තමාන අයන්ගේ එකතුව ඇතුළු පිරිවැය වල එකතුව වේ. ඒ අනුව දේපල පිරියන හා උපකරණ අයිතමය ක මූලික පිරිවැය ප්‍රධාන කොටස් තුනකින් සම්බ්ඡත විය හැකිය.

- මූලික ගැනුම් පිරිවැය - පත්කම ඒ ගැනුම් මිල වැන් වෙළද වට්ටීම් සහ ප්‍රතිඵාන ඇත්තාම් අඩු කළ පසු තීරුබදු ඇතුළුව ආපසු තොගවන ගැනුම් මත අඟාල වන සියලුම බද වල එකතුව ඇතුළත් ගැනුම් මිල මූලික ගැනුම් පිරිවැය ට අයන් වේ.
- කළමනාකරණය විසින් අපේක්ෂිත හාවිත තත්ත්වයට අඟාල වත්කම ගෙන ඒම සඳහා දුරනු බෙන වත්කමට අඟාලව සාපුරුව හඳුනාගත හැකි වියදුම් - ගෙන ඒමේ කුලී හා එහා මෙහා කිරීමේ වියදුම්, ස්ථාපිත කිරීමේ හා සවි කිරීමේ වියදුම් ඉංජිනේරු හා තාක්ෂණික සේවා වියදුම්,

නිෂ්පාදන අත්හදා අත්හදාබලීමේ වියදම් (එම නිෂ්පාදන විකුණා ලබාගත් වට්හාකමක් වේ නම් එම වට්හාකම අඩු කළ පසු නිෂ්පාදන අත්හදා අත්හදාබලීමේ වියදම්) යනාදිය ඇතුළත් වේ.

- එලදායි පීවකාලය අවසානයේදී වත්කම කොටස් වශයෙන් ගෙවා ඉවත් කිරීමට අපේක්ෂිත වියදම් වල වර්තමාන අයය සහ එම ඉවත් කිරීමෙන් පසු තුමිය පැවැති තත්ත්වයට පත් පත්කිරීමට දැරීමට අපේක්ෂිත වියදම් වල වර්තමාන අයයන්.

- **පසුකාලීනව දරුණු බෙහෙම පිරිවැය**

වත්කම සාමාන්‍ය කටයුතු වලට භාවිතා කරන අතරතුරු දී එම වත්කම සම්බන්ධයෙන් දරුණු බෙහෙම පසු කාලීන පිරිවැය ලෙස සැබුවේ.

මෙවැති පසුකාලීන පිරිවැයක් ඒ දැරැ දිනයේ සිට අදාළ වත්කමේ පිරිවැයට ඇතුළත් කරන්නේද නැතහොත් වියදමක් ලෙස ආදායම් ජේරකාශයේ දක්වන්නේද යන්න තීරණය කළ යුතු වේ. මේ සඳහා පහත කරුණු සලකා බලනු ලැබේ.

අදාළ පසු කාලීන පිරිවැය හෝතුවෙන්.

- වත්කම එලදායි කාලයට ඇතිවන බලපෑම
- නිෂ්පාදන බාරිතාවයට ඇති වන බලපෑම
- වත්කමෙන් ලබාගන්නා නිෂ්පාදනය ගුණත්වයට ඇති වන බලපෑම
- වත්කමට අදාළව දැරීමට අපේක්ෂිත මෙහෙයු වියදමට ඇතිවන බලපෑම

ඒ අනුව වත්කම සම්බන්ධයෙන් පසු පසුකාලීනව දරුන ලද අදාළ වියදම හෝතුකොටගෙන පහත කරුණු වමින් එකක් හෝ ඉම්ම් වන්නේ නම් සහ අදාළ වියදම වත්කමේ මූල් පිරිවැය සමඟ සැසදීමේදී ප්‍රමාණාත්මක අයයක් වන්නේ නම් අදාළ පසුකාලීන වියදම හෝතුවෙන් වත්කම වැඩි දියුණු විමක් හෝ නවීකරණය වීමක් සිදු වී ඇතැයි නිගමනය කරනු බෙහෙම අතර අදාළ පසු කාලීන පිරිවැය වත්කමේ පිරිවැයට එකතු කර දැක්වය යුතුවේ.

- අදාළ වියදම හෝතුවෙන් වත්කමේ එලදායි පීවකාලය වැඩි වී ඇත්තම් හෝ
- අදාළ වියදම හෝතුවෙන් නිෂ්පාදන බාරිතාව වැඩි වී ඇත්තම් හෝ
- අදාළ වියදම හෝතුවෙන් නිෂ්පාදකයෙක් ගුණත්වය ඉහළ යාමක් සිදුවී ඇත්තම් හෝ
- අදාළ වියදම හෝතුවෙන් වත්කම ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත මෙහෙයුම් පිරිවැය අඩු වීමක් සිදුවන්නේ නම්

අදාළ පසු කාලීන පිරිවැය වත්කමේ පිරිවැයක් ලෙස ප්‍රාග්ධනිත කළ යුතු වේ.

- **සුන්බුන් අගය අවශ්‍ය වට්හාකම**

වත්කමක් වයසින් තත්ත්වයෙන් දැනටමත් එය එලදායී පීවකාලය අවසානයේ පවතින්නේ නම් එම වත්කම අපහරණය ඉවත් කිරීමෙන් ලබාගත හැකිවේ යැයි හැකිවේ යැයි අපේක්ෂිත වට්හාකම් ය අපහරණය සඳහා දැරීමට සිදුවේ යැයි අපේක්ෂිත වියදුම අඩු කළ පසු ලැබෙන අගය සුන්බුන් අගය නම් වේ.

- **ක්ෂය කළ හැකි අගය**

වත්කමක පිරිවැය හෝ ප්‍රත්‍යා ගැන අගය සුන්බුන් අගයෙන් අඩු කළ පසු ලැබෙන වට්හාකම ක්ෂය කළ හැකි අගය නම් වේ.

කිසියම් දිනයක් දක්වා හාවතා කර ඇති වත්කමක් එදින සිට ඉදිරියට ක්ෂය කළ හැකි අගය අවශ්‍ය වන්නේ නම් ඒ දින වන වට පවතින පිරිවැය හෝ සත්‍ය අගයෙන් සුන්බුන් අගය සහ එම දිනය දක්වා සමුව්වීත ක්ෂය වල එකතුව ද අඩු කළ යුතු වේ.

- **එලදායී පීවකාලය / ආර්ථික කාල සීමාව**

වත්කමක් පවතින තත්ත්වයෙන් භාවිතා කිරීමට අපේක්ෂිත කාල සීමාව හෝ එම වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිෂ්පාදන ඒකක ප්‍රමාණය ලබා ගැනීම සඳහා ගතවේ යැයි අපේක්ෂිත කාල සීමාව හෝ වෙනත් මිනුම් දැනුෂ්කක් මත නිර්ණය වන කාලයීමාවක් එලදායී පීවකාලය ලෙස සැලකේ එලදායී පීවකාලය නිර්ණය කරන සාධක පහත දැක්වේ.

- අපේක්ෂිත හොඳික වැඩැරීම හෝ ගෙවී යාම ගෙවීයාම
- අපේක්ෂිත භාවිත මට්ටම (උකනා ගැනීම හෝ පරිහෝජනය)
- තාක්ෂණික සාධක මත කළ ඉකින් වීමට ඇති ඉඩක්ඩි
- හොඳික සීමා

- **ක්ෂය වීම**

වත්කමක ක්ෂය කළ හැකි අගය එහි එලදායී පීව කාලය තුළ කුමානුකූලව බෙදාහැරීම ක්ෂය වීම නම් වේ.

වත්කමේ ආර්ථික කාලයීමාවට වඩා වත්කම් ප්‍රයෝගනයට ගැනීමට අපේක්ෂිත කාල සීමාව අඩු කාලයක් වන විටදී වත්කම ක්ෂය කිරීම සඳහා එලදායී පීව කාලය ලෙස යොඳාගත (යු;=) වන්නේ ප්‍රයෝගනයට ගැනීමට අපේක්ෂිත කාල සීමාව වේ.

## ක්ෂය වීම් පුමාණය නිර්ණය කරන සාධක

- පිරිවැය හෝ පුත්‍යාගත්තානය අගය
- සුන්ඩුන් අගය
- එලදායී පීවකාලය හෝ වි පුත්‍යාගතය
- සමුච්චිත ක්ෂය

## ක්ෂය ගණනය කිරීම සඳහා නිර්දේශන ක්‍රම

වත්කම් ක්ෂය කිරීම සඳහා ක්‍රමයක් තෝරා ගැනීමේදී වත්කම් අනාගත අප්ස්ක්පිත ප්‍රතිලාභ පරිහෝජනය කිරීමට අප්ස්ක්පිත ආකාර නිර්සපණය වන පරිදි ක්ෂය ක්‍රමය තෝරා ගත යුතුවේ මෙමස වත්කම් ක්ෂය කිරීම සඳහා තෝරාගත හැකි ක්‍රම පහත දැක්වේ.

- සර්ල මාර්ග ක්ෂය ක්‍රමය
- නිනවන ගේෂ ක්‍රමය
- නිෂ්පාදන ඒකක ක්‍රමය

## සර්ල මාර්ග ක්ෂය ක්‍රමය

සෑම වර්ෂයකම ක්ෂය පුමාණය සමාන ව පවතින පරිදි වත්කම් කිරීමේ ක්‍රමය සර්ල මාර්ග ක්ෂය ක්‍රමයයි.

මෙම ක්‍රමයේදී සෑම වර්ෂයකටම ක්ෂය පුමාණය සමාන වීමක් සිදුවන බැවින් ස්ථාවර වාරික ක්‍රමය ලෙසද හඳුන්වේ සර්ල මාර්ග ක්‍රමයේදී වත්කම් ක්ෂය කිරීම සඳහා බලපාන සාධක වන වත්කමේ පිරිවැය හෝ පුත්‍යාගත්තානය අගය, සුන්ඩුන් අගය එලදායී පීව කාලය හෝ ක්ෂය පුත්‍යාගතය යන සාධක වල වෙනස්කම් සිදු නොවන තාක් කල් එම ගිණුම් වර්ෂයකට ක්ෂය පුමාණය ස්ථාවර මට්ටමක පවතිනු ලැබේ.

සර්ල මාර්ග ක්‍රමයට වර්ෂයක වර්ෂය ක්ෂය වීම් පුමාණය ගණනය කළ හැකි ආකාර පහත දැක්වේ.

$$\text{වර්ෂයක ක්ෂය} = \text{ක්ෂය කළ හැකි අගය (\%)} \times \text{එලදායී පීවකාලය}$$

$$\text{වර්ෂයක ක්ෂය} = \text{ක්ෂය කළ හැකි අගය * ක්ෂය පුත්‍යාගතය}.$$

# හිංේම්කිල්නෝයේ

## හිනවන ගේප කුමය

වර්ෂයක ක්ෂය ප්‍රමාණය දිනීන් දිගටම අඩු වන ආකාරයේ ක්ෂය ගණනය කිරීම හිනවන ගේප කුමය නම් වේ.

හිනවන ගේප කුමයට ක්ෂය ගණනය කරනු ලබනුයේ ක්ෂය ගණනය කරනු ලබන කාල පරිච්ඡේද ආරම්භක දිනට බාරතා අගය මත පදනම්ව වේ. සෑම කාල පරිච්ඡේදයකම ආරම්භක දිනට බාරතා අගය රීට පෙර කාල පරිච්ඡේදය ආරම්භක දිනට අගයට වඩා අඩු විමක් සිදුවන බැවින් වාර්ෂික ක්ෂය ප්‍රමාණය රීට පෙර වර්ෂය ක්ෂය ප්‍රමාණයට වඩා අඩු විමක් සිදුවේ.

හිනවන ගේප කුමයට වාර්ෂික ක්ෂය ප්‍රමාණය ගණනය කරන ආකාරය පහත දැක්වේ.

වර්ෂයක ක්ෂය ප්‍රමාණය = ක්ෂය ගණනය කරන කාල පරිච්ඡේදය ආරම්භක දිනට බාරතා අගය එලදායී එලදායී පිවකාලය

වර්ෂයක ක්ෂය ප්‍රමාණය = ක්ෂය ගණනය කරන කාල පරිච්ඡේදය ආරම්භක \* ක්ෂය ප්‍රමාණය දිනට බාරතා අගය

## සමුව්විත ක්ෂය

වත්කම භාවිතයට එක් කළ දිනයේ සිට හෝ ප්‍රත්‍යාගණනය කළ දිනයේ සිට සමුව්විත ක්ෂය අවශ්‍ය වී ඇති දිනය දක්වා කර ඇති ක්ෂය වල එකතුව සමුව්විත ක්ෂය වේ

සරල මාර්ග කුමයට ක්ෂය (කර) ඇති වත්කමක සමුව්විත ක්ෂය පහත පරිදි ගණනය කළ හැක

සමුව්විත ක්ෂය = වර්ෂයක ක්ෂය ප්‍රමාණය \* සමුව්විත ක්ෂය අවශ්‍ය කර ඇති දින දක්වා ක්ෂය කර ඇති කාලය

හිනවන ක්ෂය කුමයට ක්ෂය කර ඇති වත්කමේ සමුව්විත ක්ෂය ගණනය කර ගැනීම සඳහා සමුව්විත ක්ෂය අවශ්‍ය කර ඇති දිනය දක්වා දින දක්වා කාලසීමාව තුළ එක් එක් ගිණුම් වර්ෂය තුළදී ක්ෂය විම වල එකතුව සමුව්විත ක්ෂය මෙය සැලකේ

## බාරතා අගය

පිරිවැය හෝ ප්‍රත්‍යාගණනය අගයෙන් සමුව්විත ක්ෂය අඩු කළ පසු ලැබෙන අගය බාරතා අගය නම් වේ භාවිතයේදී ගුද්ධ අගය, මියා අඩු කළ අගය, පොත් අගය යන නම් නම්වලින් ද මෙය හඳුන්වනු ලැබේ.

## වත්කම් ප්‍රත්‍යාගණුනය

ලේනිභාසික පිටිවිය අගයට පොත් වල සටහන් කර ඇති වටිනාකම් එහි සාධාරණ අගය ව ගෙන ඒම සඳහා අදාළ වත්කමේ බාර්තා අගය ව කරනු ලබන ගැලපීම ප්‍රත්‍යාගණුනය නම් වේ.

වත්කම් ප්‍රත්‍යාගණුනය කිරීමේ පියවර සහ ඊට අදාළ පර්නල් සටහන් පහත දැක්වේ.

**1- ප්‍රත්‍යාගණුනය කරන දිනය දැක්වා සමුච්චිත ක්ෂය ක්ෂය සඳහා වෙන්කිරීමේ ගිණුමෙන් අදාළ වත්කම් ගිණුමට මාරු කිරීම.**

ක්ෂය සඳහා වෙන් කිරීමේ ගිණුම හර

අදාළ වත්කම් වත්කම ගිණුම බඡර

ඉහත සටහන දැමීමත් සමග අදාළ වත්කම් ගිණුම එනෙක් පැවති පිටිවිය හෝ ප්‍රත්‍යාගණුන අගය අභ්‍යාස වී යාමක් සිදුවන අතර වත්කම් ගිණුම එහි බාර්තා අගය ව පත්. එමෙන්ම එනෙක් පැවති සමුච්චිත ක්ෂය ගේෂය අභ්‍යාස වී යාමක් සිදුවේ.

**2- ප්‍රත්‍යාගණුනය ලාභය හෝ පාඩුව වාර්තා කිරීම.**

ප්‍රත්‍යාගණුනය කරනු ලබන දිනට බාර්තා අගයත් වර්තමාන ප්‍රත්‍යාගණුන අගයත් අතර වෙනස ප්‍රත්‍යාගණුනය ලාභය හෝ අලාභය ලෙස සැලකේ. ප්‍රත්‍යාගණුනය කරන දිනට බාර්තා අගය ව වඩා ප්‍රත්‍යාගණුනය අගය වැඩි වී ඇත්තේම් එම වැඩි වී ඇති ප්‍රමාණය ප්‍රත්‍යාගණුන ලාභයක් ලෙසත් ප්‍රත්‍යාගණුනය කරන දිනට බාර්තා අගය ව වඩා ප්‍රත්‍යාගණුනය අගය අඩු වී ඇත්තේම් එම අඩු වී ඇති ප්‍රමාණය ප්‍රත්‍යාගණුනය අලාභයක් ලෙසත් සැලකේ. මෙම ප්‍රත්‍යාගණුන ලාභය හෝ අලාභය අදාළ වත්කම් ගිණුමේ වාර්තා කිරීමත් සමග වත්කම් ගිණුම වර්තමාන ප්‍රත්‍යාගණුනය අගයට අගය සමාන වීමක් සිදුවේ.

○ දැන් ප්‍රත්‍යාගයන් ලාභයක් පවතින්නේ නම්,

- දැන් ප්‍රත්‍යාගණුනය ප්‍රථම වර්ත සිදුවී ඇති ඇත්තේම් දැන් ඇති වූ ප්‍රත්‍යාගණුන ලාභය පහත පරිදි වාර්තා කළ යුතු වේ.

අදාළ වත්කම් දින හර

වෙනත් විස්තිරාත්‍ය ආදායම් / ප්‍රත්‍යාගණුනය සංවිතය බඡර

- පෙර ප්‍රත්‍යාගණුනය සිදු කර තිබුනේ නම් සහ එහිදී ප්‍රත්‍යාගණුන ලාභයක් පැවතුනේ නම් දැන් ඇතිවූ ප්‍රත්‍යාගණුනය ලාභය පහත පරිදි වාර්තා කළ යුතුයි.

අදාළ වත්කම් ගිණුම හර

වෙනත් විස්තිරාත්‍ය ආදායම් / ප්‍රත්‍යාගණුනය සංවිතය බඡර

- පෙර ප්‍රත්‍යාගණුයක් පැවතුනේ නම් සහ එහිදී ප්‍රත්‍යාගණුනය අලාභයක් පැවතුනේ නම් සහ දැන් ඇතිවූ ලාභය පහත පරිදි වාර්තා කළ යුතුය යුතුයි.

# හිංේම්කිල්නෝයේ

අදාළ වත්කම් ගිණුම හර :දැන් ඇති වූ මුළු ප්‍රත්‍යාගත්තන ලාභය\*

ආදායම් ප්‍රකාශය බැර : දැන් ලාභය භාවිතයෙන් පෙර අලාභය ආවර්ත්තය කළ හැකි උපරිමය\*

වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රත්‍යාගත්තන සංවිතය බැර : පෙර අලාභ ආවර්ත්තය කළ පසු දැන් ලාභයෙන් තවදුරටත් ඇති වන ඉතිරිය\*

- දැන් ප්‍රත්‍යාගත්තන අලාභයක් පවතින්නේ නම්

- දැන් ප්‍රත්‍යාගත්තය ප්‍රථම වරට සිදු වූයේ නම් දැන් ඇති වූ අලාභය පහත පරිදි වාර්තා කළ යුතු වේ
  - ආදායම් ප්‍රකාශය                          හර
  - ආදාළ වත්කම් ගිණුම                          බැර
- පෙර ප්‍රත්‍යාගත්තය කර තිබුණේ නම් සහ එහිදී අලාභයක් පැවතුණේ නම් දැන් ඇති වූ අලාභය පහත පරිදි වාර්තා කළ යුතු වේ.
  - ආදායම් ප්‍රකාශය                          හර
  - ආදාළ වත්කම් ගිණුම                          බැර
- පෙරදී ප්‍රත්‍යාගත්තය කර තිබුණේ නම් සහ එහිදී ප්‍රත්‍යාගත්තන ලාභයක් පැවතුණේ නම් දැන් ඇති වූ අලාභය පහත පරිදි වාර්තා කළ යුතුවේ

වෙනත් විස්තීර්ණ ආදායම්/ප්‍රත්‍යාගත්තය සංවිත හර: පෙර ලාභය භාවිතයෙන් දැන් අලාභය ආවර්ත්තය කළ හැකි උපරිමය\*

ආදායම් ප්‍රකාශය හර: පෙර ලාභ භාවිතයෙන් දැන් අලාභය ආවර්ත්තය කළ නොහැකි ප්‍රමාණය\*

ආදාළ වත්කම් ගිණුම බැර: දැන් ඇති වූ මුළු අලාභය\*

## ○ ප්‍රත්‍යාග්‍යන් පසුව ක්ෂය කිරීම

වත්කමක් ප්‍රත්‍යාග්‍යනාය කළ පසු එම වත්කම් ක්ෂය කරන්නේ නම් එය ක්ෂය කළ යුතු වත්තේ ප්‍රත්‍යාග්‍යනාය අගයෙන් සුන්ඩුන් අගය අඩු කර ප්‍රත්‍යාග්‍යනාය කළ දින සිට ඉදිරියට ඉතිරිව පවතින එලදායී පීව කාලය තුළ බෙදා බෙදාහරේන පරිදි යොදා ගන්නා ලද ක්ෂය කුමයට අනුව පරිදි වේ.

## ○ ප්‍රත්‍යාග්‍යන් පසු කිසියම් නිශ්චිත දිනයකදී බාරතා අගය

ප්‍රත්‍යාග්‍යන් අගයෙන් ප්‍රත්‍යාග්‍යනාහය කළ දිනයේ සිට බාරතා අගය අවශ්‍යව ඇති දිනය දක්වා සමුව්චිත ක්ෂය අඩු කිරීමෙන් දාර්තන අගය ගණනය කරනු ලැබේ.

## ○ වත්කමක ක්ෂය විම් ප්‍රමාණය නිර්මාණ කිරීමට බලපාන ඇස්තමේන්තු වල වෙනස්වීම්

වත්කම ක්ෂය විම් ප්‍රමාණය නිර්මාණ වන සාධක වලින් වත්කමේ සුන්ඩුන් අගය සහ එලදායී පීවකාලය හෝ ක්ෂය ප්‍රතිග්‍යනය යන සාධක ගිණුම්කරණ ඇස්තමේන්තු ලෙස සැලකේ<sup>2</sup>. මෙවා පවතින තත්ත්වයන් සහ පැවති පැවති තොරතුරු මත නිර්මාණ කරනු ලැබේ. පසු කාලීනව පැවති තත්ත්ත්වයට වඩා නව තත්ත්වය වෙනස් විම නව තොරතුරු ලැබීමක් හෝ නවසනාවයන් ඇතිවීම ඇති විම වැනි හේතු මත මෙම ඇස්තමේන්තු වෙනස් විමක් සිදුවිය හැකිය. මෙලදය ඇස්තමේන්තු වෙනස්වීමක් ගිණුම්කරණය වර්දනක් තොවන අතර එම වෙනස් සිදු වූ දින සිට ඉදිරියට එම වෙනස් සැලකිල්ලට ගනු ලැබේ.

### • ඇස්තමේන්තු වෙනසකින් පසු ක්ෂය ගණනය කිරීම

ඇස්තමේන්තු සිදු වූ දින සිට ඉදිරියට ක්ෂය කළ හැකි අගය එදින සිට ඉදිරියට එලදායී පීව කාලය තුළ බෙදා බෙදාහරේන පරිදි යොදා ගන්නා ලද ක්ෂය කුමයට අනුව ක්ෂය ගණනය කළ යුතු වේ.

ඇස්තමේන්තුව වෙනස සිදු වූ දිනය සිට ඉදිරියට ක්ෂය කළ හැකි අගය ගණනය කර ගනු බෙනුයේ එදින වන විට පවතින පිරිවැය හෝ ප්‍රත්‍යාග්‍යනාහ අගයෙන් සුන්ඩුන් අගය සහ ඒ දක්වා සමග සමුව්චිත ක්ෂය අඩු කිරීමෙනි.

### • ඇස්තමේන්තුව වෙනස කින් පසු නව ක්ෂය ප්‍රමාණය ගිණුම් ගත කිරීම කිරීම

ඇස්තමේන්තුව වෙනසින් පසු නව ක්ෂය ප්‍රමාණය ප්‍රවර්ධන සහ අනාගත ව්‍යුත වලට බලපාන පරිදි හඳුනාගෙන ගිණුම් ගත කෙරේ.

## ○ නැවත අයකර ගත හැකි අගය

වත්කමේ ගුද්ධ විකුණුම් මිලන් ප්‍රයෝගන අගයන් යන දෙකෙන් වඩා වැඩි අගයක් නැවත අයකර ගත හැකි අගය නම් වේ.

ගුද්ධ විකුණුම් මිල ලෙස සලකනුයේ වත්කම ව්‍යුතමාන වෙළෙඳපොල තුළ විකිනිය හැකි විශ්‍යාකමෙන් එම විකිනිමට අඟාලව වියදුම් ඇත්තාම් අඩු කළ පසු ලැබෙන අගය වේ.

ප්‍රයෝගන අගය ලෙස සලකනු බෙනුයේ වත්කම එලදායී පීව කාලය තුළ භාවිතා කිරීමෙන් අපේක්ෂිත ගුද්ධ ප්‍රතිලාභයන්ගේ සහ එලදායී පීවකාලය අවසානයයේ සුන්ඩුන් අගයයේ එකතු වේ.

# හිංේම්කිල්නෝයේ

## ○ හානි කරන අලාභය

වත්කමේ බාර්තා අගය ට වචා නැවත අයකර ගත හැකි අඩු වී ඇත්නම් එම නැවත අගය කර ගත හැකි අගය අඩු වී ඇති ප්‍රමාණය හානි කරන අලාභය ලෙස හඳුන්වයි.

## ○ ප්‍රංගම නොවන වත්කම් විකුණුම් වාර්තා කිරීම

1- විකුණාන දිනය වන විට වත්කම් ගිණුමේ සටහන්ව ඇති පිරිවැය හෝ ප්‍රත්‍යාග්‍ය අගය ඉවත් කිරීම.

වත්කම් / විකුණුම් ගිණුම හර  
අදාළ වත්කම් ගිණුම බැර

2- විකුණාන දිනය දක්වා සමුවිත ක්ෂය ඉවත් කිරීම.

ක්ෂය සඳහා වෙන් කිරීමේ හර  
වත්කම් / විකුණුම් ගිණුම බැර

3- විකිණීමෙන් ලබන ලැබිය යුතු වට්නාකම සටහන් කිරීම

මුදල් / ත්‍යාගෙන් ගිණුම හර  
වත්කම් / විකුණුම් ගිණුම බැර

4- වත්කම් විකිණීමට අදාළව වියදමක් දරා ඇත්නම් එම වියදම සටහන් කිරීම.

වත්කම් / විකුණුම් ගිණුම හර  
මුදල් / ගෙවිය යුතු වියදම බැර

5- වත්කම විකිණීමෙන් ඇතිවන ලාභය හෝ අලාභය සටහන් කිරීම

විකුණාන දිනට බාර්තා අගය සහ විකිණීමට අදාළ වියදම් වල එකතුවන් විකුණුම් වට්නාකමන් අතර වෙනස ලාභය හෝ අලාභය ලෙස සැලකේ. ඉහත සියලු සටහන් වලින් පසු වත්කම් විකුණුම් ගිණුමේ වෙනස ලෙස ලැබෙනුයේ මෙම ලාභය හෝ අලාභය වේ.

- ලාභයක් නම්  
වත්කම් විකුණුම් ගිණුම හර  
අදාළම් ප්‍රකාශය බැර
- අලාභයක් නම්  
අදාළම් ප්‍රකාශය හර  
වත්කම් විකුණුම් ගිණුම බැර

# හිඳුම්කිල්නෝයේ

## ○ වත්කම් නුවමාරු කිරීම

ව්‍යාපාරය විසින් වත්කමක් අත්පත් කර ගැනීමේ දී අත්පත් කරගනු බෙන වත්කමේ වට්නාකමට හිලවී කිරීම වශයෙන් ව්‍යාපාරයක් පවතින වෙනත් වත්කමක් පවරා පවරාදීම වත්කම් නුවමාරුව ලෙස සැලකේ. වාර්තා කිරීමේ පියවර සහ ජේනල් සටහන් පහත දැක්වේ.

1- පවරාදාන : ඉවත් කරන් \* වත්කමේ ඉවත් කරන දිනය වන විට පොත් වල සටහන්ව ඇති පිරිවැය හෝ ප්‍රත්‍යාගන්තාය අය ඉවත් කිරීම.

වත්කම් නුවමාරු කිරීමේ ගිණුම හර

අදාළ වත්කම් ගිණුම බැර

2- ඉවත් කර වත්කම් ඉවත් කළ දිනය දක්වා සමුවිත ක්ෂය ඉවත් කිරීම සඳහා

වෙන් කිරීමේ ගිණුම හර

වත්කම් නුවමාරු ගිණුම බැර

3- පැරණි වත්කම් පවරා දී නව වන් වත්කම් අත්පත් කර ගැනීම සටහන් කිරීම.

අදාළ වත්කම් ගිණුම හර : නව වත්කමේ මුළු පිරිවැය\*

වත්කම් නුවමාරු ගිණුම බැර : පැරණි වත්කම් තක්සේරු

කළ පවරන අය

නව වත්කමේ ගැනුම් මෙහි සහ පැරණි වත්කමේ තක්සේරු කරන අය අතර වෙනසක් පවතින්නේ නම් ඊට අදාළව මුදල් ගෙවීමක් හෝ ලැබීමක් පවතින අතර අභ්‍යාසයෙහි සඳහන් වන පරිදි එම සටහනට ඇතුළත් කරමින් අදහස් දැක්විය යුතුය.

4- නුවමාරුවට අදාළව දුරා ඇති වියදමත් ඇත්තෙම එය සටහන් කිරීම කිරීම,

වත්කම් නුවමාරු ගිණුම හර

මුදල් / ගෙවිය යුතු වියදම් ගිණුම බැර

5- නුවමාරුවෙන් ඇතිවන ලාභය හෝ අලාභය සටහන් කිරීම.

නුවමාරුවේදී ඉවත් කරනු බෙන වත්කම ඉවත් කරන දිනට ධාරණ අය සහ තක්සේරු කළ වට්නාකම අතර වෙනස නුවමාරුවෙන් ඇතිවන ලාභය හෝ අලාභය ලෙස සැලකේ. ඉහත සියලු සටහන්වලින් පසු නුවමාරු කිරීමේ ගිණුම තුළ ඇතිවන වෙනසින් දැක්වනුයේද මෙම නුවමාරුව ලාභය හෝ අලාභය වේ.

- ලාභයක් නම්

# හිංේම්කිල්නෝයේ

වත්කම් තුවමාරු ශිලුම	නර
ආදායම් ප්‍රකාශය	බඳ
▪ අලාභයක් නම්	
ආදායම් ප්‍රකාශය	නර
වත්කම් තුවමාරු ශිලුම	බඳ

1) 2015/1/1 දින ව්‍යාපාරයක් විසින් රැපියල් ලක්ෂ භතලිහක් වටිනා ඉඩමක් මිලදී ගත්තා ලදී.

1- ඉඩම මිලදී ගැනීමේදී පහත වියදුම් දුරා ඇත.

මිශ්ප ගාස්තු රු 200000

රැපියල් මුද්දර ගාස්තු රු 100000

මිනින්දෝරු ගාස්තු රු 150000

2- ඉඩමෙහි පවතින අනවශ්‍ය ඉදිකිරීම් ඉදිකිරීම් ඉවත් කිරීම සහ ඉඩම මට්ටම් කිරීම සඳහා භාවිතයට පෙර දුරන ලද වියදුම රැපියල් 200000 කි.

3- ඉඩමේ ආරක්ෂාව සඳහා මුද්කරුවෙකු යොදවා ඇති අතර ඔහුට වර්ෂයක වෙනත ලෙස රැපියල් 120000 එදිනම ගෙවා ඇත.

4- 2015/04/01 දින ඉඩම තුළ ගොඩනගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර 2015/01/01 දින වන වට් රැපියල් 3200000 වියදුම වියදුමක් දුරා ගොඩනගිල්ලේ වැඩ අවසන් කරන ලදී. එය එදින සිට ම භාවිතයට එක් කර ඇත.

5- වර්ෂය තුළදී තුළ දී පහත වියදුම් ද දුරා ඇත .

ඉඩමේ මායිම වටා වටා තාප්පයක් ඉදි කිරීම සඳහා රැපියල් 350000

හුම් අලංකරණය සඳහා රැපියල් 250000

විශේෂ ආරක්ෂණ පද්ධතියක් ගොඩනගිල්ලේ සව් සවිකිරීම සව් කිරීම රැපියල් 150000

ව්‍යාපාරයෙන් නම ගොඩනගිල්ලේ පින්තාරු කිරීම සඳහා රැපියල් 200000

6- ඇති වූ හඳුනී අනතුර අනතුරකින් ගොඩනගිල්ලේ බින්තියක් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අතර එය පැවති තත්ත්වයට පත් කිරීම සඳහා රැපියල් ලක්ෂ 200000 ක වියදුමක් දුරා ඇත.

7- නිෂ්පාදනය සඳහා සඳහා පවතින අධික ඉල්ලුම හේතුවන් ගොඩනගිල්ලේ බාරිතාවය වැසි වන පරිදි අලුත් කොටසක් එක් කිරීම සඳහා රැපියල් 500000 වියදුමක් දුරා ඇත.

8- නිෂ්පාදනය සඳහා නව යන්ත්‍රයක් මිලදී ගැනීම යන්ත්‍රයක් මිලදී ගැනීම 2015 /12/01 දින සිදුකරන අතර සිදු කරන අතර ඊට අදාළ විස්තර පහත දැක්වේ.

යන්ත්‍රයේ ගැනුම මිල ගැනුම මිල රු 6000000

# හිඳුම්කිල්නෝයේ

මෙලදී ගැනීමෙදී හිමිවන වට්ටම් 10 %  
 නැව් ගාස්තු හා මාර්ගස්ථ රක්ෂණ වියදුම් රු 320000  
 වරායේ සිට ප්‍රවාහන වියදුම් රු 250000  
 ප්‍රවාහනයේ දී දැරීමට සිදු වූ ඉඩ මුදල් රු 20000  
 ස්ථාපිත කිරීමේ වියදුම් රු 150000  
 නාවිතයට පෙර නිෂ්පාදන අත්හැඳුබැලීමේ වියදුම් රු 200000  
 වර්ෂ 10 දහයක් අවසාහයේ යන්ත්‍රයක් ගෙවා ඉවත් කිරීම සඳහා දැරීමට  
 අපේක්ෂක වියදුම් වල වර්තමාන අගය රු 80000  
 ගෙවා ඉවත් කිරීමෙන් පසු තුම්ය පැවති තත්ත්වයට සකස් කිරීමට අපේක්ෂිත  
 වියදුම් වල වර්තමාන අගය රු 20000

අවශ්‍ය වන්නේ :

2015/1/31 දිනට ,

- 1- ඉඩමේ පිරිවැය
- 2- ගොඩනැගිල්ලේ සහ ඉදිකිරීම් පිරිවැය
- 3- යන්ත්‍රයේ පිරිවැය

පිළිතුරු :

1- ඉඩමේ පිරිවැය රුපියල්: 4900 000

පෙරවැඩ (රු 000)

ගෙනුම් මිල	4000
ඡප්පු ගාස්තු	200
මුද්දුරු ගාස්තු	100
මිනින්දෝරු ගාස්තු	150
අනවශ්‍ය ඉදිකිරීම් සහ ඉඩම් මට්ටම 200	
හුම් අලංකරණ පිරිවැය	250
ඉඩමේ පිරිවැය රුපියල්:	<u>4900</u>

2- ගොඩනැගිල්ල සහ ඉදිකිරීම් වල පිරිවැය රු 4200000

පෙරවැඩ (රු 000)

ඉදිකිරීම් පිරිවැය	3200
තාප්ප ඉදි කිරීමේ පිරිවැය	350
ආරක්ෂක පද්ධති	150
නව කොටස් එකතු කිරීම	500
	<u>4200</u>

3- යන්ත්‍රයේ පිරිවැය රු 6420000

පෙරවැඩ (රු 000)

# හිඳුම්කිල්ණය

යන්තුයේ ගැනුම් මිල	6000
වෙළඳ වට්ටවද වට්ටම් 10%	<u>(600)</u>
	5400

නැව් ගාස්තු හා මධ්‍යස්ථාන වියදම්	250
ප්‍රවාහන වියදම්	150
ස්ථාපිත කිරීමේ වියදම්	200
නිෂ්පාදන අත්හදාබලීමේ වියදම්	80
ගෙවා ඉවත් කිරීමට අපේක්ෂිත වියදම් වල වර්තමාන අගය	20
	<u>6420</u>

2) ව්‍යාපාරයක් 2007/04/01 දෙන හාවිතයට එක් කළ යන්තුයකට අදාළ විස්තර පහත දැක්වේ.

ගැනුම් මිල	රු 2500000
මිලදී ගැනීමේදී හිමිවන වෙළඳ වට්ටම	10%
ව්‍යාපාරය වෙත ප්‍රවාහනය කිරීමේ වියදම	රු 300000
සව් කිරීමේ වියදම	රු 500000
හාවිතයට පෙර නිෂ්පාදන අත්හදාබලීමේ වියදම	රු 150000
යන්තුය සව් කිරීමේදී සිද වූ හානිය යථා තන්ත්වයට පත් කිරීමේ වියදම	රු 200000
එළඳායී පීවකාලය	වර්ෂ 10
සුන්හුන් අගය	රු 200000

යන්තුය සර්ල මාර්ග කුමයට ක්ෂය කරනු ලැබේ.

අවශ්‍ය වන්නේ:

- 1- යන්තුය මූලික පිරිවැය
- 2- යන්තුයේ ක්ෂය කළ නැකි අගය
- 3- වර්ෂයක ක්ෂය ප්‍රමාණය
- 4- 2012 /12/31 දිනට බාරන අගය
- 5- 2014/04/01 දින රුපියල් ලක්ෂ 3 ක පිරිවැයක් දා යන්තුය හවිකරණය කරන ලද අතර ඒ හේතුවෙන් යන්තුයේ එළඳා පීව කාලය වර්ෂ දෙකකින් වැකි වූයේ නම් 2015 03:31 අවසන් වර්ෂය සඳහා යන්තුයේ ක්ෂය.

පිළිතුර :

# හිංේම්කිල්නෝයේ

1- 2007 / 04 / 01 පිරිවැය රුපීයල් 3200 000

පෙර්වැඩි රු (000)

ගැනුම් මිල	2500
වෙළඳ වට්ටම 10 %	(250) _____
	2250
ප්‍රවාහන වියදම්	300
සවී සවිකිරීමේ වියදම්	500
නිෂ්පාදන අත්හැඳුබලීමේ වියදම්	150 _____
	3200 _____

2- ක්ෂය කළ හැකි අගය රු

පෙර්වැඩි රු (000)

පිරිවැය	3200
සුන්හුන් අගය	(200) _____
ක්ෂය කළ හැකි අගය	3000 _____

3- වර්ෂයක ක්ෂය ප්‍රමාණය රු 300000

ක්ෂය කළ හැකි අගය \_\_\_\_\_

එම පිට කාලය

3000	_____ =	300	_____
10			

4- 2012 / 12 / 31 බාධ්‍ය අගය රු 1475 000

පෙර්වැඩි රු (000)

පිරිවැය	3200
සම්විත ක්ෂය	1725 _____
	1475 _____

# හිඳුම්කිල්නෝ

5- 2015/03/31 අවසන් වර්ෂයේ ක්ෂය රු 240000

නව ක්ෂය කළ හැකි අගය	=	1200	=	240	
නව එලදායී පිටකාලය		500			

පැවති පිරිවැය	3200	
නවසකරණය	300	
2014/04/01 දින පිරිවැය	3500	
සුන්බුන් අගය	200	
සම්විච්‍රන ක්ෂය	2100	(2300)
2014 /4/1 දිනට ක්ෂය කළ හැකි අගය	1200	

3) පහත සඳහන් තොරතුරු තමාරා පොදු සමාගමේ දේපල පිරියන හා උපකරණ වලට අදාළ වේ .

අයිතමය		පිරිවැය රු (000)	සම්විච්‍රන ක්ෂය රු (000)	එලදායී පිටකාලය රු (000)	සුන්බුන් අගය රු (000)
ඉඩම්		2000	-	-	-
ගොඩනැගිලි		3000	500	40	1000
උපකරණ	1	500	400	4	100
	2	200	200	5	0
මෝටර්	1	1000	600	4	200
	2	4000	800	4	800

අතිරේක තොරතුරු:

- 1- 2010/04/01 දින රු 450000 උපකරණයක් අත්පත් කර ගන්නා ලදී. උපකරන සවිකිරීම සඳහා රුපියල් 50000 වියදමක් දුරන ලදී. 2010 /7/1 දින සවි කිරීම නිම කරන ලද අතර එදින සිට උපකරණ හාවිතයට ගත හැකි මට්ටමක පැවතුණි. මෙම උපකරණයේ එලදායී එලදායී පිටකාලය වසර 5 ක් වන අතර සුන්බුන් අගයක් තොමැත.
- 2- 2011 /03/31 දින ඉඩම් හා ගොඩනැගිලි වෙන වෙනම රු 4000000 බඟින් ප්‍රත්‍යාගත්තානය කරන ලදී.
- 3- 2010/09/30 දින අංක 01 මෝටර් රෑය තුවමාරු කරමින් නව මෝටර් රථයක් රු 1200000 ක ට අත්පත් කර ගන්නා ලදී. මෙදිනට අංක 1 මෝටර් රථයක් තුවමාරු රුපියල් 400000 ක් විය. ගේෂය

# හිංේම්කිල්නෝයේ

මුදලින් ගෙවන ලදී. නව මෝටර් රථය වසර 4 ක් එලඳායි ජීව කාලයක් ඇති අතර සූන්බුන් අගය රු 200000 ක් විය.

4- දේපල පිරියන සහ උපකරණ සර්ල මාර්ග ක්‍රමයට අනුව කරනු ලැබේ.

අවශ්‍ය වන්නේ :

- 1- 2011 / 03/31 දිනට මුළු තත්ත්ව ප්‍රකාශයේ සටහන්(ල්බී 16 අනුව හෙළිදරව් කිරීම) ලෙස ඇතුළත් කිරීම සඳහා දේපල පිරියන සහ උපකරණ ලේඛනයක්
- 2- මෝටර් රථය නුවමාරුව නිසා ඇතිවූ ඇතිවූ ලාභය හෝ අලාභය
- 3- ඉඩම් භා ගොඩනැගිලි ප්‍රත්‍යාග්‍රහණ ඇති වූ අතිරික්තය හෝ නිගය වාර්තා කිරීමට ප්‍රත්‍යාග්‍රහණ සටහන්.

පිළිතුරු :

1-

විස්තරය	ඉඩම්	ගොඩනැගිලි	උපකරණ	මෝටර් රථ	එකතුව
10/4/1 ගේෂය	2000	3000	700	5000	
අන්පත් කරගැනීම්			500	1200	
ඉවත් කර ගැනීම්				(1000)	
ප්‍රත්‍යාග්‍රහණ ක්ෂය ඉවත් කිරීම්		(550)			
ප්‍රත්‍යාග්‍රහණ ලාභ හෝ පාඩු	2000	1550			
11/03/31 ගේෂය	4000	4000	1200	5200	14400
ක්ෂය සඳහා වෙන් කිරීම් 10/ 4/1 ගේෂය		500	600	1400	
වර්ෂයේ ක්ෂය		50	75	1025	
ක්ෂය ඉවත් කිරීම් කිරීම්				(700)	
ප්‍රත්‍යාග්‍රහණ ක්ෂය ඉවත් කිරීම්		(550)			
11/03/31 ගේෂය		0	675	1725	2400
11/03/31 දාරන අගය	4000	4000	525	3475	12000

# හිංේම්කිල්නෝයේ

2- නුවමාරු ලාභය හෝ අලාභය

පෙරටුව (රු (000)

මෝටර් රථ නුවමාරු ගිණුම

මෝටර් රථ	1000	ක්ෂය වෙන්කිරීම	700
ආදායම් ප්‍රකාශය	100	මෝටර් රථ	400
	<u>1100</u>		<u>1100</u>

3- පොදු ජ්‍යෙෂ්ඨය

විස්තරය ඉඩම් හා ගොඩනැගිලි	නර	බරද
ඉඩම් නර වෙනත් විස්තරනු ඇඳායම් (ඉඩම් ප්‍රත්‍යාග්‍යනාන ලාභය වාර්තා කිරීම )	2000	2000
ගොඩනැගිලි ක්ෂය සඳහා වෙන් කිරීම ගොඩනැගිලි (ප්‍රත්‍යාග්‍යනාන දිනය දක්වා සමුව්වන ක්ෂය රොත් කිරීම)	550	550
ගොඩනැගිලි නර වෙනත් විස්තරනු ඇඳායම් (ප්‍රත්‍යාග්‍යනාන ලාභය වාර්තා කිරීම )	1550	1550

## වාර්තා කරන කාලවිපේදයට පසු සිද්ධීන් LKAS - 10

වාර්තා කාලවිපේදයේ අවසාන දිනයන් මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කර ඇති දිනයන් අතර කාලසීමාව තුළදී සිදු වී ඇති සියලුම වාසිදායක හා අවාසි අවාසිදායක සිද්ධීන් වාර්තා කරන කාල පරිවිපේදයට පසු සිද්ධීන් ලෙස සැලකේ.

කාලවිපේදයට පසු සිද්ධීන් ප්‍රධාන කොටස් 2කට දෙකකට බෙඳු දැක්විය හැකිය.

1- ගලපන සිද්ධීන්

2- නොගැලපන සිද්ධී

### ❖ ගලපන සිද්ධීන්

වාර්තා කාලවිපේදය අවසාන දිනට පැවති තත්ත්වයන් පිළිබඳව සාක්ෂි සපයන සිද්ධීන් ගලපන සිද්ධී ලෙස සැලකේ.

### ❖ නොගැලපන සිද්ධීන්

වාර්තා කරන කාල පරිවිපේදයේ අවසන් දිනයන් පසුව පැවත නැගුණු තත්ත්වයන් පිළිබඳව පිළිබඳව සාක්ෂි සපයන සිද්ධීන් නොගැලපන සිද්ධීන් ලෙස සැලකේ.

නොගැලපන සිද්ධීන් පිළිබඳ ගිණුම් සටහන් තැබ්මක් අවශ්‍ය නොවන අතර ප්‍රමාණාත්මක නම් පමණක් ඒ පිළිබඳ හෙළිදුරවි කිරීමේ සටහනක් සටහන් යටතේ ඉදිරිපත් කළ යුතු වේ. නොගැලපන සිද්ධීයක් තේතුවෙන් ව්‍යාපාරයේ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි බලපෑමක් ඇති වන්නේ නම් අඛණ්ඩ පැවැත්ම සංකල්පය තව දුරටත් තවදුරටත් වලංග නොවන අතර අඛණ්ඩ පැවැත්ම සංකල්පය සංකල්පයන් බැහැරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සිදු කළ යුතුය.

- නොගැලපන සිද්ධීන් සම්බන්ධයෙන් කළ යුතු අනාවරණය කිරීම හෙළිදුරවි කිරීම : හෙළිදුරවි කිරීම

1- සිදු වීමේ ස්වභාවය

2- එහි මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්ථමෝන්තුවක් හෝ එසේ කළ නොහැකිනම් ඒ බවට ප්‍රකාශයක්

- මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමත කළ දිනය සම්බන්ධයෙන් කළ යුතු හෙළිදුරවි කිරීම

1- අනුමත කරන ලද දිනය

2- අනුමත කරන ලද්දේ කුවරුණ් විසින් ද යන්න

3- අනුමත කිරීමෙන් පසුව ද වෙනස් කිරීමේ හැකියාවක් පවතින්නේ නම් ඒ කමන පාර්ශවයද යන්න

# හිඳුම්කිරීමේ

වාර්තා කරන කාලවිපෝදය යෙන් පසු සිදුවන සිදුවීම්

වාර්තාකරන කාලවිපෝදය  
අවසානයේ පැවති  
නත්ත්වයන් පිළිබඳ සාක්ෂි  
සපයන සිදුවීම්

වාර්තා කරන කාලවිපෝදයට  
පසුව පැහැදගුණු තත්ත්වයක්  
නිර්ජනාය කරන සිදුවීම්

මෙවා ගිණුම් ප්‍රකාශන වල  
ගැළපීම් කරනු ලැබේ

මෙවා ගිණුම් ප්‍රකාශන ප්‍රකාශන  
වල නොගැළපෙන අතර  
ප්‍රමාණාත්මක නම් ප්‍රමාණක්  
අනාවර්තාය කරනු ලැබේ  
ගැළපෙන සිද්ධින් නොගැළපෙන  
සිද්ධින්

ගැළපන සිදුවීම්

නොගැළපෙන සිදුවීම්

උදාහරණ:

○ සමාගම 2006 /2007 වර්ෂ සඳහා වන මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී පහත දැන පිළිබඳව අනුගමනය කරන ගිණුම් ක්‍රියාමාර්ග කවරේද ?

සමාගමේ ගිණුම් ප්‍රකාශ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ 2007 ජූනි මස 5 වන දින බව සලකන්න.

1- 2007 මයි මස අධිකරණය විසින් දී ඇති තීරණයක් පරිදි 2007/ 03/31 දිනට වූ රුපියල් 400000 නායුගැනීයන් බංකාවලාන් බවට ප්‍රකාශ කිරීම.

මූල්‍ය ප්‍රකාශන වලට ගැළපීම් කළ යුතුය. එනම් රු 400000බාල් නාය කඩා හැරීම හැරීමක් අවශ්‍ය කෙරේ බොල් නාය භර 400000

නායගැනී ගිණුම බඡර 400000

## හිංේම්කිල්නෝයේ

2- 2007/03/31 දිනට රුපීයල් 500000 වූ තොග 2007/5/ 5 රුපීයල් 400000 අගයකට උපලබාධි කිරීම.

මූල්‍ය ප්‍රකාශන වලට ගැලපීම් කළ යුතුය.ල් අනුව රුපීයල් 100000 තොග කපා හැරීමක් අවශ්‍ය කෙරේ.

අවසන් තොග                  නර 400000

තොග කපා හැරීම          නර 100000

වෙළඳ ගිණුම                  බඡර 500000

3- 2006/ 2007 වර්ෂය සඳහා 10% ක අවසාන ලාභාංග යත් ලාභාංග යත් සාමාන්‍ය කොටස් නිමියන්ට ගෙවිය යුතු යැයි 2007 මැයි 31 රුපී වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කිරීම.


මූල්‍ය ප්‍රකාශන වලට ගැලපීම් තොකළ යුතුය.නමුත් මූල්‍ය ප්‍රකාශන වලට ගැලපීම් තොකළ යුතුය.නමුත් තීරණ ගැනීමට තරම් බලපෑම් කරන හෙයින් මූල්‍ය ප්‍රකාශන වල ගිණුම් සටහන් මගින් හෙළුදුරුව් කළ යුතුය.

4- 2007 මැයි 16 දින හටගේ ගින්නකින් ව්‍යාපාරයේ රු 300000 විනාග විම .

මූල්‍ය ප්‍රකාශන වලට ගැලපීම් තොකළ යුතුය .නමුත් තීරණ ගැනීමට බලපෑම් කරන හෙයින් ගිණුම් සටහන් මගින් හෙළුදුරුව් කළ යුතුය .

## කල්ඛන කල්ඛන්දීක් යනු

කල්ඛන ගැනුම්කරු විසින් ගෙවනු ලබන බද කළුයට යටත්ව, නීත්‍යානුකූල අයිතිය කල්ඛන විකණුම්කරු සතු වන වත්කමක්, එකග වූ කාලසීමාවක් සඳහා වත්කම් හාවතා කිරීමේ අයිතිය කල්ඛන ගැනුම්කරුට පවරා දීම පිනිස කල්ඛන ගැනුම්කරු හා විකණුම්කරු අතර අයිතිවන ගිවිසුම කල්ඛන්දීක් වේ. කල්ඛන්දීට පාර්ශව දෙකක් සම්බන්ධ වේ.



### මූල්‍ය කල්ඛන ගැනුම්කරුවන්ගේ පොත්වල ගිණුම් තැබීම.

1- අවම කල්ඛන වාර්කයන්ගේ වර්තමාන අයය හෝ වත්කමේ සඩාරණා අයය යන අයයන් දෙකෙන් අඩු අයය ගැනුම් මෙල හෝ සාධාරණා අයය

හාවත අයිතිය ඇති වත්කම් ගිණුම හර  
කල්ඛන හිමිකාගේ ගිණුම බැර

2- මූලික තැම්පතුව ගෙවීම

කල්ඛන හිමිකාගේ ගිණුම හර  
මුදල් ගිණුම බැර

3- ආරම්භක සාප්‍ර්‍ර වියදුම් ගෙවීම

අභාල වත්කම් ගිණුම හර  
මුදල් ගිණුම බැර

4- කල්ඛන පොලිය

කල්ඛන පොලී ගිණුම හර  
කල්ඛන ණය හිමි ගිණුම බැර

- 5- කල්බදු වාරික ගෙවීම  
කල්බදු හිමියා ගේ ගිණුම හර  
මුදල් / බැංක ගිණුම බැර
- 6- වත්කම් ක්ෂය කිරීම  
ක්ෂය ගිණුම හර  
ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර

## වසර අග කල්බදු වත්කම් ක්ෂය ගණනය කිරීම

- 1- අයිතිය ව්‍යාපාරයට හිමිවේ නම් හිමි වෙනම,  
වාර්ෂික ක්ෂය වීම්, පිරිවැය, සූන්ඩුන් අගය
- 2- අදාළවත් ක්ෂය අයිතිය ව්‍යාපාරය හිමි තොවේ නම්,  
වාර්ෂික ක්ෂය, පිරිවැය \* සූන්ඩුන් අගය (කල්බදු කාලය)

## මුළු ප්‍රකාශනය ඉදිරිපත් කිරීම

- කල්බදු නාය හිමි ගිණුමේ ගේෂය ජ්‍යෙගම හා ජ්‍යෙගම තොවන වගකීම් ලෙස වර්ග කර මුළු තත්ත්ව පෙන්විය යුතුය.
- කල්බදු පොලිය මුළු හා වෙනත් වියදම් වල පෙන්විය යුතුය

## 11 සමාගම් ගිණුම්කරණය

තනි පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සලකා බැවැලීමේදී සමාගම් ආංශික ගිණුම්කරණය වැඩි වැදගත්කමක් දරනු ලබයි .මීට ප්‍රධාන හේතුව වන්නේ සමාගමක අයිතිය සහ පාලනය අනෙක්නෑසු වශයෙන් වෙනස්වීමයි.

එනම් සමාගමක අයිතිකරුවන් කොටස් නිමියන් වන අතර ඔවුන්ගේ අරමුදල් සමාගම තුළ මෙහෙයවනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය විසිනි .එමතිසා සමාගම් අධ්‍යක්ෂකවරුන්ට කොටස් නිමියන් සම්බන්ධව වශකීමක් ඇත. නැතහොත් සම්පත්වල හාරකාරත්වය තිර්පතනය කිරීම එනම් ගිණුම් කටයුතු හාවතා කිරීම පිළිබඳ අවශ්‍යතාවයක් ඇත.

මේ නිසා සමාගම් පත්‍ර මගින් ද එම වශකීම් ඉටුකිරීම අනිවාර්ය කර තිබේ .

ඒ අනුව සමාගමක් විසින් ක්‍රමානුකූලව ගිණුම් පොත් පත්තියක් පවත්වා ගත යුතු අතරම වාර්ෂික මුද්‍රා ප්‍රකාශන ඉදිරිපත් කිරීමද නියම කර තිබේ. එහිදී

### සමාගමක ප්‍රාග්ධනය

සෙසු ව්‍යාපාර වල ප්‍රාග්ධනය සමග සීමා සහිත සමාගමක ප්‍රාග්ධනය සමග සැසැලීම.

- ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරු යොදන අරමුදලින් ප්‍රාග්ධනය සකස් වන අතර හවුල් ව්‍යාපාරයකදී හවුල්කරුවන් යොදන අරමුදලින් ප්‍රාග්ධනය සකස් වේ .
- නමුත් සමාගමක නම් සිදු වන්නේ එහි ප්‍රාග්ධනය කුඩා ඒකක වලට බෙඳා එම ප්‍රාග්ධන ඒකක විවිධ පුද්ගලයන්ට සහ ආයතන වලට විකිනීමයි .

එසේ ප්‍රාග්ධන ඒකක කොටස් විකිනීම තුළින් සපයා ගන්නා ප්‍රාග්ධනය කොටස් ප්‍රාග්ධනය ලෙස හඳුන්වේ සමාගම් පත්‍ර මෙය ප්‍රකාශිත ප්‍රාග්ධනය ලෙස හඳුන්වේ .

### ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ( ප්‍රකාශිත ප්‍රාග්ධනය )

නව සමාගම් පත්‍ර පරිදි අනුදත් කොටස් ප්‍රාග්ධනයක් හෝ කොටසක් සඳහා සම මිල නාමික අයක් නොතිබිය යුතුය.

සමාගමකට කොටස් නිකුත් කළ හැකි අතර නිකුතු වටිනාකම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වරින් වර්තිත නිර්ණය කරයි

ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ලෙස 58 වගන්තිය පරිදි සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයේ අරයුම් කළ කොටස් මුදල හඳුන්වයි

# හිංේම්කිල්නෝයේ

මෙහිදී ප්‍රකාශිත ප්‍රාග්ධනය යනු නිකුත් කළ කොටස් වෙනුවෙන් සහ කොටස් සඳහා වන අරයුම වෙනුවෙන් සමාගමට ලබාතු හෝ ලැබිය යුතු මුදල එකතුවයි .

සමාගම පනතේ 58 වැනි වෙති වගන්තියේ පරිදි ප්‍රකාශ කළ ප්‍රාග්ධනය යනු කොටසක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ කොටස් මත වූ අරයුම සම්බන්ධයෙන් සමාගමට ලබාතු හෝ ලැබිය යුතු තත්ත්වයට පත්ව තිබෙන කොටස් නිමියන් විසින් සමාගමට ගෙවිය යුතු සියලු මුදල් වල එකතුවයි

## නිදහස්

නව සමාගමක් සංස්ථාපනය කිරීමේදී කොටස් 50000ක් එකක් රුපියල් 16 බැඟින් නිකුත් කර රුපියල් 10 හා රුපියල් 6 බැඟින් අවස්ථා දැකක්දී නිකුතු වරිනාකම දැනට අරයුම් කර ඇතැයි සිතන්න. රුපියල් 6 බැඟින් අරයුම් කළ මුදලින් කොටස් 50000ක් සඳහා තවමත් මුදල් අභාෂ කොටස් නිමියන් විසින් ගෙවා නැති බවද උපකල්පනය කරන්න.

ඒ අනුව සමාගමේ ප්‍රකාශ කළ ප්‍රකාශිත ප්‍රාග්ධනය වන්නේ

$$50000 \times \text{රු.} 16 = \text{රු. } 800000$$

හෝ

මද මුදල්

$$50000 \times \text{රු.} 10 = \text{රු } 500000$$

$$45000 \times \text{රු.} 6 = \text{රු } 270000$$

ලැබිය යුතු මුදල්

$$5000 \times \text{රු.} 6 = \underline{\text{රු.} 30000}$$

$$\underline{\text{රු.} 800000}$$

## කොටස් නිකුත් කිරීම සඳහා ගිණුම්කරණය

කොටස් එක ප්‍රතිෂ්ඨාව යනු කළක්ද?

සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ මණ්ඩලයෙහි තීරණය මත සමාගමක් සපයා ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය තීරණය කරයි ප්‍රාග්ධනය කුඩා ඒකක වලට බෙදා එම ප්‍රාග්ධන ඒකක ඒකක කොටස් විවිධ ප්‍රදේශලයන්ට හා ආයතන වලට විකුණාන අතර එම කොටස් විකුණාන මිල අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරයි කොටස් ප්‍රතිෂ්ඨාව ලෙස හැඳින්වේ .

කොටසක් නිකුත් කිරීමට තීරණය කළ ප්‍රතිෂ්ඨාව හෝ නිකුතු අයය සමාගමේ පනත පරිදි අවශ්‍ය නම් එක්වරම හෝ අවශ්‍ය කිප විවක්දී ලබාගත හැකිය.

ඒ අනුව ගිණුම්කරණ පර්මාර්පෙන් නිකුතු කළ දෙකක් හඳුනාගත හැකිය .

- 1 - එකවර මුදල් ලබා ගැනීම
- 2 - වාරික වශයෙන් මුදල් ලබා ගැනීම

අයදුමේදී

විනාශනයේ දී

අඡරුමේ දී

අඡරුම 1

අඡරුම 2 වශයෙන්

ප්‍රායෝගිකව වර්තමානයේ දී සමාගමේ කොටස් නිකුත් කරන්නේ කොටසක නිකුතුව අයය අවස්ථා කිහිපයක්දී කිහිපයක්දී ඇරුමුම නොකර එක්වරම ලබා ගැනීමේ කුමයටයි ඒ අනුව පියවර වශයෙන් අවස්ථාවන් කිපයක දී කොටසක නිකුතු අයය ඇරුමුම කිරීම ව්‍යාපාර වල වර්තමානයේ දී ප්‍රායෝගිකව දක්නට නොමැති විය හැක

මෙසේ කොටස් නිකුතුව ක දී බොහෝ විට පොදු සමාගමක් නම් ප්‍රසිද්ධියේ කොටස් නෙත් විකුණානු ලැබේ.

පොද්ගලික සමාගමක් නම් ප්‍රසිද්ධියේ කොටස් විකිණීමක් සිදු නොකෙරේ

මෙසේ කොටස් නිකුතුවට අදාළ සමාගම වෙත අයදුම්පත් ලැබේ අති ආකාරය විශ්වෙෂණය කිරීමේ දී කිරීමේ දී තත්ත්වයන් තුනක් දක්නට ලැබේ

- 1 - සම දායකත්වය
- 2 - අධි දායකත්වය

## 3 - උතු දායකත්වය

### සම දායකත්වය

මෙහිදි සමාගම විසින් නිකුත් කරන ලද කොටස් වලට සමාන අයදුම් පත්‍ර සංඛ්‍යාවක් ලැබේ.

#### 1 - එක වර මුදල් ලබා ගැනීම

මෙහිදි සිදුවන්නේ අයදුම්පත්‍රය සමග කොටසක ප්‍රතිශ්ධාව සම්පූර්ණයෙන්ම ගෙවනු ලබන බවයි. එනම් අයදුම්පත්‍රය සමග සම්පූර්ණ මුදල ලැබෙන බවයි

#### අභ්‍යාසය 1

සිමිත ගේ බන්ධා සමාගම 2014.04.01 දින සාමාන්‍ය කොටස් 200000 ක් රු.25 බැඟින් නිකුත් කර මුදල් ලබා ගන්නා ලදී මෙහි දී සමාන අයදුම්පත් ප්‍රමාණයක් ලැබුණු අතර සියලු කොටස් වලට අදාළ මුදල් නිස් පරිදි ලැබේ නිඩුනී කොටස් නිකුතුව වාර්තා කරමින් පහත දැන පිළියෙල කරන්න

පර්නල් සටහන්

ලෙප්ස් ගිණුම්

පොදු ජර්නලය

දිනය	විස්තරය	නර	බර
	බදු ගිණුම නර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම (සාමාන්‍ය කොටස් 200000ක් සඳහා අයදුම් මුදල් ලැබීම්)	5000	5000
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම නර සාමාන්‍ය කොටස් ප්‍රකාශන පාශ්‍රීත ගිණුම (සාමාන්‍ය කොටස් 200000ක් එකක් රු.25 බැඟින් ප්‍රතිශ්ධාව විහැඡනය කිරීම)	5000	5000

බදු ගිණුම

## හිඳුම්කිල්ණය

සාමාන්‍ය කොටස් නිකුත්ව	<u>5000</u>	ගේ/ප/ගේ	<u>5000</u>
	<u>5000</u>		<u>5000</u>
ගේ/ඉ/ගේ	5000		

සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම

සාමාන්‍ය කොටස් ප්‍රකාශනය ප්‍රකාශන	5000	බඳකු	5000
	5000		5000

සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම

ගේ/ප/ගේ	5000	සාමාන්‍ය කොටස් නිකුත් කිරීම	5000
	5000		5000
		ගේ/ඉ/ගේ	5000

අයදුම් මුදල් ලැබීම  $200000 \times 25 = 5000000$

කොටස් විනැළත්තය කිරීම  $200000 \times 25 = 5000000$

### අභ්‍යන්තරය 2

සිමා සහිත මෙයිරි සමාගම 2012.01.01 දී සංස්ථාපනය කරන ලද අතර 2012.03.01 දින සාමාන්‍ය කොටස් 125000 ක් එකක් රු. 10 බැගින් නිකුත් කරන ලදී මේ අමතර ව 2012.05.01 දින එකක් රු'20 බැගින් වර්තිය කොටස් 50000ක් නිකුත් කරන ලදී .මෙම සියලු නිකුත් කිරීම සඳහා සාමාන්‍ය අයදුම්පත් ප්‍රමාණයක් ලැබූතු අතර සියලුම කොටස් වලට අඟාල මුදල් නිසි පරිදි ලැබූති කොටස් විනැළත්තය නිසි පරිදි සිදු කෙරේනි කොටස් නිකුත්ව වාර්තා කරමින් පහත දැන පිළියෙල කරන්න.

1. පර්නල් සටහන්

# හිඳුම්කිවර්ණය

## 2. ලෙප්ප ගිණුම

පොදු ප්‍රේනලය

දිනය	විස්තරය	හර	බටර
	බඳකු හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම (සාමාන්‍ය කොටස් 125000ක් ඒ සඳහා අයදුම් මුදල් ලැබීම)	1250	1250
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (සාමාන්‍ය කොටස් (125000) ක් එකක් රු. (10) බැඟින් ප්‍රතිෂ්ථාව විභාගනය කිරීම)	1250	1250
	බඳකු හර වර්ත්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම (වර්ත්‍ය කොටස් 50000ක් සඳහා අයදුම් මුදල් ලැබීම )	1000	1000
	වර්ත්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම වර්ත්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (වර්ත්‍ය කොටස් 50000ක් එකක් රු.20 බැඟින් ප්‍රතිෂ්ථාව විභාගනය කිරීම)	1000	1000

බඳකු ගිණුම

සාමාන්‍ය කොටස් නිකුතුව වර්ත්‍ය කොටස් නිකුතුව	1250 1000	ගෝ/ප/ගෝ	2250
	2250		2250
ගෝ/ඉ/ගෝ	2250		

සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම

සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධනය	1250	බඳකු	1250
------------------------------------	------	------	------

## හිඳුම්කළේය

	1250		1250
--	------	--	------

සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම

ගෝ/ප/ගෙ	1250	සාමාන්‍ය කොටස් නිකුත්ව	1250
	1250		1250
		ගෝ/ඉ/ගෙ	1250

වර්තීය කොටස් නිකුත් කිරීමේ ගිණුම

වර්තීය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධනය	1000	බැංකු	1000
	1000		1000

වර්තීය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම

ගෝ/ප/ගෙ	1000	වර්තීය කොටස් නිකුත්ව	1000
	1000		1000
		ගෝ/ඉ/ගෙ	1000

අයදුම් මුදල් ලබාගැනීම 12500000 101250000

සාමාන්‍ය කොටස් විහෘෂනය 1250000

අයදු මුදල් ලබාගැනීම 5000000 201000000

වර්තීය කොටස් විහෘෂනය 1000000

වාර්ෂික වශයෙන් මුදල් ලබා ගැනීම

මෙහිදී සිදුවන්නේ කොටසක ප්‍රතිශ්වාව සම්පූර්ණයෙන්ම අයදුම් පත්‍රය සමග ලබා නොගෙන වාරික කිපයකින් මුදල් ලබාගැනීමයි.

මෙහිදී කොටස් පැවරීම එහම් ප්‍රාග්ධනය කිරීම සිදු වන්නේ පියවර කිපයකිනි.

## අයදුම් අවස්ථාව

කොටස් සඳහා අයදුම්පත් කැඳවන අවස්ථාවේ දී අයදුම් සමග ගෙවිය යුතු ස්කේ නියම කරන ලද මුදල අයදුම් මුදල ලෙස භැඳින්වේ

## විහාරය අවස්ථාව

නිකුත් කිරීමට තීරණය කළ කොටස් ප්‍රමාණය සඳහා ලබුතු අයදුම්පත් අතරින් තෝරාගන් අයදුම්කරුවන් වෙත බෙදා වෙන් කරන අවස්ථාවයි

කොටස් බෙදා වෙන් කළ බව අයදුම්කරුවන් වෙත ඒ බව දැන්වා යවන ලිපිය විහාරය ලිපිය නම්.වේ කොටස් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල් අයදුම්පත් සමග කැඳවා නොමැති විටදී ඒ නො කැඳවූ ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් විහාරය ලිපිය මගින් ඉල්ලා සිටින්නේ නම් එය විහාරයෙය් දී ගෙවිය යුතු මුදල ලෙස භාජන්වනු ලැබේ .

## ඇරඟුම් අවස්ථාව

කොටසක මුළු මුදල අයදුම් ඒ දීන් විහාරය ත් විහාරයෙය් දී සම්පූර්ණයෙන්ම කැඳවා නැත්හම් ඒ ඉතිරි මුදල් රැස්කර ගෙන්නා අවස්ථාව ඇරඟුම් අවස්ථාවයි එකි අවස්ථා එකක් හෝ කිහිපයක් නිඩිය භැංකිය උදාහරණ වශයෙන් පළමු ඇරඟුම දෙවනි ඇරඟුම ආදි වශයෙන්

## කොටස් සඳහා උංච දායකත්වය

සමාගමක් එහි ප්‍රාග්ධනයට දායක දායක වීම ආයෝජකයින් ව ඇරඟුම් කළ විට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය නිකුත් කිරීමට ඇති කොටස් ප්‍රමාණයට බොහෝ විට සමාන නොවේ. ඒ අනුව සමාගම නිකුත් කරනු ලබන කොටස් ප්‍රමාණයට වඩා අඩුවෙන් අයදුම්පත් ලැබේ ඇති විට එය උංච දායකත්වය ලෙස භාජන්වයි .

පූර්ණ දායකත්වයකදී ගිණුම් සටහන් ඇති වන්නේ ඇත්ත වශයෙන් ම අයදුම් කළ කොටස් ප්‍රමාණය සඳහා පමණි.

## අන්තර්ජාල ප්‍රතිච්ඡල ප්‍රතිච්ඡල ප්‍රතිච්ඡල

සිමිත මුද්‍රිතයන්ස් සමාගම සාමාන්‍ය කොටස් 50000 ක් කොටසක් රුපියල් 30 බැගින් නිකුත් කිරීමට අයදුම්පත් කැඳවයි කොටස් 40000 වෙනුවෙන් අයදුම්පත් ලබා නො කොටස් පැවරීම නියමිත පරිදි සිදුකරන ලද අතර මුදල් ලැබීම නියමිත පරිදි සිදු වුණි .

ස.ය. - අවම සහභාගි මුදලට ප්‍රමාණවත් මුදලක් අයදුම් පත් මගින් ලැබේ ඇත

කොටස් නිකුතුව වාර්තා කරමින් පර්නල් සටහන් පිළියෙළ කරන්න.

# හිංේම්කිල්නෝයේ

පොදු ප්‍රේනලය

දිනය	විස්තරය	නර	බර
	බැංකු ගිණුම හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම (සාමාන්‍ය කොටස් 40000ක් ඒ සඳහා අයදුම් මුදල් ලැබේම)	1200	1200
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (සාමාන්‍ය කොටස් 40000ක් එකක් රු. (30) ක ප්‍රතිශ්දාව ක ට විහැරුණ කිරීම)	1200	1200

## අභ්‍යාසය 4

සිමින තොංකොං සමාගම එකක් රු.22 ක් වූ සාමාන්‍ය කොටස් 100000 නිකුත් කිරීමට අයදුම්පත් කැඳවන ලදී කොටස් 60000 ක් සඳහා අයදුම් පත් ලැබුණි

අවම සහභාගි මුදලට ප්‍රමාණවත් මුදලක් අයදුම්පත් මගින් ලබා නැති බැවින් සියලුම අයදුම්පත් මුදල් ආපසු ගෙවන ලදී

කොටස් එකතුවට අදාළ ප්‍රේනල් සටහන් ලියන්න

පොදු ජනලය

දිනය	විස්තරය	නර	බර
	බැංකු ගිණුම් හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම බර සාමාන්‍ය කොටස් 100000ක් සඳහා අයදුම් මුදල් ලැබේම	1320	1320
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම හර බැංකු ගිණුම (අවම සහභාග මුදල නොලබේම හේතුවෙන් ලැබුණු අයද මුදල් ආපසු ගෙවීම සටහන් කිරීම)	1320	1320

# හිංේම්කිල්නෝයේ

## කොටස් සඳහා අධි දායකත්වය

සමාගම විසින් නිකුත් කරන ලබන කොටස් ප්‍රමාණයට වඩා වැඩියෙන් අයදුම්පත් ලැබේ ඇති විට එය අධි දායකත්වයක් ලෙසහැදින් වේ

අධි දායකත්වයකදී සමාගමකට අනුගමනය කළ හැකි විකල්ප 2ක් ඇත

- 1 - අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කර අයදුම් මුදල් ආපසු ගෙවීම
- 2 - සමානුපාතික විභාගනය

## වැඩිපුර ලබුණු අයදුම් මුදල් ප්‍රතික්ෂේප කිරීම

මෙහි මෙහි දී සමාගම නිර්ණය කරන පරිදි අයදුම්කරුවන් කොටසකට පමණක් වෛච්චනය කර ඉතිරි අයදුම්පත් සඳහා මුදල් ආපසු ගෙවනු ලැබේ.

මෙහිදී වැඩිපුර ලැබේ ඇති අයදුම්පත් සඳහා කන්ගාටුව ප්‍රකාශ කිරීමේ ලිපි සමග අයදුම් මුදල් ආපසු යවනු ලැබේ.

- එහිදී ප්‍රතික්ෂේප කරන අයදුම් මුදල් ප්‍රමාණය

කොටස් එකතු කිරීමේ ගිණුම හර

බඳකු බැර

## අභ්‍යාසය 5

සීමිත රන්මාල සමාගම සාමාන්‍ය කොටස් 30000 ක් එකක් රු.50 බැගින් නිකුත් කිරීමට අයදුම් කිරීමට අයදුම් පත් කැඳවා ලද සෑම අයදුම්කරුවෙකු ම මුළු මුදලම අයදුම්පත් සමග එවිය යුතුය

පහත සඳහන් ගනුදෙනු සිදු විය

2004/04/30 දින වන විට අයදුම්පත් 40000ක් ලබුණි

2004/05/15 දිනය අතිරික්ත අයදුම්පත් මුදල් ද සමග ප්‍රතික්ෂේප කර ආපසු යවන ලදී

2004/05/20 දින කොටස් විභාගනය නියමිත පරිදි කරන ලදී

කොටස් නිකුතුව වාර්තා කරමින් ජ්‍යෙනල් සටහන් පිළියෙළ කරන්න

පොදු ජ්‍යෙනලය

දිනය	විස්තරය	හර	බර
------	---------	----	----

# හිඳුම්කිල්නෝයේ

	බැංකු ගිණුම හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර (සාමාන්‍ය කොටස් 40000ක් සඳහා අයදුම් මුදල් ලැබේම)	2000	2000
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම හර බැංකු ගිණුම (අතිරික්ත අයදුම්පත් ප්‍රවික්ෂේප කර මුදල් ආපසු ගෙවීම)	500	500
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (සාමාන්‍ය කොටස් 30000ක් එකක් රු 50 බැඟින් ප්‍රතිෂ්ධාවකට විහැඳුනු කිරීම)	1500	1500

## සමානුපාතික විහැඳුනාය

සමාගමක් විසින් නිකුත් කරන ලද කොටස් ප්‍රමාණයට වඩා වැඩියෙන් අයදුම්පත් ලැබේ ඇති විට අනුගමනය කෙරෙන එන් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ සමානුපාතික විවේචනයයි එහිදී සමාගම වැඩි අයදුම්පත් ප්‍රමාණයක් අතරින් අඩු කොටස් සංඛ්‍යාවක් අනුපාතික පදනමකට අනුව විහැඳුනාය කරනු ලැබේ මේ අනුව අයදුම්පත් ප්‍රමාණයන් කොටස් ප්‍රමාණයන් අතර අනුපාතයක් ලෙසට ගෙන කොටස් බෙදා හරි එනම්

අයදුම්පත් ගණන : කොටස් ගණන

- මෙහිදී කොටස් පවතා දීම එක් අනුපාතයක් හෝ අනුපාත කිපයක් මත පදනම්ව සිද්ධිය හැක

## අභ්‍යන්තරය 6

සීමිත මාපියා සමාගම සාමාන්‍ය කොටස් 160000 නිකුත් කිරීමට අයදුම්පත් කැඳවයි

අයදුම්පත් ලබුනේ පහත පරිදි ය

විදේශ ආයෝජකයන් 5000

මහජනතාව 200000

# හිමුව්‍යම්කාලීනයේ

විදේශ ආයෝජකයන් ගෙන් ලද සියලුම කොටස් අභාල මුදුල් ද සමග ප්‍රතික්ෂේප කර යටත ලදී. ඉතුරු කොටස් සමානුපාතික පදනම මත වෛවහා කරන ලදී. අතිරික්ත අයදුම් මුදුල් ආපසු ගෙවන ලද්දේ නම් කොටස් නිකුත්ව වාර්තා කිරීමේ පර්නල් සටහන දක්වන්න. කොටසක ප්‍රතිශ්චාව උපියල් 10 වන අතර අයදුම්පත් සමග මුදුල් එකවර ලබා ගනී.

## පොදු ජර්තලය

දිනය	විස්තරය	නර	බඳ
	බැංකු ගිණුම නර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම (සාමාන්‍ය කොටස් 205000ක් ඒ සඳහා අයදුම් මුදුල් ලබීම)	2000	2000
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම නර බැංකු ගිණුම (විදේශීය ආයෝජකයින්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කර මුදුල් ආපසු ගෙවීම)	50	50
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම නර සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (සාමාන්‍ය කොටස් 160000ක් එකක් රු (10) බැංක් ප්‍රතිශ්චාව ක ට මහජනතාවට විහැඳුවය කිරීම)	1600	1600
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම නර බැංකු ගිණුම (මහජනතාව නිකුත් කළ අතිරික්ත අයදු මුදුල් ආපසු ගෙවීම)	400	400

## කොටස් ප්‍රාරක්ෂණ්‍ය

කොටස් නිකුත්ව ක දී මහජනයා මිලදී නොගන්නා කොටස් වලින් කොටස්වලින් කිසියම් ප්‍රතිගතයක කොටස් මිලදී ගැනීමට වෙනත් ආයතනයක් ගිවිසුමක් එකග කරවා ගැනීම කොටස් ප්‍රාරක්ෂණ්‍ය ලෙස හැඳින්වේ.

උඩාහරණයක් ලෙස කොටස් වලින් 80% ප්‍රාරක්ෂණ්‍ය කළේ නම් මහජනයා මිලදී නොගන්නා කොටස් වලින් 80% ක් මිලදී ගැනීමට ප්‍රාරක්ෂණ්‍ය සමාගම එකග වේ.

ප්‍රාරක්ෂණායගෙනය දී නිකුත් සමාගම විසින් ප්‍රාරක්ෂක සමාගමට කොමිස් මුදලක් ගෙවිය යුතුය. එම කොමිස් මුදල ගෙවිය යුත්තේ ආරක්ෂකයා මිලදී ගෙන්නා කොටස් ප්‍රමාණාය මත නොවේ.

මුළු කොටස් ප්‍රමාණාය මතජනය මිලදී ගෙන්නාත් ප්‍රාරක්ෂකයා කොටස් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. එහිදී ප්‍රාරක්ෂකයා කොටස් මිලදී ගේතත් නැතත් ඔහු බාර ගත් වගකීම වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවිය යුතුවේ. කොමිස් මුදල ගෙන්නා බැලිය යුත්තේ මිලදීගැනීම් වගකීම් භාරගත් මුළු කොටස් සංඛ්‍යාවේ වටිනාකම මතයි.

## ප්‍රසාද කොටස් නිකුත් කිරීම (සංචිත ප්‍රාග්ධනිත කිරීම)

සමාගමක දැනටමත් කොටස් නිමියන් ව සිටින අයට කිසියම් කොටස් ප්‍රමාණයක් නිකුත් කොට ඒ සඳහා මුදල් ලබා නොගෙන එම ලැබීම් මුදල් පවතින සංචිත වලට නිලවි කිරීම ප්‍රසාද කොටස් නිකුතුව මෙය හැඳින් වේ

මෙය තුදෙක්ම සංචිත ප්‍රාග්ධනයට කිරීමේ ක්‍රියාවලිය සි

මෙම ප්‍රසාද කොටස් නිකුතුව දෙයාකාර ස්වරුපයක් ගනී

- 1 අලුතින්ම යම් කොටස් ප්‍රමාණයක් දැනට කොටස් නිමියන් ව සිටින අයට නොමිලේ බෙදාහැරීම
- 2 නිකුත් කළ ප්‍රාග්ධනයෙන් තවම කැඳවා නොමැති අයයක් මුදල් අය නොකර සම්පූර්ණයෙන් ගෙවා නිම් බවට පත් කිරීම

## ප්‍රසාද කොටස් නිකුත් කිරීම ගිණුම්කරණය වැදගත්කම

ප්‍රසාද කොටස් නිකුතුව කදි ක දී සිදු වන්නේ සංචිත ප්‍රාග්ධනිත කිරීමකි එනම් කොටස් ප්‍රමාණය වැඩිවේ. නමුත් කොටස් නිමියන් ගේ මුළු නිමිකම වෙනස් නොවේ (ස්කන්ධය වෙනස් නොවේ)

මුදලට කොටස් නිකුත් කිරීමකදී නම් සමාගමට පිටතින් අරමුදල් ලැබෙන නිසා කොටස් නිකුතුවක සමග සමාගමේ මුළු නිමිකම වැඩිවේ වැඩිවේ. නමුත් ප්‍රසාද කොටස් නිකුතුව කදි පිටතින් අරමුදල් නොලැබෙන නිසා කොටස් නිමියන්ගේ මුළු නිමිකම වෙනස් නොවේ. නමුත් නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වැඩි වන නිසා එක් කොටසකින් නිර්පත්තාය වන ගුද්ධ වන්කම් ප්‍රමාණය අඩු වේ.

### අභ්‍යාසය 7

සිමිත වයි සමාගම දැනටමත් සාමාන්‍ය කොටස් 50000ක් හා වර්ණීය කොටස් 20000 ක් නිකුත් කර ඇත. සමාගම විසින් සැම කොටස් හතරක් සඳහා ම 1ක් ලැබෙන බැගින් ප්‍රසාද කොටස් නිකුතුවක් සිදු කර ඒ සඳහා 1ක් රු.10 බැගින් මුදල් ප්‍රතිශ්දාපනය සාමාන්‍ය කොටස් නිකුත් කරන අතර පොදු සංචිතය උපයෝගී කර ගනී කරගෙන කොටස් නිකුතුව වාර්තා කරන්න

නිකුත් කරන ලද ප්‍රසාද කොටස් නිකුතුව =  $50000 / 4 \times 1 = 12500$

# හිඳුම්කිල්නෝ

ප්‍රසාද කොටස් වල වටිනාකම =  $12500 / 10 = 125000$

## පොදු ප්‍රේනලය

දිනය	විස්තරය	හර	බර
	පොදු සංචිත ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (පොදු සංචිතය ප්‍රාග්ධනය කිරීම මගින් සාමාන්‍ය කොටස් 12500ක් එකක් රු'10 බැගින් ප්‍රතිශේදාව ක ට නිකුත් කිරීම )	125000	125000

## අභ්‍යාසය 8

පහත සඳහන් 2013.03.31 දිනට ලැම්බා සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් උපටා ගන්නා ලදී.

### ප්‍රකාශන ප්‍රාග්ධනය

සම්පූර්ණයෙන් ගෙවූ සාමාන්‍ය කොටස් 25000	750000
නිදහස් කළ හැකි වර්ත්තිය කොටස් 10000	50000
සංචිත :රඳවාගත් ලාභය	(50000)
පොදු සංචිත ය	<u>(250000)      200000</u>
	<u>                        100000</u>

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පහත සඳහන් දැක තීර්ණය කර ඇත .

සම කොටස් දහයකට ම එක කොටසක් බැගින් වන සේ ප්‍රසාද කොටස් නිකුත්වක් කරන ලදී කොටසක ප්‍රතිශේදාව රුපියල් රු.20 බැගිනි .

### බඩ විසින්

1. ඉහත සඳහන් ගනුදෙනු සමාගමේ පොත් වල සටහන් කිරීමට අවශ්‍ය ජ්‍යෙන් සටහන්

2. ගනුදෙනු සටහන් කළ වහාම ඒවා මූල්‍ය තත්ත්ව තත්ත්ව ප්‍රකාශන යේ දැක්වෙන අයුරු ඉදිරිපත් කරන්න

# හිමුව්‍යම්කාලීනයේ

පොදු ජනලය

දිනය	විස්තරය	හර	බඳ
	පොදු සංචිත ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුම (සෑම සාමාන්‍ය කොටස් 10 ම එකක් බැඟින් වන පරිදි කරන ලද සාමාන්‍ය කොටස් නිකුතුව සංචිත ප්‍රාග්ධනින් කිරීම මගින් සටහන් කිරීම )	50000	50000

මුළු තත්ත්ව ප්‍රකාශය

හිමිකම් හා වගකීම ප්‍රකාශන ප්‍රාග්ධනය -සාමාන්‍ය කොටස්		800000
සංචිත (-) පොදු සංචිත රඳවා ගත් ලාභ	200000 (50000)	150000
ප්‍රාග්ධන නොවන වගකීම නිදහස් කළ හැකි වර්ත්‍යා කොටස් ප්‍රාග්ධනය		950000 50000

## හිමිකම් / අයිතිවාසිකම් නිකුත් කිරීම

සමාගමක දැනටමත් කොටස් නිමියන් ව සිරින අයට මුදුලට කොටස් නිකුත් කිරීම හිමිකම් නිකුතුව ලෙස හැඳින් වේ .මෙහි දී අනුගමනය කරන ගිණුමිකරණ ක්‍රියාමාර්ගය මුදුලට කොටස් නිකුත් කිරීමේදී අනුගම දී අනුගමනය කරන ක්‍රියාමාර්ගයට සම්පූර්ණයෙන්ම සමාන වේ. නමුත් මෙහිදී කොටසක නිකුතු මිල ජ්‍යෙෂ්ඨ වෙළෙඳපොල අගයට වඩා අඩු වේ .

සිමා සහිත එක් සමාගමක දැනට නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් ගණන 50000කි.සෑම සාමාන්‍ය කොටස් 5 සඳහා ම 1 ක් බැඟින් වන පරිදි 1 ක් ඊට 15 බැඟින් මිලකට හිමිකම් නිකුතුවක් සිදු කරන ලදී සමාන අයදුම් ප්‍රත්‍යා ප්‍රමාණය ලබා ම සඟකා කොටස් නිකුතුව වාර්තා කරන්න

හිමිකම් කොටස් නිකුතුව  $50000/5 \times 1 = 10000$

# හිමුව්‍යම්කිල්නෝයේ

පොදු ජර්නලය

දිනය	විස්තරය	නර	බර
	බඳකු ගිණුම හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම (හිමුව්‍යම් කොටස් නිකුතුවෙන් ලද අයදුම් මුදල් සටහන් කිරීම)	150000	150000
	සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශීත ප්‍රාග්ධන ගිණුම (එකක් රු. (15) බැංගේ ප්‍රතිශේෂාවකට සාමාන්‍ය කොටස් (10000) ක හිමුව්‍යම් නිකුතුව ප්‍රාග්ධනීත කිරීම)	150000	150000

අයිතිවාසිකම් නිකුතුව හා ප්‍රසාද නිකුතුව අතර වෙනස

අයිතිවාසිකම් නිකුතුව	ප්‍රසාද නිකුතුව
සමාගමට මුදල් ලැබේ	සමාගමට මුදල් නො ලැබේ
සාමාන්‍ය කොටස් නිමියන්ට මෙන් ම වර්ණීය කොටස් නිමියන්ට ද කොටස් ලැබේ	සාමාන්‍ය කොටස් නිමියන්ට පමණක් ප්‍රසාද කොටස් ලැබේ
කොටස් අයිතිය පැවරිය හැක	කොටස් අයිතිය පැවරිය නොහැක
සමාගමේ ගුද්ධ වත්කම හිමි කම් වැඩි වේ	සමාගමේ ගුද්ධ වත්කම් වෙනස් නො වේ
කොටසක පොත් අගය වැඩි වේ	කොටසක පොත් අගය අඩු වේ

අයිතිවාසිකම් එකතුව හා ප්‍රධාන නිකුතුව අතර සමානකම්

- දැනට කොටස් නිමියන් ව සිරින අයට පමණක් ලැබේ
- දැනට හිමිව පවතින කොටස් ප්‍රමාණය ප්‍රමාණයේ අනුපාතයක් ලෙස ව කොටස් ලැබේ

## මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ විශේෂ ගැලපුම්

### ආදායම් බදු ගැලපීම

නීතිමය පුද්ගලාවය ක් ඇති ව්‍යාපාර ආයතනයක් බැවින් ආදායම් බදු පනත අනුව සමාගමක් විසින් සමාගම නමින් එහි උපයන ලාභය මත රුපයට බදු ගෙවිය යුතුය මේ නිසා සමාගමෙහි ලාභ ලාභ ගිණුමට ආදායම් බදු වශයෙන් වියදමක් සටහන් කෙරේ

# හිංේම්කිල්නෝයේ

මෙම බදු වියදුම සටහන් කරනු ලබන්නේ කාලය හා ප්‍රමාණය පිළිබඳව අවිතිග්‍රීතතාවයක් ඇති බැර කමක් වශයෙනි. ඒ අනුව සමාගමක ආදායම් බදු සඳහා ඇස්කමේන්තු කෙරෙන වටිනාකමක් ගිණුම් ගත කරන අතර එය පසුව මුදලින් ගෙවනු ලැබේ .එසේ ගෙවීමේ දී ඇතිවන ඇතිවන උපාන හා අධි බදු ඇස්කමේන්තුව නැවත ලාභ ලාභ ගිණුමට ගළපනු ලැබේ. ඒ අනුව සමාගමක ආදායම් බදු සම්බන්ධයෙන් හඳුනා ගැනීමට ලැබෙන ප්‍රධාන ගිණුම් සටහන් පහත දැක්වේ.

## 1.වර්ෂය සඳහා ඇස්කමේන්තු කෙරෙන ආදායම් බද්ද

ලාභ ලාභ ගිණුම හර

ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම බැර

## 2.ආදායම් බදු අධි වෙන් කිරීමක් ඇති විට

ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම හර

ලාභ ලාභ ගිණුම බැර

## 3.උෂ්‍ය බදු වෙන්කිරීමක් ඇති විට

ලාභ ලාභ ගිණුම හර

ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම බැර

## 4.වෙන් කරන ලද බදු සඳහා මුදල් ගෙවන විට

ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම හර

මුදල් පොත බැර

සමාගමක ආදායම් බදු ගෙවීම ප්‍රධාන ආකාර දෙකක් යටතේ හඳුනා ගැනී

- 1 - වාර්ෂික පදනම මත බදු ගෙවීම
- 2 - කාර්තු පදනම මත බදු ගෙවීම

# හිංේම්කිල්නෝයේ

## වාර්ෂික පදනම මත බද ගෙවීම

සම්පූර්ණ වර්ෂය සඳහා ම බද්ද එකටර ගෙවීමක් මෙහිදී සිද වේ

### අනුසාසය

ගැමුණු සමාගමේ ගේජ පිරික්ෂූම දින ට තොරතුරු පහත වේ

නර	බද
ගෙවූ ආදායම් බද	20000
ආදායම් බද ප්‍රතිපාදන	15000

### ගැලපීම්

බද පෙර ගුද්ධී ලාභය රු.300000 ක් මෙස සලකන්න

2007 වර්ෂය සඳහා ගෙවූ ආදායම් බද මුදුල රුපියල් 20,000 කි 2008 වර්ෂය සඳහා හර කළ යුතු බද වෙන් කිරීම රුපියල් 30000ක් යැයි ඇස්ක්‍රීමෙන්තු නොව ඇත

මෙම ගැලපීම් සමාගමේ අවසාන ගිණුම් වල දැක්වෙන අයුරු දක්වන්න

ලාභ ලාභ ගිණුම	රු 000
---------------	--------

බද අඩු කිරීමට පෙර ගුද්ධී ලාභය අඩු කළ (-) වර්ෂයේ ආදායම් බද්ද එකතු: උන ආදායම් බද බද අඩු කළ පසු ගුද්ධී ලාභය	300 30 5  265
---	---------------------------

ආදායම් බද වෙන් කිරීමේ ගිණුම ගිණුම

මුදුල් (ගෙවූ බද)	20  15 30 5
------------------	-------------------------

# හිමුව්‍යම්කාලීනෝ

ගේ/ප/ගේ	30	
	50	50
	ගේ/ඉ/ගේ	30

මුළු තත්ත්ව ප්‍රකාශය

රු 000

ත්‍රෑණ වගකීම්	
ගෙවිය යුතු ආදායම් බදු	30

## අභ්‍යන්තරය

සමාගමක 2010 තුනයි 31 දිනට ගේෂ පිළික්ෂූම තොරතුරු පහත වේ

නර බැර

ආදායම් බදු වෙන් කිරීම (2008/09)	54000
---------------------------------	-------

ගෙවූ ආදායම් බදු (2008/09)	50000
---------------------------	-------

## ගැලපීම්

පසුගිය ගිණුම් වර්ෂයට අදාළ ආදායම් බදු එකා වී මෙම වර්ෂය තුළදී ගෙවා ඇත ප්‍රවර්තන වර්ෂයේ කළ යුතු ආදායම් බදු වෙනු වෙන් කිරීම රු30000 වේ යැයි තක්සේරු කර ඇත. ආදායම් බදු කිරීමට පෙර වර්ෂයේ තුළදී ලාභය රුපියල් 136000ක් බව සලකන්න. ඉහත ගැලපීම් ලාභ ලාභ ගිණුමේ හා මුළු තත්ත්ව ප්‍රකාශන යේ දක්වන්න.

ලාභ ලාභ ගිණුම රු (000)

## හිඳුම්කිරීම්

බදු අඩු කිරීමට පෙර ගැඳීම ලාභය අඩු කලා (-) වර්ෂයේ ආදායම් බල්ද බදු අධි වෙන් කිරීම බදු අඩු කළ පසු ගැඳීම ලාභය		30  (4)	136  (26)
			110

ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම

ගෙවූ බදු ලා/ලා (අධි බලු)	50 4	ගෝ ඉ ගෝ ලා/ලා	54 30
ගෝ ප ගෝ	30		
	84		84
		ගෝ ඉ ගෝ	30

මුළු තත්ත්ව තත්ත්ව ප්‍රකාශනය    රු000

<u>ජ්‍යෙෂ්ඨ වගකීම</u> බදු වෙන් කිරීම	30
---	----

## 2 කාර්තු පදනම මත බදු ගෙවීම

ගිණුම් වර්ෂය සඳහා වන ආදායම් බද්ද මාස තුනකට වරක් එනම් කාර් තුමන් පදනම මත ගෙවීම මෙහිදී සිදු වේ

මේ අනුව කිසියම් ගිණුම් වර්ෂයක දී එම වර්ෂය සඳහා වන බදු අස්ථමේන්තුව කාර්තු වලට බෙදා ගෙවනු ලබන අතර,

කිසියම් ගිණුම් වර්ෂයක දී හතර වතාවක් බදු ගෙවනු ලැබේ.

ප්‍රවර්තන වර්ෂය වෙනුවෙන් කාර්තු තුනකට ද පූර්ව වර්ෂය වෙනුවෙන් එක් කාර්තුවකට ද ගෙවීම කරනු ලැබේ

■ එනම් වර්ෂයක අවසාන කාර්තු සඳහා බදු ගෙවන විට එම වර්ෂයට ම ආදාළ වන පරේදි උග්‍රණ හෝ බදු අධි බදු ගෙවීම ගෙවනු ලැබේ.

■ කිසියම් ගිණුම් වර්ෂයක් අවසානයේ දී බදු වගකීම බවට පත් වන්නේ අවසාන කාර්තුව වෙනුවෙන් ඇස්ථමේන්තු කරන ආදායම් බද්ද පමණි.

### අභ්‍යාසය

සීමිත නරුණි සමාගමේ 2008/12/31 දිනට ගේෂ පිරික්ෂූම පහත සඳහන් කරුණු දක්නට ලැබේ

	හර	බර
ගෙවූ ආදායම් බදු වූ 2007 වර්ෂය සඳහා		60000
2008 සඳහා	74000	
ආදායම් බදු වෙන් කිරීම වෙන්කිරීම 2007 වසරේ අවසාන කාර්තුවට		58000

### ගෙළපිම්

2007 අවසාන කාර්තුව ට ආදාළ බදු ප්‍රතිපාදනය රුපියල් 60000ක් ලෙසට එකගව ඇත. 2008 අවසාන කාර්තුවට කළ යුතු බදුගේ වෙන් කිරීම රුපියල් 36000 ලෙසට නිර්ණය කර ඇත.

බදු පෙර ගුද්ධ ලාභය රුපියල් 350000 ලෙස සෙකන්දා .

ගෙළපිම් සිදු කරන්න.

# හිඳුම්කිල්නෝයේ

ලාභ ලාභ ගිණුම

බදු පෙර ශ්‍රද්ධා ලාභය		350
අඩු කළා: වර්ෂයේ ආදායම් බද්ද	110	
එකතු : උග්‍ර ආදායම් බදු	2	(112)
බදු අඩු කළ පසු ශ්‍රද්ධා ලාභය		238

ආදායම් බදු වෙත් කිරීම් ගිණුම

ගෙවූ බදු 2007	60	ගේ ඉ ගෙ	58
ගෙවූ බදු 2008	74	ලා/ලා	110
		ලා/ලා (උග්‍ර බදු)	2
ගේ ප ගෙ	36		
	<u>170</u>		<u>170</u>
		ගේ ඉ ගෙ	36

පෙර වයි

2008 වර්ෂයේ ආදායම් බද්ද 74

කාර්තු තුනක් සඳහා ගෙවූ බදු 36

අවසන් කාර්තුවේ බදු 110

මුළු තත්ත්ව තත්ත්ව ප්‍රකාශනය රු 000

<u>ප්‍රාගම වගකීම්</u>	
<u>ගෙවිය යුතු ආදායම් බද්ද</u>	36

අභ්‍යාසය

ගේෂ පිරික්ෂා ම 2009 12 31 දිනට තොරතුරු පහත දැක් වේ

හර බැර

# හිමුව්‍යම්කිල්නෝයේ

ගෙවූ ආදායම් බඳ 160000

ආදායම් බඳ ප්‍රතිපාදන 2009/1/1 65000

ගැලපීම්

බඳ පෙර ලාභය රුපීයල් 300000 ක්මෙස සලකන්න

2008 අවසාන කාර්තුවට ගෙවූ ආදායම් බඳ මුදල රුපීයල් 60000කි. 2009 වර්ෂයේ ආදායම් බඳ්ද බඳ පෙර තුද්ද ලාභයෙන් 50 ක් ඇස්ක්‍රීල් මෙහෙත් කර ඇත.

අවසාන ගිණුම් වල ගැලපීම් සිදු කරන්න

ලාභ ලාභ ගිණුම රු 000

බඳ පෙර තුද්ද ලාභය		300
අඩු කළා වර්ෂයේ ආදායම් බඳ	150	
අඩු අධි බඳ වෙන් කිරීම	(5)	(145)
බඳ පසු තුද්ද ලාභය		155

ආදායම් බඳ වෙන් කිරීම් ගිණුම රු 000

ගෙවූ බඳ	100	ගේ / ඉ / ගෙ	65
ලා ලා (අධි බඳ)	5	ලා/ලා	150
ගේ/ ඉ / ගෙ	50		
215		215	
		ගේ/ ඉ / ගෙ	50

මුළු තන්ව තන්ව ප්‍රකාශනය රු 000

<u>ඡාගම වගකීම්</u>	
ගෙවිය යුතු බඳ	50

## සමාගමක ලාභ ලාභ විසර්පනය

සමාගමක තුද්ද ලාභය ප්‍රාග්ධනයට දායක වූ අය අතරේ ලාභාංග මෙසන් අනාගත අභිවෘද්ධිය සඳහා සංවිත ව්‍යවත් බෙදා හැරීම ලාභ ලාභ විසර්පනය කිරීම මෙය හැඳින්වේ

මේ අනුව සමාගමක ලාභ ලාභ විසර්පන ඒ දී අවධානය යොමු කෙරෙන ප්‍රධාන කරුණු දෙකකි

- සංචිතවලට ලාභ වෙන්කිරීම
- ලාභාංග ගෙවීම

## I. සංචිත වලට ලාභ වෙන් කිරීම

නුද්ධ ලාභයක් ඇතොත් පමණක් සමාගමෙහි නුද්ධ ලාභයෙන් කොටසක් මෙසේ සංචිත වලට වෙන් කළ හැක

ලාභ ලාභ විසර්පන ගිණුම හර

අදාළ සංචිත ගිණුම බැර

මෙවැනි සංචිත අගයන් ගේජ පත්‍රයේ දී අයිතිකරුවන්ගේ හිමිකමේ කොටසක් ලෙස දක්වනු

## II. ලාභාංග ගෙවීම

සමාගමක කොටස් හිමියන්ට ලැබෙන අයහාර ඉපයෝගී/ලාභාංගය යි සමාගමක් විසින් නුද්ධ ලාභයෙන් කොටස් හිමියන්ට බෙදුදීම සඳහා තීර්ණය කරන ලද බහ ප්‍රමාණය ලාභාංග ලෙස හැඳින් වේ

ලාභාංග ගෙවීමෙහි ගෙවීමේ දී කිසියම් ගිණුම් කාලසීමාවක් තුළ ලාභාංග ගෙවන ආකාරය මත ප්‍රධාන වර්ග දෙකක් හඳුනාගත හැක

### 1 - අතුරු ලාභාංග

එනම් ගිණුම් කාල සීමාව අනුල තුළදී කොටස් හිමියන්ට ගෙවන ලද ලාභාංග ප්‍රමාණයයි

මෙවා ගිණුම් කාල කාලසීමාව අතරතුර දී දැනෙටමත් කොටස් හිමියන්ට ගෙවා ඇති නිසා වර්ෂය අවසානයේ දී කළ යුතු වන්නේ නුද්ධ ලාභය ලාභයෙන් අඩු කිරීම පමණි

මේ අනුව

#### i. අතුරු ලාභාංග ගෙවන විට

අතුරු ලාභාංග ගිණුම් අභර

මුදල් පොත බැර

#### ii. වර්ෂය අවසානයේ දී ලාභයෙන් අඩු කරන විට

ලාභ ලාභ විසර්පන ගිණුම හර

අතුරු ලාභාංග ගිණුම බැර

### 2 - යෝජිත ලාභාංග

## හිතුම්කිල්ණය

ගිණුම් කාල සීමාව අවසානයේසීමාව අවසානයේ දී කොටස් නිමියන්ට ගෙවීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යෝජනා කරනු ලබන ලාභාංග යයි.

සාමාන්‍යයෙන් මෙම ලාභාංග ප්‍රමාණය ගෙවනු ලබන්නේ මහා සහා රැස්වීමේදී ගිණුම් වාර්තා අනුමත කිරීමෙන් පසුව ඒ නිසා බොහෝ විට මෙම යෝජිත ලාභාංග ප්‍රමාණය ගෙවිය යුතු ලාභාංගයක් වශයෙන් වාර්තා කරනු ලැබේ

ලේ අනුව යෝජිත ලාභාංග ප්‍රමාණය

ලාභ ලාභ විසර්පන ගිණුම හර

ගෙවිය යුතු වූ යෝජිත ලාභාංග ගිණුම බැර

- යෝජිත ලාභාංග ගිණුමේ ගේගය ගේෂ පත්‍රයෙහි ජ්‍යෙගම වගකීමක් ලෙසට දැක්වනු ලැබේ

### යෝජිත ලාභාංග ගිණුම් තැකීම සටහන් කිරීම පිළිබඳව ගිණුම් ප්‍රමිත අංක 10 අදාළ වන අන්දම

කොටස් නිමියන්ට ගෙවීම සඳහා යෝජනා කරන ලාභාංග ප්‍රමාණය මහා සහා රැස්වීමේදී ගිණුම් වාර්තා අනුමත කිරීමෙන් පසුව පමණක් කොටස් නිමියන්ට ගෙවනු ලැබේ නමුත් මෙහිදී වර්තිය කොටස් නිමියන්ට ගෙවීම සඳහා යෝජනා කරන ලද ලාභ ප්‍රමාණය මහා සහා රැස්වීමේදී ගිණුම් වාර්තා අනුමත නොකළාත්ර (අධ්‍යක්ෂකවරුන් විසින් ගෙවීමට යෝජනා කර ඇති නිසා අනිවාර්යයෙන් ගෙවිය යුතුවේ වර්තිය ලාභාංග ණය පොලිය හා සමාන වේ )

මෙහිදී සාමාන්‍ය කොටස් සඳහා යෝජනා කරන ලාභාංග ගෙවනු ලබන්නේ එම ගිණුම් වාර්තා මහා සහා රැස්වීමේ දී අනුමත කළහොත් පමණි .

- ඒ අනුව යෝජිත සාමාන්‍ය ලාභාංගය ගිණුම් ගෙවන නොකොට ගිණුම් සටහනක් මගින් එළිදුරුවේ කළ යුතු බව බණ් 10 මගින් දක්වා තිබේ .(ගේෂ පත්‍ර දිනට පසු සිද්ධී)

- ගේෂ පත්‍ර දිනයෙන් පසු කාල සීමාව තුළදී සාමාන්‍ය කොටස් යෝජිත ලාභාංගය ගෙවන බව තහවුරු කෙරෙන කිසියම් සිද්ධීයක් ඇතිවුයේ නම් එවිට සාමාන්‍ය කොටස් යෝජිත ලාභාංගය ගිණුම් වලට ගැළපීම් කළ යුතුය

සාමාන්‍ය කොටස් සඳහා වන යෝජිත ලාභාංග පිළිබඳ සඟලකීමේ දී

සාමාන්‍ය කොටස් සඳහා යෝජිත ලාභාංගය පහත සඳහන් විකල්ප ආකාර වලට යෝජනා කළ හැකිය

1. අවසන් ලාභාංගයක් ලෙස
2. වාර්ෂික ලාභාංගයක් ලෙස

- යෝජිත ලාභාංග අවසන් ලාභාංග ලෙස ඉදිරිපත් කරන්නේ නම් දෙව් අනුරු ලාභාංග අඩු කිරීමෙන් නොරව යෝජිත ලාභාංග සටහන් කළ යුතුය

## හිමුව්‍යම්කිල්නෝයේ

- වාර්ෂිකව ලාභාංශයක් ලෙස යෝජිත ලාභාංශ ප්‍රකාශ කරන්නේ නම් ගෙවූ අනුරුද ලාභාංශ අඩු කොට යෝජිත ලාභාංශ සටහන් කළ යුතුය

### අන්තර්ජාලය

සීමිත ප්‍රසාද් සමාගමේ ගේජ පිරික්ෂූම පහත කරුණු අවධාරණ වේ

නර	බර
ගෙවූ අනුරුද ලාභාංශ	
සාමාන්‍ය කොටස්	30000
වර්ත්‍යා කොටස්	5000
ප්‍රකාශන ප්‍රාග්ධනය	
වර්ත්‍යා කොටස් (කොටස් 5000)	75000
සාමාන්‍ය කොටස් (කොටස් 10000)	200000
පොදු සංවිතය	40000
විස්ටර්ජනය ට සඳහා වූ කුද්ධ ලාභය	600000

අධ්‍යක්ෂක වර්තන්ගේ තීරණ අනුව ,

- පොදු සංවිතයට රුපියල් 60000 ක් මාරු කරයි.
- සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රුපියල් 2 බැංශන් අවසාන ලාභාංශයක් ප්‍රකාශ කිරීමටද වර්ත්‍යා කොටස් සඳහා කොටසකට රුපියල් 1.50 බැංශන් ඉතිරි ලාභාංශ ගෙවීමට ද අධ්‍යක්ෂවරු යෝජනා කර ඇත.

මබ විසින් ලාභ ලාභ විස්ටර්ජන ගිණුම් එහා මූල්‍ය තත්ත්ව තත්ත්ව ප්‍රකාශනය තොරතුරු පෙන්වන්න.

# හිමුව්‍යම්කාලීනයේ

ලාභ ලාභ විසර්පන ගිණුම

බදු අඩු කළ පසු ගුද්ධ ලාභය			600
අඩු: විසර්පනය		60	
පොදු සංචිතය	30		
අතුරු ලාභාංග	5	35	
සාමාන්‍ය කොටස්			
වර්තිය කොටස්			
යෝජිත ලාභාංග		7.5	102.5
වර්තිය කොටස්			
වර්ෂයේ රුද්වාගත් ලාභය			497.5
එකතු :වර්ෂයේ ආරම්භක දිනට රුද්වාගත් ලාභය			xx
වර්ෂය අවසන් දිනට රුද්වාගත් ලාභය			xxx

පෙර වැඩි

සාමාන්‍ය කොටස් සඳහා යෝජිත ලාභාංග 20000

වර්තිය කොටස් සඳහා 7500

ල/ල විසර්පන ගිණුම හර 7.5

ගෙවීය යුතු යෝජිත ලාභාංග ගිණුම 7.5

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

නිමිකම් හා වගකීම්			
ප්‍රාග්ධනය හා සංචිත			
ප්‍රකාශන ප්‍රාග්ධනය : සාමාන්‍ය කොටස්	200		
වර්තිය කොටස්	75	275	
සංචිත :පොදු සංචිත			
රුද්වාගත් ඉපැයුම්	100		
ප්‍රාග්ධන වගකීම්		xx	xxx
			xxx

# හිඳුම්කිල්නෝයේ

ගෙවිය යුතු යෝජිත ලාභාංච	7.5	
-------------------------	-----	--

## ගිණුම් සටහන්

සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රැකියල් බැඟින් අවශ්‍ය අවශ්‍ය ලාභාංචයක් ගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනා කර ඇත.

“ගිණුම් 10 ට අනුව මෙම ලාභාංචය ගෙන් උන් වල ගැපුම් කර නැත

### අන්තර්

සීමිත මහේල පොදු සමාගමේ 2014. 03.31 දිනට ගේජ පිරික්ෂූම උප්‍රවා ගැනීම් පහත වෙයි

	නර	බර
ප්‍රකාශන ප්‍රාග්ධනය :සාමාන්‍ය කොටස් කොටස්		400000
වර්තිය කොටස් කොටස්		300000
පොදු සංවිතය		30000
ගෙවූ අතුරු ලාභාංච		
සාමාන්‍ය කොටස්	18000	
වර්තිය කොටස්	8000	
රුඛවාගත් ලා ලාහ ගේෂය 2013.04.01		140000

අතිරේක තොරතුරු,

2014 03.31 වර්ෂයේ බදු අඩු කළ පසු ගුද්ධ ලාහය රැකියල් 400000

## හිඳුම්කිල්නෝයේ

පොදු සංචිතයට රුපියල් 20000ක් මාරු කිරීමටද වර්තිය කොටස් සඳහා කොටසකට රුපියල් 1.50 බැහින් වාර්ෂික ලාභාංග ද සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රුපියල් 2.50 බැහින් ද අවසාන ලාභාංගයක් ද ප්‍රකාශ කිරීමට ද කිරීමට ද අධ්‍යක්ෂක මණ්ඩලය නීත්තාය කර ඇත.

මබ විසින් ලාභ ලාභ විසර්පන ගිණුම්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තොරතුරු පෙන්වන්න.

### ලාභ ලාභ විසර්පන ගිණුම

බඳ අඩු කළ පසු කළ පසු ඉදෑද ලාභය			400
අඩු කළ: <u>විසර්පනය</u>			
පොදු සංචිතය		20	
අනුරු ලාභාංග			
සා/කො	18		
ව/කො	8	26	
යෝජිත ලාභාංග			
ව/කො			
වර්ෂයේ රුද්වාගත් ලාභ		37	(83)
එකතු (2013 .4.1) රුද්වාගත් ලාභය			317
වර්ෂය අවසන් දිනයට රුද්වාගත් ලාභ			140
			<u>457</u>

පෙර වැඩි

සාමාන්‍ය කොටස්  $40000 * 2.50 = \text{රු } 100000$

වර්තිය කොටස්  $30000 * 1.5 = \text{රු } 450000$

යෝජිත ලාභාංග වර්තිය කොටස්

මුළු වාර්ෂික ලාභාංගය  $30000 * 1.5 = 45000$

ගෙවූ අනුරු ලාභාංගය (8000)

යෝජිත ලාභාංගය 37000

සීමිත මහේල පොදු සමාගම

2014. 03. 31 දිනට

# හිතුම්කිල්ණය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

නිමිකම් හා වගකීම්		
ප්‍රාග්ධනය හා සංවිත		
ප්‍රකාශන ප්‍රාග්ධනය (-) සාමාන්‍ය කොටස්	400	
වර්ණීය කොටස්	300	700
සංවිත: පොදු සංවිත	50	
රඳවාගත් ලාභ	457	507
ප්‍රංගම වගකීම්		1207
ගෙවිය යුතු යෝජිත ලාභාංග	37	

## ගිණුම් සටහන්

සාමාන්‍ය කොටස් සඳහා සඳහා කොටසකට රැඡියල් 2.50 බැඟින් අවසන් ලාභාංගයක් ගෙවීමට අධ්‍යක්ෂක මත්ත්වලයේ යෝජනා කර ඇත. බණ්ඩ 10 ට අනුව මෙම ලාභාංගය ගිණුම්වල ගැලපීම් කර නැත

## අමතර සටහන්

### තාය ගෙවීමේ භැකියාව පිළිබඳ තහවුරු කිරීම

සමාගමක කොටස් නිමියන් මත කරනු බඩන බෙදාහැරීම් වලදී වලදී සමාගමක දී සමාගමක් විසින් අයගේ වීමේ භැකියාව පිළිබඳ පරික්ෂණයක් කළ යුතු බව සමාගම් පනතේ 56 වන වගන්තිය මගින් කර තිබේ මෙය පොදු සමාගමක අනිවාර්ය අවශ්‍යතාවයකි

තාය ගෙවීමේ භැකියාව යන්න තහවුරු කිරීම සඳහා පැවතිය යුතු ප්‍රධාන අවශ්‍යතා දෙකකි

1. සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාවලිය තුළ තාය ගෙවීමේ භැකියාවක් තිබිය යුතු වීම

මේ සඳහා සමාගම සතුව ග්‍රද්ධ ප්‍රංගම වත්කම් ගේජයක් පැවතිය යුතුය එනම් ප්‍රංගම වගකීම් වල අගයට වඩා ප්‍රංගම වත්කම් වල අගය වැඩි විය යුතුය.

ප්‍රංගම වත්කම් > ප්‍රංගම වගකීම්

2. ප්‍රකාශන ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුවට වඩා වත්කම් බලා ගිය වැඩි විය යුතුය.

# හිඳුම්කිල්නෝයේ

වත්කම් > ප්‍රකාශන ප්‍රාග්ධනය + වගකීම්

මින් අදහස් කරන්නේ ඒ සමාගම සතුව සංවිත පැවතිය යුතු බවයි

නිදසින 1

සමාගමක ගේෂ පත්‍රය පහත දී ඇත

රු.000

දේපල පිරියන හා උපකරණ	8000
ප්‍රාග්ධන වත්කම්	3000
<b>මුළු වත්කම්</b>	<b>11000</b>

ප්‍රකාශ කළ ප්‍රාග්ධනය 2500

සංවිත 3500

ප්‍රාග්ධන නොවන බැරකම් 1500

ප්‍රාග්ධන බැරකම් 3500

**11000**

මෙම සමාගම තාය ගෙවීමේ හැකියාව පිළිබඳව පරික්ෂණ සපුරාලන්නේ ද

පිළිතුර: උදාහරණ 1 සඳහා

නිර්ත්‍යායක 1

සාමාන්‍ය ක්‍රියාවලිය තුළ තාය තාය තුරුස් ගෙවිය යුතු වන විට ඒවා ගෙවීමේ හැකියාව

ප්‍රාග්ධන වත්කම්

ප්‍රාග්ධන බැරකම්

ප්‍රාග්ධන තුළ ප්‍රාග්ධන වත්කම් ව්‍යාපාරය සතුව තොපවති පවතින ගේෂය උගාහනාවක් පෙන්වුම් කරයි ඒ අනුව සාමාන්‍ය ව්‍යාපාරක ක්‍රියාවලිය තුළ තාය තාය තුරුස් ගෙවිය යුතු වන විට ඒවා ගෙවීමට හැකියාවක් තොමැන ඉහත සංඛ්‍යාවන් නයායාත්මකව සමාගමේ ගුද්ධ බැරකම් තත්ත්වයක් නිර්පත්‍ය කළත්

අභිජත විට ව්‍යාපාරයට තම ත්‍යා තුරුස් ගෙවීමට ඇති හැකියාවන් හා පහසුකම් රාජියක් නිඩිය හැකිය උදාහරණ වශයෙන් ව්‍යාපාරයට ක්ෂේත්‍රීක ව උපලබාධි කරගත හැකි ජ්‍යෙෂ්ඨ නොවන වත්කම් නිඩිය හැකිය එමෙන්ම තම කෙටිකාලීන ත්‍යා ප්‍රති මූල්‍යනය කොට ඒවා විලම්හනය කිරීමේ හැකියාවක් නිඩිය හැකිය මෙම කරුණු ද ත්‍යා ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයේ දී සැලකිල්ලට යොමු කළ යුතුය

## නිදුස්‍යන 2

වත්කම් > (ප්‍රකාශන ප්‍රාග්ධනය + වගකීම්)

$1000 > (2500 + 5000)$

$1000 > (2500 + 5000)$

මෙහි දී ආන්තිකය රුපියල් දහස් 500 කි . ඒ අනුව නිර්ණායක යේ අවශ්‍යතා සම්පූර්ණ කරයි එහෙත් ත්‍යා ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණය සපුරාලීමට මෙම නිර්ණායකය හැරේන්නට ප්‍රථම නිර්ණායකය ද සපුරාලිය යුතුය මෙම කරුණු අනුව සමාගම ත්‍යා ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයේ අවශ්‍යතා සපුරා නොමැත නොමැත ඒ අනුව මෙවැනි තත්ත්වයකදී සමාගමට ලාභාංග ගෙවීමක් සඳහා හෝ වෙනත් බෙදාහැරීමක් සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයට අනුමතිය දිය නොහැක

## සමාගම් මූල්‍ය ප්‍රකාශන

සමාගමක මූල්‍ය තත්ත්වය ලාභදායීත්වය හේවත් කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහනයන් හා සම්බන්ධ තොරතුරු සමාගමක් පිළිබඳ ඇල්ලක් දැක්වන පාර්ශවයන් වෙත සැපයීම සඳහා වාර්ෂිකව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම 2007 අංක 7 දුරටු දුරන සමාගම් පනත මගින් අනිවාර්ය කර ඇත

ප්‍රායෝගිකව සමාගමක් විසින් සකස් කරන මූල්‍ය ප්‍රකාශන දෙවර්ගයක් හඳුනා ගත හැකි වේ

- විශේෂිත පර්මාර්පි මූල්‍ය ප්‍රකාශන
- පොදු පර්මාර්පි මූල්‍ය ප්‍රකාශන

## විශේෂිත පර්මාර්පි මූල්‍ය ප්‍රකාශන

සමාගමක සමස්ත මෙහෙයවීම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කරන අතර ව්‍යාපාරය ප්‍රතිඵල කළන් කළට ඔවුන්ගේ සමාලෝචනයට භාජනය විය යුතුය මේ සඳහා සාමාන්‍යයෙන් සමාගම් වාර්ෂික ව විස්තරාත්මක

ගිණුම් ප්‍රකාශන කට්ටලයක් සකස්කර සකස් කර අධ්‍යක්ෂක රැස්වීමට ඉදිරිපත් කරනු ලැබේ මෙටැනි මූල්‍ය ප්‍රකාශන විශේෂිත පර්මාර්පි මූල්‍ය ප්‍රකාශන ලෙස භැඳින්වේ

මේ යටතේ සමාගමක් විසින්

- ආදායම් ප්‍රකාශනය
  - මූල්‍ය තත්ත්ව තත්ත්ව ප්‍රකාශනය
  - මුදල් ප්‍රවාහ ප්‍රවාහා ප්‍රකාශනය
- කළමනාකරණ කළමනාකරණ අවශ්‍යතා වලට අනුව වෙනස් ගිණුම් වාර්තා පිළියෙළ කරනු ලැබේ

## පොදු පර්මාර්පි මූල්‍ය ප්‍රකාශන

මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන එක් එක් පාර්ශ්වයේ නිශ්චිත තොරතුරු අවශ්‍යතා සපුරාලන පරිදි මූල්‍ය ප්‍රකාශන අයදුම් කිරීමට හැකියාවක් නොමැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සපුරාලන ආකාරයට ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශන, පොදු පර්මාර්පි මූල්‍ය ප්‍රකාශනයි. සමාගමක කොටස්කරුවන්ට වාර්ෂික වාර්තාවක් තුළ ඇතුළත් කර, ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන, පොදු පර්මාර්පි මූල්‍ය ප්‍රකාශන සඳහා උදාහරණ වේ.

මූල්‍ය ප්‍රකාශන වලින් අපේක්ෂිත පර්මාර්පිය ප්‍රාග්ධන ගැනීමට ඒවාගේ සංස්කරණාත්මකතාවය සහ ගුණාගය ආරක්ෂා කිරීමට අවශ්‍ය වේ. මූල්‍ය ප්‍රකාශන සකස් කරන සින්ස්ල ව්‍යාපාරයක් විසින් තම මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මකතාවය වැඩි කර ලිමට අඩා න නිර්දේශයන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංකු 01 මගින් දක්වා ඇත. එනම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක එක මගින් පොදු පර්මාර්පි සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා පදනම නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 1 අනුව සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක පහත් සඳහන් දැක අඩංගු වේ.

1. කාල්විපේදය අවසාන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
2. කාල්විපේදය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (ලාභ හෝ අලාභ සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය)
3. කාල්විපේදය සඳහා ස්කන්දය (හිමිකම) වෙනස්වීමේ ප්‍රකාශනය
4. කාල්විපේද සඳහා වන මුදල් ප්‍රවාහ ප්‍රකාශනය
5. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් විස්තරාත්මක තොරතුරු සහිත සටහන්

## මුළු ප්‍රකාශන වල පර්මාර්පි

මුළු ප්‍රකාශන වල පර්මාර්පි වන්නේ ආර්ථික තීරණ ගෙන්නා පාර්ශ්වයන්ට නිවැරදි ආර්ථික තීරණ ගැනීම සඳහා උපකාරී වන ආකාරයට ව්‍යාපාරයේ ලභාලාභ, මුළු තත්ත්වය හා මුදල් ප්‍රවාහය පිළිබඳ නිවැරදි ආර්ථික තොරතුරු සැපයීමයි.

## මුළු ප්‍රකාශනවල ප්‍රධාන සංරචක

- මුළු තත්ව තත්ව ප්‍රකාශනය- ව්‍යාපාරයක මුළු තත්ත්වය හෙවත් සමස්ත ව්‍යාපාරය විවෘතාකම් පිළිබඳ නිර්ශපනාය කරයි.
- විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය- ව්‍යාපාරයට ලාභදායීත්වය හෙවත් කාර්ය සාධන නිර්ශපනාය කරයි.
- මුදල් ප්‍රවාහ ප්‍රකාශනය- කිසියම් කාලමේදායක් තුළදී මුදල් සහ මුදල් සමාන දැක උපයා ගත් ආකාරයන්, ඒවා පරිහරණාය කළ ආකාරයන් පිළිබඳ දැන්ත නිර්ශපනාය කරයි.
- ස්කන්දය වෙනස් වීමේ ප්‍රකාශනය- කාලවිශේදය තුළදී අයිතිකරුගේ නිමිකම් වෙනස් වූ ආකාරය ඉදිරිපත් කෙරේ.
- ගිණුම් සටහන්\*-අසම්හාවය ප්‍රාග්ධන බැඳියාවන් වැනි අතිරේක තොරතුරු සපයයි.

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

### මුළු විස්තීර්ණ ආදායම යනු

,සමාගමක නිමිකරුවන් හෙවත් කොටස් නිමියන්, නිමිකරුවන්ගේ තත්ත්වයෙන් කරන ගනුදෙනු හැර අතිකුත් ගනුදෙනු හා සිද්ධීන් ගේ ප්‍රතිඵ්‍යුතුක් ලෙස කළ රෝදායක් තුළදී, නිමිකමේ සිදුවන වෙනස් වීමයි.,

මේ අනුව මුළු විස්තීර්ණ ආදායම ලැබේන්නේ පහත පරිදිය.

**මුළු විස්තීර්ණ ආදායම- ලභා ලාභය +අතිකුත් විස්තීර්ණ ආදායම්**

### අනෙකුත් විස්තීර්ණ ආදායම් ආදායම් යනු

අතිකුත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව ලභලාභ තුළ තුළ හඳුනා ගැනීමට අවශ්‍ය නොකරන හෝ අවසර නොලැබන ආදායම් සහ වියදම් මෙයින් අදාළයි කෙරේ. අනෙකුත් විස්තීර්ණ ආදායම් වල පහත දැක අඩංගු වේ.

අ) වත්කම් ප්‍රත්‍යාගනන අතිරික්ත වෙනස්වීම් 16 දේපල, පිරියත සහ උපකරණ සහ 38 අස්ථාග්‍රහ වත්කම්.)

# හිංේම්කිල්නෝයේ

- අ) සේවක ප්‍රතිචාර ප්‍රමිතිය පරිදි නිශ්චිත ප්‍රතිචාර සැබුම්වල ආයු ගණක ලාභ හා අලාභ.
- ඇ) විනිමය අනුපාතයන් හි වෙනස්කම්වල බලපෑම් පිළිබඳ ප්‍රමිතිය අනුව විශේෂ මෙහෙයුම් වල මූල්‍ය ප්‍රකාශන පරිවර්තනයේ දී ඇති වන වෙනම ලාභ හෝ අලාභ.
- ඈ) මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් ගනුදෙනුවකදී ඉදිරි රැකුම උපකරණ මත ඇතිවන ලාභ සහ අලාභයන් හි අදාළ කොටස ( 39 )

ඉහතින් හඳුනාගෙන ඇති වෙනත් විස්තරණ ආදායම් වලින් අ.පො.ස උසස් පෙළ විනාශය සඳහා අදාළ වන්නේ දේපළ පිරියන හා උපකරණ ප්‍රත්‍යාගනන මත ඇතිවන ලාභ තිබුම් ගෙන කිරීම පමණි.

ආදායම ප්‍රකාශනයක වියදම් පිළිබඳ දත්තයන් ඉදිරිපත් කිරීමේදී ඒවා,

1. වියදම් වල ස්වභාවය පරිදි හෝ
2. වියදම් වල ක්‍රියාකාරකම් ස්වභාවය පරිදි වර්ග කළ හැකිය.

## වියදම් වල ස්වභාවය පරිදි ආදායම් ප්‍රකාශනය

වියදම් ඒවායේ ස්වභාවය අනුව වර්ගීකරණයේ ආදායම ප්‍රකාශනය තුළ වියදම් හි ස්වභාවය අනුව සමුළුවිවත කර පෙන්වයි.

ඊඟ \*අමුදව්‍ය ගැනුම්, ක්ෂේත්‍ර වීම්, සේවක ප්‍රතිචාර

මෙම පදනම සරල ක්‍රමයක් වන්නේ කාර්යය අනුව වියදම් වර්ගීකරණයක් තොකෙරන බැවිනි. වියදම් ස්වභාවය පරිදි වර්ග කොට සකස් කරන ආදායම් ප්‍රකාශනය ආකෘතිය පහත වේ.

අයභාරය

\*\*\*\*

අනෙකුත් ආදායම්

\*\*\*\*

\*\*\*\*

නිම් තොග සහ තොනිම් වැඩි වල වෙනස්වීම්

\*\*\*\*

අමුදව්‍ය සහ පරිහෙළුළු ද්‍රව්‍ය පිරිවැය සේවක ප්‍රතිචාර පිරිවැය

\*\*\*\*

# හිංේම්කිල්නෝ

ක්ෂය සහ කුමක්ෂය

\*\*\*\*

මූල්‍ය හා වෙනත් පිරිවැය

\*\*\*\*

මුළු පිරිවැය

\*\*\*\*

ලාභ / (අලාභය)

\*\*\*\*

## වියදම් වල ක්‍රියාකාරකම් ස්වභාවය පරිදි ආදායම් ප්‍රකාශනය

වියදම් අයන් වන ක්‍රියාකාරකම්හි ස්වභාවය අනුව වියදම් වර්ගීකරණය යනු වියදම් සහ ඒවා අයන් වන ක්‍රියාකාරකම් අනුව වර්ග කිරීමයි. ගිණුම් ප්‍රකාශන පරිඛිලකයන්ට වඩාත් අදාළ ලෙස තොරතුරු ඉදිරිපත් කළත්, වියදම් ක්‍රියාකාරකම් අනුව වර්ග වර්ගීකරණය කරන්නවුන් එය නිසි පරිදි නොකළහාත් පර්මාප්රය ඉටු තො විය හැක. වියදම් ක්‍රියාකාරකම් අනුව වර්ග කොට සකස් කරන ආදායම් ප්‍රකාශයක ආකෘතියක් පහත වෙයි.

අයනාරය

\*\*\*\*

විකුණුම් පිරිවැය

( \*\*\*\* )

දුල ලාභය

\*\*\*

වෙනත් ආදායම්

\*

බෙදාහැරීමේ පිරිවැය

( \*\* )

පරිපාලන පිරිවැය

( \*\* )

වෙනත් වියදම්

( \*\* )

මූල්‍ය පිරිවැය

( \*\* )

ලාභය

\_\_\_\_\_

මෙම කුම දෙක අතරින් වියදම් ක්‍රියාකාරකම් අනුව වර්ග කරමින් ආදායම් ප්‍රකාශනය තුළ දක්වන ආකාරය පමණක් උසස් පෙළ සඳහා ප්‍රමාණවත් වේ.


# හිංේම්කිල්නෝයේ

## විස්තීර්ණ ආදායම් ප්‍රකාගනය ඉදිරිපත් කළ හැකි ආකාර

ආයතනයක් විසින් කාලවිශේෂය තුළ හඳුනාගත් සියලුම ආදායම් සහ වියදම් ලාභ හා අලාභ සහිතව පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ඉදිරිපත් කළ හැක.

1. ප්‍රකාගනයක් වශයෙන් විස්තීර්ණ ආදායම් ප්‍රකාගනයක් හෝ
2. ලාභ සහ අලාභය නිර්පත්තාය වන පරිදි ආදායම් ප්‍රකාගනයක් හා එහි දෙවන කොටස් ලෙස වර්ෂයේ ලාභය හෝ අලාභය ආරම්භ කොට අනෙකුත් විස්තීර්ණ ආදායම් අයිතිමයන් නිර්පත්තාය කරන ප්‍රකාගනයක් සකස් කළ යුතු වේ.

### විස්තීර්ණ ආදායම් ප්‍රකාගනය



ඉහත කුම දෙක අතුරුන් අපොක උසස් පෙළ විහාගයේ දී සැලකිල්ලට ගනු ලබන්නේ තනි ප්‍රකාගනයක් වශයෙන් විස්තීර්ණ ආදායම් ප්‍රකාගනය ඉදිරිපත් කිරීමේ කුමයයි.

## මූලස ප්‍රකාශන වල සටහන්

ව්‍යාපාරයක මූලස ප්‍රකාශන වලට ඇතුළත් ඇතුළත් වන සටහන් තුළ

1. මූලස ප්‍රකාශන පිළියෙළ කිරීමේදී පදනම සහ සැලකිය යුතු ගනුදෙනු සහ සිදුවීම් සඳහා තෝරාගත් නිශ්චිත ගිණුම්කර්තා ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු
2. මූලස ප්‍රකාශන වල මුහුණාතේ ඉදිරිපත් තොවන එහෙත් ගිණුම් ප්‍රමිත අනුව ඉදිරිපත් කළ යුතු අනාවරණයන් සහ
3. මූලස ප්‍රකාශන වල මුහුණාතේ ඉදිරිපත් කර නැති නමුත් ඊට වඩා හොඳින් තෝරැම් ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු ඇතුළත් වේ

මෙම ගිණුම් සටහන් මූලස ප්‍රකාශන භාවිතා කරන්නන්ට පහසුවෙන් තෝරැම් ගැනීමට නැකි වන පරිදි සහ වෙනත් ව්‍යාපාර සම්ග සංස්කේෂණය කිරීමට උපකාරී වන ආයුර්න් ක්‍රමවත් ලෙස ඉදිරිපත් කළ යුතුය

## ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය

සමාගමක ගිණුම් කාලවිපේශ්‍ය තුළදී සිදුවන කියාකාරකම් හේතු කොට ගෙන කොටස් හිමියන්ගේ ස්කන්ධය වෙනස් වීමට අදාළ තොරතුරු නිර්පතනය කිරීම සඳහා මෙම ගිණුම් වාර්තාව භාවිතා කෙරේ. මෙහිදී කොටස් හිමියන්ගේ හිමිකම ලෙස හඳුනා ගන්නේ සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය වර්ණීය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංවිත ගේපයන් වේ.

අදාළම් ප්‍රකාශනය හා මූලස තන්ත්ව ප්‍රකාශනය මගින් ද සැපයෙන කොටස් හිමියන්ගේ ස්කන්ධය වෙනස් වීමට අදාළ ගනුදෙනු මෙමගින් නිර්පතනය කෙරේ

# හිංේම්කිල්නෝයේ

## ප්‍රකාශන මුද්‍රා ප්‍රකාශන කිටිවලයක ආකෘතීන්

.....සමාගම්,

.....දිනත් අවසන් වර්ෂය සඳහා,

ලාභ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශන

	සටහන්	රුපියල්	රුපියල්	පෙර වර්ෂය
විකුතුම විකුතුම් පිරිවැය දැඟ ලාභය වෙනත් ආදායම	01		**** (****)	
බෙදා බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය පිරිවැය ශුද්ධ ලාභය ආදායම් බඳ වලට පෙර ආදායම් බඳ	02 03	*** *** *** ***	***  (****)	
කාලවිපේශීය සඳහා ගුද්ධ ලාභය			***  ***	
අනෙකුත් විස්තීර්ණ ආදායම් දේපල පිරියන හා උපකරණ ප්‍රත්‍යාග්‍යන අනිර්ක්ෂය වෙනස..... .....			***  ***	
මූල අනෙකුත් ස්ථීර විස්තීරණ ආදායම වර්ෂය සඳහා මූල විස්තීරණ ආදායම		**** *** ***		
			***  ***	

# හිංේම්කිල්නෝයේ

....., සමාගම

....., දිනට,

මුළු තත්ත්ව ප්‍රකාශය

වත්කම්	සටහන්	රුපියල්	රුපියල්	පෙර ව්‍යුහ සංඛ්‍යා
<u>ප්‍රංගම නොවන වත්කම්</u> දේපල පිරියන හා උපකරණ ආයෝජන දේපල අය්පෑයය වත්කම් ආයෝජන	04		**** *** *** ***	
<u>ප්‍රංගම වත්කම්</u> තොගය වෙළඳ ලැබිය යුතු දැස අනෙකුත් ප්‍රංගම වත්කම් මුදල් හා මුදල් වලට සමාන දැස මුල් වත්කම්	05 06 07	*** *** ***	**** *** ****	
<u>ස්කන්ධය හා වගකීම් කොටස්</u> ප්‍රාග්ධනය හා සංවිත			****	
ප්‍රකාශන ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් වර්ණීය කොටස්				
<u>සංවිත</u> ප්‍රත්‍යාග්‍යනුන සංවිතය පොදු සංවිතය රුද්වාගත් ලාභය		*** ***	***	
<u>මුළු ස්කන්ධය</u>				
<u>ප්‍රංගම නොවන වගකීම්</u> දීර්ශ කාලීනකාලීන ණය / ණය කර නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් විලම්හිත බදු දීර්ශකාලීන ප්‍රතිපාදන		*** *** ***	*** ***	
<u>ප්‍රංගම වගකීම්</u> වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දැස දිගුකාලීන ණය වල ප්‍රංගම කොටස් ප්‍රව්‍රතන බදු බැරකම් කෙටිකාලීන ප්‍රතිපාදනය		*** *** ***	***	
		***	***	

# හිඳුම්කිල්නෝයේ

කොටසාලීන ණය ගැනුම මුළු වගකීම  මුළු ස්කන්දය හා වගකීම						
				***		
				***		
				***	****	
				***	****	

.....සමාගම,  
දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ද වෙනස්වීමේ ප්‍රකාශනය

විස්තරය	සාමාන්‍ය කොටස්	ප්‍රකාශන ප්‍රාග්ධනය	නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්	ප්‍රත්‍යාග්‍රහණ සංවිතය	පොදු සංවිතය	රඳවා ගත් ලාභ එකතුව
අරම්බක ගේෂය	****	****	****	****	****	****
කොටස් නිකුතුව	****	-	-	-	-	****
සංවිත ප්‍රාග්ධනිත කිරීම	****	-	(****)	(****)	(****)	-
පොදු සංවිතයට මාරු කිරීම	-	-	-	****	(****)	-
මුළු විස්තීර්ණ ආදායම	-	-	****	-	***	****
ඇතුරු ලාභාංග සා/කො	-	-	-	-	(***)	(***)
වා/කො	-	-	-	-	(***)	(***)
යෝමින ලාභාංග වා කො	-	-	-	-	(***)	(***)
අවසන් ගේෂය	****	****	****	****	****	****

# හිංේම්කිල්නෝ

සමාගම දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනයන්ට අදාළ ගිණුම් සටහන්

සටහන් - 1

වෙනත් ආදායම්

රු.000

දේපල පිරියන හා උපකරණ වී කිරීමෙන් ලද ලාභය  
ආයෝජන ආදායම්  
ලද වට්ටම්  
ලද පොලී  
ලද ගෙවල්කුලි

\*\*

\*\*

\*\*

\*\*

\*\*

\_\_\_\_\_

\*\*

සටහන් 2

බදු පෙර ලාභය

බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත සඳහන් වියදුම් ද අඩු වියදුම් ද අඩු කිරීමෙන් පසුව ය  
රු.000

විගණන ගාස්තු හා වියදුම්

\*\*\*

දේපල පිරියන හා උපකරණ ඉවත් කිරීමේ අලාභය

\*\*\*

දේපල පිරියන හා උපකරණ ක්ෂය

\*\*\*

කිරීතිනාමය කපාහැරීම් තුම ක්ෂය

\*\*\*

වේනතා

\*\*\*

තොග කපා හැරීම් හා අපනේ යෑම

\*\*\*

වේනතා

\*\*\*

ඉඩම් පරිත්‍යාග

\*\*\*

සේවක පාරිතෝෂික වියදුම්

\*\*\*

තොග පරිත්‍යාග

\*\*\*

සේවක අර්ථසාධක අරමුදුල් දායකය

\*\*\*

සේවක භාරකාරක අරමුදුල් දායකය

\*\*\*

ත්‍යකර හා වෙනත් නාය පොලී

\*\*\*

ගිනි හානි ගංවනුර හානි වැනි අසාමාන්‍ය අයිතමයන්

\*\*\*

සේවක වන්දි

\*\*\*

කල්ඛදු නාය පොලී

\*\*\*

.....

\*\*\*

# හිංේම්කාලීනය

\*\*\*

**සටහන් 3**

ආදායම් බදු      රු.000

ප්‍රවර්තන වර්ථන වර්ෂයේ ආදායම් බද්ද  
ලිකතු/අඩු ආදායම් බදු වූ උග්‍ර / අධි වෙන්කිරීම

\*\*\*

\*\*

\*\*\*

**සටහන්**

දේපල පිරියන හා උපකරණ පිරිවැය

පිරිවැය / ප්‍රත්‍යාගත්තන අගය

රු.000

විස්තරේ	ඉඩම්	රු	ලි බඩු	ලිකතුව
ආරම්භක ගේජය	***	***	***	***
අත්පන් කර ගැනීම්	***	***	***	***
ඉවත් කිරීම්	(***)	(***)	(***)	(***)
ප්‍රත්‍යාගත්තන	***	**	**	**
ප්‍රත්‍යාගත්තනය මත				
සමුව්වීත ක්ෂය				
මාරු කිරීම	***	***	***	***
අවසාන ගේජය	***	***	***	***

# හිඳුම්කිල්නෝයේ

ක්ෂය වෙන් කිරීම් රු2000

විස්තර	ඉඩම්	රුපි	ලි බඩු	එකතුව
ආරම්භක ගේෂය	***	***	***	***
වාර්ෂික ක්ෂය	***	***	***	***
උවන් කිරීම	(***)	(***)	(***)	(***)
ප්‍රත්‍යාග්‍යන්‍ය මත	***	**	**	**
සම්වේද ක්ෂය මාරු කිරීම				
අවසාන ගේෂය	***	***	***	***
බාරණා අගය	-	-	-	-
	***	***	***	***

සටහන් 5

තොගය	රු000
අමුදුව්‍ය	***
තොනිම් දුව්‍ය	***
නිම් දුව්‍ය	***

සටහන් (6)

වෙළඳ භා වෙනත් ලැබිය යුතු දැස රු.000

තාය ගැටියේ	**
අඩු : අඩමානා තාය වෙන් කිරීම	**
වෙනත් ලැබිය යුතු දැස	**

සටහන් 7

මුදල් භා මුදල් සමාන දැස රු.000

මුදල් බැංකු ගේෂය

\*\*

# හිංේම්කිල්නෝයේ

තෙවුමාසික භාණ්ඩාගාර බිල්පත

\*\*

## උදාහරණය

(2012. 03.31) දිනට සිම්ත පර්ල් පොදු සමාගමේ ගේ ජ පිරික්ෂූම පහත පරිදි පරිදි වේ

හර බැර

ඉඩම් (පිරිවැයට )	2200
ලේ බඩු සහ සවි කිරීම් (පිරිවැය)	4000
(2011.4.1)) දිනට සමුච්චිත ක්ෂය-ලේ බඩු සහ සවි කිරීම්	400
වෙළඳ ණයගැනීයෝ	400
2011.4.1) දිනට අඩමාන නාය සඳහා වෙන් කිරීම්	50
2011.4.1 දිනට තොගය (පිරිවැය මත)	500
මුදල් සහ මුදල් සමාන දැක	150
විකණුම්	4800
ගැනුම	1500
වියදම්	1000
) වෙළඳ නාය නිමියෝ	300
ප්‍රකාශන සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (කොටස් (400000)) (	3000
)	
(2011.4.1) දිනට රුධ්‍යාගත් ඉපැයුම් දිනට රුධ්‍යාගත් ඉපැයුම්	1200

9750 9750

අතිරේක තොරතුරු

(අ) ගේ ජ පිරික්ෂූම යෙදී ඇති වියදම් පහත අයින් එම වලින් සමන්විත වේ

වියදම් වර්ගය	රු2000
බෙදාහැරීම්	450

# හිඳුම්කිවර්ණය

පරීපාලනය 500

මූල්‍ය 50

එකතුව 1000

(අභ්‍ය 2012.) (03.31) දිනෙන් අවසන් වර්ෂයේද දී ප්‍රකාගිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙහි වෙනස්වීම් පහත පරිදි වේ

රු2000

2011.04.01 දිනට ගේෂය 2000

වර්ෂය තුළ දී නිකුත් කළ කොටස් (100000) හි අගය (1000

(2012.03.31) දිනට ගේෂය 3000

(ඉ) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාගිත පිළියෙල කිරීමට පෙර පහත ගැඹුපිම් කළ යුතු වේ

- 2012.03.31 දින වෘත්තිය තක්සේරු කරුවෙකු විසින් ඉඩම් රුපියල් 2500000 කට ප්‍රත්‍යාග්‍රාන්‍ය කරන ලදී .
- මි බඩු සහ සවි කිරීම් පිරිවැය මත වාර්ෂිකව 10% බැඟින් සර්ල මාර්ග ක්ෂය කරනු ලැබේ.
- වර්ෂය අවසානයේ නායගැනී ගේෂය මත වාර්ෂිකව 10% අඩමාන නාය වෙන් කිරීමක් සිදු කිරීමට සමාගමේ ප්‍රතිපත්තිය වේ
- 2012.3. 31 දිනට තොගයේ පිරිවැය රුපියල් 450000 ක් විය. එදිනට තොගයේ ගුද්ධ උපලබාධි අගය රුපියල් 430000ක් ලෙස අඡස්තමේන්තු කරන ලදී .
- සමාගම විසින් මාස හයක වගකීම් සහනිකයක් සහිත ව හාන්ච විකුතුනු ලබයි .මෙම වගකීම් සහනිකය මත ය රුපියල් 60000 ක ප්‍රතිපාදනයක් සමාගමේ විසින් කළ යුතු යැයි විශ්වසනිය ලෙස තක්සේරු කර ඇත.
- හාන්ච බෙදා හැරීම සඳහා ද 2011 41 දින මූල්‍ය කළේඛද ක්ෂය මත සමාගම විසින් මෝටර් රථයක් අන්පත් කර ගන්නා ලදී .එදිනට මෝටර් රථයේ සාධාරණ අගය රු.2500000 ක් වූ අනර එය අවම කළේ බදු ගෙවීම් වල වර්තමාන අගය ට සමාන වේ පහත සඳහන් තොරතුරු ද දී ඇත.
  - කල් බදු කාලය වසර 5දි
  - මෝටර් රථයේ එලභයි පීව කාලය වසර 5දි
  - වාර්ෂික කල්ඛද වාරික ය (වසර අවසානයේ ගෙවිය යුතු ) රු 600000
  - මෙයින් රු 100000 ක් පොලිය වේ .

## හිමුව්‍යම්කිල්නෝයේ

2012 .03.31 දිනෙන් අවසන් වර්ෂයේ දී කල්ඳු නාය හිමියන් සඳහා ගෙවූ වාරිකය වෙළඳ නායනීම ගිණුමට හර කර ඇත .මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු සටහනක් කර නොමැත මෝට් රුප පිරිවැය මත වාර්ෂිකව 20% බැංත් සරල මාර්ග තුමයට ක්ෂය ක්ෂය කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ

- 2011 10(01 දින සමාගම විසින් එහි සියලුම ජ්‍යෙගම නොවන වත්කම් රක්ෂණය කළ අතර 2012 9(30 දිනෙන් අවසන් වන ඒක් අවුරුදු කාල පරිවිශේදය සඳහා රුපියල් 120000ක් රක්ෂණ වාරිකය ලෙස ගෙවා ඇත. ගෙවූ වාරිකය පරිපාලන වියදුම් තුළ ඇතුළත් කර ඇත.
- .2012 03(31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම බදු බදු පෙර ලාභයෙන් V ක් ලෙස ඇස්කමීන්තු කර ඇත
- වර්ෂය සඳහා රු 150000ක අවසන් ලාභාංශයක් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යෝජනා කර ඇත.
- රඳවාගත් ඉපයුතුම් වලින් රු1000000 ක් මාර්ග කර වසර අවසානයේ දී පොදු සංවිතයක් ඇති කිරීමට තීර්ණය කර ඇත.
- 2012.03.31 දින මි බඩු තොගයක් රුපියල් 500000කට විකුණා ලද අතර මෙම මි බඩු 2010\$04\$01 දින රු 600000කට මිලට ගෙන තිබේ. මි බඩු විකුණා ලද මුදල් විකුණුම් ගිණුමට බැර කර ඇත. ඒ හැර වෙනත් ගැලපුමක් කර නැත.

අවශ්‍ය වත්තේ,

ප්‍රසිද්ධ කිරීම සඳහා සිමිත පර්ල් පොදු සමාගමේ පහත සඳහන් මූල්‍ය ප්‍රකාශනය

2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ ලාභ භා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

2012. 03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

2012.03. 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

සිමිත පර්ල් පොදු සමාගම

2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ලාභ ලාභ භා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

සටහන්	සටහන්	රු.000	රු.000
විකුණුම්			4300
විකුණුම් පිරිවැය			(1550)
දුළ ලාභය			2750
වෙනත් ආදායම්	1		20
බෙදා භැරීම		840	2770
පරිපාලන		1000	

# හිමුවීම්කල්නෝයේ

මූලස වෙනත් බඳ පෝර ගුද්ධ ලාභය ආදායම් බඳ කාලවිපෝද්‍ය ගුද්ධ ලාභය වෙනත් විස්තීර්ණ ආදායම ඉඩම් ප්‍රත්‍යාගනාන ලාභ මුළු විස්තීර්ණ ආදායම	2	20 150	(2010)
		760	
		(190)	
		570	
		300	
		<u>870</u>	

## සිමත පර්ල් පොදු සමාගම

2012.03.31 දිනෙහි අවසන් වර්ෂය සඳහා

නිමිකම් වෙනස් වෙනස්වීමේ ප්‍රකාශය

	සාමාන්‍ය කොටස්	පොදු සංචිත	ප්‍රත්‍යාගනාන	සංචිත රුපවාගත් ඉපයෝගීම්	එකතුව
(2011.4.1) දිනට ගෙවය සාමාන්‍ය කොටස් නිකුතුව පොදු සංචිතයට මාරු කිරීම් මුළු විස්තීර්ණ ආදායම	2000 1000 <u>3000</u>	1000 <u>1000</u>	300 <u>300</u>	1200 (1000) <u>770</u>	3200 1000 - <u>870</u> <u>5070</u>

## සිමත පර්ල් පොදු සමාගම

2012.03.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	සටහන්	රු.000	රු.000

## හිඳුම්කිල්නෝයේ

ප්‍රංගම නොවන වත්කම්( )දේපල පිරියන උපකරණ ප්‍රංගම වත්කම් අවසන් තොගය ඉදිරියට ගෙවූ උක්ෂණ වාරිකය ත්‍යැගැවීයේ මුදල් භා මුදල් සමාන දෑ මුළු වත්කම්		3		7220
		4	430 60 360 150	1000
හිමිකම් භා වගකීම් ප්‍රකාශන ප්‍රාග්ධනය -සාමාන්‍ය කොටස්				<u>8220</u>
			3000	3000
සංචිත -පොදු සංචිත -ප්‍රත්‍යාග්‍රහණ සංචිත -රුදුවාගත් ඉපැයුම්			1000 300 770	2070
				5070
ප්‍රංගම නොවන වගකීම් කල්බදු න්‍ය හිමි		1500		1500
				5070
ප්‍රංගම වගකීම් කල්බදු න්‍ය හිමි වෙළඳ න්‍ය හිමියේ වගකීම් සහතික වෙන් කිරීම් ගෙවිය යුතු ආදායම් බදු මුළු හිමිකම් භා වගකීම්			500 900 60 190	1650
				<u>8220</u>

සීමිත පර්ල් පොදු සමාගම 2012.03. 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනයන්ට අදාළ ගිණුම් සටහන්

සටහන් 1: වෙනත් ආදායම් සටහන් 1: වෙනත් ආදායම්

# හිංේම්කිල්නෝයේ

ලි බඩු විකුණුම් ලාභයලි බඩු විකුණුම් ලාභය 20

## සටහන් 2: බදු පෙර ගැඳීම ලාභය

කපා හළ තොගය	20
මුළු ක්ෂය	900
වගකීම් සහතික වෙන්කිරීම	60
කල්බදු බදු පොලී	100
ආදායම බදු	190

## සටහන් 3 දේපල පිරියන උපකරණ

පිරිවැය

	ඉඩම්	ලි බඩු	මෝටර් රථ	එකතුව
(2011 .4.1) දිනට ගේෂය	2200	4000		6200
ප්‍රත්‍යාග්‍රහණ ලාභ ඉවත් කිරීම්	300	(600)		300 (600)
මෙවත ගැනුම්			2500	2500
2012. 03.31 දිනට ගේෂය	<u>2500</u>	<u>3400</u>	<u>2500</u>	<u>8400</u>

	ඉඩම්	ලි බඩු	මෝටර් රථ	එකතුව
(2011.4.1) දිනට ගේෂය ඉවත් කිරීම් වර්ෂයේ ක්ෂය (	-	400 (120) 400		400 (120) 900
2012. 3) (.31) දිනට ගේෂය (2012.3.31)	=	<u>680</u>	<u>500</u>	<u>1180</u>
දිනට බාරණ අගය	2500	2720	2000	7220

මෝටර් රථ සඳහා එකතු කිරීම් වලින් දක්වා ඇත්තේ 2011 41 මූල්‍ය කල්බදු කුමය යටතේ කල්බදු කාලය  
වසර 5 ක් සපහක් සඳහා අන්පන් කර ගෙන් මෝටර් රථය යි.

## හිංේම්කිල්නෝයේ

2012.03. 31 දින සමාගමේ ඉඩම් රු.2500000 කට ප්‍රත්‍යාගත්තානය කළ අතර ඉන් රු 300000ක ප්‍රත්‍යාගත්තාන ලාභයක් ජ්‍යෙන් අනිත්‍ය වී ඇත

### සටහන් 4 නායුගැටියේ

තාය ගැනීයේ	400
අධ්‍යමාන තාය වෙන්කිරීම්	(40)
	360

### සටහන් 5( වාර්තා කරන කාලවීමේදෙයට පසු සිදුවීම්

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සාමාන්‍ය කොටස් නිමියන් සඳහා රු 150000ක අවසන් ලාභාංශයක් ගෙවීමට යොළතා කර ඇත. බණ් 10ට අනුව මෙළේ අනුව මෙම ගැලපීම ගිණුම්වල සටහන් කර නොමැත

### පෙර වැඩි

වියදුම් වර්ගීකරණය

	බෙදා හැරීම	පරිපාලන	වෙනත්	මූල්‍ය
අධ්‍ය අධ්‍යමාන තාය ලේ බඩු	450 (10)	500 400	- 20	50 100
කපා හළ තොග වගකීම්	60			
වෙන්කිරීම්	500			
කල් බඳ පොලී				
මෝටර් රථ ක්ෂේය රක්ෂණ වියදුම්	(60)			
	1000	840	20	150

### ලේ බඩු විකණුම් ගිණුම

ලේ බඩු ල/ල	600 20 <u>620</u>	ක්ෂේය වෙන් කිරීම් මුදල්	120 500 <u>620</u>
---------------	-------------------------	----------------------------	--------------------------

# හිංේම්කිල්නෝයේ

ක්ෂය වෙන් කිරීම්

$$600 \times \frac{10}{100} \times 2 = 120$$

ලේ බඩු වර්ෂයට අදාළ ක්ෂය

$$600 \times \frac{10}{100} = 60$$

$$3400 \times \frac{10}{100} = 340$$

400

විකණුම් පිරිවැය

4/1) තොගය 500

ගැනුම් 1500

2000

3/31 තොගය (450)

1550

මෝට්ට් රථ වාර්ෂික ක්ෂය

$$\frac{2500}{5} = 500$$

කල්ඛන තාය හිමි ගිණුම

තාය හිමි	600	මෝට්ට් රථ	2500
ගෙශ/ප/ගෙ	2000	පොලී	100
	<u>2600</u>		<u>2600</u>
		ගෙශ/ඉ/ගෙ	2000

## මුදල් ප්‍රවාහ ප්‍රකාශ - Cash Flow Statement

මුදල් ප්‍රවාහ ප්‍රකාශ යනු ව්‍යාපාරයක පසුගිය ගෙවුම් කාලපරිච්ඡයක් තුළ දී සිදු වූ සියලු මුදල් ප්‍රවාහයන්, එහම මෙහෙයුම් කටයුතු ආයෝජන කටයුතු හා මූල්‍ය කටයුතු ඔස්සේ සිදු වූ ආකාරය දැක්වමින් සකස් කරනු ලබන ප්‍රකාශය වේ. මෙහිදී මුදල් හා මුදල් සමාන දැක්වම් වල සිදු වූ සිදුවූ ගෘෂම් සහ ගෘෂම් යැම මුදල් ප්‍රවාහය මෙස් හඳුන්වනු ලබයි.

### මුදල්

සාමාන්‍යයෙන් මුදල් යනු අතැති මුදල් හා ඉල්ලම් තැන්පත් වේ.

### මුදල් සමාන දැක්වම්

ඉහළ දුවශීලනාවය කිහි යුතු ඉතාමත් කෙරේ කාලීන, ස්ථීර මුදල් වට්නාකමට කිසිදු අවදානමකින් තොරව පරිවර්තනය කළ හැකි ආයෝජනයන් වේ. උදාහරණ මෙස් කල් පිරිමට ඉතා ආසන්න ස්ථාවර තැන්පතු දැක්වය හැකිය.

### මුදල් ප්‍රවාහ ප්‍රකාශක අරමුණු

- මුදල් ප්‍රකාශ පරිභාෂාවය කරන පාර්ශවයන්ට ව්‍යාපාරයක මුදල් හා මුදල් සමාන දැක්වන්නය කිරීමට ඇති හැකියාව පිළිබඳ තොරතුරු සැපයීම.
- ව්‍යාපාරයක මුදල් අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලිව අවබෝධයක් ලබා දීම .
- ව්‍යාපාරයේ මුදල් හා මුදල් සමාන දැක්වම් සම්බන්ධයෙන් වූ එනිහාසික වෙනස්වීම් පිළිබඳ හෙළිදිරිව කිරීම
- සියලුම මුදල් ප්‍රවාහයන් වෙන්වෙන් වශයෙන් වර්ග කර පැහැදිලිව ඉදිරිපත් කිරීම.

### මෙහෙයුම් කටයුතු

මෙහෙයුම් කටයුතු ව්‍යාපාරයේ ප්‍රධාන කොටසක් වේ. මත්දයන් එය ව්‍යාපාරය ප්‍රධාන ආදායම ඉපයෝගීමේ කටයුත්තට සැපුව සම්බන්ධ වන නිසාය . ආයෝජන හා මූල්‍ය තොවන අනෙකුත් මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් කටයුතු වළට අදාළ වේ . මෙහෙයුම් කටයුතු ඇති වන්නේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය තීරණය කරන ප්‍රධාන ගණුදෙනු හා අනිකුත් සිදුකින් මතය .

පහත ගනුදෙනු සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ප්‍රධාන මෙහෙයුම් කටයුතු මෙස් හඳුනාගත හැකිය .

- ❖ ගනුදෙනුකරුවන්ගේ / විකුණුම් වලින් මුදල් ලබාගැනීම

- ❖ නායුනිමයන්ට / ගැනුම් සඳහා මුදල් ගෙවීම
- ❖ සේවකයන්ට වෙනත ගෙවීම
- ❖ විවිධ වියදම් සඳහා ගෙවීම
- ❖ කොමිස් හා පුරුස්කාර ලබාධීම
- ❖ පොලි ගෙවීම
- ❖ ආදායම් බදු ගෙවීම

අභ්‍යන්තරේ අවස්ථාවලදී සමහර වියදම් කාල පරිවිශේෂිතයට අඩාල ගුද්ධ ලාභය හෝ අලාභය තුළ තුළ අන්තර්ගත වී ඇති නිසා එවත් මෙහෙයුම් කටයුතු තුළ තුළ අභ්‍යන්තරේ නොවේ .

උදාහරණය :

ව්‍යාපාරයක යන්ත්‍රයක් විකිණීමෙන් ඇතිවූ ලාභය හෝ අලාභය කාල පරිවිශේෂිතයට අඩාල ගුද්ධ ලාභය හෝ අලාභය තුළ අන්තර්ගත වේ . කෙසේ වෙතත් එමස යන්ත්‍රය විකිණීමෙන් ලද සමස්ත මුදල ආයෝජන ආයෝජනය කටයුත්තකින් ඇති වූ මුදල් ප්‍රවාහයක් මෙස වර්ග කළ හැකිය .

## ආයෝජන කටයුතු

අනාගතයේ දී ආදායම් හා මුදල් ප්‍රවාහයන් උත්පාදනය කිරීම බලාපොරොත්තුව ඇතිව වන්කම් අත්පත් අත්පත් කර ගැනීමට කරගැනීමට දුරනු ලැබූ වියදම් ආයෝජන කටයුතු මෙස වර්ග කරයි . මෙහෙයුම් කටයුතු වලට ඇතුළත් නොවන අනෙකුත් ආයෝජන හා දිගුකාලීන වත්කම් මිලදී ගැනීම හා ගැනීම හා විකිණීම සම්බන්ධ සියලු කටයුතු මෙහි ඇතුළත් වේ .

පහත ගනුදෙනු ව්‍යාපාරයක ප්‍රධාන ආයෝජන කටයුතු මෙස හඳුනාගත හැකිය

- ❖ ස්ථාවර වත්කම් විකුණා මුදල් ලබාධීම
- ❖ ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීම්
- ❖ කොටස් මිලදී ගැනීම
- ❖ ආයෝජන විකිණීමෙන් මුදල් බ්‍රා ගැනීම
- ❖ ආයෝජන ආදායම් (පොලිස් සහ ලාභාංග ලබාධීම )
- ❖ ස්ථාවර තැන්පතු ඇරඹීම

## මුළු කටයුතු

මෙහි ව්‍යාපාරය ස්කන්ද ප්‍රාග්ධනයේ සහ නාය ගැනීම් වල ප්‍රමාණය හා සංයුතියේ වෙනස් වීම් වලට බලපාන ක්‍රියාකාරකම් ඇතුළත් වේ .

පහත ගනුදෙනු ව්‍යාපාරයක ප්‍රධාන මුළු කටයුතු මෙස හඳුනාගත හැකිය .

# හිඹුම්කිල්ණය

- ❖ කොටස් නිකුත් කිරීමෙන් මුදල් ලබා ගැනීම
- ❖ කොටස් නිදහස් කිරීමෙන් මුදල් ගෙවීම
- ❖ අනෙකුත් බාහිර පාර්ශවයන්ගෙන් ණය ලබා ගැනීම
- ❖ අනෙකුත් බාහිර පාර්ශවයන්ගෙන් ලබාගත් ලබා ගත් ණය ආපසු ගෙවීම
- ❖ ලාභාංග ලැබීම

**මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීම**

ගිණුම්කරණ ප්‍රමිතය මගින් මේ සඳහා ආකෘතින් දෙකක් හඳුන්ව දී ඇත .

## **1.සංස්ක්‍රීත තුමය**

මෙහිදී මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේ දී දළ මුදල් ලැබීම් සහ දළ මුදල් ගෙවීම් වලට අදාළ තොරතුරු විවිධ මාර්ග වලින් ලබාගත හැකි අතර වඩාත්ම පහසු මාර්ගය වන්නේ ගිණුම වාර්තා මගින් තොරතුරු ලබා ගැනීමයි .

..... සමාගමේ

.....දිනෙන් අවසන් වර්ෂය සඳහා

**මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

මෙහෙයුම් කටයුතු		
ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල් / අත්පිට විකුණුම්	XX	
අඩු කළා (-)		
සැපයුම්කරුවන්ට භා සේවකයන්ට ගෙවූ මුදල් / අත්පිට ගැනුම්	(XX)	
මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ	XX	
අඩු කළා (-)		
පොලි ගෙවීම්	(XX)	
ආදායම් ප්‍රති ගෙවීම්	(XX)	
මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ඉදෑද මුදල් ප්‍රවාහය		XXX

# හිඳුම්කිරීම්

ආයෝජන කටයුතු		
සේවර වත්කම් වික්‍රීතා මුදල් ලැබීම	XX	
සේවර වත්කම් මෙලදී ගැනීම සඳහා මුදල් ගෙවීම	(XX)	
ආයෝජන මෙලදී ගැනීම	(XX)	
කොටස් මෙලදී ගැනීම	(XX)	
ආයෝජන විකිණීමෙන් මුදල් ලැබීම	XXX	
ආයෝජන ආදායම් ( පොලී හා ලාභාංග ලැබීම )	<u>XXX</u>	
ආයෝජන කටයුතු වලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහ		XX
මූල්‍ය කටයුතු	XXX	
කොටස් නිකත් කිරීමෙන් මුදල් ලැබීම	(XX)	
කොටස් නිදහස් කිරීමට මුදල් ගෙවීම	XX	
බාහිර පාර්ශ්වයන්ගෙන් ණය ලබා ගැනීම	(XX)	
බාහිර පාර්ශ්වකරුවන්ගෙන් ලබාගත් ලබා ගත් නාය අපසු ගෙවීම	(XXX)	
ලාභාංග ගෙවීම	<u>XX</u>	
මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය		XXX
වර්ෂය තුළ මුදල් හා මුදල් සමාන දෑ ගුද්ධ වෙනස		XXXX
වර්ෂය මුළ මුදල් හා මුදල් සමාන දෑ		XX
වර්ෂය අවසානයේ මුදල් හා මුදල් සමාන දෑ		<u>XXXX</u>

## 2. වතු ක්‍රමය

මෙහිදි ඇති විශේෂත්වය වනුයේ ව්‍යාපාරය මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ව්‍යාපාරයේ බඳ අඩු කිරීමට පෙර ගුද්ධ ලාභය හරහා සොයා ගැනීමයි අනෙකුත් ආයෝජන හා මූල්‍ය කටයුතු .සෑප් ක්‍රමය ආකාරයෙන්ම වාර්තා කරනු ලබයි .

..... සමාගමේ

.....දිනෙන් අවසන් වර්ෂය සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මෙහෙයුම් ක්‍රියාකාරකම්		
බඳ අඩු කිරීමට පෙර ගුද්ධ ලාභය හෝ අලාභය		XXX
ගැලපුම්		

# හිඳුම්කිරීම්

ක්ෂය		XX	
වත්කම් විකිනීමේ ලාභ හෝ අලාභ		XX	
ආයෝජන පොලී ආදායම්		(XX)	
ලාභාංග ආදායම්		(XX)	
පොලී වියදම්		XX	<u>XX</u>
කාරක ප්‍රාග්ධනය වෙනස්වීම වලට පෝර මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය			<b>XXX</b>
කාරක ප්‍රාග්ධනය විවෘතය			
ත්‍යාගැනීයේ අඩුවීම / වැඩිවීම		XX	
තොගය අඩුවීම වැඩිවීම		XX	
ත්‍යා නිමියේ වැඩි වීම අඩු වීම		XX	<u>XX</u>
මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය			<b>XXX</b>
පොලී ආදායම්		XX	
ගෙවිවා ආදායම් බඳ		XX	(XX)
මෙහෙයුම් ත්‍රියකාරකම් වලින් ජනනය වූ ඉද්ධ මුදල් ප්‍රවාහය			<b>XXX</b>
ආයෝජන ත්‍රියකාරකම්			
දේපල පිරියන උපකරණ මිලදී ගැනීමට ගෙවූ මුදල්		(XX)	
දේපල පිරියන උපකරණ විකිනීමෙන් ලද මුදල්		XX	
ආයෝජන මිලට ගැනීමට ගෙවූ මුදල්		(XX)	
ලැබූ පොලී		XX	
ලැබූ ලාභාංගය		<u>XX</u>	
ආයෝජන ත්‍රියකාරකම් වලින් ප්‍රවාහය ජනනය වූ ඉද්ධ මුදල් ප්‍රවාහය			<b>XXX</b>
මූල්‍ය ත්‍රියකාරකම්			
කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල්		XX	
දිගුකාලීන ත්‍යා මගින් ලබාගත් මුදල්		XX	
වර්ත්‍ය කොටස් සහ ත්‍යා කර නිදහස් කිරීමට ගෙවූ මුදල්		(XX)	
දිගුකාලීන ත්‍යා නිදහස් කිරීමට හෝ ආපසු ගෙවීමට ගෙවූ මුදල්		(XX)	
ගෙවූ ලාභාංග		(XX)	

# හිඳුම්කිල්නෝයේ

ගෙවූ නාය පොලී	<u>(XX)</u>	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ප්‍රතිචාර වූ ගැඹුම් මුදල් ප්‍රවාහය		<b>XXX</b>
කාල පරිවිෂේෂය තුළ මුදල් හා මුදල් සමාන දැක හි සිදුවූ ගැඹුම් වෙනස		<b>XXX</b>
කාල පරිවිෂේෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දැක		<b><u>XXX</u></b>
කාලවිෂේෂය අවසානයේදී මුදල් හා මුදල් සමාන දැක		<b><u>XXX</u></b>

## අන්තර් අංක 1

2018 වසරේ ABC සමාගමේ තොරතුරු පහත දැක්වේ.

- ජකාටසක ”රුපියල් 12හා බැගින්කොටස් 2000ක් නිකුත් කළා
- නායුනිලයන්ට රුපියල් 14 500ක් ගෙවුවා
- ගනුදෙනුකරුවන්ගෙන ”රුපියල් 24 800 ක් ලැබුණා
- රුපියල් 34 000කට යත්තුයක් විකුතුවා
- කොටස් 1000ක ප්‍රසාද නිකුතුවක් කළා
- රුපියල් 4000 ක වෙනත වියදම් ගෙවුවා
- රුපියල් 2500 ක පොලී ගෙවුවා
- රුපියල් 45 000කට ඉඩමක් ගත්තා
- රුපියල් 5500 ක ලාභාංශ පොලී ලැබුණා
- රුපියල් 6 800ක ආදායම් බදු ගෙවුවා
- වෙනත ”සමාගමකින”රුපියල 13 බැගින් ”කොටස් 1000ක් ගත්තා
- වර්ෂය ආරම්භයේ මුදල් ගෙවුය රුපියල් 65 000ක්

ඉහත තොරතුරු ආගුයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශය සාප්ත්‍රමයට පිළියෙළ කරන්න.

## අන්තර් අංක 2

සිමිත කුමුදපොදුසමාගමේසාරාංශගත මූල්‍යප්‍රකාශනය පහත දී ඇත .

සිමිත කුමුද පොදු සමාගම

2014.03.31 දිනෙහි ”අවසන් වර්ෂය සඳහා

# හිමුව්‍යම්කිවරණය

ආදායම් ප්‍රකාශනය

	රු.000	රු.000
විකුතුම්		7 200
විකුතුම්පිරිවැය		<u>(4 200)</u>
දුළු ලාභය		<b>3 000</b>
ර්ඩම් විකිනීමේ ලාභය		3 00
ගොඩනැගිල් ක්ෂේර	500	
කාර්යාල උපකරණ ක්ෂේර	800	
අනෙකුත් වියදුම්	1 000	<u>(2 300)</u>
බදුපෙර ලාභය		1 000
ලාභයම්බදු		<u>(300)</u>
වර්ෂ සඳහා ලාභය		<b>700</b>

සිම්ත කමුදපොදුසමාගම

මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	2014	2013
	රු.000	රු.000
ර්ඩම්	5 000	9 000
ගොඩනැගිල්පිරිවැය	10 000	10 000
(-) සම්විධාන ක්ෂේර ගොඩනැගිල්	(5 000)	(4 500)
කාර්යාල උපකරණ පිරිවැයට	8 000	4 000
සම්විධාන ක්ෂේර කාර්යාල උපකරණ	(2 400)	(1 600)
තොගය	1 400	1 000
වෙළඳ ණයගැනීයෝ	1 500	1 200
බරංකලේ ඇතිමුදල්	<u>1 500</u>	<u>500</u>
	<u>20 000</u>	<u>19 600</u>

## හිඳුම්කිල්නෝයේ

සමාගමේ ප්‍රකාශන කොටස් ප්‍රාග්ධනය	14 000	13 000
රඳවාගත් ඉපයුම	4 200	4 000
වෙළඳ ණයනිමියේ	1 500	2 000
ගෙවියෙනු ආදායම බදු	300	600
	<u>20 000</u>	<u>19 600</u>

අතිරේක තොරතුරු

- සියලු ගැනුම් හා විකුණුම් නාය පදනම මත සිදුවේ .
- සමාගම 2013 / 04 / 31 දින සාමාන්‍ය කොටස් 10 000ක් රු. 1000 000 නිකුත් කර ඇත.
- ඉඩමෙන් කොටසක් රුපියල් 4 300 000කට අත්පිට මුදලට විකුණා ඇත.
- 2014 / 03 / 31 දිනට රුපියල් 4 000 000ක් වූ කාර්යාල උපකරණ අත්පිට මුදලට මිලදී ගෙන ඇත.
- වර්ෂය තුළදී රුපියල් 500 000 ක අනුරූ ලාභාංශයක් ගෙවා ඇත .

අවස්ථාවන්නේ ,

අදාළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය ට අනුකූලව 2014/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත කමුද පොදු සමාගමේ මුදල්ප්‍රවාහ ප්‍රකාශය.

අභ්‍යන්තර අංක 3

VIBES සමාගමේ 2014/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය පහත දී ඇත .

	රු.000	රු.000
විකුණුම		12 400
විකුණුම් පිරිවැය		
ආර්මිනක තොගය	350	
ගැනුම්	<u>6 400</u>	
	6 750	
ලිවසන් තොගය	(800)	(5 950)
දුළ ලාභය		6 450
වෙනත් ආදායම්		

# හිමුව්‍යම්කූල්‍යයේ

බදු පොලිය	50	<u>50</u>
		6 500
වියදම්		
ක්ෂය	1 000	
විගණන ගාස්තු	2 000	
අධ්‍යක්ෂ වේතන	300	
පරිපාලන වියදම්	1 500	
බෙදාහැරීමේපිරිවැය	1 200	
මුළු පිරිවැය	600	<u>(6 600)</u>
බදුපෙර ගුද්ධ ලාභය		(100)
ආදායම් බද		<u>(300)</u>
බදුපසු ගුද්ධ ලාභය		<u>(400)</u>
විසර්පන		
පොදු සංවිතයට මාරුකිරීම	400	
ගෙවූ ලාභාංග	<u>600</u>	<u>(1 000)</u>
		(1 400)
2013/04/01 ල/ල		<u>400</u>
2014/03/31 ල/ල		<u>(1 000)</u>

## මුළු තත්ත්ව ප්‍රකාශය

	2013/03/31	2014/03/31
වත්කම්	රු.000	රු.000
පංගම නොවන වත්කම්		
දේපල පිරියන උපකරණ	12 000	12 000
සමුව්වීත ක්ෂය	(2 000)	(3 000)
	10 000	9 000
ලායෝපන		400
පංගම වත්කම්		
තොග	350	800
ත්‍යාගය	180	300

## හිඳුම්කළේය

ප්‍රදීරියට ගෙවීම්	360	60
ලැබිය යුතු බල්		100
මුදල්	400	200
බරංකු		60
	<b><u>11 290</u></b>	<b><u>10 920</u></b>
ස්කන්ධ හා බැරකම්		
ප්‍රකාශන ප්‍රාග්ධනය- සාමාන්‍ය කොටස්	5 000	6 000
වරණීය කොටස්	3 600	3 000
	8 600	9 000
පොදුසංවිත	600	1 000
රුද්වාගත් ලහ	400	(1 000)
පංගම නොවන වගකීම්		
ත්‍යකර	900	300
බරංකු ත්‍ය		440
පංගම වගකීම්		
ත්‍යහිම්	160	300
උපවිත වියදම්	220	80
යෝමිත ලාභාංශය	150	600
ගෙවිය යුතු බදු	160	200
බරංකු	100	
	<b><u>11 290</u></b>	<b><u>10 920</u></b>

අතිරේක තොරතුරු ,

- ගැනුම වලින් 20% ක්ද විකුණුවලින් 40%ක්ද අත්පිට මුදලට සිදුවේ අවශ්‍යවන්නේ ,

අභාළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය ට අනුව 2014/03/31 දිනෙහා "අවසන් වර්ෂය සඳහා සමාගමේ මුදල "ප්‍රවාහ ප්‍රකාශය සකස් කරන්න .

## මුළුප්‍රවාහ ගිණුම්කරණය වාසි

- ❖ ව්‍යාපාරයක පැවත්ම තීරණය කිරීමට උපකාරීවේ . මන්ද යත ” එය නිරන්තරයෙන් ව්‍යාපාරයේ මුදල්ලත්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරයි .
- ❖ මුදල්ප්‍රවාහ ප්‍රකාශය මගින් ලැබෙන ගුද්ධ මුදල්ප්‍රවාහය වඩාත් පරිපූර්ණ වේ .
- ❖ මුදල්ප්‍රවාහ වාර්තාකරණය මගින් විවිධ සමාගම් අතර ප්‍රතිඵල වඩාත් ”හොඳින්“ සංසන්දනය කිරීමට හැකිය .
- ❖ මුදල්ප්‍රවාහ ප්‍රකාශය සියලුම මුළු ප්‍රකාශ පරිගිලකයන්ගේ අවශ්‍යතාවයන්ට ඉතාමත් හොඳින් ගැඹුපෙයි.
- ❖ තීරණ ගැනීමේදී කළමනාකාරීන්ට අවශ්‍ය තොරතුරු සපයයි. එහිදී කළමනාකරණ ගිණුම්කරණයදී අනාගත මුදල්ප්‍රවාහ තීරණයකට අදාළ පිරිවැය ලෙස සලකනු බෙඟි .
- ❖ ජ්‍යාවස්නීමියන්ට සහ විගණකුන්ට භාරකාරත්ව ගිණුම්කරණය පිළිබඳ හොඳ පදනමක් සපයනු ලෙඟි .
- ❖ නායුනීමියන්ට එමෙන්ම සේවකයන්ට අවශ්‍ය තොරතුරු සඳහා මුදල්ප්‍රවාහ ප්‍රකාශය ඉතාමත් වැදුගත් වේ .
- ❖ මුදල්ප්‍රවාහ ගිණුම්කරණය පහසු අතර වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකිය .

## 12 ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය

කිසියම් විවෘතයන් දෙකක් අතර පවත්නා සම්බන්ධතාවය ගණනමය වගයෙන් සාරාංශ ගත කර ඉදිරිපත් කිරීමක් අනුපාතයක් ලෙස හැඳින්වේයි.

ඒ අනුව ගිණුම්කරණ විවෘතයන් දෙකක් අතර පවත්නා සම්බන්ධතාවය ගණනමය වගයෙන් සාරාංශයකට ඉදිරිපත් කිරීමක් ගිණුම්කරන අනුපාතයකි.

### ගිණුම්කරණ අනුපාතවල ප්‍රයෝගන

ගිණුම්කරණ තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා භාවිතා කරන ජනප්‍රිය ගිල්පිය ක්‍රමයක් ලෙස ගිණුම්කරණ අනුපාත හැඳින්විය හැක. ඒ අනුව ගිණුම්කරණ අනුපාත පහත කාර්යයන් සඳහා යොදා ගත හැක.

- ව්‍යාපාරය වර්තමාන තොරතුරු හා අනීත තොරතුරු සමග සැසිදීමට යොදාගත හැකිවේ.
- ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වයන් හා අනාගත අපේක්ෂිත තත්ත්වයන් සැසිදීමට යොදා ගත හැකිය.
- ව්‍යාපාරයේ තොරතුරු තරගකාරී ව්‍යාපාරවල මූල්‍ය තොරතුරු සමග සැසිදීමට යොදාගත හැකිවේ.
- ව්‍යාපාරයේ දිගානතීය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
- ව්‍යාපාරයක අනාගත සැල්සුම් සැකසීමේ දී භාවිත කළ හැකිවේ.

### අනුපාත වර්ගීකරණය

ගිණුම්කරණ අනුපාත අධ්‍යනයේ පහසුවට ප්‍රධාන කොටස් පහකට වර්ග කරයි. එනම්,

1. ලාභදායීන්ව අනුපාත (මෙහෙයුම් අනුපාත)
2. ද්‍රව්‍යීලනා අනුපාත (කෙටිකාලීන නුවුන්වන් බවේ අනුපාත)
3. ක්‍රියාකාරී අනුපාත (කාර්යක්ෂමතා අනුපාත)

4. තේවෙන අනුපාත (මධ්‍ය හා දිගුකාලීන තුබුන්වන් බලේ අනුපාත)
5. ආයෝජන අනුපාත.

## 01. ලාභදායීන්ව අනුපාත.

- දිග්‍රී ලාභ අනුපාතය.
- ගුද්ධ ලාභ අනුපාතය.
- ආයෝජන ප්‍රතිලාභ අනුපාතය.
- හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය.

## 02. ඩ්‍රව්‍යීලනා අනුපාතය

- ජ්‍යෙෂ්ඨ අනුපාතය
- ක්‍රියාකාරී අනුපාතය.

## 03. කිරියාකාරී අනුපාත

- සාමාන්‍ය ගණය එකතු කිරීමේ කාලය.
- ගණයගැනී පිරිවැටුම් අනුපාතය.
- නොග පිරිවැටුම් අනුපාතය.
- නොග රදවා ගැනීමේ කාලය.
- ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය.
- මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය.

## 04. තේවෙන අනුපාතය.

- ගණය අනුපාතය.
- ගණය හා හිමිකාරීන්ව අනුපාතය.
- පොලී ඉපැයීම් වාර අනුපාතය.

## 05. ආයෝජන අනුපාත.

- කොටසක ඉපයුම්.
- කොටසක ලාභාංග.

### ලාභදායීත්ව අනුපාතය

මෙයින් අදහස් කෙරෙන්නේ ව්‍යාපාරය කොතොක් කාර්යක්ෂමව හා සෑලදායී ලෙස කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය, වත්කම් හා විකුණුම් මත ලාභ උපයන්නේ ද යන්න සෞයා බැඳීමයි.

### 01. දළ ලාභ අනුපාතය-

මෙමගින් දළ ලාභය විකුණුම් වලින් කවර ප්‍රතිශතයක් ගනී ද යන්න සලකා බැලේ. මේ ප්‍රතිශතයකින් ඉදිරිපත්කරයි. ලැබෙන පිළිතුර වැඩි වන තරමට ව්‍යාපාරයට හිතකර වන අතර ව්‍යාපාරයෙන් මිල ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබඳව සෞයා බලයි.

$$\text{දළ ලාභ අනුපාතය} = \frac{\text{දළ ලාභය}}{\text{විකුණුම්}} \times 100$$

### 02. ගුද්ධ ලාභ අනුපාතය-

$$\text{ගුද්ධ ලාභ අනුපාතය} = \frac{\text{බදු අඩු කිරීමට පෙර ගුද්ධ ලාභය}}{\text{විකුණුම්}} \times 100$$

 සමහර මූලය විශ්ලේෂකයෝ මේ සඳහා ක්‍රියාකාරී ලාභදායීත්ව අනුපාතය ද ගණනය කරනි. ඒ සඳහා ගුද්ධ ලාභයෙන් බදු හා පොලිය ද ඉවත් කරනි.

$$\text{ක්‍රියාකාරී ලාභදායී අනුපාත} = \frac{\text{බදු හා පොලි අඩු කිරීමෙන් පසු ලාභය}}{\text{විකුණුම්}} \times 100$$

### 03. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය.

මෙමගින් මූල් ආයෝජනයට අනුපාතිකව ව්‍යාපාරයේ ඉපැයීම් කොනොක්ද යන්න පෙන්වයි. මෙය ප්‍රතිගෙනයක් ලෙස දක්වයි.

$$\text{ආයෝජන ප්‍රතිලාභ අනුපාතය} = \frac{\text{බදු පසු ඉපැයීම්}}{\text{මූල වත්කම් / මූල ප්‍රාග්ධනය}} \times 100$$

හෝ

$$\text{ආයෝජන ප්‍රතිලාභ අනුපාතය} = \frac{\text{පොලී අඩු කිරීමට පෙර හා බදු අඩුකිරීමෙන් පසු ඉපැයීම්}}{\text{මූල වත්කම්}} \times 100$$

## 04. හිමිකම් හා ප්‍රති අනුපාතය/අයිතිකරුවන්ගේ අනුපාතය-

මෙයින් සාමාන්‍ය කොටස් හිමියන් විසින් සපයන ලද ප්‍රාග්ධනය සඳහා උපයන ලද ප්‍රතිලාභ ප්‍රතිගෙනයක් ලෙස පෙන්වයි.

$$\text{අයිතිකරුවන්ගේ අනුපාතය} = \frac{\text{බදු පසු ඇද්ධ ලාභය - වරණීය ලාභය}}{\text{කොටස් හිමි හාරය / හිමිකම් ප්‍රාග්ධනය}} \times 100$$

### ද්‍රව්‍යීලන අනුපාත

ව්‍යාපාරයේ කෙටිකාලීන වගකීම් පියවීමේ හැකියාවන්, එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති මූල්‍ය ගක්තිය මැනීමටන් මෙය යොදා ගනී.

## 01. ජ්‍යෙෂ්ඨ අනුපාතය-

මෙමගින් ජ්‍යෙෂ්ඨ වගකීම් වලට මූහුණ දීමට ජ්‍යෙෂ්ඨ වත්කම් වලට ඇති හැකියාව පෙන්වයි. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ වත්කම් දෙකකට ජ්‍යෙෂ්ඨ වගකීම් එකක් තිබිය යුතු බව පිළිගැනේ.

$$\text{ජ්‍යෙෂ්ඨ අනුපාතය} = \frac{\text{ජ්‍යෙෂ්ඨ වත්කම්}}{\text{ජ්‍යෙෂ්ඨ වගකීම්}}$$

## 02. ක්ෂේක අනුපාතය -

මෙමගින් ජ්‍යෙෂ්ඨ වගකීම් වලට මූහුණ දීමට ව්‍යාපාරයේ ක්ෂේත්‍රීක වන්කම් වලට ඇති හැකියාව මැන බැලේ. සාමාන්‍යයෙන් ක්ෂේත්‍රීක වන්කම් එකක් ජ්‍යෙෂ්ඨ වගකීම් එකකට සමාන විය යුතු බව පිළිගැනේ. මෙම අනුපාතය ඇසිඩ් පරික්ෂාව ලෙස ද හඳුන්වය.

$$\text{ක්ෂේත්‍රීක අනුපාතය} = \frac{\text{ජ්‍යෙෂ්ඨ වන්කම් - බඩු තොගය} (\text{ද්‍රව්‍යීල වන්කම්)} {\text{ජ්‍යෙෂ්ඨ වගකීම්}}.$$

ද්‍රව්‍යීල වන්කම් = ජ්‍යෙෂ්ඨ වන්කම් අඩු කිරීම අවසාන තොගය + කළින් ගෙවූ වියදුම්..

## කියාකාරී අනුපාත / මෙහෙයුම කාර්යක්ෂමතාව අනුපාතය

මෙමගින් විකුණුම් උත්පාදනය කිරීමන්, ලාභ ඉපයෝගීමන් සඳහා ඉවහල් කර ගැනෙන වන්කම් කොතරම් කාර්යක්ෂම ලෙස යොදාගෙන නිබේ ද යන්න සලකා බැලේ.

### 01. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය-

ව්‍යාපාරයේ අනුපාතය නම අනුපාතය පියවීමට සාමාන්‍යයෙන් ගන්නා කාලය කොතරම් ද යන්න සලකා බැලේ.

$$\text{සාමාන්‍ය අනුපාතය} = \frac{\text{සාමාන්‍ය අනුපාතය}}{\text{වාර්ෂික අනුපාතය}} \times 365$$

හෝ

$$\text{සාමාන්‍ය අනුපාතය} = \frac{365}{\text{අනුපාතය}} \times \text{වාර්ෂික අනුපාතය}$$

මෙහිදී දින 365 වෙනුවට වර්ෂයකට වැඩි කරන දින ගණන ද හාවිතා කරයි.

### 02. අනුපාතය පිරිවැවුම් අනුපාතය.-

මෙහිදී කිසියම් කාලවීශේදයක් තුළදී අනුපාතයන් සාමාන්‍යයෙන් කි වරක් මුදල් බවට පත්වෙන්න ද යන්න සලකා බැලේ.

ණයගැනී පිරිවැටුම් අනුපාතය =  $\frac{\text{වාර්ෂික ණයට විකුණුම්}}{\text{සිමානාස නොගැනීයේ}}$

## තොග පිරිවැටුම් අනුපාතය

යම් කාලපරිච්දයක් තුළ ව්‍යාපාරයේ භාණ්ඩ තොගය විකුණුම් බවට පත්වන වාර්ගණ්‍ය මෙහිදී ගණනය කෙරේ.

තොග පිරිවැටුම් අනුපාතය = වාර්ෂික විකුණුම් පිරිවය

සිමානාස තොගය

සිමානාස තොගය = වර්ෂය මුළු තොගය + වර්ෂය අග තොගය

2

## **තොග රදවා ගැනීමේ කාලය (තොග ඇති දින ගණන)**

භාණ්ඩ තොගයක් ව්‍යාපාරයේ කොනරම් කාලයක් රදී තිබේද යන්න මෙමගින් ගණනය කරනු ලබයි.

සිමානාස තොගය  $\times 365 =$  තොග රදවා ගැනීමේ කාලය

විකුණු භාණ්ඩවල පිරිවය

දින 365  $=$  තොග රදවා ගැනීමේ කාලය

තොග පිරිවැටුම් අනුපාතය

## ස්ථාවර වත්කම් පිරිවැවුම් අනුපාතය

ව්‍යාපාරය සහ ස්ථාවර වත්කම, විකුණුම් ජනිත කිරීම සඳහා උපයෝගී කරගෙන ඇති ආකාරය මින් අදහස් වේ.

ස්ථාවර වත්කම් පිරිවැවුම් අනුපාතය = විකුණුම්

ගුද්ධ වත්කම්

## මුළු වත්කම් පිරිවැවුම් අනුපාතය

විකුණුම් ඇති කිරීම සඳහා මුළු වත්කම් කෙතරම් කායික්ගමට භාවිතා විද යන්න මින් පෙන්නුම් කරයි.

මුළු වත්කම් පිරිවැවුම් අනුපාතය = විකුණුම්

මුළු වත්කම්

## ප්‍රාග්ධන තෝළන අනුපාත / මූල්‍ය ස්ථාවරත්ව අනුපාත

කෙටි කාලීන භා දිගු කාලීන මූල්‍ය වගකීම්වලට මූහුණ දීමට ව්‍යාපාරයකට ඇති හැකියාව ප්‍රාග්ධන තෝළන අනුපාතවලින් පෙන්නුම් කරයි.

### ණය අනුපාතය

ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනයෙන් ගණ ප්‍රාග්ධනය කොපමණ්ද යන්න මෙම අනුපාතයෙන් පෙන්නුම් කරයි.

ණය අනුපාතය = දිගු කාලීන ගණ ප්‍රාග්ධනය / ස්ථීර පොලියක් ගෙවන ප්‍රාග්ධනය × 100

මුළු ප්‍රාග්ධනය

දිගු කාලීන ගණ ප්‍රාග්ධනය = ( දිගු කාලීන ගණය + වර්ණීය කොටස් ප්‍රාග්ධනය

## ණය හිමිකාරින්ට අනුපාතය

අධිනිකරුවන්ගේ ප්‍රාග්ධනයන් ස්ථීර පොලී අනුපාතයෙන් ලැබෙන ප්‍රාග්ධනයන් අතර කොනාරම් දුරට සම්බන්ධයක් නිබෙනවාද යන්න මෙමගින් පෙන්නුම් කරයි.

ණය හිමිකාරින්ට අනුපාතය = ස්ථීර පොලීයක් ගෙවන ප්‍රාග්ධනය

---

හිමිකම් ප්‍රාග්ධනය

## ණය වත්කම් අනුපාතය

මුළු වත්කම්වලට අනුපාතිකව මුළු ඣය කොනාරම් වැදගත්කමක් ගන්නේද යන්න මෙමගින්

පෙන්නුම් කරයි.

ණය වත්කම් අනුපාතය = මුළු ඣය

මුළු වත්කම්

## පොලී ආවරණ අනුපාතය

වත්මන් ඉපැයීම්වලට පොලී ගෙවීම්වලට මුහුණ දීමට ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කරයි. තැනැහැන් පොලී ගෙවීම ඉපයුම්වලින් ක්‍රි වරක් ආවරණය කරගත හැකිද යන්න මින් අදහස් කෙරේ.

පොලී ඉපැයීම් වාර ගණන = පොලී හා බදු පෙර ලාභය

---

පොලීය

හිම්කම් ප්‍රාග්ධනය = සාමාන්‍ය කොටස් + සංචිත

ස්ථීර පොලියක් ගෙවන ප්‍රාග්ධනය = වරණීය කොටස් ප්‍රාග්ධනය + ණයකර+දිගුකාලීන නැය

තොග පිරිවැටුම් අනුපාතය හා තොග රදවාගැනීමේ කාලය මගින් හෙළිදරව් කරන වැදගත් තොරතුරු

- තොගය මුදල් බවට පත්වන වාර ගණන කොපමණද යන්න.
- තොගය ව්‍යාපාරය තුළ රැදෙන කාලය කොතොක්ද යන්න.
- තොග ඇණවුම් කළ යුතු කාලය පිළිබඳව වැටහීමක් ලබා ගත හැකි වීම.

ඉහළ පිරිවැටුම් අනුපාතයක් පවත්වා ගැනීමෙන් අත් කරගත හැකි වාසි

- තොගයේ ආයෝජනය කළ යුතු මුදල් ප්‍රමාණය අඩුවීම.
- ලාභදායීන්වය ඉහළ යාම.
- තොග ක්ෂය වීම් හා යල් පැනීම් අඩු වීම.
- ව්‍යාපාරයේ ද්‍රව්‍යීලනාව කෙරෙහි යහපත් ලෙස බලපෑම.

මුළු අනුපාත විශ්ලේෂණයේ වැදගත්කම

- ව්‍යාපාරයේ ලාභදායීන්වය, තුබුන්වත්සාවය, ද්‍රව්‍යීලනාව, ප්‍රාග්ධන තෝලනය පිපිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගත හැකි වීම.

- අදාළ වර්ෂයේ හා පැසුගිය වර්ෂවල තොරතුරු සැසැදීමෙන් නිග
- මනයන්ට එළඹීමට හැකිවීම.
- සමාන ව්‍යාපාරවල තොරතුරු හා සැසැදිය හැකි වීම.
- එකම ව්‍යාපාරයේ වුවද විවිධ අංශ අතර සැසැදිය හැකි වීම.
- ව්‍යාපාරයේ අවාසිදායක තත්ත්වයන් හඳුනාගෙන ජ්වාට විසඳුම් සෙවිය හැකි වීම.
- අනාගත කටයුතු සැලසුම් කිරීමට හැකිවීම.

## අනුපාත විශ්ලේෂණයේ සීමාවන්

- සත්‍ය තොරතුරු ලබා ගැනීමේ අපහසුව නිසා වැරදි අනුපාතයන් ලැබේම.
- මූල්‍ය ප්‍රකාශනවල පවතින සීමාවන් නිසා ඒ මත ගණනය කරන අනුපාතවලට බලපෑම් සිදු වීම.( මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී විවිධ උපකල්පන හා ප්‍රමිත මත පිළියෙළ කිරීම)
- තරගකාරී ව්‍යාපාරවල සත්‍ය තොරතුරු ලබා ගැනීමටදී ඇති අපහසුව.
- ගනුදෙනු සටහන් කිරීමට විවිධ ක්‍රම අනුගමනය කිරීමේදී දත්ත සමාන නොවීම.
- අනුපාත මගින් තීරණ ගැනීමට සැමැවීම ජ්වාට පදනම් වන සංඛ්‍යා හැඳුරිය යුතු වීම.
- ඇස්නමේන්තු තොරතුරු මත පදනම් වූ අනුපාත නිවැරදි නොවීම.
- සංඛ්‍යා නිතරම වෙනස්වීම්වලට භාජනය වේ නම් එම සංඛ්‍යා මත ගනු ලබන තිරණයන් එතරම් පැහැදිලි තත්ත්වයක් පෙන්නුම් නොකෙරීම.
- ව්‍යාපරවල හෝ කළමනාකරුවන්ගේ සාර්ථකත්වය මැතිම සඳහා ගණකාධිකරණ අනුපාත මත ලබා ගන්නා තොරතුරු පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත් නොවේ.

## 13 කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප

ගිණුම්කරණය යනු ව්‍යාපාරික භාෂාවක් වන අතර එමගින් ව්‍යාපරය පිළිබඳව උනන්දවෙන් සිටින පාර්ශවයන්ට නිරණ ගැනීම හා නිගමන වලට එළඹීම සඳහා විවිධ තොරතුරු සපයයි. ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රෘතිභාෂා දෙකකි.

- මූල්‍ය ගිණුම්කරණය
- කළමනාකරණ ගිණුම්කරණය

### මූල්‍ය ගිණුම්කරණය

මූල්‍ය ගිණුම්කරණය යනු,

ව්‍යාපාර ඒකකය හා බාහිර පාර්ශවය අතර ඇති සම්බන්ධතාවය මුදල් ඒකකය මත මිනුම්කර දීමින්ව සටහන් කුමයට වාර්තාගත කොට වයාපාරයේ මූල්‍ය තනත්ත්වය හා ලාභදායිත්වය පිළිබඳ තොරතුරු මූල්‍ය ප්‍රකාශන ඔස්සේ සැපයීම.

### මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රාථමික ප්‍රාග්ධනය

ව්‍යාපාරය පිළිබඳ ඇල්මක්දක්වන සියලු පාර්ශවයන්ට නිරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම.

### මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රාථමික ප්‍රාග්ධනය

- ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට තොරතුරු සැපයීම
- මුදලින් මැනිය හැකි තොරතුරු පමණක් සැපයීම
- අතිත තොරතුරු පමණක් සැපයීම
- තොරතුරු සැපයීම නිතිමය අවශ්‍යතාවයක් වීම

මූල්‍ය ගිණුම්කරණයේ දුර්වලතා

- මූල්‍යමය තොරතුරු පමණක් සැපයීම
- එෙතිනාසික තොරතුරු පමණක් සැපයීම

## කළමනාකරණ ගිණුම්කරණය

කළමනාකරණ ගිණුම්කරණය යනු,

ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම වල සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙය වීම හා පාලනය කිරීම යනාදී කළමනාකරණ කායියන් වලදී තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය කළමනාකරණ ගිණුම්කරණයයි.

කළමනාකරණ ගිණුම්කරණයේ අරමුණ

කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපයීම.

කළමනාකරණ ගිණුම්කරණයේ ලක්ෂණ

- තොරතුරු පිරිවය හා මූල්‍ය අංශ වලින් බ්‍රාගෙන විශේෂණය හා අර්ථකරණය කෙරේ වැඩි අවධානය යොමු කරන්නකි
- අනාගත තොරතුරු කෙරෙන් උනන්ද වේ
- ආර්ථික සම්පත් වල එලදායීන්වය හා කාර්යක්ෂමතාවය ලගාකර ගැනීම තුළින් ලාභදායී ඉලක්ක ලගා කර ගැනීම අරමුණා වේ
- අන්තර්තර කළමනාකාරීන්වය වෙත තොරතුරු සැපයීම සිදු කෙරේ
- සංකල්ප, නිති නිතිරිති අඩාළ නොවන අතර කළමනාකරණ අවශ්‍යතාවය මත කටයුතු කරයි

මූල්‍ය ගිණුම්කරණයේ හා කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම්

	මූල්‍ය ගිණුම්කරණය	කළමනාකරණ ගිණුම්කරණය
අරමුණ	ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපයීම	කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපයීම.

# හිතුම්කිල්ණය

තොරතුරු සපයන පාර්ශව	ඇල්මක් දක්වන සියලු පාර්ශව	කළමනාකරුවන්ට
නීතිමය අවශ්‍යතාවය	ඇත	නැත
අවධානය යොමු කරන කාලය	අනිත කාලය	අනිත / අනාගත කාලය
තොරතුරු වල ස්වභාවය	මුදුලින් මැනිය හැකි තොරතුරු	මුදුලින් මැනිය හැකි තොරතුරු හා මුදුලින් මැනිය නොහැකි තොරතුරු
විගණන අවශ්‍යතාවය	ඇත	නැත
භාවිත කරන කාලසීමාව	නිශ්චිත කාල පරිවිෂේෂයක් සඳහා	කළමනාකරුනායේ අවශ්‍යතාවය මත

## පිරිවැය ගිණුම්කරණය

පිරිවැය ගිණුම්කරණයේ යනු,

කිසියම් නිශ්චාදීතයක, මෙහෙයුමක හෝ ක්‍රියාවලියක හෝ දෙපාර්තමේන්තුවක පිරිවැය නිශ්චිත කිරීමත්, පිරිවැය පාලනය කිරීම සඳහාත් අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය පිරිවැය ගිණුම්කරණය වෙස හැඳින්වේ. මෙය කළමනාකරණ ගිණුම්කරණයේ උප කොටසක් වේ.

## පිරිවැය ගිණුම්කරණයේ අරමුණ

කළමනාකරුවන්ට පිරිවැය නිර්ණය කිරීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපයීම.

## පිරිවැය ගිණුම්කරණයේ කායීයන්

- පිරිවැය ඇස්ථමේන්තු කිරීම
- ප්‍රමිත පිරිවැය නිර්ණය කිරීම
- සත්‍ය පිරිවැය වාර්තා කිරීම
- ප්‍රමිත පිරිවැය හා සත්‍ය පිරිවැය අතර විවෘතයන් පවතී නම් ඊට අදාළ පිළියම් යෙදීම.

පිරිවැය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති සමානතා

- ආයතනයේ අභ්‍යන්තර පාර්ශවයන්ට පමණක් තොරතුරු සැපයීම
- මුදුලින් මැනිය හැකි තොරතුරු මෙන්ම මුදුලින් මැනිය නොහැකි තොරතුරු ද සැපයීම

- නොරතුරු සැපයීම නෙතික අවශ්‍යතාවයක් නොවේ.

## පිරිවැය සංකල්ප

පිරිවැය ගිණුම්කරණයේ දී මූලික වගයෙන් යොදා ගෙන්නා සහ වැදගත් වන මූලික සංකල්ප කිහිපයක් ඇත. පිරිවැය ගිණුම්කරණය නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා මෙම පිරිවැය සංකල්ප හොඳින් අවබෝධ කර ගත යුතු වේ. ඒවා පහත පරිදි දැක්වා හැකිය.

### ■ පිරිවැය

යම් නිශ්චාලිතයක් (හාන්ඩිඩ් හෝ සේවාවක්) නිපදවීම සඳහා භාවිතා කළ ආස්ථික සම්පන් වල මූළ්‍යමය වටිනාකම පිරිවැය වේ.

ලදා: x හාන්ඩි ඒකකයක

රු.

සඡ්ජ දුව්‍ය පිරිවැය ( (5kg * රු. 10 )	50
සඡ්ජ ගුම පිරිවැය ( ගුම පැය (2 * රු.20 )	40
අනිකුත් පිරිවැය	<u>10</u>
පිරිවැය	<u>90</u>

### ■ පිරිවැය ඒකක හා පිරිවැය මධ්‍යස්ථාන

#### පිරිවැය ඒකක

හාන්ඩියක හෝ සේවාවක පිරිවැය ගණනය කිරීමට යොදා ගෙන්නා ප්‍රමාණාත්මක ඒකකය පිරිවැය ඒකකයක් වේ.

# හිංේම්කිල්ණය

උදාහරණ :

ආයතනය	පිරිවැය එකකය
විදුලි බලාගාරයක	කිලෝවාට් පැය
මගි ප්‍රවාහන ආයතනයක්	කිලෝමීටර් එකක්
රෝහලක	රෝගියේකුගේ එක් දිනක්
බෙකරියක	පාන් රාත්තලක පිරිවැය
විශ්ව විද්‍යාලයක	එක් උපාධි අපේක්ෂකයකු
හෝටලයක	ආහාරවේලක් / කම පාසලයක්
සපත්තු නිශ්පාදන ආයතනයක්	සපත්තු පොළුවක්
සඹුන් එකක්	සේවා අවස්ථාවක්
උපදේශන සේවා ආයතනයක්	උපදේශන පැයක්

පිරිවැය මධ්‍යස්ථාන

පිරිවැය ගණනය කිරීමට යොලාගෙනු ලබන යම් මධ්‍යස්ථානයක්, පුද්ගලයක්, කාර්යයක්, උපකරණයක් හෝ එවැනි කිහිපයක එකතුවක් පිරිවැය මධ්‍යස්ථානයක් වේ.

උදාහරණ-:

- අංශයක්  
අඟලුම් හෙක රේඛි සපයන අංශයක් අඟලුම් මහන අංශය අසුදුරුම් අංශය හා ගබඩාව
- පුද්ගලයක්  
වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක විවිධ කාර්යයන් කිරීම සඳහා සිටින කාර්මක ගිල්පින්
- උපකරණයක්  
පොන් මුද්‍රණය කරන ආයතනයක විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන යන්තු (Type setting මුද්‍රණ යන්තුය වැනි)

## ප්‍රධාන පිරිවැය මූලිකාංග

පිරිවැය සමන්විත වන ප්‍රධාන අංග හෙවත් පිරිවැය තුළ අන්තර්ගත ප්‍රධාන අංග පිරිවැය මූලිකාංග මෙය හැඳින්වේ. පිරිවැය සමන්විත වන මූලිකාංග හතරක් හඳුනා ගත හැකිය. එම ප්‍රධාන පිරිවැය මූලිකාංග වන්නේ,

# හිංේම්කිල්නෝයේ

1. සැප්ත් දුව්ස පිරිවැය
2. සැප්ත් ගුම පිරිවැය
3. වෙනත් සැප්ත් පිරිවැය
4. පොදු කායිය පිරිවැය

- නිශ්පාදන පොදුකායිය පිරිවැය
- නිෂ්පාදන තොවන පොදුකායිය පිරිවැය

- පරිපාලන පොදුකායිය පිරිවැය
- බෙදුහැරීමේ පොදුකායිය පිරිවැය
- මූල්‍ය පොදුකායිය පිරිවැය
- වෙනත් පොදුකායිය පිරිවැය
- පිරිවැය වර්ග කිරීම

පිරිවැය ගිණුම්කරනායේ දී පුරුමයෙන් ම පිරිවැය රැස් කිරීම සිදුවේ. ඉන්පසු විවිධ අරමුණු සඳහා පිරිවැය වර්ග කිරීමික් සිදුවේ. පිරිවැය වර්ග කිරීමේදී එහි අවශ්‍යතාවය, භාවිතය පිළිබඳ අවබෝධ කරගැනීම වැදගත්වේ. විවිධ අවශ්‍යතා සඳහා පිරිවැය විවිධ ආකාරයෙන් හඳුනාගැනීමේ අවශ්‍යතාවය මතුවේ. ඒ අනුව විවිධ අරමුණු සඳහා විවිධාකාරයෙන් පිරිවැය වර්ගකිරීමට සිදුවේ. එවැනි ප්‍රධාන අරමුණු තුනක් හඳුනාගත හැක. එනම්,

- තොග ගෙනුනය කිරීමේ අරමුණු සඳහා
- අනෙකුත් කළමනාකරණ නිර්ණ ගැනීම සඳහා
- පිරිවැය පාලනය කිරීම සඳහා

පිරිවැය අරමුණු	පිරිවැය වර්ගීකරණය කළ හැකි ක්‍රම
තොග ගෙනුනය කිරීමේ අරමුණු සඳහා	<ul style="list-style-type: none"><li>➤ සැප්ත් හා වකු පිරිවැය</li><li>➤ කාලවිෂේෂ පිරිවැය හා නිමැවුම් පිරිවැය</li></ul>
කළමනාකරණ නිර්ණ ගැනීමේ අරමුණු සඳහා	<ul style="list-style-type: none"><li>➤ හැසිරීම අනුව වර්ගීකරණය</li><li>➤ අදාළ හා අදාළ තොවන පිරිවැය</li></ul>
පිරිවැය පාලනය කිරීමේ අරමුණු සඳහා	<ul style="list-style-type: none"><li>➤ පාලනය කළ හැකි හා පාලනය කළ නොහැකි පිරිවැය</li></ul>

## තොග ගණනය කිරීමේ අරමුණු සඳහා පිරිවැය ව්‍යුග කිරීම

( සඡ්‍රේ පිරිවැය හා වතු පිරිවැය )

### සඡ්‍රේ පිරිවැය

යම් භාණ්ඩයක් නිෂ්පාදනයට සඡ්‍රේවම සම්බන්ධ යයි හඳුනාගත හැකි පිරිවැය සඡ්‍රේ පිරිවැය ලෙස හඳුන්වේ. නිශ්චිතව භා පහසුවෙන් එක් ඒකකයක් සඳහා අදාළ වන ප්‍රමාණය හඳුනාගත හැකි නම් එවැනි පිරිවැය සඡ්‍රේ පිරිවැය ලෙස හඳුන්වයි. සඡ්‍රේ පිරිවැය ප්‍රාථමික පිරිවැය ලෙස ද හඳුන්වේ. සඡ්‍රේ පිරිවැය මූලිකාංග

- සඡ්‍රේ දුව්‍ය පිරිවැය
- සඡ්‍රේ ඉම පිරිවැය
- වෙනත් සඡ්‍රේ පිරිවැය

උදාහරණ-: ගෙහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගෙන් දැව, ගෙහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගත් සරණෝරු සහ අගුල් පිරිවැය, නිමවුම මත ගෙවනු ලබන සේවක අංශයේ නිෂ්පාදන වැටුප්

### වතු පිරිවැය

යම් භාණ්ඩයක් නිෂ්පාදනයට සඡ්‍රේවම සම්බන්ධ යැයි හඳුනාගත නොහැකි පිරිවැය වතු පිරිවැය ලෙස හඳුන්වයි. එක් ඒකකයක් සඳහා අදාළ වන ප්‍රමාණය නිශ්චිතව හඳුනාගත නොහැකි පිරිවැය මෙනමින් හඳුන්වයි. සඡ්‍රේ පිරිවැය පොදුකාර්ය පිරිවැය ලෙස ද හඳුන්වයි. මෙය මූලිකාංග තුනකින් සමන්වීන වේ. ඒවා නම්,

- වතු දුව්‍ය පිරිවැය
- වතු ඉම පිරිවැය
- වෙනත් වතු පිරිවැය

උදාහරණ-: යන්තු ක්ෂය වීම, කම්මල් කුලී හා වරිපහම්, යන්තු උපකරණ සඳහා ඉන්ධන, අමුදුව්‍ය ගබඩ කරුවන්ගේ වැටුප්, ගෙන ඒමට දැරු ප්‍රවාහන වියදම්

# හිංේම්කිල්නෝ

## පිරිවැය ගණනය කිරීම

සාප්‍ර දුව්‍ය පිරිවැය	xxx
සාප්‍ර ගුම පිරිවැය	xxx
සාප්‍ර වෙනත් පිරිවැය	xxx
ප්‍රාත්මික පිරිවැය	xxxx
(+)	
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	xxx
නිෂ්පාදන පිරිවැය	xxxx
(+)	
නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	xxx
මුළු පිරිවැය	xxxx

නිෂ්පාදන පිරිවැය හා කාලවිපේද පිරිවැය

නිෂ්පාදන පිරිවැය

භාණ්ඩ ගැනුම් පිරිවැය හෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පිරිවැය නිමවුම් පිරිවැය ලෙස හඳුන්වේ. තොග පිරිවැය ගණනය කිරීම සඳහා මෙම පිරිවැය යොදාගතී.

මෙහිදී නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකි නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් වන පිරිවැය නිෂ්පාදන සාප්‍ර පිරිවැය (ප්‍රාථ්මික පිරිවැය) වේ.

නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් නොවන පිරිවැය වතු නිෂ්පාදන පිරිවැය (නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය) වේ.

උදාහරණ-:

- ✓ සාප්‍ර දුව්‍ය පිරිවැය
- ✓ විදුලිය

- ✓ සාප්ත්‍ර ගුම පිරිවැය
- ✓ කම්හල් කළී
- ✓ සුපරික්ෂණ වැටුප්
- ✓ යන්තු සූත්‍ර

## කාලවිශේද පිරිවැය

කිසියම් ගිණුම් කාලවිශේදයකට එරෙහිව ලාභාලන ගිණුමට (ආදායම් ප්‍රකාශනයට) හර කරන පිරිවැය කාලවිශේද පිරිවැය වේ. මෙම පිරිවැය තොග ගණනය කිරීමේදී තොගයේ පිරිවැයට ඇතුළත් නොකෙරේ.

## උදාහරණ -:

- පරීපාලන වියදුම්
- බෙදා හැරීමේ වියදුම්
- මූල්‍ය වියදුම්
- වෙනත් වියදුම්
- ප්‍රවාරණ වියදුම්
- විකුණුම් පිරිවැය
- බැංකු නාය පොලි

## කළමනාකරණ තීරණ ගැනීම සඳහා පිරිවැය වර්ග කිරීම

### හැකිරීම අනුව පිරිවැය වර්ග කිරීම

ආයතනයක කළමනාකරණය විසින් සැබුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම, ආයවැය පිළියෙළ කිරීම හා මූල්‍ය පාලනය වැනි කටයුතු සඳහා පිරිවැය හැකිරීන ආකාරය හඳුනාගත යුතුය. පිරිවැය හැකිරීම යන්නෙන් අදහස් කරන්නේ ක්‍රියාකාරී මට්ටමකට අනුව එනම් නිපදවන ප්‍රමාණයට අනුව පිරිවැය වෙනස් වන ආකාරයයි. ඒ අනුව ආයතනයක පිරිවැය වර්ග තුනයි. ඒවා නම්,

- ස්ථාවර පිරිවැය
- විවෘත පිරිවැය
- අර්ධ විවෘත පිරිවැය

## ස්ථාවර පිරිවැය

බ්‍රියකාරී මට්ටම හෙවත් නිෂ්පාදන ඒකක සංඛ්‍යාව හෝ විකුණාන ඒකක සංඛ්‍යාව වෙනස් වූවත් කිසියම් පිරිවැයක් වෙනස් නොවේ නම් එම පිරිවැය ස්ථාවර පිරිවැය වේ.


උදාහරණ-:

- යන්තු ක්ෂය
- කමිහල් කුලී යන්තු
- රක්ෂණ වියදම්


මුළු ස්ථාවර පිරිවැය

ඒකකයක ස්ථාවර පිරිවැය

**GRAPH 1**



**GRAPH 2**




නිපදවන ප්‍රමාණය වෙනස් වන වට මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවූන් නිපදවන ප්‍රමාණය මත ඒකකයක ස්ථාවර පිරිවැය වෙනස් වේ.

ස්ථාවර පිරිවැය ස්ථාවරව පවතින්නේ යම් නිෂ්පාදන සීමාවක් තුළ පමණක් බව සහ එම නිෂ්පාදන සීමාවන් පසුව එම ස්ථාවර පිරිවැය වෙනස් වේ.

එමෙන්ම මෙමස ස්ථාවර පිරිවැය වෙනස් නොකරන කාලය කෙටි කාලය මෙස ද එය වෙනස් කරන කාලය දිග කාලය මෙසද හැඳින්වේ. මේ අනුව දිගකාලීන ස්ථාවර පිරිවැය පහත සඳහන් පරිදි හැසිරේ.

# හිංේමකල්නෝයේ

## පිරිවැය



## නිමැවුම

## විවෘත පිරිවැය


ඩ්‍රියකාරී මට්ටමට හෙවත් නිපදවන ඒකක සංඛ්‍යාව හෝ විකුණුම් ඒකක සංඛ්‍යාව වෙනස් වන විට කිසියම් පිරිවැයක් වෙනස් වේ නම් එම පිරිවැය විවෘත පිරිවැය වේ. ඩ්‍රියකාරී මට්ටම වෙනස් වීමට සාපේක්ෂව මුළු විවෘත පිරිවැය වෙනස් වුවත් ඒකකයක විවෘත පිරිවැය වෙනස් නොවේ.

දිඟාන්ත්‍රණ-:


- දුව්‍ය පිරිවැය
- නිපදවන ප්‍රමාණය මත ගෙවන වැටුප්
- විකුණුම් ආදායම මත ගෙවන විකුණුම් යේවක කොමිස්

විවෘත  
ඒකකයක  
පිරිවැය

GRAPH 1



GRAPH 2



මුළු  
පිරිවැය  
විවෘත

## අර්ධ විවලු පිරිවැය

ස්ථාවර පිරිවැය හා විවලු පිරිවැය ලක්ෂණ එකට මිශ්‍රව පවතින පිරිවැය අර්ධ විවලු පිරිවැය ලෙස හැඳින්වේ.

උදාහරණ-:

- දුරකථන ගාස්තු
- විදුලි ගාස්තු හා ජල ගාස්තු

අර්ධ විවලු පිරිවැය පහත සඳහන් ආකාරයට දැක ගත හැකි වේ.




Figure 1.9 Semi-variable cost

## අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය

- අදාළ පිරිවැය

නිර්ණ ගැනීමේදී ගැනීමේදී සැලකිල්ලට ගත යුතු එනම් අදාළ කරගත යුතු පිරිවැය අදාළ පිරිවැය ලෙස හැඳින්වේ. සැමවිටම අදාළ නිර්ණය සමග මෙම පිරිවැය බැඳී පවතී නම් නිර්ණය ගතහොත් එම පිරිවැය ඇතිවෙන අතර නිර්ණය නොගතහොත් එම පිරිවැය ඇති නොවේ.

- අදාළ නොවන පිරිවැය

නිර්ණ ගැනීමේදී අදාළ කර ගැනීමට අවශ්‍ය නොවන පිරිවැය අදාළ නොවන පිරිවැය ලෙස හැඳින්වේ. අදාළ පිරිවැය සැමවිටම අනාගත පිරිවැයකි. ගිලුණු පිරිවැය සැමවිටම අදාළ නොවන පිරිවැයකි.

- ගිලුණු පිරිවැය

අතිත නිර්ණ මත ඇති වූ පිරිවැය ගිලුණු පිරිවැය සි. එය නිර්ණ ගැනීමට අදාළ. නොවේ

උදාහරණ-: මුළු ගත් වත්කම්

- ආවස්ථීක පිරිවැය

විකල්ප ක්‍රියාමාර්ගයන් අතුරින් එක් ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීම සඳහා අන්තරින නොදුම අවස්ථා නිසා පැන නගින කැපකිරීමේ අවස්ථා ආවස්ථීක පිරිවැයයි. මෙය මුදල් පොතට බැර වන වියදුමක් නොවේ.

## පිරිවැය පාලනය සඳහා පිරිවැය වර්ග කිරීම

පාලනය කළ හැකි පිරිවැය හා පාලනය කළ නොහැකි පිරිවැය

- පාලනය කළ හැකි පිරිවැය

කිසියම් ආයතනයක කළමනාකරුවන්ට තම අධිකාරී බලය පවතින සීමාව තුළ පාලනය කළ හැකි පිරිවැය මෙයින් අදහස් වේ.

- පාලනය කළ නොහැකි පිරිවැය

කිසියම් ආයතනයක කළමනාකරුවන්ට තම අධිකාරී බලය පවතින සීමාව තුළ පාලනය කළ නොහැකි පිරිවැය මෙයින් අදහස් වේ.

මෙහිදි යම් පිරිවැයක් එක් මට්ටමක සිටින කළමනාකරුවනාකරුවෙකුට පාලනය කළ නොහැකි පිරිවැයක් වුවත් තවත් මට්ටමක සිටින කළමනාකරුවෙකුට පාලනය කළ හැකි පිරිවැයක් විය හැකියි.

උඩාහරණ-: ආයතනයක පහළ මට්ටමේ කළමනාකරුවෙකු වන සූපරික්ෂක වර්යෙකුට සේවකයෙකුගේ වැටුප පාලනය කළ නොහැකි වුවත් ඉහළ මට්ටමේ කළමනාකරුවෙකුට පාලනය කළ හැක

## දුව්‍ය පිරිවැය (Material cost)

පිරිවැය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණා වන්නේ නිෂ්පාදිතයක පිරිවැය නිශ්චිත කිරීම සහ පිරිවැය පාලනය කිරීම සඳහා තොරතුරු සැපයීමයි. එහිදි එක් එක් පිරිවැය මූලිකාංග වෙනස්කම් වෙන වෙනම සැලකිල්ලට ගෙන ඒ ඒ පිරිවැය මූලිකාංග සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා තබා ගැනීමත් යෝග්‍ය පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වේ.

## දුව්‍ය පාලනයේ අරමුණා

- නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය දුව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සැපයීම
- තොග නාස්ථිය සහ අපතේ යාම හා විංචාවන් අවම කර ගැනීම.
- නිෂ්පාදිතයේ ගුණාත්මක හාවය ආරක්ෂා වන පරිදි තත්ත්වයෙන් උසස් අමුද්‍ය සැපයීම.

## දුව්ස පාලනයේ වැදගත්කම

බොහෝ ආයතන වල මූල් පිරිවැයෙන් ඉතා ඉහළ ප්‍රතිගතයක් දුව්ස පිරිවැය වන නිසා දුව්ස පිරිවැය පාලනය කිරීම තුළින් මූල් පිරිවැය පාලනය කිරීම විගාල දායකත්වයක් ලැබේ

## දුව්ස පාලනයේ ප්‍රධාන අවස්ථා

- මිලදී ගැනීම පාලනය
- ගබඩා පාලනය
- නිකුත් කිරීම පාලනය

### 1. දුව්ස මිලදී ගැනීම පාලනය

දුව්ස මිලට ගැනීමේදී යෝගේ තත්ත්වයේ දුව්ස යෝගේ ප්‍රමාණයෙන් අවශ්‍යම අවස්ථාවේදී අවම මිලට ලබා ගැනීම සඳහා ක්‍රියාකිරීම මිලදීගැනීම් පාලනය ලෙස හැඳින්වේ. මේ සඳහා යහපත් මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතුය.

මහා පරිමානා නිෂ්පාදන ව්‍යාපාර වල මිලට ගැනීමේ කටයුතු සිදු කිරීම සඳහා ගැනුම් කළමනාකරු නම්න් වෙනමම නිලධාරියක් පත්කර ගැනුම් අංශය නම්න් වෙනමම අංශයක් පවත්වාගෙන යයි. එහෙත් සුළු පරිමානා ව්‍යාපාර වල ඒ සඳහා වෙනම අංශයක් තොමැති අතර එහි වශේම නිශ්චිත නිලධාරියක් වෙත පැවරීමන් සිදු කරයි.

ගැනුම් ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වන ආකාරය ආයතනයෙන් ආයතනයට වෙනස් වෙයි. මිලට ගැනීම තොග පාලනය හා දුව්ස නිකුත් කිරීම හා හාවිතය සඳහා සකසා ඇති සංවිධාන ව්‍යුහය මත නිර්ණය වේ.

## දුව්ස මිලට ගැනුම් ක්‍රියාවලිය

### පළමු පියවර

කිසියම් දුව්ස වර්ගයකට අදාළව ගබඩාවේ පවතින තොගය යළි ඇතුළුම් මට්ටමට ආසන්න වන විට ගබඩා හාරකරු විසින් ගිණුම් අංශය වෙත දැනුම්ගැනුම් අනියාවනා පත්‍රයක් එවනු ලැබේම.

ගබඩා හාරකරු විසින් ගබඩාවට අවශ්‍ය දුව්ස මිලදී ගෙන සපයන ලෙස ඉල්ලම්න් ගැනුම් අංශය වෙත යවන ලියවිල්ල ගැනුම් අධියාවනා පත්‍රයක් ලෙස හැඳින්වේ. අවශ්‍ය දුව්ස වර්ගය සහ අවශ්‍ය ප්‍රමාණයන් වැනි විස්තර ඇතුළත් කොට මේය පිළියෙළ කරනු බෙඩි.

## දෙවන පියවර

සුදුසු සැපයුම්කරුවෙකු සොයාගැනීම.

සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා කළහැකි විකල්ප ක්‍රම කිහිපයක් පවති

## තුන්වන පියවර

### අධ්‍යාපන කිරීම

සුදුසුම සැපයුම්කරු තෝරාගත් පසු දෙ දුව්‍ය සපයන ලෙස දන්වමින් ගැනුම් අංශය විසින් තෝරාගත් සැපයුම්කරුට ලියවිල්ලක් යැවිය යුතුය. එම ලියවිල්ල මිලදී ගැනීමේ අධ්‍යාපන ක්‍රම මෙය හැඳුන්වේ. එහි ඇතුළත් විස්තර ලෙස අවශ්‍ය භාණ්ඩ වර්ග, අවශ්‍ය ප්‍රමාණය, ඒකකයක මිල, අවශ්‍ය කාලය

## හතරවන පියවර

අධ්‍යාපන ක්‍රම පසු සැපයුම්කරු විසින් අදාළ දුව්‍ය ව්‍යාපාරය වෙත සපයනු ලබයි. සාමාන්‍යයෙන් දුව්‍ය භාරගතු බඛන්නේ ගබඩාව විසින්ය එහිදී ගබඩා භාරකරු විසින් අදාළ දුව්‍ය පරීක්ෂාකර බලා එවා අදාළ පිරිවිතර වලට අනුකූලව වන්නේ නම් දුව්‍ය ගබඩාවට භාරගත යුතුය. එහිදී ලැබුණු භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කර දුව්‍ය ලැබුණා බව සහතික කර ගබඩා භාරකරු විසින් ලියවිල්ලක් පිළියෙළ කරන අතර එම ලියවිල්ල භාණ්ඩ ලැබීමේ තුන්ඩුව ලෙස හැඳුන්වේ.

මෙහි පිටපත් ගිණුම් අංශයට, පිරිවිය ගිණුම් අංශයට, අන්‍යාන්තර විගණන අංශය වැනි අංශ වලට ද යවනු ලබයි.

## පස්ච්‍යවන පියවර

### සැපයුම්කරුට ගෙවීම් කිරීම

භාණ්ඩ සැපයීමෙන් පසුව සැපයුම්කරු විසින් තමාට අයවිය යුතු මුදල සඳහන් කරම් සියක් (නවගැ) පිළියෙළ කර ගැනුම් අංශයට ඉදිරිපත් කර මුදල් ඉල්ලා සිටි. ගිණුම් අංශය විසින් තමන් වෙත ලැබුණු භාණ්ඩ ලැබීමේ තුන්ඩුවේ පිටපත ද එම ඉන්වාසිසිය ට අමුණා අදාළ ගෙවීම නිර්දේශ කර ගෙවීම් අංශය වෙත යවයි.

සැපයු භාණ්ඩ තොගයක් වෙනුවෙන් මුදල් ගෙවීමේදී ගෙවීම් අංශයට වැඳුගත් වෙන ලියවි

- ගැණුම් ඇත්තාවම
- ඉන්වොයිසිය
- හාන්ඩ් ලැබීමේ පත්‍රය

## 2. දුව්‍ය ගබඩා කිරීම පාලනය

මිලදී ගත් හාන්ඩ් නිසි පරිදි ගබඩාව අසුරුද්‍යම් කළ යුතු අතර නිකුත් කරන තෙක් එම තොග නිසි පරිදි පාලනය කළ යුතුය මෙයේ නියමිත අවස්ථාවේ දී තිබූ තොග ගබඩාව ලබාගෙන නිසි පරිදි ගබඩා කර නිකුත් කරනතෙක් තොගේ පාලනය කිරීම ඇතුළත් ක්‍රියාවලිය ගබඩා පාලනය ලෙස හැඳින්වේ.

ගබඩා පාලනයට අදාළ කටයුතු සාමාන්‍යයන් පැවරෙන්නේ ගබඩා හාරකරුවය. නිසි පරිදි හාන්ඩ් ගබඩා කිරීම, තොගවලට ආරක්ෂාව සැපයීම, නිසි පරිදි නිකුත් කිරීම, පරික්ෂාකිරීම, තොග මට්ටම පවත්වා ගෙන යැමව ක්‍රියාකිරීම, ගබඩා කටයුතු පාලනය කිරීම යනාදි කටයුතු ගබඩාහාරකරුවෙකු සහ වේ.

ගබඩා පාලනයේ වැදුගත්ම කාර්යය හාරය වන්නේ තොග පාලනයයි.

### තොග පාලනය යනු

තොග අතිරික්තයක් හෝ උඩනතාවයක් ඇති නොවන පරිදි ප්‍රශ්නයක් මට්ටමක තොගයක් පවත්වාගෙන යාම.

උත්‍ය තොගේ එක අවාසි

- ❖ නිෂ්පාදනයේ ඇත්තා සිටීම
- ❖ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටීම
- ❖ හඳුසි තොග මුදලී ගැනීම කිරීමේදී අවාසි සිදුවීම

### තොග පාලනය

තොග පාලනය සඳහා ආයතනයකට අනුගමනය කළ හැකි විකල්ප ක්‍රම කිහිපයක් පවතින අතර ඒවා පහත පරිදි දැක්වීය හැක.

- ද්විත්ව හාජ්‍ය ක්‍රමය.
- ABC විශ්ලේෂණය.
- තොග මට්ටම ක්‍රමය.
- ආර්ථික ඇත්තාවම් ප්‍රමාණය

## I. ද්වීත්ව හාජන ක්‍රමය

විශාල හාජනයක් හා කුඩා හාජනයක් වශයෙන් හාජන දෙකක් යොදාගෙන තොග පාලනය කිරීම මේ නමින් හඳුන්වයි. ඒකක වෙන් කළ තොහැකි ද්‍රව්‍ය ව්‍යුග හා පිටි ව්‍යුග සඳහා මෙම ක්‍රමය වැදගත් වේ. හාජන දෙකම ද්‍රව්‍ය වලින් පූර්ව පළමුව විශාල හාජනය ඇති ද්‍රව්‍ය හාවිතයට ගෙන එය හිස් වූ පසු අලුතින් තොග ඇනවුම් කොට ඒවා ලැබෙන තොක් කුඩා හාජනයේ ඇති ද්‍රව්‍ය හාවිතයට ගෙන. කුඩා හාජනයේ පොරාත්තු කාලයට ප්‍රමාණවත් තොග නිඛිය යුතුය. කුඩා හාජනය ඇති ද්‍රව්‍ය යලි ඇනවුම් මට්ටම ලෙස සැලකිය යුතුය.

## II. ABC විශ්ලේෂණ ක්‍රමය

තොග අයිතම ගණනාවක් පවතින ව්‍යුපාරයක එම තොග වල වැදගත්කම අනුව තෝරා ගෙන පාලනයට ලක් කිරීම මෙයින් අදහස් කෙරේ. ඒ අනුව ව්‍යුපාර එහි සියලුම තොග අයිතමයන් ව්‍යුග තුනකට බෙදුයි.

- **A** ව්‍යුග - ප්‍රමාණයන් අඩු ප්‍රතිගෙනයක් නියෝජනය කරන නමුත් වට්නාකම්න් ඉතා වැඩි ප්‍රතිගෙනයක් නියෝජනය කරන තොග
- **B** ව්‍යුග - ප්‍රමාණයන් හා වට්නාකම්න් යන දෙකෙන්ම මධ්‍යස්ථා ප්‍රතිගෙනයක් නියෝජනය කරන තොග
- **C** ව්‍යුග - ප්‍රමාණයන් ඉතා වැඩි ප්‍රතිගෙනයක් නියෝජනය කරන නමුත් වට්නාකම්න් ඉතා අඩු ප්‍රතිගෙනයක් නියෝජනය කරන තොග.

මෙමෙස ව්‍යුග කර **A** ව්‍යුග තොග සඳහා ඉතා දැඩි පාලනයක් ද **B** ව්‍යුග තොග සඳහා මධ්‍යම පාලනයක් ද **C** ව්‍යුග තොග සඳහා ඉතා මිනිල් පාලනයක් ද සිදුකරයි.

## III. තොග මට්ටම ක්‍රමය

තොග අතිරික්තයක් හෝ උග්‍රතාවයක් ඇති නොවන පරිදි ප්‍රශ්නයක් මට්ටමක තොගයක් පවත්වාගෙන යාම සඳහා තොග මට්ටම කිහිපයක් තීර්ණය කරනු බෙදුයි. ඒවා නම්,

- යලි ඇනවුම් මට්ටම
- උපරිම තොග මට්ටම
- අවම තොග මට්ටම
- සාමාන්‍ය තොග මට්ටම
- ආර්ථික ඇනවුම් ප්‍රමාණය

තොග මට්ටම් නිශ්චය කිරීම සඳහා ආයතනයේ අනීත දත්ත පදනම් කරගනී. ඒ සඳහා පහත සඳහන් දත්ත රැස්කර ගත යුතුයි.

### a) දුව්‍ය පරිනෝෂන මට්ටම

දිනකල සතියක හෝ මාසයක වැනි යම් කාලවිපේශ්‍යක් තුළ පරිගර්තාය සඳහා අවශ්‍ය වන තොග ප්‍රමාණය මින් අදහස් වේ. ආයතනයේ නිෂ්පාදන පරිමාව වෙනස් විම මත දුව්‍ය පරිනෝෂනය මට්ටම් තුනක් භාෂ්‍ය ගත භැකු. ඒවා නම් ,

- අවම පරිනෝෂන මට්ටම
- උපරිම පරිනෝෂන මට්ටම
- සාමාන්‍ය පරිනෝෂන

### b) යලි ඇනවුම් කාලය /පොරෝත්තු කාලය

අධ්‍යාපනුවුමක් ඉදිරිපත් කළ අවස්ථාවේ සිට ගබඩාවට දුව්‍ය ලබේම තෙක් ගත වන කාලය මින් අදහස් වේ. දුව්‍ය ලැබේමට ගතවන කාලය අනුව මෙහි අවස්ථා තුනක් ඇත. ඒවා නම්,

- අවම පොරෝත්තු කාලය
- උපරිම පොරෝත්තු කාලය
- සාමාන්‍ය පොරෝත්තු කාලය

### c) යලි ඇනවුම් මට්ටම

කිසියම් වර්ගයකට අයත් තොගයක් යම් ප්‍රමාණයක් දක්වා අඩුවූ විට එනම් පොරෝත්තු කාලය දක්වා ප්‍රමාණවත් තොග ගබඩාවේ ඉතිරිව පවතින විට අලුතින් තොග ඇනවුම් කළ යුතුයි. නව තොගයක් ඇනවුම් කරන අවස්ථාවේ ගබඩාවේ ඉතිරිව පවතින තොග මට්ටම යලි ඇනවුම් මට්ටමයි. වෙනත් ආකාරයකින් කිවහොත් තොගය කුමන මට්ටමකට පැමිණි විට අලුතින් තොග ඇනවුම් කළ යුතුද යන්න ආයතනය තීර්ණය කර ඇත්තම් එම මට්ටම යලි ඇනවුම් මට්ටම වේ. මෙම මට්ටම තීර්ණය කළ යුත්තේ තොග හිගයක් ඇති තොවන පරිදිය.

$$\text{යලි ඇනවුම් මට්ටම} = \text{උපරිම පොරෝත්තු කාලය} \times \text{උපරිම පරිනෝෂන මට්ටම}$$

## d) උපරිම තොග මට්ටම

ගබඩාවේ සාමාන්‍යයෙන් ඕනෑම වෙළාවක නිඩිය යුතු උපරිම තොග ප්‍රමාණයයි. ගබඩාවේ ඇති කිසියම් අයිතමයක් යම් මට්ටමකට වඩා වැස්වීමට ඉඩ නො හැරේ ද එකි මට්ටම උපරිම තොග මට්ටම වේ. ව්‍යාපාරයක් උපරිම තොග මට්ටමට වඩා වැස්වෙන් තොග පවත්වා ගතහොත් තොග අපන් යැම, තොග භානි වීම් භා තොග විනාශ වීම් සිදු විය හැක.

**උපරිම තොග මට්ටම =**

**යම් ඇනවුම් මට්ටම - (අවම පොරුන්තු කාලය x අවම පරිහෝජනය) + යම් ඇනවුම් ප්‍රමාණය**

## d) සාමාන්‍ය තොග මට්ටම

කිසියම් වර්ගයකට අයත් ඔබේ ගබඩාව තුළ සාමාන්‍යයෙන් පවතින තොග ප්‍රමාණය මෙයින් අදාළය් කෙරේ. තොග රක්ෂණායල දුව්‍ය ගබඩා කිරීමේ පිරිවය තීර්ණය කිරීමල ගබඩා පහසුකම් සඳහා කිරීම වැනි කාර්යන් සඳහා සාමාන්‍ය තොග මට්ටම වැදගත් වේ.

1. සාමාන්‍ය තොග මට්ටම, (අවම තොග මට්ටම + උපරිම තොග මට්ටම)

02

2. සාමාන්‍ය තොග මට්ටම, අවම තොග මට්ටම + (යම් ඇනවුම් ප්‍රමාණය)

02

## e) ආර්ථික ඇනවුම් ප්‍රමාණය

තොග ඇනවුම් කිරීමේ වියදුම් භා තොග පවත්වා ගැනීමේ වියදුම යන වියදුම් වර්ග අවම වන පරිදි වරක දී ඇතුවම් කළ යුතු ප්‍රශ්නයෙන් තොග ප්‍රමාණය ආර්ථික ඇතුවම් ප්‍රමාණය ලෙස හඳුන්වේ .

ආර්ථික ඇතුවම් ප්‍රමාණය මූලික ලක්ෂණ

- තොග සම්බන්ධ මුළු වියදුම අවම අගයක් ගැනීම
- තොග ඇනවුම් කිරීමේ වියදුම් භා තොග පවත්වා ගැනීමේ වියදුම සමාන විම .

# හිඳුම්කිල්නෝයේ

ආර්ථික අභ්‍යන්තරීය ප්‍රමාණය ගණනය කළ නැකි ක්‍රම දෙකකි. සූත්‍ර භාවිතය හා ප්‍රස්ථාරක ප්‍රවේශය එම ක්‍රම දෙකයි.

සූත්‍ර භාවිතය

$$EOQ = \sqrt{\frac{2DCo}{Ch}}$$

D - වාර්ෂික ඉල්ලම

Co - එක් අභ්‍යන්තරීය වියදම

Ch - එක් තොග ඒකකයක් රඳවා ගැනීමේ වාර්ෂික වියදම

ආර්ථික අභ්‍යන්තරීය ප්‍රමාණය ගණනය කිරීමේ උපකළුපන

- වාර්ෂික තොග අවශ්‍යතාවය නිශ්චිතවම දැන්නා බව ( D )
- එක් අභ්‍යන්තරීය අභ්‍යන්තරීය පිරිවැය නිශ්චිතවම දැන්නා බව හා වර්ෂය පුරාවටම එය වෙනස් නොවන බව ( Co )
- ඒකකයක රඳවාගැනීමේ වාර්ෂික පිරිවැය නිශ්චිතවම දැන්නා බව හා එය සැම ඒකකයකට ම සමාන බව ( Ch )
- තොග ඒකකයක මෙහෙම වෙනස් නොවන බව එහෙම වෙළඳ වට්ටෝම් නොමැති බව
- පොරුන්තු කාලය ගුන්‍ය බව.

දුව්‍ය නිකුත් කිරීම් මෙහෙම කිරීම

තොග නිකුත් කිරීමක් සිදුකරන අවස්ථාවේදී මෙහෙම ගනන් කිහිපයක් යටතේ ලබාගත් තොග ගබඩා වී තිබිය නැක. එවිට වට්ටාකම තීරණය කිරීමට යොදා ගන්නේ ක්‍රමන මෙහෙම ද යන්න ගැටළු පැන නගී. මෙම ගැටළුවට පිළියෙක් ලෙස නිකුත් කරන තොගයට මිලක් ආරෝපණය කරන ක්‍රම ගණනාවක් ඇති අතර මෙහිදී පහත සඳහන් ක්‍රම දෙක පමණක් සලකා බැවෙල් .

# හිංේම්කාලීනය

## 1. පුරුම ලබීම් පුරුම නිකුත් කිරීම් ක්‍රමය (FIFO)

මෙම ක්‍රමය යටතේ මූලින් ලබුණු ද්‍රව්‍ය ඒවා ලබුණු මිල යටතේ නිකුත් කරනු ලැබේ. එම ද්‍රව්‍ය කාණ්ඩය අවසාන වූ පසු උපගත ලබුණු කාණ්ඩයේ මිලට නිකුත් කිරීම පුරුම ලබීම පුරුම නිකුත් කිරීම් ක්‍රමය වේ.

## 2. බරිත සාමාන්‍ය මිල ක්‍රමය (WAC)

එක් එක් මිලට අදාළ තොගල අදාළ පුමාණයන් ගුණ කොට ලැබෙන වටිනාකම් වල එකතුව එම පුමාණයන්ගේ එකතුවෙන් බෙදු විට බර තැබූ සාමාන්‍ය මිල ලැබේග ගබඩා ලෙපර ගිණුමක් පිළියෙල කිරීමේදී එහි ගේෂය තීරුවේ ඇති තොග වටිනාකම එම පේෂීයේ ම ඇති තොග පුමාණයන් බෙදීමෙන් ඉතා පහසුවෙන් බර තැබූ මිල ගණානය කරගත හැක .

වැදගත්

- ගබඩා ලෙපරයක් තුළ කිසිම තැනක විකුණුම් මිල යොදා තොගනී
- නිකුත් කරන ලද තොගයක් නැවත ගබඩාවට හරවා එවයි නම් නිකුත් කළ පිරිවැයට ම නැවත තොගයට එකතු කරගත යුතුයි
- මිලදී ගත් තොගයක් නැවත සැපයුම්කරුව හරවා යවයි නම් ඒවා මිල කළ යුත්තේ ඒවා ගත් මිලට ම ය.
- සිමාසභිත තරු නිෂ්පාදන සමාගමේ 2021 ජනවාරි මාසයටේ අදාළ ද්‍රව්‍ය ලබීම් සහ නිකුත් කිරීම පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

මෙම

දිනය	විස්තරය	එකක	එකකයක මිල
01/01	ලබීම්	500	10
01/04	නිකුත් කිරීම්	400	
01/07	ලබීම්	300	11
01/21	නිකුත් කිරීම්	200	
01/24	නිකුත්කිරීම්	100	
01/28	ලබීම්	400	12
01/30	නිකුත් කිරීම්	200	

# හිංේම්කිල්නෝයේ

තොරතුරු අභ්‍යන්තර කරමින් ඉහත සමාගමේ ගබඩා ලෙප්රය ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය හා බරින සාමාන්‍ය මෙල ක්‍රමය යටතේ පිළියෙළ කරන්න.

## FIFO

දිනය	විස්තරය	ලැබීම්			නිකුත් කිරීම්				
01/001	ලැබීම්	500	10	5000				500	5000
01/04	නිකුත් කිරීම්				400	10	4000	100	1000
	ලැබීම්	300	11	3300				400	4300
01/07					100	10	1000		
01/21	නිකුත් කිරීම්				100	11	1100	200	2100
					200		2200		
01/24	නිකුත් කිරීම්				100			100	1000
	ලැබීම්	400	12	4800		11	1100	500	5800
01/28	නිකුත් කිරීම්				100				
					100	11	1100		
01/30					200	12	1200	300	3500
							2300		

## WAC

දිනය	විස්තරය	ලැබීම්			නිකුත් කිරීම්				

## හිංේමකල්නය

01/001	ලැබීම	500	10	5000				500	5000
01/04	නිකුත් කිරීම				400	10	4000	100	1000
	ලැබීම	300	11	3300				400	4300
01/07								200	2150
01/21	නිකුත් කිරීම්				200	1075	2150		
	නිකුත් කිරීම්				100	1075	1075	100	1075
01/24	ලැබීම	400	12	4800				500	5875
01/28	නිකුත් කිරීම				200			300	3525
01/30						1175	2350		

## ණම පිරිවැය පාලනය කිරීම

### ණම පිරිවැය

ගුම්කයන් කැප කරන ගුමය වෙනුවෙන් සූපුරුව හෝ වතුව දරන වියදුම් ගුම පිරිවැය වේ. එට අදාළ සංඛ්‍යා ලෙස මූලික වැටුප, අනිකාල දීමනා, ප්‍රසාද දීමනා දැයකන්වය දැක්විය හැක.

ව්‍යාපාරයක ගුම පිරිවැය අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා ගුමයේ කාර්යක්ෂමතාවය සහ එලදායිනාවය ඉහළ නංවා ගැනීම සඳහා කළමනාකරණය විසින් විවිධ ඕල්පිය කුම අනුගමනය කිරීම ගුම පිරිවැය පාලනය කිරීම නම් වේ.

### ණම පිරිවැය පාලනයේ වැදගත්කම.

- ගුම සම්පත නිසි ලෙස බෙදා වෙන් කිරීම තහවුරු කිරීමට.
- උපරිම නිමැවුම් මට්ටමක් අත්පත් කර ගැනීමට.
- නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමට.
- නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට.
- ලාභ උපරිම කර ගැනීමට.

### ණම කාලය වාර්තා කිරීම

ගුම කාලය සම්බන්ධ කාලය සටහන් කරන පුදාන වාර්තා දෙකකි

#### ❖ පෙනී සිටින කාලය සටහන් කරන වාර්තා

සේවා ස්ථානයට පැමිණි වේලාවන් හා සේවා ස්ථානයෙන් බැහැර ගිය වේලාවන් අතර කාලසීමාව රැඳීසිට කාලය ලෙස අර්ථ දැක්විය හැකිය.

#### ❖ ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා

සේවකයෙහි කරන ලද කාර්යය හා එයට ගත කළ කාලය මෙහි වාර්තා කරයි. ආයතනයේ ස්වභාවය හා කාර්යය ස්වභාවය අනුව මෙම වාර්තා වල ස්වර්ශපය වෙනස් වේ.

- **කාල පත්‍ර ( Time sheet )**

සේවකයෙකු තමාට එක් එක් දිනයේදී හෝ එක් එක් සතියේදී පවර්තා ලද කාර්යයන් සඳහා වැයකල කාලය (සාමාන්‍ය කාලය හා අනිකාල කාලය) සටහන් කරන පත්‍රිකාව කාල පත්‍රය නමින් හැඳින්වේ. මෙවා දෙනික කාල පත්‍රය හෝ සති කාල පත්‍රය වගයෙන් පිළියෙල කරයි.

- **කාර්ය තුණ්ධුව ( Job ticket )**

එක් එක් සේවකයා ඉටු කරනු ලබන එක් එක් කාර්යය සඳහා එක් එක් පත්‍රිකාව බැඟින් භාවිතා කරයි නම් එය කාර්ය තුණ්ධුව මෙස හැඳින්වේ. කළ යුතු කාර්යයන් නියමල කිරීම උපදෙස් බ්‍ලාඩීම හා එම කාර්යයට ගත කරන කාලය ද සටහන් කිරීම පිණිස මේ යොදා ගනී.

- **කාර්යය පත්‍රිකාව / කාර්ය පිරිවැය පත්‍රිකාව ( job cost sheet )**

කාර්යක් සේවකයින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිම කිරීමේදී එක් එක් සේවකයා කරන ලද කාර්යය වෙනුවෙන් ගත කළ කාලය සටහන් කොට රේඛ සේවකයාට භාරදී අනිනත තුවමාරුවන ලියවිල්ලකි.

- **කෘෂි වැඩ තුණ්ධුව ( piece work ticket )**

නිමැවුම මත ගෙවීම සිදුකරන අවස්ථාවක සේවකයා එක් එක් දිනයේදී නිපදවන ලද මූල්‍ය ඒකක ගණන වාර්තා කිරීම සඳහා භාවිතා කරන වාර්තාව කෘෂි වැඩ තුණ්ධුව වේ. මෙහි එක් එක් දිනයේදී නිපදවන ලද ඒකක ගණන ,ප්‍රතික්ෂේප කරන ලද ඒකක ගණන හා ගෙවීම කිරීම සඳහා පිළිගත් ඒකක ගණන වැනි තොටතුරු ඇතුළත් වේ.

- **අක්‍රිය කාල පත්‍රය ( idle time card )**

යන්ත්‍ර ක්‍රියා විරහිත වීමල විදුලිය ඇත හිමිමල අමුදව්‍ය හිග වීම වැනි හේතුන් උඩ සේවකයෙකු නිෂ්පාදන කාර්යයේ නියමි නොසිරින කාලය අක්‍රිය කාලය වේ. එම අක්‍රිය කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නා පත්‍රිකාව අක්‍රිය කාල පත්‍රිකාව වේ.

මෙම සියලු ලියවිල් පිරිවැය ගිණුම් අංශයට යැවීමට පෙර අභාළ අංශයේ සිටින බලය ලත් පුද්ගලයකු විසින් අනුමත කොට අත්සන් කළ යුතු වේ .

මෙම ලියවිල් පවත්වා ගැනීමේ වාසි

- සේවකයන්ගේ ක්‍රියාකාරී කාලය හා එම කාලය තුළ සම්පූර්ණ කරනු ලබන වැඩි ප්‍රමාණය ගණනය කළ හැකි වීම.
- වැටුප් හා දීමනා ගණනය කිරීමට උපකාරී වීම.
- වැටුප් ලේඛන පිළියෙළ කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීම.
- සේවකයන්ට බඩා ඇති ඉලක්ක සපුරා ඇත්දැයි තහවුරු කර ගැනීමට හැකි වීම.
- සේවකයින් ගේ අත්‍යිය කාලය හා ඊට හේතු සොයාගත හැකිවීම සහ ඒවාට සුදුසු පිළියම් යෙදීමට හැකි වීම.

## සේවක වැටුප් තීරණය කිරීම

සේවකයන්ට ගෙවන වැටුප් සඡ්‍රුවම සේවකයන්ගේ කාර්යක්ෂමතාවය හා අනිශ්‍රේද්‍රණයට බලපායි. ඉට කරන කාර්ය, දුරනු ලබන වගකීම්, මුහුණාදී ඇති අවදානම හා පවත්නා පිළිවන වියදමට සර්ලන වැටුපක් සාධාරණ වැටුපක් ලෙස හැඳුන්වේ. මෙවැනි සාධාරණ වැටුපක් තීරණය කිරීමේදී ඒ සඳහා සුදුසු කුමවේදයක් හාවතා කළ යුතු වේ.

වැටුප් ගෙවීම සඳහා නාවතා කරන ප්‍රධාන ක්‍රම දෙකකි.

### 1 කාල පදනම මත ගෙවීමේ ක්‍රමය

සේවකයන් විසින් නිම කරන ලද ඒකක සංඛ්‍යාව හෝ කරන ලද වැඩි ප්‍රමාණය නොසලකා පෙනී සිටින කාලය නැතහොත් රැඳී සිටි කාලය පදනම් කරගෙන වැටුප් තීරණය කිරීම මේ යටතේ සිදු වේ. ඒ අනුව සේවකයෙකුගේ වැටුප නිශ්චය කරන්නේ පහත සඳහන් ආකාරයටයි.

$$\text{වැටුප} = \text{වැඩි කළ කාලය} (\text{පැය ගණන}) \times \text{පැයක වැටුප් අනුපාතිකය}$$

### 2 නිමවැළුම් පදනම

## හිංේම්කිල්ණෝ

සේවකයන් නිම කරන ලද ඒකක සංඛ්‍යාව හෙවත් නිපදවන කැස්ලි සංඛ්‍යාව මත වැටුප් ගෙවීම මෙම ක්‍රමයේදී සිදු වේ. එහි දී නිපදවන ලද ඒකක අතරින් දේශ සහිත භාණ්ඩ ඉවත් කර පිළිගත හැකි ඒකක සංඛ්‍යාවට පමණක් ගෙවීම සිදුකරයි. ඒ අනුව සේවකයෙකුගේ වැටුප ගණනය කරන්නේ පහත ආකාරයටයි.

$$\text{වැටුප} = \text{නිපදවන ඒකක ගණන} \times \text{ශේකයක් සඳහා ගෙවන මුදල}$$

කාල පදනම හා නිමවුම පදනම අතර ඇත් වෙනස

කාල පදනම	නිමවුම පදනම
සේවකයෙකුගේ වැඩ ප්‍රමාණය මැනීම අපහසු අවස්ථාවලදී යොදාගැනීම්.	වැඩ ප්‍රමාණය මැනීය හැකි අවස්ථාවලදී පමණක් යොදා ගත හැක.
ආධුනික සේවකයන්ට වාසිවායක වේ.	ආධුනික සේවකයන්ට අවාසි බායක වේ.
නිරන්තර සුපරික්ෂණය අවශ්‍ය වේ.	සුපරික්ෂණ අවශ්‍යතාවය අවම වේ.
සේවකයින් දීරිමත් නොවේ.	සේවකයන් දීරිමත් වේ.

අතිකාල දීමනා රෝගිකාල වැටුප්

කම්කරු නීති රීති අනුව සේවකයෙකු එක් දීනකදී වැඩ කළ යුතු උපරිම කාලය පැය 8කි. ඊට වැඩ කාලයක් සේවය ලබාගත යුතු නම් සේවකයාගේ කැමෙන්ත තිබිය යුතු අතර සාමාන්‍ය වැටුප් අනුපාතයට වඩා වැඩ අනුපාතයක් ගෙවීමට සිදුවේ. මෙය අති අතිකාල දීමනා නම් වේ.

$$\text{අතිකාල දීමනා} = \text{අතිකාල පැය ගණන} \times \text{අතිකාල වැටුප් අනුපාතය}$$

$$\text{වැටුප} = (\text{සාමාන්‍ය කාලය} \times \text{වැටුප් අනුපාතය}) + (\text{අතිකාල පැය ගණන} \times \text{අතිකාල වැටුප් අනුපාතය})$$

වැටුප් ලේඛනය සහ එහි ආකෘතිය

වැටුප් ලේඛනය යනු යම් කාලවේශීදෙයක් සඳහා ආයතනයේ එක් එක් සේවකයාගේ වැටුප වෙන් වෙන් වගයෙන් දැක්වෙන පරිදි සියලුම සේවකයන්ගේ වැටුප් අනුළත් ලේඛනය සි.

# හිමුව්‍යම්කාලීනයේ

ආයතනයේ නම ..... අංශය .....  
 සේවකයාගේ අංකය

2020 ..... මාසේ වැටුපේ ලේඛනය

සේවකයාගේ	
----------	--

සේවකයාගේ නම	
-------------	--

මුළු වැටුප	XXX	XXXXX
දීමනා- ප්‍රසාද දීමනා	XXX	XXXXX
පිටත වියදම් දීමනා	XXX	XXXXX
ඡේකාබද්ධ වැටුප		
අතිකාල දීමනා	XXX	XXXXX
දුළ වැටුප	XXXXX	
<u>අඩු කිරීම්</u>		
සේවක අර්ථසාධක	(XXXXX)	
වැටුපේ අන්තිකාරම්		(XXXXX)
සේවක ණය	(XXXXX)	
වෘත්තිය සම්ම දායක මුදුල	(XXXXX)	
ලපයන විට ගෙවීම් බද	(XXXXX)	
මුළ අඩුකිරීම		(XXXXX)
ඉද්ධ වැටුප		XXXXX
සේවක අර්ථසාධකය සඳහා ආයතනයේ දායකය		XXXX
සේවක භාරකාර සඳහා ආයතනයේ දායකය		XXXX

වැටුප් ලේඛනය සහස් කිරීමේදී නාවිතා කරන ලියවිලි

අයිතම	ප්‍රතිච්‍රිතය
මූලික වැටුප	පත්වීමේ ලිපියල වැටුප් වර්ධන සහතිකයල කාල වයස පත්‍ර ල කැලී වැඩි තුන්බු
දීමනා	වතු ලේඛනල කළමනාකරණ නිර්තාල රුස්වීම් වාර්තා
අතිකාල දීමනා	අතිකාල දීමනා පත්‍ර
වැටුප් අන්තිකාරම්	සේවකයාගේ අන්සන් කර ඉදිරිපත් කරන ලිපිය
සේවක රක්ෂණ වාරිකය	සේවකයා අන්සන් කර ලබා දී ලබාදී ඇති ලිපිය
සේවක අර්ථසාධක අරමුදුල සහ සේවක භාරකාර අරමුදුල	ව්‍යවස්ථාපිත නිති

## වැටුප් ලේඛනයේ ඇති තොරතුරු ගිණුම ගත කිරීම

- සියලුම සේවකයන්ට අදාළ දුළ වැටුප්

වැටුප් භා වේතන හර

වැටුප් භා වේතන පාලන බැර

- සේවකයාගේ වැටුපෙන් කරනු ලබන සියලුම අඩු කිරීම්

වැටුප් භා වේතන පාලන හර

අදාළ අඩු කිරීම් ගිණුම බැර

- සේවකයාගේ සේවක අර්ථසාධක අරමුදුල්

වැටුප් භා වේතන පාලන හර

ගෙවිය යුතු අර්ථසාධක අරමුදුල් බැර

# හිංේම්කිල්නෝයේ

- සේවකයන්ට දුන් වැටුප් අත්තිකාරම් අඩුකර ගැනීම

වැටුප් හා වේනන පාලන හර

වැටුප් අත්තිකාරම් ගිණුම බැර

- සේවකයන්ට දුන් ත්‍යාවල වාරික අයකරගැනීම

වැටුප් හා වේනන පාලන හර

ත්‍යා වාරික ගිණුම බැර

- උපයන විට බදු අයකරගැනීම

වැටුප් හා වේනන පාලන හර

ගෙවිය යුතු උපයන විට ගෙවන බදු ගිණුම බැර

- බඳකු ත්‍යා වාරික අඩුකර ගැනීම

වැටුප් හා වේනන පාලන හර

ගෙවිය යුතු බඳකු ත්‍යා වාරික බැර

- වින්තිය සම්ති දායකත්වය අඩු කර ගැනීම

වැටුප් හා වේනන පාලන හර

ගෙවිය යුතු වින්තිය සම්ති දායකත්වයන් බැර

- ආයතනයේ සේවක අර්ථසාධක අරමුදුල් දායකත්වය

ච්‍රේ වියදුම් ගිණුම හර

ගෙවිය යුතු EPF ගිණුම බැර

- ආයතනය සේවක කාරකාර අරමුදුල් දායකත්වය

චමන වියදුම් ගිණුම හර

ගෙවිය යුතු ETF වියදුම බැර

- වැටුප් හා වේනන පාලන ගිණුම ගිනුමේ ගේෂය උපවිත වැටුප් හා වේනන ගිණුමට මාරු කිරීම

වැටුප් හා වේනන පාලන හර

උපවත වැටුප් හා වේතන බැර

- කුද්ධ වැටුප් මුද්‍රණීන් ගෙවීම

උපවත වැටුප් හා වේතන හර

මුදල ගිණුම බැර

## පොදු කාර්ය පිරිවැය

නිෂ්පාදන පරිපාලන හෝ බෙදාහැරීමේ පොදු පොදු කාර්ය කටයුතු වෙනුවෙන් දැරීමට සිදුවන වකු වියදම් පොදුකාර්ය පිරිවැය වේ. අවසාන නිෂ්පාදිතය සමග සාප්‍ර හා හෝතික සම්බන්ධතාවයක් තොමැති වීමන් පිරිවැය ඒකකයකට අදාළව නිශ්චිත හා පැහැදිලිව හඳුනාගත තොහැකි වීමන් පොදුකාර්ය පිරිවැය තුළ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ වෙයි.

පොදු කාර්ය පිරිවැය ප්‍රධාන අංග තුනකින් සමන්විත වේ.

- වකු දුව්‍ය පිරිවැය
- වකු ගුම පිරිවැය
- වකු වෙනත් වියදම්

පොදුකාර්ය වියදම් ප්‍රධාන ආකාර තුනක් යටතේ වර්ග කළ හැක.

- කාර්යානුගත පදනම අනුව
  - ✓ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
  - ✓ නිෂ්පාදන තොවන පොදු කාර්ය පිරිවැය
  - ✓ පරිපාලන පොදු කාර්ය පිරිවැය
  - ✓ බෙදාහැරීමේ පොදු කාර්ය පිරිවැය
  - ✓ මූල්‍ය හා වෙනත් පොදු කාර්ය පිරිවැය
- හැසිරීම් අනුව
  - ✓ ස්ථාවර පොදු කාර්ය පිරිවැය
  - ✓ විවළ්ය පොදුකාර්ය පිරිවැය
  - ✓ අර්ධ විවළ්‍ය පොදුකාර්ය පිරිවැය

- පාලනය කළ හැකි බව අනුව
  - ✓ පාලනය කළ හැකි පොදු කාර්ය පිරිවැය
  - ✓ පාලනය කළ නොහැකි පොදු කාර්ය පිරිවැය

## ඒකකයකට අදාළව පොදුකාර්ය පිරිවැය සෙවීම

පොදු කාර්ය පිරිවැය සැපුවම ඒකකයක් සමග ප්‍රකාශ කිරීමට නොහැකි බැවින් එක් එක් භාණ්ඩයට අදාළ පොදු කාර්ය පිරිවැය වෙන් කිරීමට සිදුවෙයි. ඒ සඳහා ව්‍යාපාරයක් අනුගමනය කළ යුතු පියවරයන් කිහිපයක් තිබේ. ඒවා නම් ,

- 1 පොදු කාර්ය පිරිවැය රුස් කිරීම
- 2 රුස්කිරීම රුස්කරගත් පොදු පොදු කාර්ය පිරිවැය මධ්‍යස්ථාන අතරේ බෙදීම :සේවා හා නිෂ්පාදන \*
- 3 සේවා මධ්‍යස්ථාන වලට රුස්වී ඇති පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන මධ්‍යස්ථාන අතරේ බෙදීම
- 4 අන්තර්ග්‍රහණය කිරීම

## පොදු කාර්ය පිරිවැය රුස් කිරීම

විවිධ මූලාශ්‍ර භාවිතා කරමින් ව්‍යාපාරයට දැරීමට සිදුවන පොදු කාර්ය පිරිවැය පිළිබඳ තොරතුරු රුස්කර ගැනීම.

## පොදු කාර්ය පිරිවැය පිරිවැය මධ්‍යස්ථාන අතර බෙදාහැරීම

විවිධ මූලාශ්‍ර පදනම් කරගෙනිමින් රුස්කරගත් පොදු කාර්ය පිරිවැය පිළිබඳ තොරතුරු ආයතනය සතු විවිධ වූ මධ්‍යස්ථානය එනම් සේවා හා නිෂ්පාදන මධ්‍යස්ථාන අතර බෙදාහැරීම මින් අදහස් වේ. මෙහිදී පොදු කාර්ය පිරිවැය බෙදාහැරීම ප්‍රධාන කොටස් දෙකක් යටතේ සිදු කරයි.

- පොදුකාර්ය පිරිවැය වෙන් කිරීම / ප්‍රතිපාදනය

රැස් කරගත් පොදුකාර්ය පිරිවැය පැහැදිලිව හඳුනාගත හැකි මධ්‍යස්ථානයක් නිබේ නම් එවැනි මධ්‍යස්ථානවලට සාපුළුවම බෙදාහැරීම මින් අදහස් වේ.

- පොදු කාර්ය පිරිවැය බෙදීම / විභාජනය

සාපුළුවම අදාළ පිරිවැය මධ්‍යස්ථානයක් සමඟ හඳුනාගත නොහැකි එහෙත් පිරිවැය මධ්‍යස්ථාන කිහිපයකට අදාළ පොදු කාර්ය පිරිවැය යම්කිසි සාධාරණ අනුපාතයක් පදනම් කර ගනිමින් එක් එක් පිරිවැය මධ්‍යස්ථාන අතර බෙදාහැරීම ප්‍රාථමික විභාජනය නම් වේ.

පොදු කාර්ය පිරිවැය	විභාජනය කිරීමේ පදනම
ආලේඛය සඳහා වැය වන විදුලි වියදම්	හුම් ප්‍රමාණය
යන්ත්‍රස්ථාන ක්ෂේත්‍ර විමල රක්ෂණය හා අලුත්වැඩියාව	යන්ත්‍ර වල විශිෂ්ටතා අනුව
සේවක සූහසාධනය ආණ්ඩු වියදම්	එක් එක් අංශයේ සිටින සේවකයන් සංඛ්‍යාව
ගොඩනැගිලි කළුල ගොඩනැගිලි ක්ෂේත්‍ර විම හා ගොඩනැගිලි රක්ෂණ	එක් එක් අංශයට අදාළ හුම් ප්‍රමාණය අනුව

යොදා මධ්‍යස්ථාන වලට රැස්වී ඇති පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන මධ්‍යස්ථාන අතරේ බෙදීම

යොදා මධ්‍යස්ථානවලට රැස්වී ඇති පොදු කාර්ය පිරිවැය නැවත නිෂ්පාදන මධ්‍යස්ථානවලට බෙදීම ද්වීතීක විභාජනය. යොදා මධ්‍යස්ථාන යනු හාත්ච නිෂ්පාදනය වන මධ්‍යස්ථාන නොවේ. ඒවා නිෂ්පාදනය සඳහා සහය වෙන අංශය. සාමාන්‍යයෙන් හාත්චයක් ගෙන් කරනු ලබන්නේ නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන අතරේ බැවැනි යොදා මධ්‍යස්ථානවල ඇති පොදුකාර්ය පිරිවැය නැවත නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානවලට බෙදීය යුතුයි.

## පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය

යොදා අංශවල පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන අංශ වලට විභාජනය කළ පසු අවසානයේ දී සියලුම නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය, නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානවලට ඒකරාගේ වීමක් සිදුවේ.

ඒකක පිරිවැය නිර්තාය කිරීමේදී කළුන් නිර්තාය කළ අන්තර්ග්‍රහණ අනුපාත පදනම් කරගෙන කිසියම් පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් එම ඒකකයේ පිරිවැය තුළට ඇතුළත් කිරීම පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය නැතහොත් පොදු කාර්ය පිරිවැය අවශ්‍යෙක්ෂණය යන්නෙන් අදහස් වේ.

මේ අනුව නිෂ්පාදන අංශ වල පොදු කාර්ය පිරිවැය ඒකක වලට අන්තර් ග්‍රහණය කරනු ලබන්නේ කළුන් නිර්තාය කළ අන්තර්ග්‍රහණ අනුපාත පදනම් කොටගෙනයි. ඒ අනුව අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය ප්‍රධාන පියවර දෙකකින් සමන්වීත වේ.

01. පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සකස් කිරීම
02. යෝගේ අන්තර්ග්‍රහණ අනුපාත පදනම් කොටගෙන පොදුකාර්ය පිරිවැය ඒකකවලට අන්තර්ග්‍රහණය කිරීම.

## පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සකස් කිරීම

මෙහිදී අප විසින් ප්‍රථමයෙන් පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම සඳහා ඒ ඒ දෙපාර්තමේන්තුවට හෝ අංශයට යෝගේ පදනමක් තෝරාගත යුතුයි. එහි දී සූලුසු පදනම ලෙස තෝරාගත යුත්තේ ඒ ඒ දෙපාර්තමේන්තුවේ පිරිවැය බාවකය ලෙස සැලකිය හැකි සාධකයයි. එනම් අදාළ දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැයෙහි හැසිරීමට බලපාන ප්‍රධානම සාධකයයි. ඒ අනුව දෙපාර්තමේන්තුව අන්තර්ග්‍රහණ අනුපාතයන් සකස් කිරීම සඳහා පහත සඳහන් පදනම්වලින් ඒකක තෝරා ගත හැකියි.

## නිෂ්පාදන ඒකක ක්‍රමය

කර්මාන්ත ගාලවක හෝ නිෂ්පාදන දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරන්නේ ඒකම වර්ගයේ හාන්ඩ නම් නිපදවනු ලබන හාන්ඩ ඒකක ප්‍රමාණය පදනම් කරගෙන අන්තර්ග්‍රහණ අනුපාත ගොඩනැගීම බොහෝදුරට සිදුවේ. මෙහිදී පහත සඳහන් පරිදි එක් එක් පිරිවැය මධ්‍යස්ථානය සඳහා අන්තර්ග්‍රහණ අනුපාතය ගොඩනැගීය යුතුයි.

$$\text{අන්තර්ග්‍රහණ අනුපාතය} = \frac{\text{අයිතමේන්තුගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය}}{\text{අයිතමේන්තු ගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව}}$$

මෙම අනුපාතයෙන් ලබන පිළිබඳ ප්‍රකාශ වන්නේ එක ඒකකයක් සඳහා අදාළ නිෂ්පාදන පොදු කාර්ය පිරිවයයි.

## යන්ත්‍ර පැය පදනම

යන්ත්‍ර වැඩි වශයෙන් උපයෝගී කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ගාලාවක පොදු කාර්ය පිරිවය අන්තර්ග්‍රහණය කිරීම සඳහා යන්ත්‍ර පැය පදනම් කර ගත හැක.

අන්තර්ග්‍රහණ අනුපාත = අයස්තමේන්තුගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවය

අයස්තමේන්තු ගත යන්ත්‍ර පැය ගණන

## වැදගත්

අන්තර්ග්‍රහණ අනුපාත ගොඩනැගීමේ දී ගොඩනැගීමේ දී යොදා ගන්නේ අයස්තමේන්තුගත අයන් වුවත් අන්තර්ග්‍රහණය කිරීමේ දී එම අනුපාතය සමඟ යොදාගත යුත්තේ අන්තර්ග්‍රහණය කිරීම සඳහා පදනම් කරගත් සාධකයේ සත්‍ය අයන්ය.

2016 මාර්තු මාසය සඳහා නිෂ්පාදන පොදු කාර්ය වියදම රු 303 000 ක් වූ අතර එහි විස්තර පහත පරිදි වේ.

විදුලිය	රු 108 000
ප්ලය	රු 45 000
යන්ත්‍ර ක්ෂය කිරීම	රු 90 000
වැඩි අධික්ෂක වැටුප	රු 50 000
කාර්යමන්ඩල ප්‍රවාහනය	රු 10 000

2016 මාර්තු මාසය සඳහා සමාගමේ පොත විලින් උපවාගත් අතිරේක තොරතුරු පහත දැක්වේ

## හිඳුම්කිල්නෝයේ

විස්තරය	A නිෂ්පාදන දෙපාර්තමේන්තුව	B නිෂ්පාදන දෙපාර්තමේන්තුව	සේවා පිරිවැය මධ්‍යස්ථාන
වතු දුව්‍ය හා ගුම පිරිවැය (රු)	30 000	18 000	19 000
වතු සේවකයන් ගණන	10	5	5
යන්ත්‍රය වටිනාකම (රු)	2 250 000	1 750 000	500 000
ප්ලය හාවිතය (ලීකක)	-	50	40
විදුලිය හාවිතය (KW)	150	90	120

සේවා පිරිවැය මධ්‍යස්ථානයේ පොදුකාර්ය පිරිවැය A හා B නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර පිළිවෙළන් 3: 2 අනුපාතිකයට බෙදා හැරය යුතුයි මෙම තොරතුරු පදනම් කර ගනිමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙළ කරන්න.

### පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව


වියදුම් විස්තරය	විනාශන පදනම	එකතුව	නිෂ්පාදන		සේවා
			A	B	

# හිංේම්කිල්නොයේ

<u>ප්‍රතිපාදන</u>					
වකු ද්‍රව්‍ය හා ගුම ගුමය	සඡ්‍රේ	67 000	30 000	18 000	19 000
<u>විහැජනය</u>					
<b>පාඨමික විහැජනය</b>					
විදුලිය	විදුලි හාවිනය				
	5: 3: 4	108 000	45 000	27 000	36 000
ජේලය	ජේල හාවිතය				
	5: 4	45 000	-	25 000	20 000
යන්ත්‍රය	යන්ත්‍ර වටිනාකම				
	9 :7: 2	90 000	45 000	35 000	10 000
වැඩ අධික්ෂක වැටුප	සේවක සංඛ්‍යාව				
	2: 1: 1	50 000	25 000	12 500	12 500
කාර්ය මණ්ඩල ප්‍රවාහනය	සේවක සංඛ්‍යාව				
	2 :1: 1	10 000	5 000	2 500	2 500
<b>දේශීලික විහැජනය</b>					
සේවා අංශය	3: 2	370 000	150 000	120 000	100 000
		-	60 000	40 000	(100 000)
		370 000	210 000	160 000	-

## 14 පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය

නිෂ්පාදන හෝ වෙළඳ ආයතනයක නිපදවන හෝ අමෙවී කරන භාණ්ඩ ඒකක ප්‍රමාණය , ධාරිතාව හෝ පරිමාව වෙනස් විමට සමානුපාතිකව ආයතනයේ විකුතුම් පිරිවැය , විකුතුම් ආදායම හා ලාභය හැසිරේන ආකාරය අධික්ෂණය කිරීම පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණයදී සිදුවේ



ව්‍යාපාර ආයතනයේ කළමනාකාරීත්වයේ ප්‍රධාන අරමුණ වන්නේ ආයතනික ලාභදායිත්වය පූලීල් කිරීමයි. මෙහේ වෙළඳපොල මිල කෙරෙන කළමනාකාරීත්වය මඟින් විමට ඇති අවස්ථාවන් ඉතා සිමින වන්නේ පූර්ණ තරගකාරී වෙළඳපෙන් තුළ පැවරුණු මිලක් පවතින බැවිනි. ඒ අනුව, ලාභදායිත්වය ප්‍රසාදනය කිරීම සඳහා විකුතුම් මිල ඉහළ නැංවීම වෙනුවට නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම කෙරෙනි අවධානය යොමු කළ යුතුය.

නිෂ්පාදන පිරිවැය පාලනය කිරීමට නම් නිෂ්පාදන පිරිවැය සංයුක්ත වී ඇති ආකාරය පිළිබඳව අවබෝධයක් නිබිය යුතුය.

### නිෂ්පාදන පිරිවැය සංරචක

නිෂ්පාදනය කෙටි කාලයේ දී පහත පරිදි ප්‍රධාන පිරිවැය සංරචක දෙකක් හඳුනාගත හැක.

01) මුළු ස්ථාවර පිරිවැය (TFC)



02) මුළු විවෘත පිරිවැය(TVC)

### 01) මුළු ස්ථාවර පිරිවැය(Total Fixed Cost)

නිෂ්පාදනයේ දී කෙටි කාලයේ දී නිමැවුමට සමානුපාතිකව වෙනස් තොවන පිරිවැය මුළු ස්ථාවර පිරිවැයයි. කෙටි කාලයේ දී මුළු ස්ථාවර පිරිවැය ගිලුණු / යටකල පිරිවැය මෙය ද හැඳින්වේ.

මුළු ස්ථාවර පිරිවැය

සාමාන්‍ය ස්ථාවර පිරිවැය





## (02) මුළු විවල්‍ය පිරිවැය (Total Variable cost)

නිෂ්පාදනය කෙටි කාලයේදී නිමැවුමට සමානුපාතිකව වෙනස් වන පිරිවැය මුළු විවල්‍ය පිරිවැය වේ.



මුළු විවල්‍ය පිරිවැය

සාමාන්‍ය විවල්‍ය පිරිවැය



අර්ධ ස්ථාවර පිරිවැය

අර්ධ විවල්‍ය පිරිවැය



## දායකය/සහභාගය

නිෂ්පාදනය කෙටි කාලයේ දී ස්ථාවර පිරිවැය ගිලුණු හෙවත් යටකළ පිරිවැයක් වන බැවින් නිෂ්පාදනය හා පොදු නිර්ණ ගැනීමේදී ස්ථාවර පිරිවැය හි බලපෑම ඉන්නය වේ. නාණ්ඩ නිෂ්පාදනය හා බඳු නිර්ණ ගැනීමේදී විකුණුම් මිල මගින් අවම වශයෙන් විවල්‍ය පිරිවැයක් වනාවර්ණය වේ ද ආවර්ණය වේ ද යන්න පමණක් අවධානය යොමු කරයි. ඒ අනුව, විකුණුම් මිල හා විවල්‍ය පිරිවැය අතර වෙනස් දායකය/සහභාගය ලෙස භාඳින්වේ.

# හිංේම්කිල්නෝයේ

සහනාගය / දායකය = විකුණුම් මිල (-) විවලු පිරිවැය

එක්තරා භාණ්ඩයක විකුණුම් මිල රුපියල් (240) ඒකක විවලු පිරිවැය රුපියල් (200)ක් නම් ඒකක දායකය කොපමත්ද ?

දායකය = විකුණුම් මිල (-) විවලු පිරිවැය

$$= (240 - 200)$$

$$= \text{රු.} 40$$

දායක විකුණුම් අනුපාතය / ලාභ පරීමා අනුපාතය

විකුණුම් මිලට සාපේක්ෂව දායකය කොපමත් අනුපාතයක් ගනු ලැබේ ද යන්න මෙන ලැබීම දායක විකුණුම් අනුපාතය ලෙස භාඳින්වේ.

$$\text{දායක විකුණුම් අනුපාතය} = \frac{\text{දායකය}}{\text{විකුණුම් මිල}} *100$$

එක්තරා භාණ්ඩ විකුණුම් මිල රුපියල් 200 ක් , ඒකක විවලු පිරිවැය රුපියල් (150) ක් නම්,

1. දායකය

2. දායක විකුණුම් අනුපාතය

$$1. \text{ දායකය} = 200 - 150 = \underline{\underline{50}} =$$

$$2. \text{ දායක විකුණුම් අනුපාතය} = \frac{50}{200} *100 \\ = \underline{\underline{25\%}}$$

(02) එක්තරා භාණ්ඩයක දායක විකුණුම් අනුපාතය 20%ක් හා ඒකක විවලු පිරිවැය රු.1600ක් වන විට විකුණුම් මිල කොපමත්ද ?

ධායකය = විකුණුම් මිල - විවලු පිරිවැය

$$20 = 100 - 80$$

## හිංේම්කිල්නෝයේ

$$\text{විකුතුම් මිල} = (1600/80) \times 100 = 2000/=$$

$$\frac{\text{අනුපාතය}}{\text{විකුතුම් මිල}} = \frac{\text{දායකය}}{\text{*100}}$$

$$0.2 = \frac{x - 1600}{x}$$

$$0.2x = x - 1600$$

$$1600 = x - 0.2x$$

$$\frac{1600}{0.8} = \frac{0.8x}{0.8}$$

$$2000 = x$$

(03) දායක විකුතුම් අනුපාතය 25% ක් හා ඒකක විවෘත පිරිවැය රුපියල් 450 ක් වන භාණ්ඩයක විකුතුම් මිල ගණනය කරන්න.

$$\text{දායකය} = \text{විකුතුම් මිල} - \text{විවෘත පිරිවැය}$$

$$25 = 100 - 75$$

$$\begin{aligned} \text{විකුතුම් මිල} &= 450 \times \frac{100}{75} \\ &= 600/= \end{aligned}$$

(04) එක්තරා භාණ්ඩයක දායක විකුතුම් අනුපාතය 15% ක් හා ඒකක විවෘත පිරිවැය රුපියල් 3400 ක් වන වට ඒකක විකුතා මිල කොපමතාද?

$$\begin{aligned} \text{විකුතුම් මිල} &= 3400 \times \frac{100}{85} \\ &= 4000/= \end{aligned}$$

(05) ඒකක විකුතුම් මිල රුපියල් 240ක් හා දායක විකුතුම් අනුපාතය 25% වන වට ඒකක විවෘත පිරිවැය හා ඒකක දායකය කොපමතාද?

1) විවෘත පිරිවැය =  $240 \times \frac{25}{100}$

= 180/=

= 180/=

2) දායකය = විකුණුම් මිල - විවෘත පිරිවැය

= 240 - 180

= 60/=

$240 \times \frac{25}{100}$

= 60/=

## සමවිපේදන ලක්ෂණය

සමවිපේදන ලක්ෂණය ලෙස හඳුනාගනු ලබන්නේ යම් භාණ්ඩයකින් හෝ සේවාවකින් ලාභ ලාභ නොලබා නිෂ්පාදනයේ රුදී සිටීම සඳහා අවශ්‍ය නිමැවුම් ඒකක ප්‍රමාණය හෝ වරිනාකම වේ.

### සමවිපේදන ලක්ෂණයේදී දැකිය හැකි ලක්ෂණ

සමවිපේදන ලක්ෂණයේදී දැකිය හැකි ලක්ෂණ තුනකි.

- මූල්‍ය ආදායම මූල්‍ය පිරිවැයට සමාන වේ.
- සමවිපේදන ලක්ෂණයේදී ලාභාලාභ ඉන්ස වේ.
- සමවිපේදන ලක්ෂණයේදී මූල්‍ය දායකය මූල්‍ය ස්ථාවර පිරිවැය ට සමාන වේ.

### ඒකක දායකය

- ආයතනයක ලාභය නොවන අතර දායකය ලෙස අර්ථවත් වන්නේ විකුණුම් මිල හා විවෘත පිරිවැය අතර වෙනස වේ.
- දායකය ධින අගයක් ගන්නා විට නිෂ්පාදකයා කෙරිකාලීන නිෂ්පාදනයේ නිරත වන්නේ එමගින් විවෘත පිරිවැය ආවර්ත්තය වන බැවිති.

- ආයතනයක් නිපදවන හාන්ඩ් ප්‍රමාණය ප්‍රසාරණය වීමන් සමග කමයෙන් ස්ථාවර පිරිවැය ආවරණය වන අතර මුළු ස්ථාවර පිරිවැය හා මුළු දායකය එකිනෙක සමාන වන අවස්ථාව සමවිශේදන ලක්ෂණය යි.

එකක දායකයයේ පහත ගණාංග හැකිවේ.

- සමවිශේදන ලක්ෂණය දක්වා එකක දායකය යනු ස්ථාවර පිරිවැයේ එකක ආවරණ වට්නාකමයි.
- සමවිශේදන ලක්ෂයෙන් එවිට එකක දායකය යනු එකක ලාභදායිත්වය වේ.

### සමවිශේදන ලක්ෂය ගණනය කිරීම

සමවිශේදන ලක්ෂය = මුළු ස්ථාවර පිරිවැය / එකක දායකය

$$\mathbf{BEP = TFC/UV}$$

සමවිශේදන ලක්ෂය(රු) = සමවිශේදන එකක ගණන  $\times$  එකකයක විකුණුම් මිල

$$\mathbf{BEP= BEP (Q) * P}$$

සමවිශේදන ලක්ෂය = මුළු ස්ථාවර පිරිවැය / දායක විකුණුම් අනුපාතය

උණ:

එක්තරා හාන්ඩ්යකට අදාළ පහත තොරතුරු ඔබට ලබා දී ඇත.

එකකයක විකුණුම් මිල = රු.500

එකකයක විවෘත පිරිවැය = රු.300

මුළු ස්ථාවර පිරිවැය = රු. 10000

අවශ්‍ය වන්නේ,

1. එකක දායකය
2. සමවිශේදන ලක්ෂය එකක

# හිංේම්කිල්නෝයේ

3. දායක විකුණුම් අනුපාතය
4. සමවිපේදන ලක්ෂණය රුපියල්

පිළිතුරු

1. ඒකක දායකය = විකුණුම් මිල - විවළ්ය පිරිවැය = 500-300

$$= \underline{\text{රු . } 200}$$

2. සමවිපේදන ලක්ෂණය ඒකක = ස්ථාවර පිරිවැය / ඒකක දායකය

$$= 10000/200$$

$$= \underline{50} \text{ ඒකක}$$

3. දායක විකුණුම් අනුපාතය =  $(200/500)*100$

$$= \underline{40\%}$$

4. සමවිපේදන ලක්ෂණය(රු) = සමවිපේදන ලක්ෂය ඒකක ගණන \* විකුණුම් මිල

$$= 50*500$$

$$= \underline{\text{රු.25000}}$$

## ආදායම් වාර්තාව

ව්‍යාපාර ආයතනයක යම් නිමවුම් බාර්තාවකට අදාළ ආදායම් වාර්තාවක් පහත පරිදි පිළියෙළ කළ හැකි අතර සමවිපේශීන ලක්ෂණයේදී ලාභය ගුනය වන අතර සමවිපේශීන ලක්ෂායට අඩු නිමවුමක්ද අලාභ හා සමවිපේශීන ලක්ෂායට වැඩි නිමවුම් ඒකක මට්ටමක්ද ලාභය ජනිත කරයි.

මුළු විකුණුම් ආදායම XXX

(-) මුළු විවෘත පිරිවැය (XX)

මුළු දායකය XXX

(-) මුළු ස්ථාවර පිරිවැය (XXX)

ලාභය / අලාභය XXXX

\_\_\_\_\_

එක්තරා භාණ්ඩයකට අදාළ පහත තොරතුරු ඔබ වෙත ලබා දී ඇත.

එකක විකුණුම් මුළු රුපියල් 360.

එකක විවෘත පිරිවැය රුපියල් 270.

මුළු ස්ථාවර පිරිවැය 18,000

අවශ්‍ය වන්නේ,

- 1) දායක විකුණුම් අනුපාතය.
- 2) ඒකක දායකය.
- 3) සමවිපේශීන ලක්ෂාය ඒකක හා රුපියල්.
- 4) සමවිපේශීන ලක්ෂණයේදී ආදායම් වාර්තාව.
- 5) සමවිපේශීන ප්‍රස්ථාර සටහන.

එකක දායකය = 360 - 270

= රු 90

# හිංේම්කිල්නෝයේ

$$\text{විකණුම් අනුපාතය} = (90/360)100$$

$$= 25\%$$

$$\text{සමවිපේදන ලක්ෂාය} = 18000/90$$

$$= 200 \text{ ඒකක}$$

$$\text{සමවිපේදන ලක්ෂාය} = 200 \times 360$$

$$= \text{Rs.} 72000$$

ආදායම් වාර්තාව


$$\text{මුළු විකණුම් ආදායම} = 72000$$

$$(-) \text{ මුළු විවෘත පිරිවැය} = \underline{(54000)}$$

$$\text{මුළු දායකය} = 18000$$

$$(-) \text{ මුළු ස්ථාවර පිරිවැය} = \underline{(18000)}$$

$$\text{බාහය} = 0$$



# හිමුව්‍යම්කිල්නෝයේ

යම් විකුණුම් බාරිතාවකට අදාළ ලාභ අවශ්‍ය හඳුනාගැනීම.

සමවිපේදන ඒකක මට්ටමේ දී ආයතනයේ ලාභ අවශ්‍ය ගුණය. සමවිපේදන ඒකක ප්‍රමාණයට අඩු නිමැවුමේ දී අවශ්‍ය හා සමවිපේදන නිමැවුම් ඒකක ප්‍රමාණයට වැසි නිමැවුමේදී ලාභ පහිත කරයි. ඒ අනුව ලාභය පහත පරිදි හඳුනා ගත හැක.

- > ලාභය = මුළු ආදායම - මුළු පිරිවැය  
= TR - TC
- > ලාභය = මුළු දායකය - මුළු ස්ථාවර පිරිවැය

01) ඒක්තරා භාණ්ඩයකට අදාළ පහත තොරතුරු ඔබ වෙත දී ඇත.

ඒකක විකුණුම් මිල රු.600

ඒකක විවල්‍ය පිරිවැය රු.450

මුළු ස්ථාවර පිරිවැය රු.30,000

වර්තමාන විකුණුම් මට්ටම ඒකක 200

1) ඒකක දායකය 2) මුළු දායකය 3) දායක විකුණුම් අනුපාතය 4) සමවිපේදන ලක්ෂාය ඒකක හා රුපියල්  
5) වර්තමාන විකුණුම් මට්ටමේ අපේක්ෂිත ලාභය 6) ආදායම් වාර්තාව

පිළිතුරු:

1) ඒකක දායකය = 600 - 450

$$= \text{රු. } 150$$

2) මුළු දායකය = 150 × 200

$$= 30,000$$

# හිංේම්කිල්නෝයේ

3) දායක විකුණුම් අනුපාතය =  $(150 / 600) \times 100$

$$= 25\%$$

4) සමවිපේදන ලක්ෂාය ඒකක =  $30000 / 150$

$$= 200 \text{ ඒකක}$$

සමවිපේදන ලක්ෂාය රුපියල් =  $200 \times 600$

$$= \text{රු.} 120,000$$

5) ලාභය = මුළු දායකය - මුළු ස්ථාවර පිරිවැය

$$= 30,000 - 30,000$$

$$= 0$$

6) මුළු විකුණුම් ආදායම = 120,000

මුළු විවෘත පිරිවැය = (90,000)

මුළු දායකය = 30,000

මුළු ස්ථාවර පිරිවැය = (30,000)

ලාභය = 0.

අප්ක්සිත ලාභයක් ඉපයිමට අමෙවී කළ යුතු එක ගණන.

ව්‍යාපාර ආයතනය ව්‍යාපාර කාර්යයේ දී අප්ක්ෂා කරන යම් ලාභයක් ඉපයිමට නම් අමෙවී කළයුතු ඒකක ප්‍රමාණය පහත පරිදි හඳුනා ගත හැක.

- අප්ක්සිත ලාභය සඳහා අමෙවී කළ යුතු ඒකක ගණන = ( මුළු ස්ථාවර පිරිවැය + අප්ක්සිත ලාභය) / ඒකක දායකය

එක්තරා භාණ්ඩයකට අදාළ පහත තොරතුරු දී ඇත .

ඒකකයක විකුණුම් මිල රුපීයල් 500

ඒකක විවලස පිරිවැය රුපීයල් 300

මුළු ස්ථාවර පිරිවැය රුපීයල් 40,000

වර්තමාන විකුණුම් මට්ටම ඒකක 300

1) ඒකක දායකය

2) මුළු දායකය

3)දායක විකුණුම් අනුපාතය

4) සමවිපේශන ලක්ෂාය ඒකක හා රුපීයල්

5) සමවිපේශන විකුණුම් මට්ටමේ දී අපේක්ෂිත ලාභය

6) රුපීයල් 500ක ලාභයක් ඉපයිලට නම් අමුවා කළ යුතු ඒකක ගණන

7) ඒකක 400 දී අපේක්ෂිත ලාභය.

පිළිතුර .

1) ඒකක දායකය = 500 - 300

$$= 200$$

2) මුළු දායකය =  $200 \times 300$

$$= \text{රු.} 60,000$$

3) දායක විකුණුම් අනුපාතය =  $(00/500)100$

$$= 40\%$$

4) සමවිපේශන ලක්ෂාය ඒකක =  $40,000 / 200$

$$= 200 \text{ ඒකක}$$

සමවිපේශන ලක්ෂාය රුපීයල් =  $200 * 500$

$$= \text{රු.} 100,000$$

5) බාහය =  $40,000 - 40,000$

$$= 0$$

6) ඒකක ගණන  $= (40,000 + 5000) / 200$

$$= 45000 / 200$$

= 225 ඒකක.

7)  $400 = (40,000 + x) / 200$


$$80,000 - 40,000 = x$$

$$\therefore 40,000 = x$$

### ආරක්ෂිත ආන්තිකය

ආරක්ෂිත ආන්තිකය යනු ව්‍යාපාර ආයතනයක බාහ ප්‍රතිත කරන අවකාශය වේ. ආරක්ෂිත ආන්තිකය ඒකක වලින් මෙන්ම රුපියල් වලින්ද ගණනය කළ හැක.

ආරක්ෂිත ආන්තික අවකාශය සමඟීය ලක්ෂායට එම්බ නිමැවුම මට්ටමකදී රඳා පවතී එය පහත පරිදි ප්‍රස්ථාරිකව නිර්සනය කළ හැකි වේ.



ආරක්ෂිත ආන්තිකය පහත පරිදි ගණනය කළ හැක .

- 1) ආරක්ෂිත ආන්තිකය = වර්තමාන අලෙවී මට්ටම - සමවිපේදන ඒකක ගෙනන
- 2) ආරක්ෂිත ආන්තිකය = ආරක්ෂිත ආන්තික ඒකක ගණන X ඒකක විකුණුම් මිලෝන්.
- 3) ආරක්ෂිත ආන්තිකය(රු) = වර්තමාන අලෙවී ආදායම - සමවිපේදන අලෙවී ආදායම.

ආරක්ෂිත ආන්තිකය යනු ලාභ ජ්‍යිත කරන නිමැවුම් ඒකක ප්‍රමාණය වන බැවින් වර්තමාන අලෙවී ලාභය පහත පරිදි පහසුවෙන් භාඳුනා ගත හැක.

## ලාභය - ආරක්ෂිත ආන්තික ඒකක ගණන X ඒකක දායකය

පහත තොරතුරු දී ඇත.

ඒකක විකුණුම් මිල රු.400

ඒකක විවල්‍ය පිරිවැය රු.320

මුළු ස්ථාවර පිරිවැය රු.24,000

වර්තමාන අලෙවී මට්ටම ඒකක 500

- 1) ඒකක දායකය
- 2) දායක විකුණුම් අනුපාතය
- 3) සමවිපේදන ඒකක ඒකක හා රුපියල්
- 4) ආරක්ෂිත ආන්තිකය ඒකක හා රුපියල්
- 5) වර්තමාන අලෙවී මට්ටමේදී අපේක්ෂිත ලාභය
- 6) ඒකක 400ක් අලෙවිකරනු විට අපේක්ෂිත ලාභය
- 7) රු.12000 ලාභයක් ඉපයිමට නම් අලෙවී කළ යුතු ඒකක ගණන.

# හිංේම්කිල්නෝයේ

පිළිබඳ:

$$1) \text{ ඒකක දායකය } = 400 - 320$$

$$= 80$$

$$2) \text{ සමවිපෝළුන ලක්ෂාය රැපියල් } = 300 \times 400$$

$$= 120,000$$

$$\text{සමවිපෝළුන ලක්ෂාය ඒකක } = 24,000 / 80$$

$$= 300 \text{ ඒකක}$$

$$3) \text{ දායක විකුණුම් අනුපාතය } = (80 / 400) 100$$

$$= 20\%$$

$$4) \text{ ආරක්ෂිත ආන්තිකය } = 500 - 300$$

$$= 200$$

$$\text{ਆරක්ෂිත ආන්තිකය රැපියල් } = 200 \times 400$$

$$= \text{රු.} 80,000$$

$$5) \text{ ලාභය } = 200 \times 80$$

$$= \text{රු.} 16,000$$

$$6) 400 = (24,000 + x) 80$$

$$8000 = x$$

$$7) \text{ ඒකක ගණන } = (24,000 + 12,000) 80$$

$$= 450 \text{ ඒකක}$$

